

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2018 දෙසැම්බර් මස 07 වන දින  
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද  
විශේෂ සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ :-**

- |                                 |   |  |
|---------------------------------|---|--|
| 1. ගරු සභාපති                   | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා                          |
| 2. ගරු උප සභාපති                | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා            |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා            |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා                     |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය                    |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා        |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා                      |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | ආර්.පී. යසරු දෙවන්තී රාජපක්ෂ මැතිතුමා            |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා                |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා             |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ඊලිසියා ඇනට් ඔල්ගා මැතිතුමිය            |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා                       |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා                     |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා                  |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා               |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා                      |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා              |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා       |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජේතේන්ද්‍ර කුලතිලක මැතිතුමා         |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා              |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය            |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය               |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා                               |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා                      |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා                  |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා                   |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා           |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා                 |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දුසිරි මැතිතුමා                          |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා                 |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා                        |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දකුමාර මැතිතුමා                          |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය                   |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය                 |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානී සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය                 |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය        |
| 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා                  |
| 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා                  |
| 40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා                   |
| 41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය      |
| 42. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා                    |

**සභාගී නොවූ**

- |                                |   |  |
|--------------------------------|---|--|
| 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පුස්පැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
|--------------------------------|---|--|

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා. ගරු උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමා ප්‍රධාන කාර්යමණ්ඩලය, ජනමාධ්‍යවේදී මහත්වරුන් ඇතුළුව පැමිණ සිටින සියළුදෙනාම මෙම විශේෂ සභා රැස්වීම සඳහා ඉතාමත් ගෞරවයෙන් පිළි ගනු ලබනවා.

ඒ අනුව න්‍යායපත්‍රානුකූලව තියෙන යෝජනාව මා විසින් සභාවට ඉදිරිපත් කරනවා.

**01.යෝජනා**

ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 168 (1) වගන්තිය ප්‍රකාරව 2019 වර්ෂය වෙනුවෙන් මා විසින් පිළියෙල කරන ලද සීතාවක ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය ගරු සභාව වෙත මේ සමඟ ඉදිරිපත් කරනු ලබන අතර, එම අයවැය ලේඛනය 2019 වර්ෂය සඳහා පිළිගත යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ගරු උප සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමියනි, ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීනි, ජනමාධ්‍ය මිතුරනි, මේ අවස්ථාවට සහභාගීවන සීතාවක වැසියනි, සීතාවක ප්‍රාදේශීය සභාවේ භයවන මන්ත්‍රී මණ්ඩලයේ මංගල අයවැය ලේඛනය අද දින මෙම සභාවට ඉදිරිපත් කරන්නේ දැඩි සතුටකින් හා සීතාවක ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට දැඩි බලාපොරොත්තු දල්වාගෙනය.

ඉදිරි වසර තුළ අප බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ දස වැදෑරුම් ඉලක්කයන් ජය ගැනීමට මෙම අයවැය ලේඛනය ඉවහල් වන බව මා දැඩි ලෙස විශ්වාස කරමි. කෙසේ වුවද මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරමි.

නූතන ලක් ඉතිහාසයේ දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනය වනුයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ පුරෝගාමීත්වයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා, පිලිප් ගුණවර්ධන මැතිතුමා, හා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ඇතුළු දෑ හිතකාමීන්ගේ නායකත්වයෙන් ඇරඹී 1956 පෙරලියයි.

එයින් දශක හයකට පසු එම පෙරළියෙන් බිහිවුණු දරුවන් වූ වත්මන් රජයේ නායකයන් මුළු මහත් රටටම නව බලාපොරොත්තු දල්වමින් වැඩි වූ ජීවන වියදම් අඩු කරමින් ජාතික සම්පත් ආරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව යලි තහවුරු කරමින් රට යලිත් සංවර්ධනයේ දිශානතිය වෙත රැගෙන යාමට එක්ව සිටින මේ මොහොතේ මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට මටම අවස්ථාව ලැබීම මාගේ දේශපාලන ජීවිතයේ අසිරිමත් සිදුවීමකි.

පාසල් යන විශේෂ සිටම ක්‍රියාකාරී දේශපාලනයට එකතු වූ මා ජයග්‍රහණයන් පරාජයන්, අභියෝග හා දුෂ්කර අත්දැකීම් පසු කරමින් 2006 වසරේදී මුල්වරට මෙම සභාව නියෝජනය කළ අතර 2011 වසරේදී මෙම සභාවේ ගරු සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. එවකට බස්නාහිර පළාතේ පසුගාමී ප්‍රාදේශීය සභාවක්ව පැවති මෙම ප්‍රාදේශීය සභාව දියුණු කිරීම සඳහා මම මාගේ ශක්ති ප්‍රමාණයන් වැය කරමින් දිවා රාත්‍රී කැප වෙමින් කටයුතු කළෙමි.

කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රාදේශීය සභාව බවට මෙම ප්‍රාදේශීය සභාව පත් කිරීමට අපට හැකි වූ අතර මේ මොහොත දක්වා එය රැකගැනීමට හැකි වූ බව ද මම නිහඬව සඳහන් කරමි. එසේම පසුගිය කාලයේ අප පවත්වාගෙන ගිය මූල්‍ය විනය නිසාම ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය කළමනාකරණ ආයතන පහ අතරට අපට පත්වීමට හැකි විය. මෙම තත්වයට පත් වූ පළමු පළාත් පාලන ආයතනයද ඔබ අප නියෝජනය කරන සීතාවක ප්‍රාදේශීය සභාව බව ගෞරවයෙන් සිහිපත් කරමි. පසුගිය කාලයන් වලදී මෙම තත්වයන් ආරක්ෂා කිරීමට හා වැඩිදියුණු කිරීමට කැප වූ අපගේ ලේකම්තුමා ප්‍රධාන සියලුම නිලධාරී මහත්ම මහත්මීන් හා සේවක මහත්ම මහත්මීන්ගේ සේවය අගය කිරීමට මෙම අවස්ථාව යොදා ගනිමි.

පසුගිය කාලයේ මෙම ජයග්‍රහණ දිනා ගැනීමට අප යන ගමන් මඟ තුළ මෙම ගරු සභාවේම ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අවස්ථාවාදී හා බලකාමී කටයුතු ද අප ලද ජයග්‍රහණයන්ට බෙදීයයක් විය. එසේම එම කටුක මතකයන් 2018.03.29 වන දින මාගේ දෙවන පදවි ප්‍රාථමික සමඟ අවසන් වූ බව ද සිහිපත් කළ යුතුය. අනාගතය දෙසසුබවාදී ලෙස බැලීමට හැකි මෙන්ම හුදු දේශපාලනයෙන් ඔබ්බට ගොස් අන් හැමටම වඩා ජනතාවට සේවය කිරීම ආත්ම තෘප්තිය කරගත් ගරු මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි සිටින බව මා දැඩි ලෙස විශ්වාස කරමි.

පණ්ඩුකාභය රජ දවස දක්වා ඇත ඉතිහාසයකට ගමන් කරන පළාත් පාලන විෂය නව මානයට යොමු කර ගැනීමේ සංවාදය අප සමාජයේ විවිධ තැන්හි මතු වෙමින් තිබුණි. එවැනි සන්දර්භයක් තුළ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2001 වසරේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ආ එම යෝජනාව පසුව පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ තේරීම් කාරක සභාවක් දක්වා විකාශනය විය. එම තේරීම් කාරක සභාව අවස්ථා කිහිපයක් පසු කර හඳුන්වා දුන් කේවල සහ සමානුපාතික මිශ්‍ර මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක (2/3) ක බලයෙන් සම්මත විය. නමුත් පසුව බලයට පැමිණි පසුගිය රජය කඩිනමින් එම පනත සංශෝධනය කිරීමෙන් ඇති වූ විකෘති ස්වභාවයන් අද අප භුක්ති විඳිමින් සිටියි. නමුත් අවසානයේ ගමට වග කියන මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමේ සැබෑ ජනතා පරමාධිපත්‍ය ඇති මැතිවරණ ක්‍රමයක පළමු මන්ත්‍රී කණ්ඩායම ලෙස අප සීතාවක ඉතිහාසයට එක්ව ඇත.

පසුගිය වසර 03 කට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණ දිනා ගැනීම සඳහා විවිධ අරගල කිරීමට අපට සිදු විය. අප සමඟ කළුළු ගැස් ප්‍රහාර, අධිවේගී ජල ප්‍රහාර, පාගමන්, උද්ඝෝෂණ ආදිය තුළින් ඇති වූ ජනතා ව්‍යාපාරයන්ට ශක්තියක් වූ ජවසම්පන්න මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ගරු සභාව නියෝජනය කිරීම මහත් සතුටකි.

මැතිවරණ දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගත වෙමින් කහහේන කොට්ඨාසය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව මට උදාවිය. මාගේ නිජබිම වූ එළමලවල මෙන්ම මාඹුල, කහහේන, නෙළුවත්තුව හා බුන්ඩිගම්පල යන ග්‍රාම නිලධාරී වසම් වලින් සැදුම්ලත් කහහේන කොට්ඨාශය මාගේ ජයග්‍රහණයට කැපවූ ආදරණීය ජනතාව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි. එසේම අප ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 26 න් 23 ක්ම පොහොට්ටුව ජයග්‍රහණය කිරීමට එක්වූ දේශප්‍රේමී ජනතාවට මාගේ ගෞරවය පුදමි. එසේම තුන්තාන, ඉළක්ඹවිට හා වැලිකන්න කොට්ඨාසවල පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමට දායක වූ සියලුදෙනාවද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි.

2018.02.10 වන දින රට පුරා ඇති වූ මෙම දැවැන්ත ජයග්‍රහණය සමඟ මෙරට ජනතාවට අළුත් බලාපොරොත්තු ඇති කිරීමට සේම පැවති ආණ්ඩුව සලක කිරීමට එම ජනවරමට හැකි විය.

සභාපතිවරයා තෝරා ගැනීමද පසුව ඇති වූ සංකීර්ණ ක්‍රියාවලියකි. කෙසේ වුවද පසුගිය සභාපති ධුරය දැරූ කාලයේ සිදුකළ කාර්යභාරය ද පසුගිය වසර හතර කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරීත්වය අප පක්ෂයෙන් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලා මෙම සභාවේ සභාපති ධුරය මා හට හිමි වූ බව මාගේ විශ්වාසයයි. මෙම සභාවේ සභාපති ධුර කාල පරිච්ඡේද

දෙකක් එකම සභාපතිවරයෙකු විසින් දරන ප්‍රථම අවස්ථාවද මෙය ලෙස සිතා වක ප්‍රාදේශීය සභා ඉතිහාසයට එක්වනු ඇත.

කෙසේ වුවද තාවකාලිකව ලැබුණු තනතුරුවලට වඩා පොදු ජනයාට සේවය කිරීමේ සදාකාලික සතුට වෙනුවෙන් පමණක් මා මේ පුටුවේ සිටින බව අවධාරණය කරමි.

කෙසේ වුවද මන්ත්‍රීවරු 22 ක් වෙනුවෙන් වෙන්කළ අයවැය ලේඛනය සමඟ මන්ත්‍රීවරු 43 දෙනෙකුගේ සංවර්ධන කටයුතු මෙන්ම පහසුකම් සැපයීමේ කටයුත්ත මා හමුවේ වූ පළමු අභියෝගයයි. නමුත් ගැටළු අවම වන සේ මෙම දුෂ්කර කාලය ගත කිරීමට මට සහාය දුන් සියලු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාවේ ස්තූතිවන්ත වෙමි.

එම මූල්‍ය දුෂ්කරතා හේතුකොටගෙන නවක මන්ත්‍රීවරුන්ට යම් හිත් රිදවීමක් සිදු වූයේ නම් එයද ඉදිරි කාලයේදී සමනය වන බව මාගේ විශ්වාසයයි. කාර්ය මණ්ඩලයේ හිඟය ද අප කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමට විශාල ගැටළුවක් වී ඇත. පෙරදී ලැබුණු උසාවි දඩ මුදල් හා මුද්දර ගාස්තු අහිමි වී තිබීමත් අප දැඩි අපහසුතාවයට පත් වීමට හේතු විය. නමුත් එම ගැටළු සියල්ලම මේ වනවිට පහවෙමින් තිබීම සතුටකි. අභියෝග හමුවේ නොසැලෙමින් 2019 වසරේ සිතා වක ජනතාවට සේවය කිරීමට නව වැඩ සටහන් හඳුනාදීමටද අප කටයුතු කරන්නෙමු. ඒ අනුව මතු සඳහන් දස වැදෑරුම් සංවර්ධන වැඩසටහන් ඔස්සේ මුදල් වෙන් කිරීමට මා සැලසුම් කර ඇත.

1) සුන්දර සිතා වක - කසල කළමනාකරණ වැඩසටහන

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම හරිතාවරණයක් සහිත ප්‍රාදේශීය සභාවක් වන සිතා වක ප්‍රාදේශීය සභාවේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට කැලීකසල නිසි ලෙස කළමනාකරණ කර ගත යුතු බව අප හැමදෙනා පිළිගන්නා කටුක සත්‍යයකි. කැලී කසල කළමනාකරණය නිවාස මට්ටමින් ආරම්භ වීම ප්‍රායෝගික විසඳුමයි. ඒ සඳහා වන කසල බඳුන් බෙදීම වෙනුවෙන් වැය ශීර්ෂ 203 (9) යටතේ රුපියල් ලක්ෂ දහයක (රු. 1,000,000/-) මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ සමඟ නිවසින් එලියට එන දිරාපත් වන කසල විශාල ප්‍රමාණයක් අඩුවන බව පසුගිය කාලයේ අත්දැකීම් තුළින් පැහැදිලි වෙනවා. එසේම පරිසර අලංකරණය හා ඩොංගු වැනි බෝවන රෝග ප්‍රචලිත වීම අවම කිරීමට බලපා ඇති නොදිරන කසල වෙන් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතියේ සේවක සංඛ්‍යාව 2019 වර්ෂයේදී දෙගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව තවත් සේවකයින් 10 දෙනෙක් මෙම ව්‍යාපෘතිය සඳහා බඳවා ගැනීමටත් ඒ මගින් තෝරන කසල ප්‍රමාණය වැඩි කිරීමටත් අපේක්ෂා කරන අතර 2018 වර්ෂයේදී ඔක්තෝම්බර් මාසය දක්වා මෙම ව්‍යාපෘතිය මගින් තෝරන නොදිරන කසල විකිණීමෙන් රුපියල් දසලක්ෂ විසිහතරදහස් තුන්සියහත්තැපහ (රු. 1,024,375/-) ක ආදායමක් ලබාගෙන ඇති අතර 2019 වර්ෂයේදී මෙම ආදායම රුපියල් ලක්ෂ පහලව (රු.1,500,000/-) තෙක් වැඩි කිරීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව එම ව්‍යාපෘතියේ සේවය කරන එක් සේවකයෙකු සඳහා දිනකට ගෙවන මුදල රු.1200/- සිට රු.1300/- දක්වා වැඩි කරනු ඇත. ඒ සඳහා වැය ශීර්ෂ 205 (5) යටතේ රුපියල් අනුකුන්ලක්ෂ හැටදහස (රු.9,360,000/-) ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. පසුගිය කාලයේ අප හඳුන්වා දුන් කොම්පෝස්ට් ව්‍යාපෘතිය ද වර්තමානයේ ඉහල ජනප්‍රියත්වයකට පත්ව තිබෙනවා. එය අප ප්‍රාදේශීය සභාවට අමතර ආදායමක් එකතු කිරීමට ද සමත් වී තිබෙනවා. එම ව්‍යාපෘතියේ දෛනිකව සේවය කරන සේවකයෙකු සඳහා දිනකට ගෙවන වැටුප් රු.1200/- සිට රු.1300/- දක්වා වැඩිකිරීමට මම යෝජනා කරන අතර ඒ සඳහා වැය ශීර්ෂ 205(6) යටතේ රුපියල් හතලිස්හයලක්ෂ අසූ දහසක් (රු.4,680,000/-) පමණ එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට අනුබද්ධිතව සිටින ඩොංගු මර්ධන බලකායේ එක් ඩොංගු සේවකයෙකු සඳහා දිනකට ගෙවන මුදල් රු.1000/- ක මුදල රු.1100/- ක දක්වා වැඩි කරනවා. ඒ සඳහා වැය ශීර්ෂ 205 (7) යටතේ රුපියල් හතලිස් හත්ලක්ෂ පනස් දෙදහස (රු. 4,752,000/-) ක මුදලක් වෙන් කරනු ඇත.

2) සෞභෞච්ඡ නවාතැන - පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කිරීම.

පසුගිය වසර දහයක පමණ කාලය තුළ සිදුකළ යටිතල පහසුකම් දියුණු කිරීම හා මානව සම්පත් දියුණු කිරීම මෙන්ම දරුවන් සඳහා විවිධ මට්ටමින් ප්‍රාසංගික අත්දැකීම් ඇති කිරීම නිසා අප ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් පද්ධතිය වර්තමානයේ ඉහල ජනප්‍රියතාවයකට පත්ව තිබේ.

එම නිසාම අප පෙර පාසල් අට තුළ දරුවන් 350 ක් පමණ අධ්‍යාපනය හදාරමින් සිටී. එම දරු දැරියන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහාත් ඔවුන්ට ආදරය රැකවරණය හා පෝෂණය උපරිම ලෙස සැලසීම ඇතුළු සියලුදෙනාගේ වගකීමක් ලෙස සලකමු. පසුගිය කාලය තුළ එම දරුවන්ගෙන් අය කළ රු.600/- ක මුදල ඉදිරි වර්ෂයේ සිට අය නොකර සිටීමට මම යෝජනා කරමි. එසේම සෑම දරුවෙකුගේම පෝෂණය ඉහල නැංවීම අරමුණු කර ගනිමින් මාසිකව රු. 800/- ක් පමණ වටිනා වියලි ආහාර පාර්සලයක් ලබා දීම ආරම්භකළ අතර මෙම මූල්‍ය වර්ෂයේ සිට අඛණ්ඩව එම ව්‍යාපෘතිය කරගෙන යාමට මම යෝජනා කරනවා. ඒ වෙනුවෙන් වැය ශීර්ෂ 607(2) යටතේ රුපියල් ලක්ෂ විස්සක (රු.2,000,000/- ) මුදලක් වෙන් කිරීමට මම යෝජනා කරමි. ඒ වගේම ගරු මන්ත්‍රීවරුන් මේ සඳහා අපිට දැනටමත් මාසිකව අනුග්‍රහ ලබාදෙන ආයතනත් ඉන්නවා මේ ව්‍යාපෘතිය ඉස්සරහට කරගෙන යන්න.මෙම තීරණය 2018.02.10 වන දින ජනතාව ලබාදුන් ජනවරමට සිදුකළ ගෞරවයක් ලෙස ද පසුගිය සති කිහිපය තුළ රට තුළ ඇතිවන වෙනස්වීම්වල ප්‍රථිඵල ජනතාවට ලැබෙන අවස්ථාවක් ලෙස ද මා සලකනවා. එසේම නව ව්‍යාපෘතිය යටතේ බඳවාගත් පෙර පාසල් පාලිකාවන් සඳහා දැනට ගෙවනු ලබන රු. 700/- ක දීමනාව රු. 800/- දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා වැය ශීර්ෂ 605 (4) යටතේ රුපියල් විසිහයලක්ෂ හතලිස් දහසක් (රු. 2,640,000/-) වෙන් කිරීමට මා යෝජනා කරනවා. හංවැල්ල පෙර පාසලේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාව සඳහා ගෙවනු ලබන රු.1200/- දීමනාව රු. 1300/- දක්වා වැඩි කිරීමටද සහාය පාලිකාව සඳහා දැනට ගෙවනු ලබන රු.870/- දීමනාව රු. 970/- දක්වා වැඩි කිරීමටද මා යෝජනා කරනවා.

දරුවන්ට තම ළමා කාලයේදීම කසළ කළමනාකරණය පිළිබඳ අත්දැකීම් ලබාදීමට සැලැස්වීම හා ඒ සම්බන්ධ හුරුවක් ඇති කිරීම අත්‍යවශ්‍යව ආයෝජනයකි. ජපානය, කොරියාව වැනි රටවල් වලද මෙවැනි ක්‍රමවේද අනුගමනය කරනවා. ඒ අනුව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී පෙර පාසල් දරුවන්ට පෙර පාසලේදී කසළ වෙන් කොට බැහැර කිරීම හුරු කිරීම සඳහා කුඩා කසළ බඳුන් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. එම කසළ දෛනිකව පෙර පාසල් පරිශ්‍රයේ ස්ථාපිත කරන විශාල කසළ බඳුන් වෙත එකතු කිරීමට කටයුතු කරනවා. පසුව අපගේ ජංගම රථ මඟින් එම කසළ නිශ්චිත ක්‍රමවේදයක එකතු කරමින් එම ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන ලංකාවේ පළමු පළාත් පාලන ආයතනය සීතාවක ප්‍රාදේශීය සභාව වනු ඇත. ඒ සඳහා වැය ශීර්ෂ 203 (9) යටතේ රුපියල් ලක්ෂ දහයක (රු. 1,000,000) ප්‍රතිපාදන මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා.

3) සුරකිමු මාතෘත්වය - මාතෘ සායන සංවර්ධන වැඩසටහන

අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාතෘ සායන සියල්ල පසුගිය කාලය තුළ විශාල භෞතික සම්පත් සංවර්ධනයකට ගමන් කර ඇත. ඒ අනුව එම මාතෘ සායනවල සේවය ලබන ගැබිනි මව්වරුන් සහ ළදරුවන් හට සුවදායී පරිසරයක සේවය ලබා දීමට අපට හැකිව ඇත. මෙම මාතෘ සායනවල ගුණාත්මකභාවය ඉහල නැංවීම සඳහා මතු සඳහන් යෝජනා ඉදිරිපත් කරමි.

පසුගිය මාස කිහිපය ඇතුළත නව වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ඒ අනුව මාතෘ සායන සඳහා සහභාගී වන සියලු ගැබිණි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී කිරි වීදුරුවක් ලබා දීම ආරම්භ කරනු ලැබූ වැඩසටහන මේ වර්ෂයේ සිට අඛණ්ඩව

ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරමි. ඒ සඳහා වැය ශීර්ෂ 207 (7) යටතේ රුපියල් ලක්ෂ හතක (රු. 700,000/-) මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරමි. එමෙන්ම මාතෘ සායන සඳහා පැමිණෙන සියලු මව්වරුන් සඳහා අවශ්‍ය උපකරණ කට්ටලයක් ලබා දීමට මා යෝජනා කරමි. ඒ සඳහා වැය ශීර්ෂ 207 (7) යටතේ රුපියල් ලක්ෂ විස්සක (රු.2,000,000/-) මුදලක් වෙන් කිරීමට මම අපේක්ෂා කරමි.

විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී කහහේන කොට්ඨාශයට මම ඉදිරිපත් කළ මාගේ මැතිවරණ ප්‍රකාශනය වූ “පිබිඳෙන සීතාවක අපේ හට දවස “ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ අතර එය ඉටු කිරීමට හැකි වීම කහහේන කොට්ඨාශයේ ජනතාවට සිදුකළ ගෞරවයක් සේ මම සලකමි. එසේම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙම ගරු සභාව නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමියන්ලාගේ විශේෂ මැදිහත් වීම ලබා ගැනීමටද මම අදහස් කරමි.

**4) දිනවමු ජීවිතය - වෘත්තීය පුහුණු වැඩසටහන**

මා මෙන්ම මේ ගරු සභාව නියෝජනය කරන බොහෝ ගරු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් තම තරුණ කාලයේදීම පොදු සමාජ කටයුතු වලට දායක වෙමින් තම නායකත්ව හැකියාවන්ට පන්තරයක් ලැබූ අය බව සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ ව්‍යාපාරය තුළ ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මෙන්ම යොවුන් පාර්ලිමේන්තුව හා නිස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කළ තරුණ නායකයන් රැසක් අද මහජන නියෝජිතයන් ලෙස මේ සභාව නියෝජනය කිරීම මා හට විශාල ශක්තියකි. අප බල ප්‍රදේශයේ වාර්ෂිකව දහසකට අධික තරුණ ප්‍රජාවක් රැකියා වෙළඳපොලට අවතීර්ණ වේ. මෙම තරුණ පිරිසට හා දැනට නිවසේ සිටින තරුණ කාන්තා ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වෘත්තීය පුහුණු වැඩසටහන් ඇති කිරීමට මා යෝජනා කරනවා. මෙම වැඩසටහන වාර්ෂිකව අප බල ප්‍රදේශයේ කොට්ඨාශ 26 තුළම ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වැල් බැඳගනු ඇතැයි මා වෙසෙසින්ම අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම වැඩසටහන සඳහා වැය ශීර්ෂ 505 (7) යටතේ රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) ක මුදලක් වෙන් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

සියලුම මන්ත්‍රීවරුන් යටිතල පහසුකම් සම්පාදනයට මෙන්ම කොට්ඨාශයේ මානව සම්පත දියුණු කිරීමට කටයුතු කරන කණ්ඩායමක් ලෙස අභිමානවත්ව තම කොට්ඨාශයේ ජනතාව හමුවට ගමන් කිරීමට මෙම වැඩසටහන ඉවහල් වන බව මා දැඩි ලෙස විශ්වාස කරමි.

**5) කියවමු ජීවිතය - පුස්තකාල සංවර්ධන වැඩසටහන**

පුස්තකාල සංවර්ධනය සඳහා මා පසුගිය කාලය තුළ විශේෂ අවධානය යොමු කළ බව සඳහන් කළ යුතුයි. ඒ අනුව අපගේ බල ප්‍රදේශයේ සියලුම පුස්තකාල නවීකරණය කිරීමට අපට හැකිවිය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභාවක් සතු දියුණුතම හා විශාලතම පුස්තකාලය අප ප්‍රාදේශීය සභාවේ ඉදි කිරීමට අපට හැකි විය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පළාත් පාලන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කළ කොළඹ දිස්ත්‍රික්කයේ එකම ව්‍යාපෘතිය වන සීතාවක ප්‍රාදේශීය සභා පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය ඉදිකිරීමට රුපියල් කෝටි පහ (රු.50,000,000/-) ක මුදලක් දිනා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයකි. ඒ සඳහා අපට දිරිදුන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ගරු ගීතාංජන ගුණවර්ධන මැතිතුමා කෘතවේදීව සිහිපත් කිරීම අපගේ යුතුකමකි. කොස්ගම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලය සහ පාදුක්ක බණ්ඩාරනායක අනුස්මරණ මහජන පුස්තකාලය පසුගිය කාලය තුළ අප සිදු කළ සාධනීය මැදිහත් වීම නිසා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත. එසේම කහහේන මහජන පුස්තකාලය ද පාඨක අවධානය වැඩි කරමින් ප්‍රදේශයේ ශිෂ්‍ය ප්‍රජාව අතර ජනප්‍රිය අධ්‍යයන මධ්‍යස්ථානයක් කිරීමට පසුගිය කාලයේ මා කැපවූ අතර 2019 වසරේදී ද එය ඉදිරියට ගෙනයාමට කටයුතු

කිරීමට මා බලාපොරොත්තු වෙමි. ප්‍රාදේශීය සභා අතරින් හොඳම පුස්තකාලය ලෙස ද හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය පත්ව ඇති බව මේ මොහොතේ සඳහන් කරමි. පසුගිය සමය තුළ පුස්තකාල පාඨකයන්ගේ වැඩි වීම ඔබ හමුවේ තැබීමටද මෙය අවස්ථාව කරගනිමි.

පුස්තකාලය	සාමාජික සංඛ්‍යාව		ප්‍රතිශතය
	2011	2018	
කහහේන මහජන පුස්තකාලය	451	1962	335%
හංවැල්ල මහජන පුස්තකාලය	2463	5083	106%
කොස්ගම මහජන පුස්තකාලය	1981	3936	98%
පාදුක්ක මහජන පුස්තකාලය	6264	8032	28%

2019 වසරේ මෙම පුස්තකාල පොත් සඳහා රුපියල් ලක්ෂ හතළිහ (රු.4,000,000/-) ක මුදලක් ද, පුස්තකාල හා වෙනත් උපකරණ සඳහා රුපියල් ලක්ෂ විසිපහ (රු.2,500,000/-) ක මුදලක් ද, මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහය (රු.1,000,000/-) ක මුදලක් ද වෙන් කිරීමට මම බලාපොරොත්තු වෙමි. එම මුදල් මගින් පසුගිය කාලය තුළ අප ආරම්භ කළ ජංගම පුස්තකාල ක්‍රමය දියුණු කිරීමටද හැකි වනු ඇත. එසේම සියලු පුස්තකාල සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දෙමින් පුස්තකාල තුළ නව යුගයක් ආරම්භ කිරීමට අපට හැකිවී තිබෙනවා. දැන් අපේ පුස්තකාල කියවීමට (Read) පමණක් නොව සෙවීම සඳහා (Search) ද ඇති ලෝකයට විවර වූ මධ්‍යස්ථානයක් ලෙස තරුණ ප්‍රජාව අතර ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇත. එසේම පුස්තකාලවල සියලු පොත්පත් පරිගණකගත කිරීම ආරම්භ කර ඇති අතර පුස්තකාල ස්වයංක්‍රීයකරණ සේවාවන් ලබා දීමටද ඉදිරි වසරවල හැකියාව ඇත. එසේම අප ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් විවිධ අධ්‍යාපනික සමගාමී ක්‍රියාකාරකම් සිදු කිරීමට 2019 වසරේදී කටයුතු කරනු ඇත. ඒ අනුව දැනුම මිනුම තරඟ, සාහිත්‍ය තරඟාවලි, චිත්‍ර තරඟාවලි ආදිය සිදු කිරීමට මෙන්ම එම දරුවන්ගේ නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක් එළි දැක්වීමටද ඉදිරි වසර තුළ කටයුතු කරනු ඇත.

**6) නගර සංවර්ධනය**

සීතාවකත් නගර සංවර්ධනයන් අතර පසුගිය දශක කිහිපයකම දිගු සම්බන්ධයක් ගොඩනැගුණි. එනිසාම පසුගිය කාලවල අප බල ප්‍රදේශයේ සියලු නගර ක්‍රමානුකූලව සැලසුම්සහගත නගර ලෙස දියුණු වෙමින් පවතී. අප දිනාගත් ජයග්‍රහණ බෝහෝ සේම ළඟා කරගත යුතු ඉල්ලක ද අප හමුවේ ඇත. ඒ පිළිබඳ සුබවාදීව බැලීමට අද දවස තුළ හැකිවෙතැයි මා විශ්වාස කරමි. කෙසේ වුවද අද ඉදිරිපත් කරන මෙම අයවැය ලේඛනය තුළ ද අපට කටයුතු කළ හැකි සීමාව තුළ නගර සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇත.

හංවැල්ල බස් නැවතුම්පල හා කුඩා නගර සංවර්ධනය සඳහා ලක්ෂ හටක (රු.6,000,000/-) ප්‍රතිපාදනයක් වෙන් කර ඇති අතර මෙම ප්‍රතිපාදන මුළු වියදමින් 1.73% ප්‍රතිපාදන මුදලකි. මේ යටතේ බල ප්‍රදේශය තුළ පවතින කුඩා නගරවල දෛනික අවශ්‍යතා සඳහා පැමිණෙන පොදු ජනතාවට වඩා වැඩි පහසුකම් සැලසීම සහ නගරය තුළ පවතින අඩුපාඩු සකස් කර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මාගේ අරමුණයි.

අපේ නාගරීකරණය සමඟ පුළුල් වන බෝහේ මංසන්ධිය භාවිත කරන ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ ඉල්ලීම් අප වෙත ලැබුණි. ඒ සියල්ල කෙරෙහි අවධානය යොමු කරමින් 2019 වසරේදී බෝහේ මංසන්ධියේ සනීපාරක්ෂක හා යටිතල පහසුකම් සංවර්ධනයට

මුදල් වෙන් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. අපගේ උප සභාපතිතුමා මේ සඳහා අවස්ථා කිහිපයකම කරුණු ඉදිරිපත් කළ බව ද සඳහන් කළ යුතුය.

එසේම මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ “පිබිඳෙන සිතාවක අපේ හෙට දවස” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදිම කහහේන් දුම්රියපල හා තැපැල් කාර්යාලය ආශ්‍රිතව පරිසර අලංකරණය සහ ජනතාවට පහසුකම් සැපයිය හැකි ලෙස නවීකරණය කිරීමට ද මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කුම්මෝදර සහ වග මංසන්ධිය ආශ්‍රිතව අප හඳුනාගත් සංවර්ධන කටයුතු සඳහා 2019 වසරේදී විශේෂ අවධානය යොමුවනු ඇත.

**7) යටිතල පහසුකම් සංවර්ධනය**

කොළඹ දිස්ත්‍රික්කය භූමි වපසරියෙන් 30% ට වැඩි ප්‍රමාණයක් ආවරණය වන අප බල ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තකි. වසරේ වැඩි කාලයක් ඇද හැලෙන වැසි ද, එක් පසකින් ඇති කැළණි ගං මිටියාවන වූ අතර එකී අභිමානය තවදුරටත් නිවු කර ඇත. නමුත් බල ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් දියුණු කිරීම අපගේ මූඛ්‍ය අරමුණ වන බැවින් 2019 වසරේ ද යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් රුපියල් කෝටි තුන (රු.30,000,000/-) ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එය අපේ සමස්ථ වියදමෙන් 8.65% ක ප්‍රතිශතයකි. මෙම මුදල් ප්‍රමාණය ඉදිරි වසර තුළ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන යෙදවීම සඳහා මේ ගරු සභාවේ අප සියලුදෙනාගේ වගකීමකි. ඒ අනුව ග්‍රාමීය මාර්ග, සභාව සතු ප්‍රජාශාලා, ජලය බැසයන කාණු පද්ධති, බෝක්කු, ක්‍රීඩාපිටි, සතිපොළ ආදිය දියුණු කිරීමට කැපවන ලෙස මා වෙසෙසින්ම ඔබට ආරාධනා කරනවා. එසේම ඔබත් අපත් මේ වියදම් කරන්නේ අපේ ප්‍රදේශයේ ජනතාවගේම බදු මුදල් මඟින් උපයාගත් මුදල් බව නිරායාසයෙන් සිහිපත් කර ගනිමින් සමාජයේ සෑම ස්ථරයකටම ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි මෙම ව්‍යාපෘති සිදුකරන ලෙසත් වැය කරන මුදලේ සමස්ථ වටිනාකම ජනතාව අතරට ගලා යාමට ඔබ සියලුදෙනාගේ කැපවීම මෙන්ම ප්‍රතිලාභ ලබන ප්‍රජාවගේ දායකත්වය මා වෙසෙසින්ම අපේක්ෂා කරමි.

**8) දුරලඹු ඩෙංගු - ඩෙංගු වලින් තොර සිතාවක**

නිස් වසරක ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට අපේ රටේ සියලු ජනතාව එක්වූවා සේම ජාතිය සතු වටිනා ජීවිත ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට පසුගිය කාලය තුළ ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. එවන් පරිසරයක් තුළ අප කොට්ඨාශයේ ඩෙංගු උවදුර තුරන් කිරීමේ අරමුණින් ඩෙංගු මදුරු මර්දන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුත්ත සඳහා මාගේ පසුගිය පාලන කාලයේදී මා විශේෂ අවධානය යොමුකළ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කළ හැකි 2014 වර්ෂයේ ඩෙංගු බලකාය නිර්මාණය කළේ එම අරමුණ ජය ගැනීම සඳහාය. අනාගතය දෙස බලා අප සිදුකළ සැලසුම් සහගත කාර්යභාරය නිසා වර්තමානයේ අප හැමට සතුටු විය හැකි මට්ටමකට අප පැමිණ ඇත. ඩෙංගු මරණ බිංදුව දක්වා අඩු කිරීම සහ ඩෙංගු රෝගීන් අවම කිරීමට හැකිව තිබෙන්නේ එබැවිනි. 2019 වසරේදී ද එම තත්වය ඉදිරියට ගෙන යාම සඳහා මා විශේෂ අවධානය යොමු කරනවා.

**9) මහජනතාවගේ සුභ සාධනය**

මහජන සුභ සාධනය මගේ ප්‍රධානතම අභිලාශය වන අතර ඒ දෙසට සිතාවක ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීම අද මෙන්ම හෙට දවසේදී ද මාගේ අපේක්ෂාව වී ඇත. ඒ යටතේ 2019 අයවැය ලේඛනයේද සැලකිය යුතු ස්ථානයක් ලබා දී ඇති අතර ගරු මන්ත්‍රී මණ්ඩලයද සහභාගී කර ගනිමින් හඳුනා ගන්නා ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා තහඩු ලබා දීමට රුපියල් ලක්ෂ තිහ (රු.3,000,000/-) ක මුදලක් වෙන් කර ඇත. එය මුළු වියදමින් දශම අටසි හයක (0.86%) ප්‍රතිශතයකි.



විශේෂයෙන් මෙම මුදල් හුදු දේශපාලනය න්‍යාය පත්‍රයකින් තොරව සැබෑ ලෙසම කොට්ඨාශයේ හිසට සෙවණක් නොමැති අසරණ පවුල් ඉලක්ක කර ගනිමින් නිර්දේශ කරන ලෙස මා මන්ත්‍රීවරුන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. එසේම මෙම වැඩසටහන තවත් දියුණු කර ගැනීම සඳහා සමාජ සේවා අංශය සහ මෙවැනි සේවාවන් සිදුකරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සහාය ලබා ගැනීමට ද මා අදහස් කරනවා.

තවද මෙතෙක් කල් අවධානය යොමු නොවූ වතු ආශ්‍රිත ජනතාවගේ සනීපාරක්ෂක සේවා ඉහළ නැංවීමේ අරමුණින් අවශ්‍යතා ඇති ස්ථාන හඳුනාගෙන වැසිකිලි 50 ඉදිකිරීමට රුපියල් ලක්ෂ පහලව (රු. 1,500,000/-) ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇත. විශේෂයෙන් මෙම ගරු සභාව නියෝජනය කරන වතු ජනතාව සමඟ සමීප සබඳතා ඇති මන්ත්‍රීවරු දෙදෙනාගේ ඉල්ලීම් ඉටු කිරීමක් ලෙස ද මෙම යෝජනාව සඳහන් කළ යුතුයි.

**10) දේශීය ආහාර සහ වෛද්‍ය ක්‍රම ප්‍රවලිත කිරීම.**

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් කාබනික පොහොර වලින් නිෂ්පාදිත ආහාර පරිභෝජනය හා දේශීය වෛද්‍ය ක්‍රම සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබේ. ඒ අනුව අප ප්‍රදේශයේ ද ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව ද අවධානය යොමුකර වස විසෙන් තොර දේශීය ආහාර ලබාගත හැකි මධ්‍යස්ථාන බිහි කිරීමට අප ඉදිරි වර්ෂ වලදී කටයුතු කළ යුතුයි. එහි ආරම්භයක් ලෙස විශේෂයෙන් දේශීය සංචාරකයන් බොහෝ පිරිසක් ගමන් කරන කළුතරගල ලඳුගම මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් දේශීය ආහාර අලෙවි මධ්‍යස්ථානයක් ඉදි කිරීමට 2019 වසරේදී කටයුතු කරනු ඇත.

එමෙන්ම පසුගිය සභාව ආශ්‍රිතව ගොවිපලක් ඇති කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ පහ (රු.500,000/-) ක ප්‍රතිපාදන මුදලක් වෙන් කර ඇති අතර දේශීය ආහාර සඳහා අලෙවි පියසක් ආරම්භ කර සභාව තුළින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් අලෙවියද ප්‍රවර්ධනය කරමින් කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියටද අවස්ථාවක් ලබා දෙමින් වසවිස නැති ආහාර අලෙවිය ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරමි. තවද සභාව සතු ආයුර්වේද මධ්‍යස්ථාන සඳහා ඖෂධ ලබා ගැනීමට රුපියල් ලක්ෂ හතළිස් පහ (රු. 4,500,000) ක ප්‍රතිපාදන මුලක් වෙන් කර ඇත. සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන හංවැල්ල, පාදුක්ක, මලගල, පිටුම්පේ හා කොස්ගම ආයුර්වේද අතරින් හඳුනාගත් ආයුර්වේද බෙහෙත් හාලා තුළ නවීන සම්බාහන ක්‍රම, කුඩා ප්‍රතිකාර ක්‍රම යනාදි ප්‍රතිකාර ක්‍රමද ක්‍රියාත්මක වන අතර ඒ මගින් දේශීය වෛදකම ග්‍රාමීය ජනතාව වෙත ගෙන යමින් සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමටද අපේක්ෂා කරමි.

2019 වර්ෂයේදී අපේක්ෂිත ආදායම රුපියල් තිස්හතරකෝටි හත්තැලක්ෂ දහහතර දහස් එකසියය (රු.347,014,100/-) කි. එම ආදායමෙන් පුරාවර්ථන ආදායම ලෙස රුපියල් තිස්තුන්කෝටි විසිලක්ෂ හත්දහස් එකසියය (රු.332,007,100/-) ක මුදලක් අය කර ගැනීමට අපේක්ෂිතය. වරිපනම් හා බදු, කුලී මුදල්, බලපත්‍ර ගාස්තු, සේවා සඳහා ගාස්තු, වරෙන්තු ගාස්තු හා දඩ, වෙනත් ආදායම් හා අදායම් ආධාර යන ශීර්ෂ යටතේ එම ආදායම අය කර ගැනීමට අපේක්ෂිතය.

**වරිපනම් හා බදු**

පසුගිය වර්ෂවලදී මෙන්ම 2019 වර්ෂයේදී ද ප්‍රාදේශීය සභාවේ ප්‍රධානතම ස්ව ආදායමක් ලෙස වරිපනම් හා බදු ආදායම පෙන්වාදිය හැක. ඒ අනුව 2019 වර්ෂයේදී වරිපනම් හා බදු ලෙස රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ හතළිස්තුන්දහස් එකසියය (රු. 32,543,100/-) ක මුදලක් අය කර ගැනීමට අපේක්ෂිතය. එය සමස්ථ පුනරාවර්ථන ආදායමෙන් 9.80% කි. මේ මුදලින් රුපියල් දෙකෝටි දොළොස්ලක්ෂ තිස්අටදහස (රු.21,238,000/- ක්) වරිපනම් බදු වශයෙන් අය කර ගැනීමට අපේක්ෂිත අතර ඊට අමතරව අක්කර බදු මගින් රුපියල් විසිහත්දහස් එකසියය (රු 27,100/-) ක් ද කර්මාන්ත හා ව්‍යාපාර බදු වශයෙන් රුපියල් විසිහත්ලක්ෂ හත්තැදහස (රු. 2,770,000/-) ක් ද, ඉඩම් විකුණුම් බදු වශයෙන් රුපියල් ලක්ෂ තිහ (රු.3,000,000/-) ක් ද, විනෝද බදු මගින් ලක්ෂ පහ (රු. 500,000/-) ක් ද උපයා ගැනීමට බලාපොරොත්තු වෙමි.

කුලී මුදල්

2019 වර්ෂයේදී රුපියල් දෙකෝටි තිස්හතර ලක්ෂ විසිහත්දහස් පන්සියය (රු.23,427,500/-) ක කුලී මුදල් මගින් උපයා ගැනීමට අපේක්ෂිතය. මේ මුදල පුනරාවර්ථන ආදායමෙන් 7.06% කි. මෙම කුලී මුදලින් රුපියල් එක්කෝටි දෙලක්ෂ හත්දහස්පන්සියය (රු.10,207,500/-) ක මුදලක් සතිපොල බදු දීම මගින්ද, රුපියල් තුන්ලක්ෂ දහහත්දහස(රු.317,000/-) ක් බිම්කුලී මගින් අය කර ගැනීමට අපේක්ෂිතය. එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව සඳහා ගොඩනැගිල්ල බදු දීම මගින් රුපියල් එක්ලක්ෂ හැටදහස (රු.160,000/-) ක් ද, වෙළඳ සංකීර්ණ කඩ කුලී මගින් රුපියල් තිස්එක්ලක්ෂ විසිදහස (රු. 3,120,000/-) ක් ද, සභාව සතු දේපල ටෙන්ඩර් මගින් කුලියට දීම් තුලින් රුපියල් අනූඑක්ලක්ෂ හත්තැප්පන්දහස (රු.9,171,000/-) ක් ද, උත්සව ශාලාව කුලියට දීමෙන් රුපියල් ලක්ෂ තුන (රු.300,000/-) ක් ද උපයා ගැනීමට අපේක්ෂිතය. ඊට අමතරව පිටටනි කුලියට දීමෙන් එක්ලක්ෂ පනස්දහස (රු.150,000/-) ක් උපයා ගැනීමට අපේක්ෂිතය.

බලපත්‍ර ගාස්තු

සමස්ථ පුනරාවර්ථන ආදායමෙන් 0.63% එනම් රුපියල් විසිඑක්ලක්ෂ එක්දහස (රු.2,101,000/-) ක් බලපත්‍ර ගාස්තු මගින් අය කර ගැනීමට බලාපොරොත්තු වෙමි. එම මුදලින් ත්‍රිරෝද රථ ගාල් මගින් රුපියල් ලක්ෂය (රු. 100,000/-) ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තුවෙමි. එසේම වෙළඳ බලපත්‍ර ලබා දීමෙන් රුපියල් ලක්ෂ දහඅට (රු.1,800,000/-) ක් වෙළඳ බලපත්‍ර ගාස්තු ලෙසද පරිසර බලපත්‍ර ලබා දීමෙන් රුපියල් ලක්ෂ දෙක (200,000/-) ක් පරිසර බලපත්‍ර ගාස්තු ලෙස උපයා ගැනීමට බලාපොරොත්තු වෙමි.

සේවා සඳහා ගාස්තු

2019 වර්ෂයේදී සේවා ගාස්තු මගින් රුපියල් එක්කෝටි දහහත්ලක්ෂ තිස්දෙදහස (රු.11,732,000/-) ක් අය කර ගැනීමට බලාපොරොත්තු වෙමි. එය පුනරාවර්ථන ආදායමෙන් 3.53% කි. ප්‍රධාන වශයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් රුපියල් ලක්ෂ පහලව (රු.1,500,000/-) ක් ද, ගොඩනැගිලි පෙරසැරි ගාස්තු මගින් රුපියල් විසිපන්ලක්ෂ පනස්දහස (රු.2,550,000/-) ක් ද, ප්‍රචාරක දැන්වීම් මගින් රුපියල් හයලක්ෂ හතළිස්දහස (රු.640,000/-) ක් ද, කඩ පැවරුම් වෙනුවෙන් රුපියල් ලක්ෂ හතර (රු. 400,000/-) ක් ද, ඊට අමතරව සුසාන භූමි ස්මාරක හා ආදාහනාගාර සේවා සැලසීමෙන් රුපියල් තිස්හතරලක්ෂ හාරදහස (රු.3,404,000/-) ක් උපයා ගැනීමට ද අපේක්ෂිත අතර මීට අමතරව දිවා සුරැකුම් මධ්‍යස්ථාන මගින් රුපියල් ලක්ෂ හය (රු. 600,000/-) ක් ද අයකර ගැනීමට බලාපොරොත්තු වෙමි.

වරෙන්තු ගාස්තු හා දඩ

2019 වර්ෂයේදී වරෙන්තු ගාස්තු හා දඩ මගින් රුපියල් එක්කෝටි හැටහත්ලක්ෂ හත්තැනූන්දහස් හයසියය (රු.16,773,600/-) ක් අය කර ගත හැකි වේයැයි අපේක්ෂා කරමි. මෙය පුනරාවර්ථන ආදායමෙන් 5.05% කි. මෙකී ආදායමෙන් රුපියල් අටලක්ෂ හත්තැනූන්දහස් හයසියය (රු. 879,600/-) ක් වරෙන්තු ගාස්තු මගින්ද, රුපියල් එක්කෝටි පනස්ලක්ෂය (රු. 15,000,000/-) ක් උසාවි දඩ මගින්ද, ලැබේ යැයි බලාපොරොත්තු වෙමි. මීට අමතරව සති පොල සඳහා දඩ වශයෙන් රුපියල් දෙලක්ෂ පන්දහස (රු.205,000/-) ක් අයකර ගැනීමටත් කඩකුලී හා සභාව සතු දේපල ටෙන්ඩර් මගින් කුලියට දීමේ දී එම මුදල් නිසි පරිදි නොගෙවීම නිසා අයකරනු ලබන දඩ වශයෙන් රුපියල් තුන්ලක්ෂ තිස්පන්දහස (රු.335,000/-) ක් අයකර ගැනීමට බලාපොරොත්තු වෙමි.

වෙනත් ආදායම්

බැංකු පොලී, සේවක ණය පොලී, මුද්දර ගාස්තු, කොම්පෝස්ට් අලෙවි කිරීම යන ශීර්ෂයන් ඔස්සේ රුපියල් දහහතරකෝටි දොළොස්ලක්ෂ තුන්දහස (රු. 141,203,000/-) ක් අයකර ගැනීමට බලාපොරොත්තු වෙමි. එය

පුනරාවර්ථන ආදායමෙන් 42.53% කි. ඒ අනුව ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලිය මගින් රුපියල් ලක්ෂ පනස්පහ (රු. 5,500,000/-) ක් ද, සේවක ණය පොලී මගින් රුපියල් දොළොස්ලක්ෂ පනස්දහස (රු. 1,250,000/-) ක් ද, මුද්දර ගාස්තු මගින් කෝටි දහතුන (රු.130,000,000/-) ක් ද ලැබේ යැයි බලාපොරොත්තු වෙමි. ඊට අමතරව නොදිරන කසළ අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ පහලව (රු.1,500,000/-) ක් ද, කොම්පෝස්ට් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂදහස (රු. 1,000,000/-) ක්ද, ගොඩනැගිලි හා බිම්කට්ටි අයදුම්පත් අලෙවියෙන් රුපියල් ලක්ෂ දහස (රු.1,000,000/-) ක් ද අයකර ගැනීමට අපේක්ෂා කරමි.

මෙතෙක් කල් සභාවට බරක්ව තිබූ කැලීකසළ කොම්පෝස්ට් බවට පත්කිරීමේ කාර්යය අප වසර කිහිපයකට පෙර ආරම්භ කළ අතර, බොහෝදෙනා එය එතරම් අවධානය යොමු නොකළ කාර්යයක් වුවද අප අද වනවිට ප්‍රදේශයේ කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් කීර්තිමත් නාමයක් දිනාගැනීමට සමත් වී ඇති අතර, සභාවේ ආදායම් උත්පාදනයට ද රුකුලක් වී ඇති බව ද මේ මොහොතේ සඳහන් කරමි.

ආදායම් ආධාර

වැටුප් ප්‍රතිපූර්ණ, මන්ත්‍රී දීමනා ප්‍රතිපූර්ණ, දේපළ ණය පොලී ප්‍රතිපූර්ණ, ස්වයං රැකියා පුහුණු කිරීම් යන ශීර්ෂයන් ඔස්සේ රුපියල් දසකෝටි හතලිස්දෙලක්ෂ විසිහයදහස් නවසියය (රු.104,226,900/-) ක් අයකර ගැනීමට බලාපොරොත්තු වෙමි. එය පුනරාවර්ථන ආදායමෙන් 31.39% කි. ඒ අනුව වැටුප් ප්‍රතිපූර්ණ මගින් රුපියල් නවකෝටි පනස්හතරලක්ෂ තිස්හතරදහස (රු. 95,434,000/-) ක් ද, මන්ත්‍රී දීමනා ප්‍රතිපූර්ණ ලෙස රුපියල් හත්තැනවලක්ෂ විසිදහස (රු.7,920,000/-) ක් ද, දේපළ ණය පොලී ප්‍රතිපූර්ණ ලෙස රුපියල් හත්ලක්ෂ හත්තැදහස් නවසියය (රු.770,900/-) ක් ද, ස්වයං රැකියා පුහුණු කිරීම මගින් රුපියල් ලක්ෂය (රු.100,000/-) ක් ද 2019 වර්ෂයේදී අයකර ගැනීමට අපේක්ෂා කරමි.

ප්‍රාග්ධන ආදායම්

රුපියල් තිස්හතරකෝටි හත්තැලක්ෂ දහහතරදහස් එකසියය (රු. 347,014,100/-) ක සමස්ථ ආදායමෙන් ප්‍රාග්ධන ආදායම් ලෙස රුපියල් එක්කෝටි පනස්ලක්ෂ හත්දහස (රු.15,007,000/-) ක් එනම් සමස්ථ ආදායමෙන් 4.32% ක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙමි. රුපියල් එක්කෝටි පනස්ලක්ෂය (රු.15,000,000/-) ක් මූලධන ලැබීම් ප්‍රභවය යටතේ දේශීය ණය සංවර්ධන අරමුදලෙන් ලබාගැනීමට අප සැලසුම් කර ඇත.

මේ ආකාරයට සභාව සතු ආදායම් වඩා කාර්යක්ෂම ලෙස 2019 වර්ෂයේදී මේ ඇස්තමේන්තුව යටතේ අයකර ගැනීමට අපේක්ෂා කරන බව මම මේ ගරු සභාවට දැනුම් දෙමි.

වියදම්

2019 වර්ෂයේදී සමස්ථ වියදම රුපියල් තිස්හතරකෝටි හත්තැලක්ෂ දසදහස් එකසියය (රු.347,010,100/-) කි. ඉන් රුපියල් විසිඅටකෝටි පනස්නවලක්ෂ විසිඑක්දහස් එකසියය (රු.285,921,100/-) ක් පුනරාවර්ථන වියදම් ලෙසද, රුපියල් හයකෝටි දසලක්ෂ අසූනවදහස (රු. 61,089,000/-)ක් ප්‍රාග්ධන වියදම් ලෙසද, ගණන් බලා ඇත. එකී වියදම වැටුප් හා දීමනා, ගමන් වියදම්, සැපයුම් හා උපකරණ, ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව, ප්‍රවාහන සම්බන්ධතා හා අවශ්‍යක සේවා, පොලී හා ලාභාංශ, ආධාර මුදල් දායක මුදල් හා සහනාධාර, සහ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හා පාරිතෝෂික යන ප්‍රාග්ධන වියදම් හා දීර්ඝකාලීන ණය ආපසු ගෙවීම් වියදම් ශීර්ෂ යටතේ වියදම් දැරීමට බලාපොරොත්තු වෙමි.

වැටුප් හා දීමනා

2019 වර්ෂයේදී වැටුප් හා දීමනා වශයෙන් රුපියල් දහතුන්කෝටි අනූපන්ලක්ෂ අසූදහස් එකසියය (රු.139,580,100/-) ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතය. එය පුනරාවර්ථන වියදමෙන් 48.82% කි. මෙයින් වැටුප් හා වෙනත සඳහා රුපියල් අටකෝටි හතලිස්දෙලක්ෂ හතලිස්නවදහස් පන්සියය (රු.84,249,500/-) ක් ද, ජීවන වියදම් දීමනා සඳහා රුපියල් තුන්කෝටි දහසයලක්ෂ තිස්අටදහස් හයසියය (රු.31,638,600/-) ක් ද, මන්ත්‍රී දීමනා ලෙස රුපියල් හත්තැනවලක්ෂ විසිදහස (රු. 7,920,000/-) ක් වැය කිරීමට අපේක්ෂිතය. මීට අමතරව රුපියල් ලක්ෂ අනූහත (රු. 9,700,000/-)ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා වෙන් කර ඇත. මේ යටතේ සෞඛ්‍ය අංශය සඳහා 2018 වර්ෂයේදී වෙන්කළ මුදලට සාපේක්ෂව 74% කින් ද, මාර්ග අංශය සඳහා 2018 වසරේදී වෙන්කළ මුදලට සාපේක්ෂව 87% කින් ද අතිකාල හා නිවාඩු දින වැටුප් 2019 වර්ෂයේදී වැඩිකර ඇති බව දැනුම් දෙමි.

ගමන් වියදම්

2019 වර්ෂය සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමේදී ගමන් වියදම් සඳහා රුපියල් දහහත්ලක්ෂ හැටහතරදහස (රු.1,764,000) ක් ඇස්තමේන්තු කර ඇත. දේශීය හා විදේශීය ගමන් වියදම් වෙනුවෙන් මේ මුදල වෙන් කර ඇති අතර එය පුනරාවර්ථන වියදමෙන් 0.62% කි.

සැපයුම් හා උපකරණ

2019 අයවැය මගින් සැපයුම් හා උපකරණ සඳහා රුපියල් දෙකෝටි විසිහයලක්ෂ පන්දහස් දෙසියය (රු.22,605,200/-) ක් වෙන් කර ඇති අතර එය පුනරාවර්ථන වියදමෙන් 7.91% කි. මෙහි වියදමින් ලිපි ද්‍රව්‍ය හා කාර්යාලයීය උපකරණ සඳහා රුපියල් විසිතුන්ලක්ෂ විසිපන්දහස (රු. 2,325,000/-) ක මුදලක් වෙන් කර ඇත. 2019 වර්ෂයේදී ද පොදු උපයෝගීතා සේවා යටතේ කාර්මික හා විදුලි භාණ්ඩ සඳහා රුපියල් තිස්හත්ලක්ෂ පනස්දහස (රු. 3,750,000/-)ක් වෙන්කළ බව සතුවින් දැනුම් දෙමි. මීට අමතරව සුදුවැල්ල සහ මිපේ ආදාහනාගාර සඳහා ගැස් ලබාගැනීමට රුපියල් ලක්ෂ දහසය (රු. 1,600,000/-) ක මුදලක් වෙන්කර ඇත. පුස්තකාල සඳහා පුවත්පත් සැපයීම වෙනුවෙන් 2019 වර්ෂයේදී රුපියල් ලක්ෂ පහ (රු.500,000/-) ක් වෙන්කර ඇත. මේ සියලු වියදම් තුළින් අප මන්ත්‍රීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලය යහපත් මානසිකත්වයකින් ජනතා සේවාවන් ඉටුකිරීමට හැකි පරිසරයක් ඇති කිරීම ද එක් අරමුණක් බැව් සඳහන් කළ යුතුයි.

ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියා කිරීම.

සිතාවක ප්‍රාදේශීය සහ ඉතිහාසය තුළ ජනතාවට සේවා සපයන අප ප්‍රාදේශීය සභාවේ දේපල අලුත්වැඩියා කිරීමට වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත. මේ සියලු වෙන්කිරීම් සිදුකරන්නේ අප මේ උත්තරීතර සභාවේ අයිතිකරුවන් නොව තාවකාලික භාරකරුවන් පමණක් බව හොඳින් වටහාගෙනය. සභාව සතු වත්කම් එම මට්ටමින් පවත්වාගෙන යාම සඳහා මෙම වෙන්කිරීම ඉවහල් වන බව මා සඳහන් කරමි.

ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියා කිරීම සඳහා පුනරාවර්ථන වියදමෙන් 16.19%ක ප්‍රතිශතයක් වැය කිරීමට එනම් රුපියල් හාරකෝටි හැටදෙලක්ෂ අසූනවදහස (රු. 46,289,000/-) ක මුදලක් වියදම් කිරීමට අපේක්ෂිතය. මේ යටතේ සභාව සතු රථවාහන යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි, මංමාවත්, පාලම්, බෝක්කු, ආදාහනාගාර අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ අනුව පොදු පරිපාලනයට අදාල ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාවට හා නඩත්තුව වෙනුවෙන් 2019 වර්ෂය සඳහා රුපියල් තිස්පන්ලක්ෂ පන්දහස (රු.3.505,000/-) ක් වෙන් කර ඇත. මං මාවත් පාලම් බෝක්කු අලුත්වැඩියා සඳහා 2019 වර්ෂයේදී රුපියල් කෝටි තුන (රු. 30,000,000/-) ක මුදලක් වෙන්කර ඇත. ඉන් බල ප්‍රදේශයේ මං මාවත් පාලම්

බෝක්කු අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වෙමි. එසේම 2018 වර්ෂයේ රුපියල් ලක්ෂ හත (රු. 700,000/-) ක් සුසාන භූමි හා ක්‍රීඩා භූමි නඩත්තුව සඳහා වෙන් කළ මුදල 2019 වර්ෂයේ දී රුපියල් ලක්ෂ පහලව (රු. 1,500,000/-) ක් දක්වා වැඩිකර ඇත. ඒ යටතේ නෙළුවත්තුව ක්‍රීඩාපිටිය ඇතුළුව ක්‍රීඩාපිටි නවීකරණය කිරීමට අපේක්ෂා කරයි. 2018 වර්ෂයේදී රුපියල් ලක්ෂ හය (රු. 600,000/- ) ක් පුස්තකාල හා ප්‍රජා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා වූ මුදල 2019 වසරේදී රුපියල් ලක්ෂ පහලව (රු.1,500,000/-) ක් දක්වා වැඩිකර ඇත.

පොලී හා ලාභාංශ

2019 වර්ෂය සඳහා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ණය පොලිය සඳහා රුපියල් භාරලක්ෂ අනුදෙදහස (රු.492,000/-) ක මුදලක් වෙන් කර ඇත.

ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර

2019 වර්ෂයේදී පුනරාවර්ජන වියදමින් 5.88% ක් එනම් රුපියල් එක්කෝටි හැටහත්ලක්ෂ අනුඅටදහස (රු.16,798,000/-) ක ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර වශයෙන් වෙන් කරමි. මේ යටතේ ප්‍රධාන ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මකය.

- ❖ වැසිකිලි ආධාර  
2019 වර්ෂයේදී රුපියල් ලක්ෂ පහලව (රු. 1,500,000/-) ක් ලබාදීමට අපේක්ෂිතය.
- ❖ සෙවිලි තහඩු බෙදා දීම  
අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2019 වර්ෂයේදී රුපියල් ලක්ෂ තිහ (රු.3,000,000/-) ක සෙවිලි තහඩු බෙදා දීමට අපේක්ෂිතය.
- ❖ පෙර පාසල් දරුවන්ට වියලි ආහාර ලබාදීම  
2019 වර්ෂයේදී පෙර පාසල් දරුවන්ට වියලි ආහාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ විස්ස (රු.2,000,000/-) ක් ලබාදීමට අපේක්ෂිතය.
- ❖ ආගමික/සංස්කෘතික/අධ්‍යාපනික/ප්‍රජා මණ්ඩල  
2019 වර්ෂයේදී ආගමික/සංස්කෘතික/අධ්‍යාපනික/ප්‍රජා මණ්ඩල ආදී කටයුතු සඳහා රුපියල් ලක්ෂ විසිපහ (රු.2,500,000/-) ක් ලබාදීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහන් තුළින් සෞඛ්‍ය සම්පන්න හා නිරෝගී පුරවැසියන් පිරිසක් බිහිකිරීමත් මනා පරිසරයක් තුළ කුඩා දරුවන්ට ජීවත්වීමේ මූලික අවශ්‍යතාවයන් සපයාදීමට අප කැපවුණු බව සිහිපත් කළයුතුයි. එසේම මෙම අවශ්‍යතාවයන් වෙනුවෙන් ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහාය ද ලබාගැනීමට අපේක්ෂා කරමි.

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හා පාරිතෝෂික

2019 වර්ෂයේදී රුපියල් හැටපන්ලක්ෂ විසිහත්දහස් එකසියය (රු. 6,527,100/-) ක් සභාවේ සියළු සේවකයින්ගේවිශ්‍රාම වැටුප් ප්‍රතිලාභ, සේවක අර්ථ සාධකප්‍රතිලාභ හා වැන්දඹු අනන්දරු දායක මුදල් සඳහා වෙන් කර ඇත. එය සමස්ත පුනරාවර්ජන වියදමෙන් 2.28% කි. මේ යටතේ විශ්‍රාම වැටුප් දායක මුදල් සඳහා රුපියල් ලක්ෂ තුන (රු.300,000/-) ක මුදලක් ද සේවක අර්ථ සාධක අරමුදල සඳහා රුපියල් පනස්හතරලක්ෂ හත්තැහසදහස් එකසියය (රු. 5,476,100/-) ක් ද, මෙම සභාව මගින් වසර 13 ක පමණ කාලයක් නොගෙවා ඇති සභා සේවකයන්ගේ විශ්‍රාම වැටුප් දායක මුදල රුපියල්

හතලිස් එක්ලක්ෂ විසිදහස් තුන්සිය පනස්නවය (රු 4,120,359/-) ක මුදල වාරික වශයෙන් පියවීම සඳහා 2019 වසරේදී ද රුපියල් හත්ලක්ෂ පනස් දහස (රු. 750,000/-) ක මුදලක් වෙන් කර ඇත.

ප්‍රාග්ධන වියදම්

2019 වර්ෂයේ සමස්ත ප්‍රාග්ධන වියදම රුපියල් හයකෝටි දසලක්ෂ අසූනවදහස (රු.61,089,000/-) ක් වේ. එය සමස්ත වියදමෙන් 17.6% කි.

සභාවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ද්විත්ව කාර්යය රථ දෙකක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ පනහ (රු.5,000,000/-) ක් ද සංවර්ධන කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා වෙන්කර ඇත.

පාදුක්ක උප කාර්යාලය ද ජනතාවගේ ආකර්ශනය දිනාගත් පරිපාලන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම උදෙසා ඉතා අඩු පහසුකම් සහිත පැරණි කාර්යාලය වෙනුවට නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මා අපේක්ෂා කරනවා. ඒ අනුව පාදුක්ක වෙළඳ සංකීර්ණය හා කාර්යාලය ඉදිකිරීමේ මූලික වියදම් සඳහා රුපියල් ලක්ෂ දහය (රු.1,000,000/-) ක මුදලක් වෙන්කිරීමට යෝජනා කරනවා.

කොස්ගම ආයුර්වේද ගොඩනැගිල්ල දිරාපත්ව ඇති බැවින් ආයුර්වේදය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ විසිපහ (රු.2,500,000/-) ක මුදලක් 209(1) වැය ශීර්ෂය යටතේ වෙන් කිරීමටත් එම වැය ශීර්ෂය යටතේම හංවැල්ල නගරයට මහත් අඩුපාඩුවක්ව පවතින පොදු වැසිකිළියක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ හතලිහ (රු.4,000,000/-) ක මුදලක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

2019 වර්ෂයේදී ද මං මාවත් ඉදිකිරීම සඳහා සභා අරමුදලින් රුපියල් කෝටිය (රු.10,000,000/-) ක් වෙන් කරමි. මීට අමතරව පළාත් සභා, විමධ්‍යගත හා පළාත් සභා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ 2018 වර්ෂයේ නොවැම්බර් මාසය දක්වා 2018 වර්ෂය වෙනුවෙන් රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂ හත්තැදහස් භාරසිය හතලිහ (රු.11,570,440/-) ක ප්‍රතිපාදන මුදලක් ලැබී ඇති අතර 2019 වර්ෂයේදී ද සැලකිය යුතු මුදලක් අප බලප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබෙනු ඇතැයි මාගේ අපේක්ෂාවයි. ඒ සඳහා ගරු මන්ත්‍රී මණ්ඩලය වෙහෙස වී තම ප්‍රදේශය වෙනුවෙන් ප්‍රතිපාදන ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

2011 වසරේදී මා සභාපතිවරයා ලෙස පත්වූ අවස්ථාවේ ප්‍රාදේශීය සභාව වෙත ශක්තිමත් වැඩ ඒකක නිර්මාණය කිරීමට උත්සුක විය. ඒ අනුව සභාවේ මානව සම්පත මෙන්ම වැඩ ඒකක සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් ගොඩනගමින් නියමු සෘජු ශ්‍රම ඒකකයක් ස්ථාපිත කරන ලදී. ව්‍යාපෘති කිහිපයක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. නමුත් කාලයාගේ ඇවෑමෙන් අද වනවිට එම වැඩ ඒකකවල ශක්තිමත්භාවය හීන වී ඇත.

ඉදිරි වසර තුළ සභාවට ශක්තියක් එක්කළ හැකි නව වැඩ ඒකකයක් ඇති කිරීමට මා අපේක්ෂා කරනවා. මානව සම්පත මෙන්ම තාක්ෂණික මෙවලම් වලින් පිරුණු යුගයට සරිලන වැඩ ඒකක නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන දහය (රු. 10,000,000/-) ක මුදලක් වෙන් කරනවා. ශක්තිමත් වැඩ ඒකකයක් නිර්මාණය කිරීම තුළින් පුද්ගලික අංශයට ද තරඟකාරීත්වයක් ලබාදීම මගින් පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්ගේ ගුණාත්මකභාවය ස්වයංක්‍රීයව ඉහළ යන බව ඔබ ද පිළිගන්නවා ඇත. මෙම වැඩ ඒකකය සාර්ථක කර ගැනීම සඳහා ගරු මන්ත්‍රීවරුන් වන ඔබගේද නිරන්තර සොයා බැලීම ද බෙහෙවින් ඉවහල් වන බව මා දැඩිලෙස විශ්වාස කරමි.

2019 වසර සඳහා සීතාවක ප්‍රාදේශීය සභාව දස වැදෑරුම් සංවර්ධන ප්‍රවේශයක් සඳහා ඉදිරියට ගෙනයාමේ සැලසුම් ඔබ හමුවේ තබා ඇත. මේ සියල්ලේ අවසාන අරමුණ වන්නේ අප බලප්‍රදේශයේ සෑම ජන කොටසක්ම ඉලක්ක කරගනිමින්

සෑම තරාතිරමකම පුරවැසියන් ඉලක්ක කර ගනිමින් සාර්ථකව සිදු කිරීමට අප කටයුතු කළ යුතුයි. රටක් ලෙස ද යුතුකම් ඉටු කරන පුරවැසියන් සේ ආත්ම තෘප්තියක් ලැබිය හැකි වන්නේ මේ මොහොතේ අප සතුවන වගකීම් මැනවින් ඉටු කිරීමෙනි. අද දින ඉදිරිපත් කළ මෙම දස වැදෑරුම් යෝජනා සහ සංවර්ධන ප්‍රවේශයන්ට සීමා නොවී රටේ රේඛීය අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ආයතන මෙන්ම බස්නාහිර පළාත් සභාව යටතේ ඇති ආයතනවල සහාය ලබාගනිමින් මෙම ඉලක්ක ජය ගැනීමට ඇප කැප විය යුතුය.

එසේම පුද්ගලික අංශයේ ආයතන ලාභ නොලබන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන සංවිධාන ද අපගේ මෙම ක්‍රියාවලියට හවුල්කරුවන් ලෙස එක්කර ගැනීමට ද අප අවධානය යොමු කළ යුතුය. එවිට සීතාවක ජනතාවගේ ජන ජීවිතය වඩා යහපත් කිරීමේ අවසාන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපට හැකිවනු ඇත.

ඒ සඳහා එක්වන ලෙස ඔබ සියලුදෙනාටම මේ මොහොතේ ආරාධනා කරමි.

අවසාන වශයෙන් සීතාවක ප්‍රාදේශීය සභාව අපේ ගමනට දිරිදෙන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ද අපේ ස්තූතිය පුද කළ යුතුයි.

එසේම මහජන එක්සත් පෙරමුණු නායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මැතිතුමා, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ නායකයන් හට මාගේ ස්තූතිය පුද කරමි.

එසේම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ඉසුර දේවප්‍රිය මැතිතුමා ද මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරමි.

අපේ ප්‍රදේශයේ ජනතාව සමඟ සමීපව කටයුතු කරන අප සභාවේ කටයුතු වලට නිරන්තරයෙන් සහාය ලබාදෙන හිටපු අමාත්‍ය ගරු ගීතාංජන ගුණවර්ධන මැතිතුමා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන මහේෂ් අල්මේදා මැතිතුමා, සුමිත් සොයිසා මැතිතුමා, ලෙනාඩ් කරුණාරත්න මැතිතුමාට ස්තූතිය පල කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා.

එසේම අයවැය කෙටුම්පත සැකසීමේදී කාර්යමණ්ඩලය ලබාදුන් සහයෝගය ස්තූති පූර්වකව සිහිපත් කරන අතර විශේෂයෙන්ම සභාවේ ලේකම් කේ.ඒ. වන්දන පද්මසිරි මහතා, ගිණුම් කළමනාකරණ සහකාර එස්.ඩී. සිරෝෂණි මහත්මිය, ප්‍රධාන කළමනාකරණ සහකාර කේ.ඩී. සන්ධ්‍යා මාලනී මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය ද ස්තූති පූර්වකව සිහිපත් කරමි.

එමෙන්ම අප සභාවේ කටයුතු සඳහා අප හා සම්බන්ධව කටයුතු කරන සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස්. දිල්හානි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් පාදක්ක ප්‍රාදේශීය ලේකම් එච්.එම්. නන්දසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශයේ සියලු ආයතන ප්‍රධානීන්ට හා කාර්ය මණ්ඩලයන්ටත් මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.

මහජන නියෝජිතයන් රහිතව වසර තුනක් ගමන් කළ අප ප්‍රාදේශීය සභාව යළිත් ජනතාවගේ නියෝජිතයන් සහිතව ආයතනයක් ලෙස ඉදිරිපත් කරන මෙම මංගල අයවැය ලේඛනය වඩා සාධනීය ලෙස ජනතාව අතරට ගෙනයාමට ඔබට ආරාධනා කරමින් මෙම අයවැය ලේඛනය සඳහා සහාය ලබාදෙන ලෙස පක්ෂ විපක්ෂ ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමින් සීතාවක ජනතාවට පැහැබර හෙට දිනයක් ප්‍රාර්ථනා කරමින් මාගේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම අවසන් කරනවා.

ස්තූතියි.

ඔබ සැමට සුභ අනාගතයක්.

තෙරුවන් සරණයි !

ගරු සභාපතිතුමා

මෙම අයවැය ලේඛනය සම්බන්ධව ගරු මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා අවස්ථාව ලබලා දෙනවා.

මෙම අයවැය යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

**01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා**

පෙ.ව.11.40 ට තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 11.55 ට නැවතත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව අයවැය විවාදය ආරම්භ කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අදහස් ඉදිරිපත් කරන්න.

තේ විවේකයෙන් පසුව මෙම අයවැය යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

**02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා**

**03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය**

**04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා**

**05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය**

**06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා**

ප.ව. 1.50 ට දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 2.20 ට නැවතත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

දිවා විවේකයෙන් පසුව අයවැය විවාදය ආරම්භ කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අදහස් ඉදිරිපත් කරන්න.

දිවා විවේකයෙන් පසුව මෙම අයවැය යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

**07.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා**

**08.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා**

**09.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා**

**10.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා**

**11.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා**

**12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය**

**13.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා**

**14.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා**

**15.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා**

**16.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය**

**17.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දුකුමාර් මැතිතුමා**

**18.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා**

**19.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය.**

**20.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා.**

**21.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උසුල් මනෝජ් රූපසිංහ මැතිතුමා**

**22.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා**



- 23.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා
- 24.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 25.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා
- 26.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමා
- 27.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට මැතිතුමා
- 28.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා
- 29.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා
- 30.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දුලතා මැතිතුමා
- 31.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 32.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 33.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදුනී ජයවර්ධන මැතිතුමා
- 34.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 35.ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 36.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමා

අයවැය ලේඛනයට බෙදීමක් ඉල්ලනවාද. බෙදීමක් අවශ්‍යයි කියලා විපක්ෂ නායකතුමා කියනවා.

2019 අයවැය යෝජනාව සම්බන්ධව බෙදීමක් පවතින හෙයින් ගරු සභාපතිතුමා විසින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

- 01. ගරු සභාපති ජී .ජයන්ත රෝහණ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රට මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර් .ගයාන් දුමින්ද මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු දෙවන්තී රාජපක්ෂ මැතිතුමා ඒ අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.මංජුල වීරරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ .ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී .කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීතාමනී ස්වර්ණලතා මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලිප් කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී .වින්තක දේවින්ද සමරවීර මැතිතුමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ් .අසෝක වැලිකල මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදුනී ජයවර්ධන මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලි ගුණවත් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

- 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.පී.ඩී.ඉන්ද්‍රානි සෙනෙහෙලකා පද්මසිරි මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී .මාලනී වන්දුලකා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා රූපසිංහ මැතිතුමිය ඒ අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .වන්දන සූරියආරච්චි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 42. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	25
යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	15
යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු	-
ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටි ගරු මන්ත්‍රීවරුන්	02

ගරු සභාපතිතුමා

ඒ අනුව මා විසින් 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය බහුතර ඡන්දයෙන් සම්මත වූ බව ප්‍රකාශ කරනවා.

ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සිතාවක ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයට අදාළ අයවැය ලේඛනය බහුතර ඡන්දයෙන් සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

අද දින විශේෂ සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තුතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් අපේ ගෞරවයත් ස්තුතියත් පුදකරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තුතිය පුද කරමින් අද දින විශේෂ සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. බොහොම ස්තුතියි. හැමදෙනාටම සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.

විශේෂ සභාවේ වැඩ කටයුතු ප.ව. 8.30 ට නිමාවට පත්විය.

කේ.ඒ. වන්දන පද්මසිරි,  
ලේකම්,  
සිතාවක ප්‍රාදේශීය සභාව,  
හංවැල්ල.

2018.12.07 වන දින  
සිතාවක ප්‍රාදේශීය සභාව,  
හංවැල්ල.

### උප ලේඛනය

#### ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල විරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමා මේ හයවන මන්ත්‍රී මණ්ඩලයේ මංගල අයවැය අද සභාවට ඉදිරිපත් කළා. අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා බොහොම හොඳින් අයවැයක් නිර්මාණය කරලා වෙනදාට වඩා පුංචි වෙනසක් තියෙනවා. හැබැයි එකම කරුණ දෙකුත් පාරක් කියනවා. එකම මුදලත් දෙකුත්පාර කිව්වා. සමහර මන්ත්‍රීවරුන්ට හිතෙන්නත් පුළුවන් ගොඩක් තැන් වල සල්ලි වෙන් වෙලා තියෙනවා කියලාත්. කොහොම වුණත් මට ඔබතුමාගේ අයවැය ගැන පහුගිය දවස් කිහිපයක් අධ්‍යයනය කළාම මට නම් ඒකේ ලොකු වෙනසක් තේරුණේ නැහැ. වෙනදාට ඔබතුමාගේ අයවැය කථාවේ ආදායම් වියදම් ටික ඉස්සරහට දාලා අද ඒ කථාව පිටිපස්සට දාලා අර කියපු කරුණු ටිකම ආපහු පොඩ්ඩක් සාහිත්‍යයෙන් වර්ණනා කරලා විස්තර කිරීමක් වගේ තමයි මට නම් ජේන්නේ. මේ සමස්ත 2019 අයවැයේ ආදායම බලාපොරොත්තු වෙනවා රු. මිලියන 347 ක්. මේකෙ පුනරාවර්තන වියදම් මිලියන 286 යි. ප්‍රාග්ධන වියදම් මිලියන 61 යි. එතකොට 2018 අයවැයේ මේ අයවැය ඔබතුමා හැදුවේ නැතත් ඒ අයවැයේ සමස්ත ආදායම මිලියන 270 යි. ඒකෙන් පුනරාවර්තන වියදම් මිලියන 240 යි. ප්‍රාග්ධන වියදම් මිලියන 30 යි. මේ අනුව 2019 වර්ෂයේ අයවැය ලේඛනයේ ආදායම 2018 ට වඩා මිලියන 76 ක් වැඩිපුර හොයා ගන්න ඔබතුමා සැලසුම් කරලා තියෙනවා. ඔබතුමා ලොකු සුරංගනා කථාවක් කිව්වා. විශාල වියදම් ප්‍රමාණයක් කිව්වා ඒවා ඔක්කොම පරණ වියදම් එහෙම්මම තමයි ලස්සන කරලා කියලා තියෙනවා. පුංචි ගාණක් රුපියල් ලක්ෂ 2 ක් 3 ක් සමහර ඒවායේ වැඩිවෙලා තියෙනවා. ඒක හොඳට කල්පනා කරලා කථා කරන්නට ඕනේ. හැබැයි මේ මිලියන 76 ඔබතුමා කොහොමද හොයන්නේ කියන එක මේකෙ කියලා නැහැ, හරියට කියන්නේ නැහැ. මේ කථාවේ කොහේවත් ඒක කියලා නැහැ. ආදායම් වර්ධනය කරගන්න මිලියන 76 හොයන්නේ කොහොමද කියලා එක තැනකවත් මට ඇහුණේ නැහැ කියනවා. මේ 76 හොයන්නේ මෙහෙමයි. උසාවි දඩ වලින් මිලියන 2 ක් හොයා ගන්න සැලසුම් කරලා තියෙනවා. මුද්දර ගාස්තු වලින් හොයාගන්න බලාපොරොත්තු වෙනවා මිලියන 57ක්. ඒ ආදායම් ශීර්ෂ බැලූවම මේ උසාවි දඩ ගිය අවුරුද්දේ මිලියන 13 යි. මේ අවුරුද්දේ මිලියන 15 ක් හොයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුද්දර ගාස්තු ගිය අවුරුද්දේ මිලියන 73 ක් තිබ්ලා මේ අවුරුද්දේ මිලියන 130 ක්. 73, 130 ක් විදියට හොයාගන්න මේකෙ සැලසුම් හදලා තියෙනවා. ඒ වගේම තව මිලියන 15 ක් ණයට ගන්න කථා කරලා තියෙනවා. එතකොට ඒ ඔක්කෝගේම එකතුව මිලියන 74 යි. ඒ අනුව ඒ විදියට තමයි ඔබතුමා මේ මිලියන 76 හොයාගන්න කටයුතු කරලා තියෙන්නේ. මේ සියලු දේවල් මේ මිලියන 74 ම එකක්වත් ආදායම් උත්පාදක ව්‍යාපෘතියක් නැහැ මේ සභාවේ. අපි මේ සභාවේ සභාපතිවරු ගැන හැමදාම කථා කරනවා. සභාපති වුණාම සභාවේ ආදායම් උත්පාදනය කරන්න කියනවා. තියෙන වියදම වියදම් කරන්න විතරක් නෙමෙයි ජනතාව පිඩින පංතියට පත්කරන්නේ නැතුව ආදායම් උපයලා දක්ෂ සභාපතිවරයෙක් හැටියට නිර්මාණශීලී සභාපතිවරයෙක් හැටියට මේ ආදායම් වියදම් කරන්න තමයි සභාපතිවරයෙක් තනි ආයතනයක් හැටියට ඒ වගේම ආදායම් උපදවලා ජනතාවට වියදම් කරන්න පුළුවන් හැටියට තමයි මම දන්න විදියට සභාවල් කරන්න කියලා තියෙන්නේ. එහෙම හිටපු සභාපතිවරු ඉන්නවා. ඉඳලා තියෙනවා. පහුගිය කාලේ අපි කවුරු කිව්වත් රවින්ද්‍ර ජයසිංහ සභාපතිතුමාගේ කාලේ අර බැංකු ගොඩනැගිල්ල හදලා බැංකුවට දීලා මාසෙට රු. 70,000 ගාණේ 840,000/- ක් මේ සභාවට ඒ කාලේ හොයලා තියෙනවා. ඒ වගේම කළුඅග්ගල සුපර්මාකට එකක් හදලා මේ සභාවට සල්ලි හොයලා දීලා තියෙනවා. හැබැයි මේ සභාපතිතුමා මේ සභාවේ අවුරුදු 05 ක් මේ පස්වෙනි අවුරුද්ද මේ වෙනකන් ඔබතුමා කරපු එක ආදායම් උත්පාදක මාර්ගයක් කියන්න ඔබතුමාගේ අවුරුදු 4 ක කාලසීමාව තුළ. කිසිවක් නැහැ. ඔබතුමා සැහෙන උත්සාහයක් ගත්තා පාදුක්කෙයි හංවැල්ලෙයි රට ගාල් දෙකක් හදලා ඒකෙන්වත් කියක් හරි හොයාගන්න. අද ඒකත් අසාර්ථකයි කියලා තමයි අපිට පහුගිය කාලේ පෙනුණේ. මම දකින විදියට මේකෙ සතපහක ආදායම් උත්පාදක ව්‍යාපෘතියක් නැහැ. සියල්ල බලාපොරොත්තු වෙනවා දුන්නොත්

කන්නම් අපි දුන්නොත් බෙදන්නම්. එතකොට මේ උසාවි දඩ කියන්නේ මොකක්ද වැරදි කරහල්ලා වගේ වැඩක්. අවසාන අරමුණ වැරදි කරහල්ලා. මුද්දර ගාස්තු කියන්නේ කවුරුහරි ඉඩම් චිත්කොත් සල්ලි හම්බ වෙයි. දේශීය ණය සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 15 ක් ගන්න සැලසුම් කරලා තියෙනවා. මම දන්නේ නැහැ. මොකක්ද කාරණාවක් කියනවා මම දැක්කා. මෙව්වරයි වෙන මුකුත් නැහැ මේකෙ. මේක ලස්සනට වර්ණනා කරලා තියෙනවා. වෙන මුකුත් මේකෙ නැහැ. අපි හැමදාම කිව්වා සභාව ආදායම් උත්පාදන කටයුතු කරන්න කියලා. ඔබතුමා එහෙම දෙයක් කළේ නැහැ මේ සභා කාල සීමාව තුළ. ඒ වගේම ඔබතුමාගේ මා ළඟ තියෙනවා ඔබතුමා 2014 කරපු අයවැය කටාව. මම හරි අමාරුවෙන් හොයාගත්තේ. මේ 2014 අයවැය කටාවේ ඔබතුමා යෝජනා කරනවා මීට පොඩ්ඩක් වෙනස් විදියට කියනවා ආදායම් උත්පාදනය කරන්න ඔබතුමා ගත්ත ව්‍යාපෘති. සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස අප ආරම්භ කරනවා හල්පේ ඒ.එස්.පී. ගෘහ ආයතනය විසින් සභාවට වෙන්කර ඇති අක්කර 05 ක භූමියේ කෘෂි ගොවිපලක්. දැන් ඒ ඉඩමේ ගෙඩි හැදිලා අපි විකුණනවා. ඒ සඳහා මුදල් වෙන්කරලා තියෙනවා. අන්න ආදායම් උත්පාදනය. ඒ වගේම 2014 වර්ෂයේ සුදුසු ස්ථානයක් තෝරාගෙන කොම්පෝස්ට් ව්‍යාපෘතිය පුළුල් කර කසල කළමනාකරණය විධිමත් කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ඒවා කරලා නැහැ, ඒ වගේම ආදායම් වලට අමතරව තව යෝජනා කරලා තියෙනවා පාදුක්ක වතු යායෙන් අක්කර 1 1/2 ක භූමියක් වේරගල ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක්, කොස්ගම ඩැනී විජේසුන්දර ක්‍රීඩාංගනයේ රථ ගාලක් පැවති යුගය නිමා කර මේ ආදායම් වලට වඩා වෙනත් යෝජනා. ක්‍රීඩාවට උචිත අයුරින් වැටක් සකස් කර සංවර්ධන කරන්න. මේ ඔබතුමාගේ 2014 අයවැය කටාව. මේ යෝජනාව ඔබතුමාගේ මිත්‍ර මන්ත්‍රීවරයෙක් පහුගිය කාලයේ දානවා. හැබැයි මේ අයවැයේ සතපහක් ඒ වෙනුවෙන් වෙන්කරලා නැහැ. ඩැනී විජේසුන්දර ක්‍රීඩාපිටිය අදටත් රථගාලක්. ඒ වගේම බලපත්‍ර ගාස්තු 2014 අයවැයේ මුදලින් පාදුක්ක නගරයේ ඉදිකිරීමට යෝජිත පාදුක්ක රථ ගාලෙන් හා හංවැල්ල නගරයේ රථ වාහන ගාල් කිරීම මඟින් 400,500/- ක් ඒ වගේම පාදුක්ක පැරණි සතිපොල භූමිය හා කහහේන මීපේ වෙළඳ සංකීර්ණය ඉදිකරන්න. ඔබතුමා වසර 02 ක් මීපේ නගරයේ වෙළඳ සංකීර්ණය ඉදිකරන්න මේ සභාවට ආකෘති හදලා ගෙනල්ලා ඔතනින් තියලා පෙන්නවා. දැන් යසරු රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් අහන්න පුළුවන් ඒක කොතනද හදලා තියෙන්නේ කියලා. වෙන් කරපු සල්ලි වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මේවාට මොනාද වුණේ. අද ඔබතුමා ආපහු සුරංගනා විදියට ආපහු කියනවා මේක මෙහෙම මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ ඔබතුමා 2015 අයවැය කටාවෙන් එහෙමම තියෙනවා. මම මේවා පොඩ්ඩක් අමාරුවෙන් හොයාගත්තේ ඉල්ලුවාට දෙන්නෙත් නැහැ මේ සභාවේ ඉන්න අය. ඒක මම කවුද කියලා කියන්නේ නැහැ. 884,000/- ක් වෙළඳ සංකීර්ණය මඟින් 2015 අපේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට දීලා. හැබැයි ඒ මුදල මේ අයවැයේ අයින් කරලා තියෙනවා 884,000/- න් ලක්ෂ 08 ක්. ඔබතුමා ඒක කිව්වේ නැහැ. 160,000/- යි මේ සැරේ අරන් තියෙන්නේ. රවින්ද්‍ර ජයසිංහ සභාපතිතුමා හදපු NSB බැංකුවට දීපු කඩ කාමරයේ ආදායමක් අට ලක්ෂයක්ම අයින් කරලා තියෙනවා මේ අයවැයෙන්. ඒකෙන් 160,000ක් විතර ඔබතුමාගේ දැන් අයවැය කටාවෙන් කියෙව්වා. හැබැයි ලක්ෂ 08 ක් ඒකෙන් අයින් කරලා. මට හිතෙන විදියට NSB එකත් පාරට කඩලා යන්න තමයි අපි සුදානම් කරපු විදියට ලැස්ති කරලා තියෙන්නේ. ඒ වගේම නවීන බස් නැවතුම්පලවල් 10 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට දැනටමත් අපි කටයුතු කර ඇති අතර එමඟින් නව ප්‍රවාරක ආදායමක් අපට ලබා ගැනීමට හැකිවනු ඇත. එම ආදායමට වඩා ප්‍රදේශයේ ජනතාවට නවීන පහසුකම් අත්කර දීමේ සතුට මම මේ ගරු සභාව නියෝජනය කරන ඔබ සියලුදෙනාට හිමිවන බව ප්‍රකාශ කර සිටිමි. දැන් ඒවගේ බස්නැවතුම්පලවල් 10 ක් හදලා අපි ඒවායේ ඔක්කොම ගහලා දැන් සල්ලි හම්බ වෙනවා සභාවට. සමහර වෙලාවට ඒ බස් නැවතුම්පලවල්වල වහලෙන් නැහැ දැන්. ඒ වගේම තව තියෙනවා වෙනත් ආදායම් කොම්පෝස්ට් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ 08 ක්. ඔබතුමා කිව්වා ලක්ෂ 10 ක් හම්බ කරනවා කියලා. කොම්පෝස්ට් ව්‍යාපෘතිය පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා ආදායම එහෙම වර්ධනය වෙලා නැහැ. ලක්ෂ 8, 9, 10 යි උපරිම 10 යි. මේ අවුරුද්දෙන් 10 යි. වර්ධනය වෙලා නැහැ ඒක. මීපේ වෙළඳ සංකීර්ණය පෙරගෙවුම් මඟින් රු. ලක්ෂ 10 ක ආදායමක් බලාපොරොත්තු වෙමි. ඒක සල්ලි එකතු කරලා අරගෙන හදන්න හිටියේ. ඒවා

මොකක් නැහැ. ඊට පස්සේ ප්‍රාග්ධන සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම ප්‍රාග්ධන වියදම් වලදී සභාවේ වැඩ කටයුතු ශක්තිමත් කිරීමට 2015 දී විපර් රටයක් මිලදී ගැනීමට ලක්ෂ 28 ක්, සෞඛ්‍ය නැංවීම වෙනුවෙන් ට්‍රැක්ටර් දෙකක් ගන්නා මිලියන 6 ක්. 2015 දී අපගේ ප්‍රමුඛ අරමුණක් වී ඇත්තේ ග්‍රාමීය මාර්ග පද්ධතිය විධිමත් කිරීමයි. විශේෂයෙන් පසුගිය අයවැයේදී මේ සභාවේ බොහෝ ගරු මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කළා වගේ මාර්ගය දෙපස ප්‍රජාව සම්බන්ධ කරගනිමින් කාණු පද්ධතිය වැඩිදියුණු කරන්න අද එක පාරක කාණුවක් නැහැ මේ සභාවේ මාර්ගවල. ඔබතුමා වැඩ ඒකකයක් හැඳුවා. අපි මේ සභාවට ආපු ගමන් මාර්තු මාසේ වැඩ ඒකකයක් හැඳුවා මේ තියෙන්නේ ඒකෙ වාර්තාව. මම අරන් ආවා ඔබතුමාට පෙන්න්න. ඒකේ ව්‍යාපෘති වාර්තාව. මෙතන තියෙනවා මම ගෙනලේලා. මට හොයාගන්න බැරුව ඉන්නේ. ආයින් 2015 ත් ඔබතුමා මීපේ නගරයේ ඉදිකිරීමට යෝජනා වෙළඳ සංකීර්ණය සඳහා රුපියල් ලක්ෂ 400 ක් මිලියන 40 ක් වෙන් කරනවා 2015 වර්ෂයේදී වෙන්කළ යුතු බවට මම මේ සභාවට යෝජනා කරමි. හැබැයි මීපේ වෙළඳ සංකීර්ණය හදලා ඉවරයි දැන්. ඉස්සෙල්ලා ලක්ෂ 50 යි දැන් 40 යි. ආපහු 2014 වර්ෂයේදී ප්‍රධාන නගර ආශ්‍රිතව ආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවධානය යොමුකළ අතර ඒ අනුව තුම්මෝදර හා මීපේ නගරයේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර ඇත. වග හා බෝපේ නගර ආශ්‍රිතවද සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මම කටයුතු කරන බවත් බෝපේ වැසිකිළිය හදලා වගත් හදලා දැන් කට්ටිය වැසිකිළියට යනවා බෝපේ යනවා වග දිහා එහෙම යනවා ඒක හදලා තියෙන්නේ. මේ ඔබතුමාගේ 2015 අයවැය. 2014 අයවැය ප්‍රකාශයේ සඳහන් කළ පරිදි වේරගල ප්‍රදේශයේ ක්‍රීඩාපිටිය වෙන්කළ බිමෙහි ඉදිකිරීම් කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. කිරි ගොවීන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සාමූහික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද 2015 වර්ෂයේදී කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආපහු 2014 කොමිපෝස්ට් අංගනය නැවත වරක් 2015 එනවා කොමිපෝස්ට් අංගනය ඉදිකරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ 2014 ගොඩාක් සංකීර්ණව ප්‍රකාශ කළේ. ඒක තමයි සාමාන්‍ය තත්වය. එතකොට මේ සභාවේ මේ සියලු තත්වයන් ඔබතුමා ප්‍රකාශ කළා අවුරුදු 04 ක් තිස්සේ අවුරුදු 03 ක් අපි හිටියේ නැහැ මොන කරුමෙට හරි. කාගෙහරි වරදක් වෙලා. ඔබතුමාලගේ පක්ෂයෙන් හැඳුවා අපේ පක්ෂයෙන් ඒක ආපහු හැඳුවා අවුරුදු 03 ක් හිටියේ නැහැ ඒකට කාටවත් බැනලා වැඩක් නැහැ. දෙගොල්ලන්ටම බැනගන්න වෙනවා එහෙමනම්. තමන්ගේ වාසියට තමන් හදාගත්තහම අතික් මිනිස්සු ඇවිල්ලා ඒක වෙනස් කළා. ඒක නිසා තමයි මේක වෙනස් වුණේ. මේකෙ ප්‍රධානම වගකීම්කාරයා අද ඔබතුමා කියපු අතිගරු ජනාධිපතිතුමා මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන එක අපි ප්‍රකාශ කරන්නට ඕනෙ. අපේ පක්ෂයට අපිට දැඩි ලෙස උවමනාව තිබුණා ආණ්ඩුව දිනපු ගමන් අපේ ප්‍රාදේශීය සභාව තියලා අපිට මේ බලය ගන්න මිනිස්සුන්ගේ උනන්දුව තියෙන වෙලාවේ. හැබැයි අපිට ඒකට ඒ වෙලාවේ අවස්ථාව දුන්නේ නැහැ. එහෙම ඒ වෙලාවේ තිබුණා නම් අද අපි මේ ප්‍රාදේශීය සභාව පාලනය කරන්නේ. හැබැයි අවුරුදු 03 කට පස්සේ ගියාම මිනිස්සුන්ට ආණ්ඩුවක වැරදි අරවා මේවා පෙනුනහම ඡන්ද දෙන්නේ නැහැ. අන්න ඒක මත තමයි වෙනස් වුණේ. ඒකෙ වැරදිකාරයා අපි නෙමෙයි. දැන් අර පහුගිය කාලේ සිරිසේනායා කියලා කියපු කෙනා තමයි දැන් අතිගරු ජනාධිපති සිරිසේන වෙලා දැන් ඔබතුමාට මේකෙ හොඳට ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෙ. දැන් එහෙම තමයි මේ සභාවේ පහුගිය කාලසීමාව කටයුතු කළේ. දැන් අපි බලමු මේ අයවැය. ඔබතුමා ආදායම් තත්වය සමස්ත ආදායම මිලියන 77 හොයාගන්න හැටිත් මම කිව්වා. ඒකේ වෙන දෙයක් නැහැ. ඒ වගේම අපි දුන්නම කන්නම් හම්බ වුණොත් කන්නම් කියන මානසිකත්වයෙන් තමයි මේ අයවැය හදලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි හොයාගෙන කන්නම් කියන තත්වයට මේක නැහැ. අපිට කොහෙන්හරි දඩ ගහලා දියන් මුද්දර ගාස්තු ගෙවලා ඉඩම් රෙජිස්ට්‍රාර් කරලා දියන්, ණයට දියන් දුන්නාම අපි මේක හරියාකාරව බෙදන්නම් කියන එක තමයි මේකෙ තියෙන්නේ නැතුව වෙන මුකුත් මේකෙ නැහැ. මේ මොන සුරංගනා කපා කිව්වත් ඒ ඔක්කොම දස වැදැරුම් කියයි මේ දස වැදැරුම් ඔක්කොම තිබ්බා. නම විතරයි වෙනස්. සුන්දර සීතාවක කසල කළමනාකරණය කළා. ඒක සුන්දර සීතාවක වෙලා

විතරයි. ඊට පස්සේ සෛනෙහසේ නවාතැන - ඒක පූර්ව ළමාවිය මධ්‍යස්ථාන සෛනෙහසේ නවාතැන එව්වරයි. මාතෘ සායනය - සුරකිමු මාතෘත්වය. වෙන මොකුත් ඒකෙ නෑ. වෙන මොනාහරි තියෙනවා නම් මට කියන්න. දිනවමු ජීවිතය - වෘත්තීය පුහුණුව, කියවමු ජීවිතය - ඒකත් හරි ජීවිතය කියවන්න වෙලා තියෙන්නේ මේවත් එක්ක. හරි තරහට කියනවා නෙමෙයි ගරු සභාපතිතුමනි, මං හිතන්නේ මීට වඩා අපිට අපේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා පාරවල් ටික අපිට පනතින් පැවරිලා තියෙන කාර්යයන් 03 ක් තියෙනවා. මාර්ග, මංමාවත්, මහජන උපයෝගීතා සහ සෞඛ්‍ය. මේකෙ ප්‍රධානතම කර්තව්‍ය තමයි අපිට දීලා තියෙන මංමාවත්. අද එක පාරක කාණුවක් නැහැ. වහින වෙලාවට අඩි ගණන් වතුර එනවා අඩියක් උසයි සමහර වෙලාවට වතුර. ඒකට ඔබතුමා වැඩ ඒකකය හදනකොට අපි කෑ ගහගෙන එපා කියද්දී වැඩ ඒකකය ආරම්භ කළා. වැඩ ඒකකයෙන් අද වෙනකොට සුද්ධ කරපු එක කාණුවක් මට කියන්න. ඒ වැඩ ඒකකයෙන් කරපු එක කොන්ත්‍රාත් එකක් මට කියන්න. 10 දෙනෙක් බඳවා ගන්නවා කිව්වා ලක්ෂ 50 ක් අවුරුද්දට. වැඩ ඒකකයට මුදල් වෙන්කරගත්තා. ඒකේ සල්ලි දුන්නේ ප්‍රිමික්ස් ව්‍යාපෘතියෙන් ලක්ෂ 25 ක් දුන්නා අවුරුද්දේ මැද හින්දා මාස 06 කට. මේ අයවැයෙන් ඒ ලක්ෂ 10 ම තමයි තියෙන්නේ ප්‍රිමික්ස් ව්‍යාපෘතියේ ඒ වැඩ ඒකකයේ පඩි ගෙවන්නම ලක්ෂ 5 ක් ඒ ලක්ෂ 10 න් යනවා. ඒකට සල්ලි ගෙවලා නැහැ පඩි ගෙවන්න මම දන්න විදියට. තියෙනවා නම් මට කියන්න. ඒ වගේම ආදායම් වැඩි කිරීම. වරිපනම් බදු යම්තාක් දුරකට වැඩි කරගන්න භොයලා තියෙනවා. හැබැයි මේ බලන්න මේකෙන් තියෙනවා ඔබතුමාගේ ආදායම් එකතු කිරීම මේ තියෙන්නේ අපිට දීපු අවුරුද්ද පුරාවට දීපු ආදායම් ලේඛන ටික මම මේ ටික එකතු කළා උදේ මෙතෙක්ට ඇවිල්ලා. එකතු කළාම මේ තියෙන්නේ ලැබීම් ශීර්ෂ. වරිපනම් බදු. ගිය අවුරුද්දේ අපේ ආදායමට වරිපනම් බදු එකතු කරන්න හිටියා මිලියන 32 ක්. මම බොරුනම් මේ අයවැය ලේඛනය අරගෙන පෙන්න්නනම්. මිලියන 32 ක් එකතු කරන්න හිටියා මේ වනවිට මේ මාස 10 ට සභාව එකතු කරලා තියෙන්නේ මිලියන 19.8 යි. වරිපනම් හා බදු කුලී කියන ආදායම. මිලියන 19.8 යි. ඒ කියන්නේ මේ මාස 10 ට. මේ මාස 10 වරිපනම් හා බදු කුලී කියන කොළ 10 එකතු කළාම එව්වරයි එන්නේ. ඒ බොරුනම් සභාව දීලා තියෙන කොළේ බොරු. කවුරුවත් මුණ දිහා බලලා වැඩක් නැහැ ඒක තමයි ඇත්ත. මිලියන 32 ක් එකතු කරන්න ඕනෙ වරිපනම් හා බදු කුලී සමස්ත ආදායමේ ආදායම් ශීර්ෂය. මිලියන 19.8 යි එකතු කරලා තියෙන්නේ මේ වෙනකන්. මේ 2018 වර්ෂයේ වගකීමෙන් කියන්නේ. කුලී ආදායම් ලැබීම් ශීර්ෂය මිලියන 23 ක් එකතු කරන්න ඕන. මිලියන 17.4 යි එකතු කරලා තියෙන්නේ. එකතු කරන්න තව මාස 02 ක් තියෙනවා කියන්න පුළුවන් මම නැහැ කියන්නේ නැහැ. තව මාස 02 ක් තියෙනවා මට දීලා තියෙන්නේ ඔක්තෝම්බර් වෙනකන් විතරයිනෙ. එතකොට මිලියන 23 ක් එකතු කරන්න ඕන 17.4 යි එකතු කරලා තියෙන්නේ. මේකෙ තියෙන ටික එකතු කළාම මම දන්නේ නැහැ අනෙක් මාස 02 ට මොනා කරයිද කියලා එතකොට මේකෙ ප්‍රතිශතය බලන්න පුළුවන් මාස 10 ට මෙව්වර නම් ඉතිරි මාස 02 කට මේක කරන්න පුළුවන්ද කියලා තර්ක කරන්න පුළුවන් ඕනෙ කෙනෙකුට. බලපත්‍ර ගාස්තු මිලියන 2 .18 ක් එකතු කරලා තියෙනවා ඒකෙ ගැටළුවක් නැහැ. සේවා සඳහා ගාස්තු කියන ආදායම් ශීර්ෂය අරන් බලන්න. ඒකෙ ගොඩාක් ආදායම් තියෙනවා. මේකෙ තියෙනවා මිලියන 11.6 ක්. මේ මිලියන 11.6 න් එකතු කරලා තියෙන්නේ මිලියන 8.3 යි. ඉතුරු ටික එකතු කරගන්න පුළුවන් ඇති කියලා මමත් හිතනවා. හැබැයි වරෙන්තු ගාස්තු හා දඩ කියන ආදායම් ශීර්ෂයේ මිලියන 14.5 ක් එකතු කරන්නට ඕනෙ. හැබැයි මේකෙ මේ වෙනකොට එකතු කරලා තියෙන්නේ ආදායම 694,208/- යි. ඒ කියන්නේ මිලියනයක්වත් තාම භොයලා නැහැ. කොහොමද සභාව ගෙනියන්නේ. ඒකෙ ඇත්තම කතන්දරේ. වරෙන්තු දඩ ලෙස මිලියන 13 ක් දාගෙන තියෙනවා ඒක නැහැ. මේ වෙනකන් ඇවිල්ලා නැහැ. 2018 අවුරුද්දේ දුටුවන් පුළුවන්ද සභාව. ඒ කියන්නේ සභාපතිවරයා විදියට ආදායම් එකතු කිරීම පිළිබඳව ඔබතුමා භොයලා නැහැ. ඇත්ත කථාව ඒක ඔබතුමා මේක අධ්‍යයනය කරලා නැහැ. මේ පසුපස හඹා ගිහිල්ලා නැහැ ආදායම එකතු කරන්න. මාස 10 ක් ගෙවිලා ඉවරයි මේ මාස 02 ඔබතුමාට මිලියන 13 ගන්න බැහැ. හැබැයි එහෙම තියෙද්දී ආපහු මේකට දාගන්නවා මුද්දර ගාස්තු. ආපහු දාගන්නවා මුද්දර ගාස්තු මිලියන 73 ක් තියෙනවා. 73 ක් තියෙන ගාන මිලියන 130 ක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන

අයවැයක් හදනවා. මිලියන 57 ක් කොහෙන්ද ලැබුණේ නැත්නම් කොහොමද කරන්නේ. ඒ වගේම වෙනත් ආදායම් මිලියන 83 ක් බලාපොරොත්තු වෙනවා. මිලියන 77 ක් ලැබ්ලා තියෙනවා. මේ තමයි ආදායම් එකතු කිරීම කියන එක. මම හිතන විදියට මම උදේ බලනකොට වරිපනම් බදු වලින් 59% ක ප්‍රතිශතයක් විතරයි තාම මේ අවුරුද්දේ එකතු කරලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. 59% ප්‍රතිශතයක් විතරයි එකතු කරලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම තමයි ආදායම් එකතු කිරීමේ තත්වය. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් මේකෙ මම කලින් කිව්වා වගේ මංමාවත් හදන්න ඔබතුමා මේ කථා කොව්වර කිව්වත් අවසානයේ වියදම්වල මංමාවත් ටික පිළිසකර කරන්න වර්තන වියදම් හැටියට පිළිසකර කරන්න රුපියල් මිලියන තිහක් වෙන්කරලා තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. ඒක ගිය අවුරුද්දේ 22.5 යි. ඒක 30 ට වැඩිකරලා තියෙනවා. එව්වරයි. මිලියන 270 ක් තියෙනකොට මිලියන 22.5 යි. මිලියන 374 ක් වෙනකොට ඒත් මිලියන 30යි. ප්‍රතිශතයක් ගත්තාම 2018 8.3%. 2019 ගත්තම 8.6% යි. හැබැයි පාරවල් කි.මී. 4000 ක් තියෙනවා මේ සභාවේ 3500 ක් 4000 ක් විතර. මේ මංමාවත් ටික පිළිසකර කරන්න සාමාන්‍ය යෙන් එක පාරකට කියක් විතර වගේ දාලා තියෙනවාද? රු. 10,000/- කටත් අඩු මුදලක් තමයි වැට්ලා තියෙන්නේ. හැබැයි ඔබතුමා වෙන්කරලා තියෙනවා නිවැරදි විදියට. මේක සභාවේ මන්ත්‍රීවරුන්ට පේනවාද දන්නේ නැහැ මේ මිලියන 30 වෙන්කරලා තියෙන්නේ ප්‍රධාන කාර්යාලයට මිලියන 06 යි, හංවැල්ල කාර්යාලයට මිලියන 06 යි, පාදුක්ක කාර්යාලයට මිලියනයයි, කොස්ගම කාර්යාලයට මිලියනයයි. කහහේන කාර්යාලයට මිලියන 04 යි. ප්‍රධාන කාර්යාලයට මිලියන 18 යි. ඒ කියන්නේ ඔබතුමාගේ කොට්ඨාසට ඔබතුමා මිලියන 4 ක් දාගෙන තියෙනවා පාරවල් ටිකයි බෝක්කු ටිකයි හදන්න. ඔබතුමා ඕන්නම් අයවැය ලේඛනය අරන් බලන්න. කොස්ගමටයි පාදුක්කටයි මිලියනයෙන් තමයි සියලු පාරවල් ටික හදන්න දාලා තියෙන්නේ 2019 වර්ෂයේ. බොරුනම් පෙන්නන්න දැන් ඔබතුමා ගන්න දීපු අයවැය. එහෙම තමයි මුදල් වෙන්කරන්නේ. මේ මන්ත්‍රීවරු බලාගන්න ඕනෙ ඒවා අනිවාර්යයෙන්ම. පාදුක්කෙ ඉන්නේ අපි. අපේ පැත්තේ පාරවල් ටික ප්‍රතිසංස්කරණය කරන්න මිලියන 30 න් දාලා තියෙන්නේ එක මිලියනයයි. මේක තමයි ඇත්ත. ඒ නිසා මේවා බෙදාහැරීමේ වරදක් තියෙනවා. ඒවා වහලා ගහලා තියෙන්නේ. මේවා කොහෙවත් එහෙම කියලා තියෙනවාද. අයවැය කථාවේ එහෙම කියලා නැහැ. මිලියන 4 ක් දාලා තියෙනවා කහහේනට අළුතින් දාපු පුංචි කාර්යාලයක් තියෙනවා ඔබතුමාගේ කොට්ඨාසයේ. අපි පාදුක්ක උප කාර්යාලය කිව්වාම ග්‍රාම සේවක වසම් කොව්වර තියෙනවාද? ග්‍රාම සේවක වසම් තියෙනවා තිස්ගාණක්. ඒත් මිලියනයයි දාලා තියෙන්නේ පාදුක්කට. කොස්ගමට දාලා තියෙන්නේ මිලියන එකයි. ඒ නිසා ගරු සභාපතිතුමනි මේවා වැරදි වැඩ. ඒ හින්දා කරුණාකරලා ඒවා නිවැරදි විය යුතුයි මේ අයවැය ලේඛනයේ. මම දන්නේ නැහැ මන්ත්‍රීවරු මේවා බැලුවාද නැද්ද කියලා. මුදල් වෙන්කිරීමේදී කොව්වර කථා කළත් වැඩි කිරීමේ ප්‍රතිශතය ඉතාම අඩුයි. වියදම් පැත්තේ පුනරාවර්ථන වියදම් මේකෙ වැටුප් මිලියන 139 ක් ගෙවනවා මුළු ආදායමින් 40% ක්. සැපයුම් උපකරණ මිලියන 6.6%. ප්‍රවාහන සම්බන්ධතා 51% යි. 14% ක් වෙනවා මුළු වියදමින්. ප්‍රාග්ධන විකිණීම් වත්කම් මිලියන 46 යි. ප්‍රාග්ධන වැය ඇත්තටම මේ සභාවේ ප්‍රාග්ධන වැය තියෙන්නේ මුළු ආදායමින් 17.5%යි. 2015 වර්ෂයේ ප්‍රිමික්ස් ව්‍යාපෘතියට මම මුලින් කිව්වා වගේ මිලියන 10 යි. ගිය අවුරුද්දෙන් මිලියන 10 යි. හැබැයි වැටුප් දීමනා මිලියන 139 යි. මේකෙ විශේෂත්වයක් තියෙනවා. මම මේක කිව්වාට වැරදි විදියට තේරුම් ගන්න එපා. සේවකයෝ පහුගිය කාලේ දෙපාරක් විතර ආපහු බඳවාගත්තා. සේවකයෝ අඩුයි කියලා අපිට හැමවෙලේම කියනවා. අපි විශ්වාස කරන්නේ නැහැ හැබැයි හොඳ සභාපතිවරයෙක් නම් ඉන්න සේවකයෝ හොඳින් කළමනාකරණය කරලා Productivity එහෙම නැත්නම් එලදායිතාවය වැඩිකරන්නටයි ඕනෙ. එහෙම කරන්නේ නැතුව ඔබතුමා ආපහු සේවකයෝ බඳවා ගන්නවා කියලා මේ අයවැයෙන් තියෙනවා. හැබැයි මේ 2018 වර්ෂයේ අතිකාල හා නිවාඩු දින වෙනන ගෙවීමට වෙන්කරලා තියෙනවා මිලියන 5.3 ක්. ලක්ෂ 53ක්. මේ අවුරුද්දේ ඒක වැඩිකරලා තියෙනවා මිලියන 9.7 ට. මම මේ සේවකයන්ට මේවා කරනවා නෙමෙයි. හැබැයි මේ තරම් කරලාත් පහුගිය කාලේ කරපු ටිකම තමයි මේකෙන් කරන්නේ. මිලියන කොව්වර වැඩි කරලා ද කියන එක අපිට කොව්වර මිලියන 4 කට වැඩි ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා.

අතිකාල හා නිවාඩු වේතන. ඔබතුමා මම දන්නේ නැහැ ඒක මොන විදියට දන්නවාද කියලා. 2018 වර්ෂයේ ඉන්ධන සඳහා මිලියන 4.5 ක් ලක්ෂ 45 ක තෙල් ගහනවා මේ සභාව 2018 අවුරුද්දට. හැබැයි 2019 වර්ෂයේ ලක්ෂ 58 ක තෙල් ගහනවා මේ සභාව වාහන 20 කට විතර. මේවා අඩු කිරීමට තමයි අපි කටයුතු කරන්නට ඕනෙ. මේවා අඩු කරලා එලදායිතාවය වැඩිකිරීමට තමයි කාර්යභාර සභාපතිවරයෙක්ගේ කාර්යක්ෂමතාවය වෙන්වේ. හැබැයි ඒක ගැන මේකෙ වචනයක්වත් කියන්නේ නැහැ. අපිට මේක සාහිත්‍යයෙන් අයවැය කියලා වැඩක් නැහැ. සාහිත්‍යයෙන් අයවැය කියන එකයි එහෙම නැත්නම් ඒක ගිණුම්කරණයෙන් කියන එකයි ක්‍රියාවෙන් කරන එකයි ඔක්කොම කරන්නට ඕනෙ. ඒ නිසා මේවා ගැන ඔබතුමා විශේෂයෙන්ම කටයුතු කරන්නට ඕනෙ. මෝටර් රථ මිලදී ගන්න මිලියන 05 ක් තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි ඒ වගේම මේ මන්ත්‍රීවරු මුදල් කමිටුවේ ඉන්න මන්ත්‍රීවරු බලන්න මම වරදකට කියනවා නෙමෙයි සේවකයෝ වැරදි විදියට හිතන්න එපා. මේ සභාවට ඇවිල්ලා අපි අළුතින් මාස 08 ක් 09 ක් වෙනවා. මුදල් කමිටුවට ගියාම වැඩියෙන්ම තියෙන්නේ ලී බඩු ගන්නවා, කාර්යාල උපකරණ ගන්නවා, කාර්යාලයට වතුර ටැංකි ගන්නවා. මෙහෙම ඒවා තමයි ගොඩාක් තියෙන්නේ. හැමදාම ගන්නවා මුදල් කමිටුවෙන්. අරන් බලන්න මුදල් කමිටු වාර්තාවක්. මං කියන්නේ නැහැ කාර්යාලයට අවශ්‍ය කරන බඩු ගන්න ඕනෙ නැහැ කියලා. දෙන්න ඕනෙ. හැබැයි හැමදාම එක දවසක ආත් ගන්නවා නම් ඊළඟ දවසේ පුටු ගන්නවා නම් අනික් දවසේ කම්පියුටර් ගන්නවා නම් එහෙම නෙමෙයි මේවා ඇවිල්ලා යම් ක්‍රමානුකූල කළමනාකරණයක් තියෙන්න ඕනෙ. මම හිතන්නේ මේ සභාවේ ලී බඩු උපකරණ ගන්න මිලියන 3.8 ක් 2018 වෙන්කරලා තියෙනවා. මේ අවුරුද්දේ මොන හේතුවක් හින්දාද කියලා මම දන්නේ නැහැ මිලියන 10 ක් වෙන්කරලා තියෙනවා. ලක්ෂ 100 ක් කාර්යාල 04 ට. මම කියන්නේ නැහැ හැබැයි ඔබතුමා මේවා අපිට පහුගිය කාලේ පෙනුන දේවල්. මම මේවා මුදල් කමිටුවේ කටා කලේ නැහැ. අලුතින් සභාවක් පත්වුණා. ඒවා කරන්නට ඕනෙ. හැබැයි හැමදාම ඕනෙ නැහැ. යම් සීමාවක් තියෙනවා මේ ඔක්කොම අපි කරන්නේ ජනතාවට ගහලා ගත්ත බදු එහෙම නැත්නම් රජයෙන් හරි කොහෙන්හරි මුද්දර ගාස්තු, උසාවි දඩ, වරිපනම්, එහෙම නැත්නම් බලපත්‍ර ගාස්තු පොත විකුණලා ගත්ත සල්ලි. අපි හැමදේම කළමනාකරණය කරන්නට ඕනෙ. අපි පහුගිය කාලෙටම ඔබතුමාගෙන් එහෙම දෙයක් දැක්කේ නැහැ. ලී බඩු උපකරණ සියල්ලම ඉල්ලුව සැනින් දෙනවා. හැබැයි අපි කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි ඒවා යම් පාලනයක් තියෙන්නට ඕනෙ. තිබ්ලා අපි පාරවල් ටික හදන්න අපි මිලියන 10 ක් දෙනකොට කාර්යාල උපකරණ ටික ගන්න අපි මිනිස්සුන්ගේ කි.මී. 3500 ක්ම හදන්න දුන්නේ මිලියන 30 යි. එතකොට මොකද්ද මේ දෙකේ ප්‍රතිශතයේ වෙනස. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මේවා පිළිබඳව අවධානයෙන් මේ සභාවේ අයවැය හදන්න ඕනෙ. ඒ වගේම කසල වෙන්කිරීම. නොදිරන කසල වෙන්කර ඉවත්කිරීමේ ව්‍යාපෘතිය. මේකට අද ඔබතුමා අළුතින් ගෙනල්ලා තියෙනවා පහුගිය අවුරුද්දේ මිලියන 4.3 ක් වෙන්කරලා තියෙනවා. ලක්ෂ 43 ක්. මේ අවුරුද්දේ ඒක 9.3 ක් කරලා තියෙනවා. අපි දන්නවා දිරන කසල එකතු කරන්නට ඕනෙ. හැබැයි මිලියන 05 ක් මේක වැඩිකරලා තියෙනවා. ලක්ෂ 50 ක්. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. හැබැයි මේකෙ සමස්ත ආදායම අපි කියන්නේ මේක ලාභ ව්‍යාපාරයක් කරන්න කියලා නෙමෙයි. හැබැයි ඒකෙ තියෙන ආදායම ගැනත් බැලුවාම ලැබ්ලා තියෙන්නේ මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්වේ මිලියන 1.5 යි. මේක කරන්න ඕනෙ. අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි වියදම පාලනය කරගෙන මේ කටයුතු කරන ක්‍රමවේදයක් ඔබතුමා හදන්න ඕනෙ. එකපාරට මිලියන 50 ක්. හැබැයි අපි පාර හදන්න මහජන උපයෝගීතා සේවාවට දීලා තියෙන අවධානය අඩුයි. ඒ නිසා ඒවාටත් අවධානය දිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම කොම්පෝස්ට් පොහොර කොම්පෝස්ට් ව්‍යාපෘතියේ 2018 මිලියන 4.6 යි. ඩොංගු ව්‍යාපෘතියේ මිලියන 4.7 යි ඔබතුමා වෙන්කරලා තියෙන්නේ. ඒවාත් අපි මිනිස්සුන්ගේ සේවා වෙනුවෙන් වැඩිදියුණු කරන්න ඕනෙ. සුභසාධන කටයුතු සඳහා මම හිතන විදියට වැසිකිළි ආධාර 7.5 ඉඳලා 15 ට සුභසාධන කටයුතු වෙන්කරලා තියෙනවා. ප්‍රදාන සහ වන්දි 3.2 ක් දක්වා වැඩිකරලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධන වියදම්වල මිලියන 4 ඉඳලා මිලියන 11 කට වැඩි කරලා තියෙනවා. ප්‍රාග්ධන ගොඩනැගිලි ඉදිකිරීම් හා වාහන මිලදී ගැනීම් සඳහා මම දන්නේ නැහැ ඒකක් කහගේනට



තමයි දාගෙන තියෙන්නේ. ගොඩනැගිල්ල ඉදිකරනවා කියලා තිබුණේ පාදුක්කේ. මට තේරුණු විදියට කහහේනට දාගෙන තියෙනවා ගොඩනැගිලි හා ඉදිකිරීම් හා වාහන මිලදී ගැනීම් සඳහා මිලියන 2.8 ක් අයවැය අරන් බලන්න පුළුවන්. ඒක කහහේන උප කාර්යාලයට දාලා තියෙන්නේ වෙන් කරපු මුළු මුදලම. ඒකත් දාලා තියෙන්නේ කහහේනට. ඒ නිසා ගරු සභාපතිතුමනි, මංමාවත් ප්‍රාග්ධන වියදම්වල වැඩිකරලා තියෙන්නේ මිලියන 8 ඉඳලා මිලියන 10 ට විතරයි. එතකොට තේරුම් ගන්න පුළුවන් මිලියන 10 යි මේ අවුරුද්දේ සමස්ත මුළු ආදායම මිලියන 370 යි. මිලියන 10 යි අපි ප්‍රාග්ධන වියදම් පාරවල් ටික හදන්න දාලා තියෙන්නේ. මේ සමස්තය බැලුවාම මංමාවත් අළුත්වැඩියා කරන්න මිලියන 30 වර්ධනය කරන්න මිලියන 10 යි. මිලියන 40 යි. මේ මුළු සමස්ත අයවැයේම පාරවල් ටික හදන්න. ඒවගේම ඔබතුමා කථාවෙදි කිව්වා පොදු උපයෝගීතා සේවාවල 2018 මිලියන 04 ක් වෙන්කරලා තියෙනවා විදුලි භාණ්ඩ ටික ගේන්න. ලයිට් ටික දාන්න. මිලියන 4ක් ඒක අඩුකරලා. මිලියන 3.75 ට අඩු කරලා. ඔබතුමා ඒවා කිව්වේ නැහැ. දැන් දාලා තියෙන්නේ ලක්ෂ 37 ½ යි. ලක්ෂ 2 ½ කින් ඒක කපලා දාලා. සුසාන භූමි වලට මිලියන 1.5 ඉඳලා 7 ට වැඩි කරලා තියෙනවා. නැණසලට 1.5 ක් වැඩිකරලා තියෙනවා 5 ඉඳලා. අපි ඒවා නැහැ කියන්නේ නැහැ. හැබැයි නගර අලංකරණය කියලා මිලියන 6 ක් දාලා තියෙනවා ඔබතුමා ඒක කිව්වා හැබැයි මම බලාපොරොත්තු වුණේ ඒක නෙමෙයි. මම බලාපොරොත්තු වුණේ මිනිස් සුපිරි වෙළඳ සංකීර්ණය ඔබතුමා දිගින් දිගට දිගින් දිගට කියාගෙන ආවා හැබැයි අවුරුදු 05 ක් අවසන් වෙන්න ළඟයි පස්පීඩල්ලක්වත් මිනිස් වෙළඳ සංකීර්ණයේ කපා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, කියපු දේවල් කියලා කරගන්න බැරි වුණා නම් එක්කො කියන්න ඕනෙ මට මේක කරගන්න බැරි වුණා නැත්නම් ඔබතුමා කරන්න බැරි දේවල් කියලා ඒක නොකර හිටියාම ඔබතුමා බොරුකාරයෙක් බවට පත්වෙනවා. එතකොට අපි ඉදිරියේදී කියන ඒවා පිළිගන්නෙත් නැහැ. මේක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ තත්වය උඩ සාහිත්‍ය උත්සවයේ ලක්ෂ 6 ක් තිබිවිට එක ලක්ෂ 7.5 ට වැඩිකරලා තියෙනවා. මම මේක විශේෂයෙන්ම කියන්න ලියාගෙන ආවා. සාහිත්‍ය උත්සවය මම හැමදාම ඔබතුමාට හොඳයි කියලා කියනවා. ඒකෙ කිසි කථාවක් නැහැ. මම සංස්කෘතියට පොඩි ආදරයක් තියෙන නිසා හොඳයි කියලා කියනවා. එතකොට මේ සැරේ 2019 ලක්ෂ 1 ½ ක් වැඩිකරලා තියෙනවා මේකට. ලක්ෂ 7 ½ යි. සාහිත්‍ය උත්සවය ඔබතුමා ටිකක් හොඳට කරන නිසා අපිත් පුළුවන් සහයෝගය දෙනවා. මේ සාහිත්‍ය උත්සවයේදී මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම දුන්නා. කිව්වාම ඉතින් මට පුළුවන් දේවල් මම කළා. මීට වඩා කරන්න පුළුවන් අය ඇති. ඒගොල්ලන්ටත් කියලා කරගන්න. ඒකෙ කිසි ගැටළුවක් නැහැ. හැබැයි මට කිව්වා මේ සභාවෙන් ඔබතුමාත් මට කිව්වා මුදල් කමිටුවේදීත් කිව්වා සාහිත්‍ය උත්සවයේ සීතාවක ප්‍රතිභා සම්මාන දෙන්න නම් යෝජනා කරන්න කියලා. මම මේ සභාවට නම් දෙකක් ගෙනත් දුන්නා. දිලා මට කිව්වා එදාට අර කියවන මොකක්ද සම්මාන දෙනකොට කියවන්නේ ඒකත් ගේන්නකෝ කියලා. මම ඒ දෙන්නට කියලා ඒකත් ලියව්වා. ලියලා සාහිත්‍ය උත්සවයට දවස් දෙකකට කලින් මම ඇහුවා මේ සභාවට කෝල් එකක් දිලා ඇහුවේ දැන් ප්‍රතිභා සම්මාන තෝරගෙන ඉවරද කියලා. ඔව් තෝරගත්තා. දැන් මගේ නම් කොහොමද ඒ ගොල්ලන්ට කථා කළේවත් නැනෙ. නැහැ ඒ දෙක නැහැ. අපි දුන්නේ සම්මාන රණවක මහත්තයාට එකයි, එතකොට අපේ මෙනන ප්‍රේමරත්න මන්ත්‍රීතුමාට එකයි, වන්දන සූරියආරච්චි මන්ත්‍රීතුමාට එකයි, තව එකක් කාටහරි දුන්නා. එතකොට අපි UNP එකට දුන්නා ජේ.වී.පී. එකට දුන්නා. ශ්‍රී ලංකා එකට දුන්නා අපි 05 ම දුන්නා. එහෙම නම් සීතාවක ප්‍රතිභා දෙන්නේ ඒ සාහිත්‍ය උත්සවයට මම එන්නේ නැහැ. සාහිත්‍ය උත්සවය මේ එක එක පක්ෂ වල අයට දෙන ඒවා නෙමෙයි. ඒ කලාකාරයෝ දීපු නම් ටික ගෙනල්ලා මෙනන සම්මුඛ පරීක්ෂණයක් කරලා දිය යුතු කෙනාටයි සාහිත්‍ය සම්මානය දෙන්න ඕනෙ. ඒ නිසා ඒක වැරදි වැඩක්. ඒ නිසා ඔබතුමාගේ සාහිත්‍ය උත්සවයට මම ආවේ නැහැ. ඔබතුමාට මේ එක එක්කෙනාට ඕනෙ විදියට සාහිත්‍ය සම්මාන දෙන්න පුළුවන් ද. එතකොට ඒ සාහිත්‍ය උත්සවයෙන් වැඩක් තියෙනවාද. එතකොට අපි දීපු නමට මොකක්ද වෙන්නේ. ඒ නමට කථා කළා ද. මම ඒ මනුස්සයාට කියලා ලියාගෙන ආපු එදාට කියවන කොළේ. ඒ මනුස්සයා දැන් මොකක්ද කළේ අඩුගානේ අපිට ඉන්ටර්වීව් එකක්වත් තිබුණද? මේ අයවැය ජයග්‍රහණය කරගන්න පක්ෂ

සමනය කරගන්න සීතාවක ප්‍රතිභා සම්මාන උළෙල භාවිතා කළා කියලා මම මේ සභාවේදී ඔබතුමාට වෝදනා කරනවා. එහෙම කරන්න එපා. සම්මානයක් කියන්නේ සුදුස්සාට දියයුතු එකක්. එය හරියට සම්මුඛ පරීක්ෂණ කරලා. මම මේ කියන්නේ මට සභාවෙන් කියපු එක. නැතුව ඉතින් මම හදලා කියනවැ. කමිටුවේ හිටපු අය ගෙනල්ලා අහන්න ඕන්නම. මේක තමයි ඇත්ත ගරු සභාපතිතුමනි. මීට පස්සේ සීතාවක ප්‍රතිභා සම්මානය බාල්දු කරන්නේ නැතුව ඒක පක්ෂ අනුව තෝරාගෙන දෙන්නේ නැතුව සුදුස්සාට දෙන්න කියන එක මේ කථාවේදී ඔබතුමාට ප්‍රකාශ කරන්නට ඕන. ඒ නිසා අවසාන වශයෙන් මම හිතන්නේ මේකෙ වැඩ ඒකකය හැදුවා මට මේ වැඩ ඒකකයේ කොළේ තාම භොයාගන්න බැහැ. මෙතන තිබුණා වැඩ ඒකකයේ කොළේ මම ගෙනල්ලා. මේ තියෙන්නේ මේකෙන් මට කියන්න සභාපතිතුමා ඔබතුමා හදපු පාර මේකෙ තියෙන්නේ මෙහෙමයි මේකෙ පැහැදිලිවම කියනවා ප්‍රාදේශීය සභා ප්‍රතිලාභ අඩු වියදමකින් ගුණාත්මක මාර්ග, කාණු හා ගොඩනැගිලි නඩත්තු කිරීමට, ප්‍රමාදයකින් තොරව අත්‍යවශ්‍ය ව්‍යාපෘති නිමකර ගැනීම, සෘජු ශ්‍රමය මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හදිසි ආපදා තත්වයකදී සේවය ලබා ගැනීම, ප්‍රදේශවාසීන්ට රැකියා ලබාදීම මේවා තමයි ප්‍රතිලාභ. මේ ව්‍යාපෘතියේ ලක්ෂ 50 කෝ, මිලියන 5 කෝ. ආපහු ප්‍රිමික්ස් ව්‍යාපෘතියේ තියෙන ලක්ෂ 10 මද ගන්නේ. ඒ හින්දා ඒවා ඇවිල්ලා මංමාවත් නඩත්තු කරන්න තියෙන සල්ලි ප්‍රිමික්ස් ව්‍යාපෘතියේ ඒකත් පඩි ගෙව්වාම ඒක පුනරාවර්ථන වියදමක් වෙනවා. එතකොට මිනිස්සුන්ට පඩි ගෙවන්න මුදලක් වෙනවා. මාර්ගය නඩත්තු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි එදා මේකට විරුද්ධ වුණේ. ඒ නිසා මේ සේවකයෝ ගන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ප්‍රිමික්ස් ව්‍යාපෘතියේ ලක්ෂ 2 1/2, 2 1/2 දාලා තියෙන්නේ උප කාර්යාල හතරට. ඒ හින්දා ඒ කටයුතු හරියට කරන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ වගේ සේවකයෝ බඳවා ගැනීම අරමුණු කරගෙන මෙවැනි ව්‍යාපෘති සභාවට දාලා කටයුතු කරන්න එපා කියන එකත් ඉල්ලා සිටිමින් අවසාන වශයෙන් මම හිතන්නේ අපි ඒ වගේම ඔබතුමා අඩුපාඩු වෙව්ව මුදල් ගෙවන්න යෝජනාවක් දාලා තිබ්බා. හැබැයි අපි මුදල් කමිටුවේ කථා කළා දුම්රිය දෙපාර්තමේන්තුවට සල්ලි ගෙවන්න තියෙනවා කියලා. යම් හිඟයක් ඒකට මුදල් වෙන්කරලා නැහැ මේ අයවැයෙන්. ඒ වගේම සමහර එක අවස්ථාවක ඔබතුමා මේ අයවැයෙන් වැය ශීර්ෂ මාරු කළා. 04 අවස්ථාවක වැය ශීර්ෂ මාරු කළා. අයවැය දෝෂ. වැය ශීර්ෂ මාරු කළා 607(2) සුභසාධන ගෙවීම් මිලියන 2.25 යි. මිලියන 1 ක් මදිවෙලා ඒක ගත්තා පෙර පාසල් ව්‍යාපෘතියෙන් මිලියනය. එදත් 605 -4 ව්‍යාපෘතියෙන් අරගෙන ඒක අමුණලා හරිගස්වලා මිලියන 2.3 න් මිලියනයක් අරගෙන පෙර පාසල් ව්‍යාපෘතිය එතනින් ඉවරයි. අපි දන්නේ නැහැ ඒකෙන් මොනා කළා ද කියලා. ඊට පස්සේ ගත්තා සුභ සාධක සේවා කියලා 605 (3) 2 වැය ශීර්ෂයට මදිවෙලා 332,000 යි ඒකෙ තිබුණේ එකෙන් 125,000 ගත්තා පරිසර අලංකරණ ව්‍යාපෘතියෙන්. මම මේවා එකින් එක ලියාගෙන තියෙනවා. හැබැයි මේ 332,000 මදි වෙලා ගත්තේ. 125,000 ක්. හැබැයි මේ සැරේ වෙන්කරලා තියෙන්නේ 250,000යි. මම දන්නේ නැහැ මේ සැරෙන් එහෙම නම් වැය ශීර්ෂ මාරු කරන අයවැයක් බවට පත්වෙනවා මේ අයවැය. ඒ හින්දා ඒ කථා කරපු සියලු අඩුපාඩු අපි සභා යෝජනා ගෙනවා මට මතකයි අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ගෙනවා ක්‍රීඩාපිටි දියුණු කරන්න කියලා හැබැයි ඒ මුදල් වෙන්කරලා නැහැ මේකට. ඔබතුමා කථාවක් විතරයි කිව්වේ සල්ලි වෙන්කරලා නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කටයුතු දිහා බලනකොට ඔබතුමා මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය එහෙට මෙහෙට දාලා ආදායම් උත්පාදනයන් නැතුව රජයෙන් ලැබෙන මුදල් ටික කළමනාකරණය කරලා වියදම් පියවා ගැනීමේ අයවැයක් හැටියට තමයි මම මේ අයවැය දකින්නේ. ඒ නිසා මේකෙ එහෙම ගන්න තියෙන හරයක් නැහැ. මේ සැරේ ඔබතුමාගේ අයවැය වෙනස් වෙලා තියෙන්නේ දස වැදැරුම් කියන අපි හැමදාම කරන කටයුතු ටික ලස්සනට සාහිත්‍යයෙන් ලියලා විතරයි. ඊට වඩා කිසි දෙයක් නැහැ මේකෙ. අඩුම ගාණේ මම ගියසැරෙන් ඔබතුමාට කිව්වා සල්ලි ටික වෙන්කරලා මම යෝජනා කළා මන්ත්‍රීවරුන්ට මිලියන 20 ක් විතර දාලා එක මන්ත්‍රීවරයෙක්ට ලක්ෂ 2 1/2 ක් විතර දෙන එක තව ලක්ෂයක් වැඩිකරලා මන්ත්‍රීවරුන්ට කිව්වා නම් එක පාර ගාණේ කාණු ටික කපන්න කියලා මං මාවත් පිළිසකර කිරීමට යටතේ තව රුපියල් ලක්ෂයක් විතර දීලා මිලියන 4 ක් දීලා. ලක්ෂ ගාණේ දුන්නා නම් එක අවුරුද්දකට කාණු 43 ක් හරි පාරවල් 43 ක කැපෙනවා. එහෙම වැඩසටහනක්

මේකෙ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි නැවතත් ඔබතුමා ගිය අවුරුදුවල කළා වගේම ඊට වඩා පොඩ්ඩක් සාහිත්‍යයෙන් අයවැය රසවත් කරලා තියෙනවා විතරයි කිසිම ගන්න දෙයක් නැහැ. ඒ හින්දා කරුණාකරලා මේ වගේ දේවල් කරන්නේ නැතුව තව ටිකක් නිර්මාණශීලීව හිතලා ඉදිරි වර්ෂවල යමක් ආදායමක් හොයලා ඒකට ආදායම් හොයන විදියේ වැඩසටහනක් කරලා මේ අවුරුද්දේ තමයි හොදටම ආදායම ගන්න සැලසුම් කරන්න තිබුණේ පළවෙනි අවුරුද්දේ. ඔබතුමා හැමවේලේම සැලසුම් කරන්නේ අන්තිම අවුරුද්දේ එතකොට ඉවරයි. ඔබතුමා මීපේ මාර්කට් එක හදන්න ගත්තේ තුන්වෙනි අවුරුද්දේ. එහෙම නෙමෙයි අවුරුදු 04 ක අත්දැකීම් තියෙන නිසා මේ අවුරුද්දේවත් ඒක හදන්න යම් වැඩසටහනක් හදුවා නම් ආදායමක් උත්පාදනය කරගන්න තිබුණා. එහෙම කිසිදු වැඩසටහනක් නැතුව නැවතත් රජයෙන් දෙන දේ විතරක් කකා බිබී ඉන්න අයවැයක් නිර්මාණය කිරීම පිළිබඳව මම දැඩි ලෙස කණගාටු වෙනවා කියලා ප්‍රකාශ කරමින් මම මීට වඩා කටා කරන්නේ නැහැ. කටා කරන්න නම් ඕනෙ තරම් දේවල් තියෙනවා ඒවා කියලා වැඩක් නැහැ. කොහොම වුණත් කොවිචර කිව්වත් මේ කටයුතු මෙව්වරමයි. ඒ නිසා මේ අයවැයට ඔබතුමා අවුරුදු 05 ක් තුළ අත්දැකීම් ලබාගෙන නැහැ ඔබතුමා. ඒ නිසා මම විශ්වාස කරන්නේ ඔබතුමා ඵලදායිතාවය වර්ධනය කරන්න පුළුවන් සභාපතිවරයෙක් නෙමෙයි. ඒ නිසා මේ අයවැයට මේ පවත්නා දේශපාලන වාතාවරණයත් එක්ක ඔබතුමාට සභාය දැක්වීමට හැකියාවක් නැහැ. ඔබතුමා මේ වෙලාවේ කිව්වා අරයාගේ හොඳ මෙයාගේ හොඳ මේකෙ පැහැදිලිව කිව්වා. හැබැයි එක වචනයක් කියලා නැහැ ෆයිසර් මුස්තාපා අමාත්‍යතුමා ගැන, පළාත් පාලන අමාත්‍යතුමා ගැන. එතුමා මිලියන 1000 ක් විතර පහුගිය කාලේ 2018 දී දුන්නා. එක වචනයක් මේකෙ කියලා නැහැ. පළාත් පාලන ඇමති. මිලියන 1000 මිලියන 800 ක් විතර ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා හරහා ගෙනාවා. ගෙනලේලා දැවැන්ත ව්‍යාපෘති වගයක් කළා. හැබැයි ඒක අගය කරලා නැහැ මේකෙ. මේකෙ තියෙන්නේ දේශපාලන කටාවක් විතරයි අරයා හොඳයි මෙයා හොඳයි කියලා. අද වනවිට ඔබතුමා කියලා තියෙන මුදල් ඇමතිතුමා මේ රටේ වැඩ තහනම් කරපු මුදල් ඇමතිවරයෙක්. ඒ නිසා මොනවාගේ තත්වයක් නිර්මාණය වෙයිද කියලා අපි දන්නේ නැහැ. අද වැඩ තහනමට ලක්වෙලා තියෙන්නේ උසාවියෙන්. ඒ හින්දා මුදල් ඇමතිට ඔරිස් එකට යන්න බැහැ. මුදල් ඇමතිට වැඩ කරන්න බැහැ. අද 07 වෙනිදා තව දවස් 23 ක් ඇතුලත මේ රටේ අයවැයක් ගෙනාවේ නැත්නම් 2019 වර්ෂයේ වොරන්ට එක ලියලා පඩි ගෙවීමේ හැකියාවක් නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 කට . එහෙම වුණොත් මේ අයවැයෙන් වැඩක් නැහැ. 75% කට වැඩි ආදායමක් අපිට ලැබෙන්නේ නැහැ අයවැයක් නැති නිසා. ඔබතුමා ඒක කියලා නැහැ මේකෙ. අද රටේ පවත්නා තත්වයත් එක්ක මුදල් ඇමති කෙනෙක් නැහැ ආණ්ඩුවක් නැහැ. අගමැති කෙනෙක් නැහැ රට නිකන් අරාජික වෙලා. පිස්සෝ පිස්සු නටන තත්වයට රට පත්වෙලා තියෙනවා දේශපාලන වශයෙන්. අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා ජනාධිපතිතුමාට තව දවස් 07 ක් ඉල්ලනවා. මිනිත්තු 07 කින් ඉවර කරන්න පුළුවන් කර්තව්‍ය දවස් 07 කින් ඉවර කරන්න අපි දන්නේ මොකක්ද මේකෙ හේතු සාධකය. එක එක්කෙනාගේ දේශපාලන උවමනා වලට, බල ලෝභිත්වයට බල තණ්හාවට. අවුරුදු 05 කට ආණ්ඩුවක් පත්වෙන්නේ මේ රටේ. මේ රටේ ආණ්ඩුවක් පත්වෙන්නේ සර්වජන ඡන්ද බලයෙන් අවුරුදු 05 කටයි බලය දෙන්නේ. එහෙම නැතුව අවුරුදු 3 ½ ට 4 ට 2 ට එහෙම බලය දෙන්නෙ නැහැ. ඔබතුමාලාට බලය දුන්නත් අවුරුදු 05 කට අපිට ප්‍රාදේශීය සභාවේ බලය දෙන්නෙත් අවුරුදු 04 කට. සභා 48 කට මේ සභාවේ ඉන්න ඕනෙ. පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙන්නෙත් අවුරුදු 05 කට. ඒක මේ හාමුදුරුවරු කිව්වා කියලා එක එක්කෙනාගේ උවමනා වලට අපි දැන් මේ රට වැටිලා තියෙන්නේ ඒ හින්දා මැතිවරණයක්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු 05 කට බලය දීලා තියෙන්නේ. හොඳ නැත්නම් අවුරුදු 05 අවසානෙ තමයි කියන්න ඕනෙ මේ ආණ්ඩුව හොඳ නැහැ ගෙදර යන්න කියලා. ඒක කරන්නෙ නැතුව රූ හොරෙන් ගිහිල්ලා ජනාධිපතිත් එක්ක කටා කරලා මේ රටේ ආණ්ඩුව අරගෙන දැන් වැරදුනාම කියනවා අයවැයක් නැතුව මිනිස්සුන්ට පඩි ගෙවාගන්නවත් බැරිවෙනකොට කියනවා මේ මිනිස්සු ඉල්ලනවලු පාර්ලිමේන්තු මැතිවරණයක්. එහෙම කවුරුවත් ඉල්ලන්නේ නැහැ. ප්‍රාදේශීය සභා මැතිවරණය තියලා ඒක තිබ්බේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි. අපි වගේ මන්ත්‍රීවරු පත්කරගන්න. ඒක ඔබතුමාලට කිව්වේ නැහැ ආණ්ඩු පෙරලන

අයවැයක් කියලා. අපි ගිහිල්ලා ජන්දේ ඉල්ලුවේ ප්‍රාදේශීය සභා ටික ස්ථාපිත කරගන්න. ඒක ඉස්සරහට දාලා මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා මිනිස්සුන්ට දැන් කියන්න හදනවා ජන්දේට යන්න බයද බයද කියලා. ජන්දේට යන්න බය කවුරුවත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන්ද 40 ක් විතර පරාද වුණේ බයවෙලාද නැහැ. එතුමා තව ජන්දයක් තිබ්බත් බය නැහැ අපි බයත් නැහැ. දිනනවා පරාද වෙනවා. ඒක සාමාන්‍ය ස්වරූපය. හැබැයි කොහොම කිව්වත් අවුරුදු 05 ක් තියෙන ආණ්ඩුව අවුරුදු 3 1/2 කින් ඔබතුමාලා මගේ කථාව අහගෙන ඉඳලා කථා කළා නම් හොඳයි. ඒ නිසා ගරු සභාපතිතුමනි, අවුරුදු 05 කට පත්කරපු ආණ්ඩුවක් මේ විදියට ගෙදර යවලා අද මිනිස්සු දුක් විඳිනවා. මිනිස්සු මේ කටයුත්ත හොඳ නැහැ කියලා කියනවා. අධිකරණය අද සියලු කටයුතු හොඳ නැහැ කියලා කියන තත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද වැරදිකාරයා වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා. මේ නිසා මෙවැනි තත්වයන් හමුවේ තමයි රට තියෙන්නේ. එහෙම තියෙන රටක තමයි අපි අද මේ ප්‍රාදේශීය සභාවේ අයවැයක් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මොනවා කරන්නත් නීතියට මුල්තැන දෙන්න ඕනෙ. මේ රටේ නීතිය කියන්නේ මූලික නීතිය කියන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපි මේක කියලා තියෙනවා අපිත් දිවුරලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරටම පිළිපදිනවා කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපදින්නේ නැති මිනිස්සුන්ට රටවල් ගෙනියන්න බැහැ. ඒ නිසා ඕනෙම කෙනෙක් මූලික රටේ මූලික නීතියට අවනත වෙලා ඉන්න ඕනෙ. ඒක වෙනස් කරන්න එක එක නීතිඥයෝ දාලා තව අය දාලා ආණ්ඩු ක්‍රමය වැරදි විදියට අර්ථකථනය කර කර එහෙම කියන්න බැහැ උසාවිය දෙන නියෝගය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තමයි හරියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කරන පුළුවන් එකම කෙනා මේ රටේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මොනවා වුණත් අපි සියලුදෙනා කල්පනා කරන්න ඕනෙ මූලික නීතියට ගරු කරන පුරවැසියන් බවට පත්වෙන්න. මෙහෙම රටක දේශපාලන අධිකාරියේ ඉහළ ඉන්න මිනිස්සු නීතිය ගරු කරන්නේ නැති වුණාම පල්ලෙහා ඉන්න ඉස්කෝලෙ යන කොල්ලා පිහියෙන් අනිනවා තමයි මිනිස්සුන්ට.

ගරු සභාපතිතුමා

ඔබතුමාට මම ටික වෙලාවක් දුන්නා. පිටින් කථා කරන්න. අයවැය ගැන කථා කරන්න ගරු මන්ත්‍රීතුමා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ඔබතුමාගේ අයවැය කථාවේම මූලිකම තියෙන්නේ පිටින්තේ. ඒ කාලයෙන් විනාඩි 05 ක් තමයි මම ගත්තේ. එහෙම නැතුව අපි මන්ත්‍රීවරු 43 දෙනාත් මේ නීතියට ගරු කරන මිනිස්සු තමයි. මම දන්නේ නැහැ සභාවක් විදියට අපි ගරු කරනවා අපේ සභාවේ එහෙම කථා නැහැ. හැබැයි නගර සභාවේ අයවැයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා නීතිය නැතුව ඒ නිලධාරීන් කටයුතු කරලා තියෙන විදිය මොකක්ද කියලා අද අපිට පේන්න තියෙනවා. ඒ නිසා මහ එවුන් පිස්සු කෙලිනකොට පොඩි එවුනුත් පිස්සු කෙලින්න බලනවා. ඒ නිසා අපි එහෙම වෙන්නේ නැතුව නීතිගරුක පුරවැසියන් හැටියට හරි අයවැයක් ඔබතුමා එහෙම කටයුතු කරලා නැහැ ඒ ගැන අපි ඔබතුමාට ගරු කරනවා. මේ 43 දෙනාත් එහෙම අධිෂ්ඨාන කරගන්න කියලා ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. මෙම මේ මගේ අයවැය කථාව සභාපතිතුමාගේ අයවැය කථාව අහගෙන ඉඳලා මම කථාවක් කළා මීසක් මම ඔබතුමාලට අහගන්න කිව්වාට ඔබතුමාලට නෙමෙයි ඒක කළේ. ඒ නිසා ඔබලාගෙන් මට උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමාලා උත්තර දෙන්න සභාපතිතුමාගේ අයවැය කථාවට. ඒ හින්දා සභාපතිතුමාගේ අයවැය ගැන කථා කරන්න කියලා 41 ක් වන මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටිමින් මගේ විරුද්ධත්වය මේ අයවැයට ප්‍රකාශ කරනවා කියමින් මම නිහඬවෙනවා. බොහොම ස්තූතියි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි ගරු මන්ත්‍රීතුමා අපිත් අවුරුදු 05 ක් ඔබතුමාගේ එකම කථාව අද දවසෙන් ඇහුවා. මගේ කථාව වගේම ඔබතුමාගේ කථාවත් එකම විදියටම අවුරුදු 05 ම එකම කථාවක් මේ සභාවෙන් ඇහුවා. ඒකත් ඔය වාර්තා අරගෙන

බැලුවාම ඔබට බලාගන්න පුළුවන් මොනවාද කියෙන්නේ කියලා. ඒ බවත් සඳහන් කරමින් ඒ කථාව මත පදනම් කරගනිමින් අනිකුත් මන්ත්‍රීවරුන් අයවැය විවාදයට සහභාගී වෙන්න එපා කියලා මතක් කරමින් එහි කියෙන ගොඩාක් දේවල් බොරු අපේ කියෙන අවුරුද්දෙන් අවුරුද්ද අරන් බැලුවාම ඒ නිසා ඒවා සියල්ල බොරු. බොරු නැතුව ඇත්ත කරපු නිසායි අපි හොඳම ප්‍රාදේශීය සභාව වෙලා කියෙන්නේ. ඒ නිසා එතුමාගේ ඒ කථාවත් මේ අයවැයට පදනම් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බව සඳහන් කරමින් ඒ පක්ෂයේ හරි වෙන පක්ෂයක මන්ත්‍රීවරයෙක් හරි ඒ වගේ කථාවකට යන්න එපා කියලා ඉල්ලමින් අපි තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු විනාඩි 15 කට කල් කියෙනවා.

පෙ.ව.11.40 ට තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.

පෙ.ව. 11.55 ට නැවතත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව අයවැය විවාදය ආරම්භ කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමන්ලාට පුළුවන් අදහස් ඉදිරිපත් කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, සීතාවක ප්‍රාදේශීය සභාවට අදාලව 2019 ඉදිරි ආදායම් සහ වැය පිළිබඳව වන මේ විවාදයේදී සහ අදහස් දැක්වීමේදී අයවැය පිළිබඳ කාරණාවේදී අපි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විදියට මේ සභාවේ මුහුණදෙන පළවෙනි අයවැය අපේ මන්ත්‍රී කණ්ඩායම විදිහට අපි 03 දෙනාම නවක මන්ත්‍රීවරු විදියට මේ සභාවේ අපේ පක්ෂය දිගටම නියෝජනය කළත්. ඒ නිසා මේ සභාවට අදාල 2019 සඳහා ලැබිවිට අයවැය වාර්තාව ලැබුණාට පස්සේ අපි අධ්‍යයනය කළා සීතාවක ප්‍රාදේශීය සභාව ලෙස ඉදිරියේදී 2019 අවුරුද්දේදී මේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවට ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් උවමනාවන් පහසුකම් ආදී වශයෙන් විශේෂයෙන්ම අර මංජුල විරරත්න මන්ත්‍රීතුමා පැහැදිලි කළා වගේ පළාත් පාලන පනතේ විෂයන් ආවරණය වන පරිදි මේ සභා බල ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඒ කාරණා ආවරණය කරන්න ඒ අවශ්‍ය කරන පහසුකම් සලසන්න ප්‍රමාණවත් සැහෙන ශක්තිමත් අයවැයක්ද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරමින් මේ සම්බන්ධයෙන් අයවැයේ ඉලක්කම් ගණන් මිනුම් පිළිබඳව අපේ අවධානය යොමු කළා. ඒ යොමුකරද්දී අපේ පළවෙනි කාරණාව ඉදිරිපත්වෙව්ව මේක ලොකු බරපතල දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි පළවෙනියෙන් කියන්නේ. මේ අපේ 2019 ආදායම් වියදම් සාරාංශ වාර්තාවේ අපි බැලුවාට පස්සේ අපි උපකල්පනය කරගත්තා ලංකාවේ නිසා රුපියල් වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මේ වාර්තාවේ ඉලක්කම් යන්නේ ඩොලර් වලින්ද යෙන් වලින්ද ඩිනාර් වලින්ද කියලා මොකක්වත් නැහැ. අපි ලංකාවේ නිසා භාවිතා කරන්නේ රුපියල් නිසා අපි අනුමාන කරනවා මේ ඔක්කොම රුපියල් වලින් වෙන්න ඇති කියලා අපිට දීපු වාර්තාවේ කියෙන්නේ. ඒක එකක්. ඒක තාක්ෂණික ප්‍රශ්නයක් විය හැකියි. නමුත් ඒක වාර්තාවක සඳහන් විය යුතුයි. ඒ අනුව රුපියල් කියලා අනුමාන කරගෙන අපි මේ කථා කරන්නේ. ඒ නිසා මම කියන්න උත්සාහ කරන්නේ පළවෙනිම කාරණාව මේ අයවැයේදී විශේෂයෙන්ම මූලික හරය ගත්තහම පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන ආදායම් සහ ප්‍රාග්ධන ආදායම් මේ කියන මූලික කාරණා 04. හර කාරණා 02 පිළිබඳව අවධානය යොමුකළෝතින් අපි තව පැහැදිලිව දකිනවා මේ සීතාවක ප්‍රාදේශීය සභාව අපි ඉස්සරහට සම්මත කරගන්න යන මේ ඉදිරිපත් කරලා කියෙන අයවැය සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන ලෙසත් මේ සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ලෙසත් ඒ අවශ්‍ය කරන ආදායම් සහ වියදම් ඉදිරිපත් කිරීමේදී ශක්තිමත් සංවර්ධනීය අයවැයක් කියලා අපි දකින්නේ නැහැ. ඒකට හේතු කාරණා කීපයක් කියෙනවා. විශේෂයෙන්ම අනාගතයක් පැහැදිලි ඉදිරි දැක්මක් සහිත ඒ වගේම අපිට යම් විශ්වාසයක් තැබිය හැකි කාරණා පිළිබඳව සැලකුවොත් මා විශ්වාස කරනවා අපි ක්‍රමානුකූලව සභාවේ ආදායම් පැත්ත ශක්තිමත් කරගනිද්දී විශේෂයෙන්ම ප්‍රාග්ධන ආදායම ශක්තිමත් කරගැනීම සඳහා තමයි අයවැයක

වැඩිපුරම යෝජනා ඉදිරිපත් විය යුත්තේ. ඒ නිසා මේකේ මූලික හරය දැක්කොත් අපි දකින්නේ මීට කලින් කරුණු ඉදිරිපත් වුණා වගේම ඉතාම පැහැදිලිව එදිනෙදා ආදායම් වියදම් ටික පියවාගෙන අනාගත ලොකු සැලැස්මක් නැති අයවැයක් ලෙස තමයි අපි මේක දකින්නේ. ඒක දකින්නේ අපේ ගරු සභාපතිතුමා තුළ විවිධ සංකල්ප අදහස් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි කියන යෝජනා තියෙන්න පුළුවන්කම තියෙනවා. සභාපතිවරයෙක් විදියට ගරු සභාපතිතුමාට සභාව පිළිබඳව එහෙම දැක්මක් තිබිය යුතුයි අපි විශ්වාස කරන ආකාරයට. නමුත් ඒ සියලු අරමුණු සියලු බලාපොරොත්තු ඒ සැලැස්ම ඒ සංකල්පවල් ක්‍රියාවට නංවද්දී අපිට තියෙන ශක්තිමත් පදනම මොකක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විය හැකියි ගරු සභාපතිතුමා මීට පෙර ඒ වර්ෂවල ඉදිරිපත් කරපු අයවැයවල තිබිවිලි අයවැය යෝජනා අපේ ගරු මංජුල චිරරත්න මන්ත්‍රීතුමා එහි පරස්පරතාවයන් සහ ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී මතු වෙලා තිබිවිලි ගැටළු පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කළේ. ඒ නිසා අපිට හැමදාමත් වාර්ෂිකව අයවැය යෝජනා ගොඩාක් සංකල්පීය වශයෙන් ඉදිරිපත් කළාට මා විශ්වාස කරනවා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී මේ සභාව සතු ශක්තිමත් ආදායම් මාර්ග නොතිබීම නිසා තමයි අපිට බොහෝ දුරට ඒ සංකල්ප ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙන්නේ. ඒ නිසා මෙවර අයවැයෙන් 2019 අයවැයෙන් අපි දකින්නේ විශේෂයෙන්ම ප්‍රාග්ධන ආදායම ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති විවිධ අනාගත ආයෝජනයන් ආදායම් වැඩිකර ගැනීම සඳහා අවධානය යොමු කරපු නැති අයවැයක් ලෙස අපි ඉතාම පැහැදිලිව මේ අයවැය පිළිබඳව දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ 2019 ට අදාලව ඉදිරිපත් වෙවිලි අයවැයේ අපේක්ෂිත මුළු ආදායම රුපියල් කෝටි 34 කට ආසන්න මුදලක්. ඒක අපේක්ෂිත මුළු ආදායම රුපියල් කෝටි 34 යි. ඒකෙන් පොදු පරිපාලනයෙන් තමයි 88% ක් ඒ ආදායම ප්‍රතිශතයක් විදියට ගත්තහම සභාව බලාපොරොත්තු වෙන්නේ 2019 ආදායමෙන් 88% ක්ම කෝටි 34 න් කෝටි 29 ක් ම පුනරාවර්තන ආදායම් ලෙස තමයි සඳහන් වෙන්නේ. ඒ ප්‍රතිශතයන් අතර ඒ ඉලක්කම් ප්‍රතිශතයන් දෙස බැලුවහමත් ඉතා පැහැදිලියි ආදායමේ ස්ථාවරභාවය පිළිබඳව ගැටළුවක් තියෙනවා. ස්ථාවර ආදායම් මාර්ග පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි පුනරාවර්තන ආදායම් වලින් තමයි අපේ ආදායම් පෙන්වන්න අපිට මුණදෙන්න වෙලා තියෙන තත්වය ඒක. එතකොට මේ දක්වා මේ සභාවත් පිළිබඳවත් මේ දක්වා පාලන බලය හොබවපු ඒ කණ්ඩායම් ඒ නායකයින් මේ සභාව මේ තැනට ගේනකොට ඇතිවෙවිලි සංවර්ධන තත්වයන් තියෙන්න පුළුවන්. භෞතික පහසුකම් අඩු වැඩි වශයෙන් සංවර්ධනය වෙලා තියෙන්න පුළුවන්. එදා නොතිබිවිලි දේවල් අලුතින් හැදිලා තියෙන්න පුළුවන්. නමුත් අවසානයේදී, අවසානයේදී කියන එක වැරදියි නමුත් අපි මෙතෙක්දී මේ 2018 අවසානයේදී 2019 බලාපොරොත්තුවෙන් මේ අයවැය දෙස බැලුවාට පස්සේ ස්ථාවර ආදායම් මාර්ග කියන ඒවා පිළිබඳව ගැටළු සහගතයි. ඒ ගැටළු සහගත තත්වයන් ඇතිවෙන්නේ කොහොමද? විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් හත් කෝටි හැට අට ලක්ෂ අසූහත්දහස් පන්සියයක් වෙද්දී ප්‍රාග්ධන වියදම එක්කෝටි පනස් හය ලක්ෂ හැටදහසක් තමයි වෙලා තියෙන්නේ. මම මේක මතුකරන්නේ අපිට ඒ කියන්නේ අර ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් යම් ඒක අනාගත ආයෝජනයක්. අනාගත ඉලක්කයක්. එතකොට ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් අපි වෙන්කරන්නේ ඉතාම අඩු මුදලක්. එතකොට තවදුරටත් මේ සභාවේ ඉදිරියට යද්දී ඒ සභාවේ ස්ථාවර ආදායම් ශක්තිමත් කරගැනීම පැත්තෙන් සැලකිල්ලට ගැනීමේදී එහෙම හිතපු අයවැයක් ලෙස අපට මේක දකින්න අමාරුයි. ඒ නිසා තමයි මා කලින් කිව්වේ මේක එදිනෙදා අර කරන වියභියදම් ටික පියවාගෙන කලින් කිව්වා වගේ ලැබුණොත් කාලා ජීවත් වෙන්නම් කියන මට්ටමේ අයවැයක් කියලා මේක අපි දකිනවා. විශේෂයෙන්ම මේ අයවැයේම අදාල කරුණු පිළිබඳව ගත්තොත් මුළු පුනරාවර්තන ආදායම් රුපියල් කෝටි 33 ක් වෙද්දී මුළු පුනරාවර්තන වියදම් කෝටි 28 ක් වෙලා තියෙනවා. අපේ සභාවේ අපේක්ෂිත ප්‍රාග්ධන ආදායම එක්කෝටි හත්ලක්ෂ හත්දහසයි. එතකොට මේ දක්වා මේ සංඛ්‍යා ලේඛන දිනා බැලුවාට පස්සේ ජේන්තේ මේ දක්වා පැවති පාලක පක්ෂයන් මේ සභාව ගෙනත් තියෙන තැන පිළිබඳ ප්‍රශ්න. දැන් මේ ඉදිරිපත් වෙවිලි කරුණු අපි අධ්‍යයනය කිරීමේදී අපි දැක්ක කරුණු විශේෂයෙන්ම පුනරාවර්තන ආදායම් මොනවාද තියෙන්නේ. දැන් මේ සභාවේ මේ අයවැය අපි සභාවට එන්න පෙර ලබා දීපු අයවැය වාර්තාව අධ්‍යයනය කරද්දී පුනරාවර්තන ආදායම් මේ පිළිබඳව අපි

විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනෙ සභාවක් ලෙස කියලා මා විශ්වාස කරන්නෙ වරිපනම් හා බදු. මම මේ කාරණා කීපයක් පිළිබඳව විතරයි සමස්ත අයවැයේ හරය අපිට පැහැදිලි නිසා කාරණා එකින් එක කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මූලික කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. වරිපනම් හා බදු 2018 තුන්කෝටි දහ අට ලක්ෂ හතළිස් දෙදහයි. 2019 තුන්කෝටි විසි ලක්ෂ තිස්හත් දහස් එකසියයි. එතකොට අපේ දැන් ආදායම්වල ප්‍රධාන වශයෙන් වරිපනම් හා බදු එතකොට අපි ආදායමේ ප්‍රධාන පංගුවක් ලෙස උත්සාහ කරන්නේ වරිපනම් හා බදු අයකළ යුතුයි. සභාවක් යන්න නම් මේ ආණ්ඩු බදු ගහනවා බදු අයකරනවා. නමුත් අපිට බදු වශයෙන් විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දවස්වල මේ සභාවේ හංවැල්ල වෙළඳ සංගමයේ වෙළඳ ප්‍රජාව මේ සභාවට ඇවිල්ලා ලොකු කලබැහැනියක් කරන්න උත්සාහ කළා ඔවුන්ගේ එකවර බදු වැඩිකිරීම පිළිබඳව. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දි වසර කිහිපයක් තිස්සේ ක්‍රමානුකූලව වැඩිවෙන්න ඕනෙ එක තමයි මේ එකපාර වැඩිකරලා තියෙන්නේ ඒකයි මේ ව්‍යාපාරික ප්‍රජාව යම් කලබලකාරී තත්වයකට පත්වුණේ කියන එක තමයි අපිට සභාව පැත්තෙන් දැනගන්නට ලැබුණේ. නමුත් ඒ කොහොම වුණත් අපි බදු ආදායම සහ වරිපනම් බදු වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය ගත්තොතින් ගැටළු ගණනාවක් තියෙනවා. දැන් අපේ බල ප්‍රදේශයේ වරිපනම් හා බදු එකතු කිරීම් තියෙනවා. විශේෂයෙන් මේ සීතාවක ප්‍රාදේශීය සභාව මීට පෙර හිටපු සභාපතිවරුන්ගේ යටතේ ඒ වරිපනම් බදු පනත් ගෙනල්ලා ඒ සීමාවන් වැඩි කරලා ඒ බදු පැනවීම් ක්‍රියාවලිය සිදු වෙනවා. නමුත් අපි ඉතා පැහැදිලිව දකිනවා මේ සීතාවක බල ප්‍රදේශයේ ජීවත්වෙන සමහර ජනතාව සභාවට වරිපනම් ගෙවනවා විතරයි. හැබැයි සභාවෙන් ඔවුන්ට ලැබෙන කිසිදු සේවාවක් නැහැ අපි ඉතා පැහැදිලිව දන්නවා. ඔවුන්ගේ කුණු ප්‍රශ්න කිව්වොත් අපිට උත්තරයක් නැහැ. ඔවුන්ගේ වීථි ලාම්පු ප්‍රශ්න කිව්වොත් වීථි ලාම්පුව දාගන්න වෙන්නේ ඔවුන්ට. මේ ආදී වශයෙන් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. සමහරු වාර්ෂික බද්ද ගෙවන එක විතරයි වෙන්නේ. සේවාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි එක කාරණාවකින් අපි මේ අයවැය ප්‍රශ්නය ආදායම් පක්ෂය වැඩිකර ගැනීම සඳහා වැඩි බරක් තියෙනවා වරිපනම් හා බදු. ඒනිසා අපි වරිපනම් හා බදු යම් ආකාරයකින් එහෙතම ප්‍රතිලාභය මීට සාපේක්ෂව සංවර්ධනය වෙන්න ඕනෙ. ප්‍රතිලාභ මීට වඩා සාපේක්ෂව වැඩිවෙන්න ඕනෙ. ප්‍රතිලාභ පිළිබඳව ජනතාව සැහීමකට පත්වෙන්න ඕනෙ. නමුත් එහෙම නොවී සාම්ප්‍රදායිකව අයවැයේදී වසරකට අයකිරීම ප්‍රතිශතත්මකව වැඩිකිරීම තුළ සාධාරණ සහ යුක්තිසහගත කාරණාවක් කියන එක ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා වරිපනම් හා වරිපනම් බදු ආදායම් පිළිබඳව ප්‍රශ්න ගැටළුවක් විදියට තියෙනවා. ඊට පස්සේ මේකෙ මංජුල වීරරත්න මන්ත්‍රීතුමාත් පැහැදිලි කළා උසාවි දඩ. ඇත්තටම අපිට මේක බැලුවාම ඉතාම කණගාටුදායක තත්වයක් ඇති වුණා. ඉතාම බරපතලයි. 2018 රුපියල් එක් කෝටි තිස් ලක්ෂයයි මේ සභාව අපේක්ෂා කරපු ආදායම. 2018 දී සමාවෙන්න ලක්ෂ 130 යි. 2019 ලක්ෂ 150 යි. ලක්ෂ වලින් ගත්තොත් 2018 ලක්ෂ 130 යි. 2019 ලක්ෂ 150 යි. එතකොට දැන් අපිට සභාවක් විදියට ඒ අපිට එන ආදායම් ශීර්ෂ තියෙනවා දඩ වලින් වගේ ආදි දේවල්. වරෙන්තු වලින් ආදී වශයෙන්. එතකොට අපි සභාවක් අපෙන් පිට වැරද්දක් කළොත් මිනිහෙක් අපිට ආදායමක් එනවා. දඩයකට ලක් වුණොත් අපිට ආදායමක් එනවා. එතකොට සභාවක් විදියට අපි වැඩි ආදායම් අපේක්ෂා කරන්නෙ මිනිස්සුන්ගේ වැරදි පැත්ත Promote වෙන විදියට නම් වර්ධනය වෙන විදියට නම් මොකක්ද අපිට තියෙන සහතිකය. අපි උත්සාහ කරන්න ඕන රටක් විදියට ජනතාවක් විදියට පුළුවන් තරම් වැරදි අවම වෙන දේශපාලන නායකත්වයක්. වැඩපිළිවෙලක්. නමුත් මේ සභාව අපි ආදායම් වැඩිකර ගැනීමේ පැති බලන්නේ දඩ වලින් සහ උසාවි දඩ වලින්. එතකොට අපි කියන්නේ නැහැ ඒක යථාර්ථය වෙන්න පුළුවන් මිනිස්සු වැරදි කරනවා. දඩ ගහනවා මේ ආදී වශයෙන්. නමුත් සභාවක ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ. මෙවැනි ආදායම් පිළිබඳ ප්‍රමාණය ගත්තට පස්සේ එතකොට අපේ දැක්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි කියන්නේ සභාව කියන්නේ මේ බල ප්‍රදේශයට අදාල මේ අවිස්සාවේල්ල අධිකරණ බල ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාව වැරදි කරන ප්‍රමාණයට සීතාවක ප්‍රාදේශීය සභාව සතුටුවෙනවාද? ඒ පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි කැමතියිද අවිස්සාවේල්ල අධිකරණ බල ප්‍රදේශයේ ජනතාව පුළුවන් තරම් වැරදි වලට ලක්වෙන එක

ඇයි අපි කැමති වෙන්න ඕනෙ සභාවේ අයවැය වාර්තාව බැලුවාම. ඇයි මේ සභාවේ අයවැය වාර්තාවේ වැඩියෙන්ම ආදායම තියෙන්නේ දඩ වලින්. විවිධාකාරයේ සමාජ විරෝධී ක්‍රියාවලීන් වලට ලක්වීම අපට වාසියක් ලෙස සලකමින් මේ අයවැය වාර්තාවේ වැඩි ආදායම් ශීර්ෂය ඒක බවට පත්කරලා තියෙනවා. ඉතින් අපි මේක දකින්නේ අපිට එන ආදායම් ශීර්ෂ තමයි. නමුත් මම මේ නිතරම මගේ අවධානය යොමුකරන්නේ අපි සභාවක් ලෙස ශක්තිමත් ආදායම් මාර්ග දිහා අවධානය යොමු කරලා තියෙන ප්‍රමාණය අඩුයි කියන කාරණාව පිළිබඳ මේ සභාවේ අවධානය යොමු කරන්න. වරෙන්තු ගාස්තු 2018 හත්ලක්ෂ පනස් දහසයි. 2019 අට ලක්ෂ හත්තැ නව දහසයි. ඉතින් මෙහෙම ගත්තට පස්සේ අර කාරණාවේදීම සමාන කාරණාවක් මෙහෙම. ඊට පස්සේ මුද්දර ආදායම ගිය අවුරුද්දේ ලක්ෂ 730 යි. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 1300 ක්. 2018 කෝටි වලින් 7.3 යි. මේ අවුරුද්දේ කෝටි 13 යි. ලක්ෂ 1300 යි. එතකොට මට දැන් මතකයි මේ ගරු සභාවේම මීට කලින් මේ මුද්දර ආදායම අපිට එන්නේ පළාත් සභාව හරහා මා දන්නා විදියට. එතකොට පළාත් සභාව හරහා පහුගිය කාලේ මේ සභාවට ඕනෙ කරන මුද්දර ආදායම් ලැබුණේ නැහැ. මේ සභාවේම ඒ පිළිබඳව යම් යම් වාද විවාද අදහස් පලකිරීම් සිද්ධ වුණා. නමුත් දැන් ප්‍රශ්න තියෙන්නේ අප සතුව නොවන අපි ගාව නැති ආදායමක් අපේ ප්‍රබල ආදායම් මාර්ගයක් බවට පත්කරගෙන තියෙනවා. 2019 කෝටි 13 යි. ඒ කියන්නේ ලක්ෂ 130 යි. අපේ මුළු සමස්ත ආදායමත් කෝටි 34 යි. ඒ කෝටි 34 න් 13 ක්ම අපි බලාපොරොත්තු වෙන්නේ පළාත් සභාව මගින් අපිට ලැබෙන මුද්දර ආදායම මත පදනම්ව. මේ පිළිබඳව 2018 ඉලක්කමේ සිට 2019 ගත්තොත් 200% කින් මුද්දර ආදායම අපේක්ෂා කරනවා සිතාමතා ප්‍රාදේශීය සභාව. මේවා කවුරු මත ද තියෙන්නේ. මේ මුද්දර ආදායම අපිට ලැබෙයිද? සභාවක් ලෙස අපිට ප්‍රශ්නයක් තියෙනවා පළාත් සභාව යම් හෙයකින් මේ මුද්දර ආදායම හිර කරගෙන හිටියොත් අපිට සභාවේ සල්ලි පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ ගරු මන්ත්‍රීවරු 43 දෙනාගේ ව්‍යාපෘති විවිධ යෝජනා වැඩසටහන් විවිධ අදහස් පිළිබඳව ප්‍රශ්න මතුවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ ස්ථාවරභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පළාත් සභාව පහුගිය කාලේ ඒ විවිධ අපි දැක්කා පළාත් සභාවේ මහ ඇමතිතුමා ඇතුළු විවිධ මන්ත්‍රීවරු පළාත් ආදායම් තියාගෙන ඒ පළාත් පාලන ආයතන වලට ලැබෙන්න ඕනෙ ආදායම් තියාගෙන විවිධ ප්‍රශ්නවලට විවිධ ගැටළුවලට මුණපෑවා. ඒ වගේම පළාත් සභාව පිළිබඳව ඉලක්ක වෙච්ච පළාත් සභාව පිළිබඳව යොමුවෙච්ච විවිධ නාස්ති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න මතුවුණා. අපි දන්නේ නැහැ ඊළඟට පත්වෙන මහා ඇමතිතුමා එහෙම නැත්නම් ඒ අදාල අය ඒ අදාල කරන මුද්දර ආදායම අපිට දෙයිද? ලක්ෂ 1300 ක් බරපතල ප්‍රමාණයක් ඉතින් ඒවා අවිනිශ්චිතයි. අස්ථාවරයි. ඒක තව කෙනෙක් මත තීරණය වෙන ආදායමක්. අපි දන්නේ නැහැ ඒවා ස්ථාවර ආදායමක් බවට පත්වෙයිද කියලා. ඒ නිසා මේ අයවැයේ ආදායම් පක්ෂය ගත්තට පස්සේ ප්‍රධාන ආදායම් මාධ්‍යයන් අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ උපකල්පනය කරලා තියෙන්නේ අපි මතට වඩා වෙනත් ආයතන මත ගැට ගැහිච්ච ආදායම් දිහා. ඉතින් මේ කාරණාව ගත්තට පස්සේ විවිධ බැංකු පොලී ලක්ෂ 55 ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. අපිට පැහැදිලි නැහැ එතකොට සභාවට අදාල මන්ත්‍රීවරු විදියට අපි මේක දැන ගන්නත් කැමතියි බැංකු පොලිය ලක්ෂ 55 ක ආදායමක් බලාපොරොත්තු වෙනවා ඒවා කොහොමද වෙන්නේ මොනාද අපේ ස්ථාවර තැන්පතු තියෙන්නේ ඒ තැන්පත් වලට එන ආදායමක්ද පොලියක්ද. එහෙම නැත්නම් සභාව සතු වත්කම්වල මොකක් හරි කාරණාවක්ද. බැංකු පොලී ලක්ෂ 55 ක ආදායමක් තියෙනවා. විශේෂයෙන්ම මේ අයවැයේදී හරි මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දැනට සභාව කුලියට දෙන වත්කම් ලැයිස්තුවක් ඉතුරු ටික ලබාගන්න. මොකද මේ සභාවේ ආදායම් ඒ අදාල ආදායම් නිසි පරිදි කළමනාකාරිත්වයකින් සියලුදෙනා ආවරණය වෙන පරිදි ඒ අදාල සභාවේ පහසුකම් භුක්ති විදින කුලියට දෙන වත්කම් ගොඩනැගිලි ආදී කාරණා පිළිබඳව වැඩි වශයෙන් විස්තර ලබා ගන්නත් බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඒ ආදායම් සභාවට එනවාද කියන කාරණාව. සභාපතිතුමාගේ අයවැය කථාවේදී පැහැදිලි වුණා දැන් මේ අයවැයේ වැය පැත්තේදී විශේෂයෙන්ම වැය කියන කාරණාව ගත්තොත් මට ආදායම් පැත්තේ කාරණාවේදී විශේෂයෙන්ම ඒ ආදායම් කියන මාතෘකාවට අදාලව මූලික කාරණා දෙක තුනක් ගැන පමණයි මේ ගරු සභාවේ



අවධානය යොමුකරන්නේ. ඒ මූලික කාරණා දෙක තුන මම ගත්තේ මේ අයවැය පිළිබඳව අපේ ස්ථාවරය දැක්ම පිළිබඳව යම් අවධානය යොමු කිරීමක්. අපේ තියෙන මූලික කාරණාව තමයි සිතාවක ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය වාර්තාවේ ආදායම් පක්ෂය පිළිබඳව අපි තබා තිබෙන බර ඒවගේම ඒකෙ ස්ථාවරත්වය වඩා නිවැරදි නැහැ ඒක අස්ථාවරයි. ඒවගේම දඩ, බදු ඒවගේම මුද්දර ගාස්තු වැනි ආදායම්වලින් තමයි අපේ සමස්ත ආදායම අපි සැලසුම් කරලා තියෙන්නේ බහුතර ප්‍රමාණයක් කියන එක තමයි අපේ අදහස. වැය පක්ෂය ගත්තොත් විශේෂයෙන්ම විවිධ වැය මෙහි යෙනවා. මම මේ කාරණා ඔක්කොම කියන් යන්නේ නැහැ. සභාවේ කාරණා පිළිබඳ සැලකිල්ලට අරගෙන. අපි හිතන්න ඕනෙ කියන කාරණාව. දැන් අපි සමහර කාරණා දෙක තුනක් මතු කරන්නේ එක පැත්තකින් අපේ ආදායම් පැත්තේ ස්වභාවය. ඒ වගේම සභාවක් විසින් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යයන් පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවාද කියන කාරණාව මත පදනම්ව තමයි මම මේ වැය විෂයට අදාල යම් යම් කාරණා දෙක තුනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ 2018 අයවැයේ තියෙනවා මෝටර් රථ සඳහා ලක්ෂ 10 යි. 2019 ලක්ෂ 50 යි. එතකොට සභාපතිතුමාගේ කටාවෙදි තමයි අපි දැනගන්නෙ ද්විත්ව කාර්යය රථ දෙකක් ගැනීම සඳහා තමයි මේ ලක්ෂ 50 වෙන්කරලා තියෙන්නේ. එතකොට සභාවේ දැනට පවතින රථවාහන ඒවායේ සේවාවන් ආදී වශයෙන් කාරණා ගත්තහම ප්‍රමාණවත් ද නැද්ද කියන එක පිළිබඳව මම දන්නේ නැහැ. සභාව හරි තක්සේරුවක් කරගෙන තියෙනවාද? අපිට දැඩි අවශ්‍යතාවයක් ද්විත්ව කාර්යයන් සඳහා වන වාහන මොනවාද ඒ ආදී වශයෙන්. මම මේ කාරණා මතු කරන්නේ අපිට තියෙන ප්‍රශ්න අවශ්‍යතාවයන් ජනතාව පැත්තට තව ලබාදිය යුතු සහන ඒවා පෙලගැස්සුවාට පස්සේ ඒකෙදි මෝටර් රථයක් සඳහා ලක්ෂ 50 ක් වෙන් කළාට පස්සේ මොකක්ද තියෙන ප්‍රමුඛතාවය කියන එක මට පැහැදිලි නැහැ. සමහරවිට අපේ සභාවේ අනෙකුත් ගරු මන්ත්‍රීවරුන්ට පැහැදිලිකම තියෙන්න පුළුවන්. මට පැහැදිලි නැහැ. ඒ නිසා මට ප්‍රශ්නයක් තිබුණා මේ ලක්ෂ 50 ක් මෝටර් රථයක් සඳහා වෙන්කිරීම කියන කාරණාව පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම කලින් කාරණාවෙදින් මංජුල මන්ත්‍රීතුමා මතුකළා දැන් හෙට උදේ නෙමෙයි අද අපි මේ අයවැය ගැන කථා කළාට දෙසැම්බර් 31 වෙනකොට රටේ අයවැයක් සම්මත වුණේ නැත්නම් මේ සියල්ල අර්බුදයක තියෙන්නේ. රට ඉස්සරහට යන්නේ නැහැ. රටේ කිසිදු රාජ්‍ය නිලධාරියෙක්ට අයවැයක් මේ අවුරුද්දේ දෙසැම්බර් 31 ට කලින් අනුමත නොවුණොත් පාර්ලිමේන්තුවේ කිසිදු රාජ්‍ය නිලධාරියෙක්ට රුපියලක්වත් වියදම් කරන්න බැහැ 2019.01.01 සිට. 2018 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේ සිට බැහැ. එතකොට වියදම් කළොත් නීතිවිරෝධී තත්වයක් මතුවෙනවා. ප්‍රශ්න මතු වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ එහෙම අයවැයක් එයිද නැද්ද කියලා. රටක් යයිද ඉස්සරහට කියලා අපි දන්නෙ නැහැ. මොකද මේ ඇතිවෙලා තියෙන බල අරගලය සුදුව ඇතුළේ රට අස්ථාවර වෙමින් තියෙන්නේ. අයවැයක් නැතිව රට ඉස්සරහට යන්න බැරි අවධානමකට රට මුණපාලා තියෙන්නේ. පාර්ලිමේන්තුව ගැටළුවකට මුහුණපාලා තියෙන්නේ. ඉතින් එහෙව වෙලාවක අපි මේ අයවැය ගැන කථා කරන්නේ. ඒ නිසා අපි දන්නෙ නැහැ හෙට ගැන මොනවගේ පැහැදිලිතාවයක් ඇතිවෙයිද කියලා. කෙසේවෙතත් මේ සිතාවක ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාවේ වැය ශීර්ෂයේ කලින් මන්ත්‍රීතුමා මතක් කළා වගේම කාර්යාලයේ ලී බඩු 2018 ලක්ෂ 38 යි, 2019 ලක්ෂ 106 යි. මේක බැලුවාම මට හිතුණා අපේ ගරු සභාපතිතුමා මම විශ්වාස කරනවා එහෙම නැහැ. නමුත් මට මේ ඉලක්කම බැලුවාම හිතුණා අර බස්නාහිර පළාතේ ඇතිවුණාගේ මොකක්හරි මානසික ප්‍රශ්නයක් අපේ ගරු සභාපතිතුමාටත් ඇතිවෙලා ද කියලා. අපි පුද්ගලිකව දන්නවා සිතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා එහෙම නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ ලී බඩු ලක්ෂ 106 ක මුදල 2018 අයවැයේ තිබ්බා නම් යම් සැලකීමක් කරලා බලන්න තිබුණා. මොකද 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්ද තිබුණා. 2018 අප්‍රේල් මාසේ 17 පළාත් පාලන ආයතනය රැස් වුණා. ඒ රැස්වෙද්දි මේ සභාව නවීකරණය කරන්න මේ සභාවේ මන්ත්‍රීවරු අසුන්ගෙන ඉන්න ආසන පනවන්න මේ ලී පුටු මේවා හදන්න සැලකිය යුතු මුදලක් රජයට යනවා පළාත් පාලන ආයතනයට යනවා. එතකොට එහෙම තියෙද්දි අපි ඒ වියදම් කරලා ඉවරයි. මම විශ්වාස කරනවා මේ 2018 ලක්ෂ 30 ඇතුළේ ඒක තියෙන්න ඕනෙ. නමුත් 2019 ලක්ෂ 106 ක් කිව්වාම ඒ 106 න් අපි මොනාද කරන්නේ. දැන්

මේක සම්මත වුණාට පස්සේ අපි මේ ලක්ෂ 106 දැන් අපිට පුළුවන් වෙන වෙන වැය ශීර්ෂ මාරුකරලා එහෙම කරන්න නමුත් අර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට සැලැස්මක් තියෙන්න ඕනෙන. දැන් වැය ශීර්ෂ මාරු කර කර ඉන්න ගියහම ඒක නිකන් විධිමත් සභාවක් ලෙස සැලැස්මක් සහිත සභාවක් ලෙස අර්බුදයකට එනවා. මේ සැලැස්මක්නෙ 2019 ට අපි ඉදිරිපත් කරන්නේ. ලක්ෂ 106 යි මේ බස්නාහිර පළාත් සභාවේ පුටු ගත්තා වගේ පුටු ගන්නද එහෙම නැත්නම් මම විශ්වාස කරන්නෙ නැහැ අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න නිලධාරීන් ලේකම්තුමා, පරිපාලන නිලධාරීතුමිය ඇතුළු ඒ සමස්ත සභාවේ කාර්යමණ්ඩලය මොනවා හරි ලී බඩු හරි මොනාහරි ඉල්ලලා හරි උපකරණ ඉල්ලලා හරි මම හිතන්නේ එහෙම අරගලයක් නැහැ. අපි දැක්කාම සාමාන්‍යයෙන් ප්‍රියමනාප පුටු මේස ඒ කාර්යමණ්ඩලයේ කටයුතු කරගෙන යනවා. තව පහසුකම් අවශ්‍යද කියන එක පැහැදිලි නැහැ. නමුත් මේ ලී බඩු සඳහා ලක්ෂ 106 ක් වෙන් කිරීම මේක ගැටළුවක්. මේ 106 පිළිබඳ ප්‍රශ්නෙන් එන්නෙ එක්කෝටි හය ලක්ෂයක්. මේ ගැටළුව එන්නේ මා අර කලින් කී කාරණාව මත පදනම්ව. සභාව විසින් මේ ප්‍රදේශයේ ජනතාවට ඒ අවශ්‍ය කරන පහසුකම් අපට අවශ්‍ය ප්‍රමාණයට සලකන්න පුළුවන් වෙලා තියෙනවාද ඒ කියන ප්‍රශ්නෙන් එක්ක තමයි මේ කියන වියදම් පිළිබඳව අපි අවධානය යොමුකළ යුතුව තියෙන්නේ. ඒක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. 2019 ලක්ෂ 106 ක පුටු ගත්තොත් ජනවාරි 01 වෙනිදා මෙතන සේල් එකක් දාන්න වෙනවා සභාව ඉස්සරහ. එතකොට ඔබතුමාලාගේ සේල් එකෙන් අපිට පස්සේ ඇවිල්ලා ලාබෙට ලී බඩු ගන්න පුළුවන්. දැන් මේ එක්කෝටි හය ලක්ෂයක් 2019 ට ලී බඩු වලට. ඒ කියන්නේ ලබන අවුරුද්දේම සේල් කාර්යාලය ඉස්සරහ ලී බඩු උපකරණ වෙන්දේසියේ. එහෙම වෙන්න බෑනෙ. ඒක ප්‍රශ්නයක්නෙ. එතකොට මෙවැනි කාරණා ගත්තට පස්සේ මම මේ එකක් දෙකක් කාරණා මතු කරන්නෙ අයවැය හොඳ අධ්‍යයනයකින් සැලැස්මකින් ඉදිරි දැක්මක් සහිතව සැලසුම් වුණාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක එක කාරණාවක්. ඊට පස්සේ වැඩසටහන් අංක 02 සෞඛ්‍ය හා සේවාවන්වල ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුළුවන්. මගේ කාරණාව සනාථ කිරීම සඳහා කරුණු දෙක තුනයි මම සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩසටහන් අංක 02 සෞඛ්‍ය හා සේවා, ලිපිද්‍රව්‍ය හා කාර්යාල උපකරණ මට පැහැදිලි නැහැ 2018 රුපියල් 25, 000 යි වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ 2019 ත් කාර්යාලවලට රු. 25,000 යි. සෞඛ්‍ය හා සේවා කියන වැය ශීර්ෂය යටතේ ලිපිද්‍රව්‍ය හා කාර්යාලීය උපකරණ. ගිය අවුරුද්දේ උපකාර්යාල වලට මේ 25000 දාලා තිබුණේ නැහැ ප්‍රධාන කාර්යාලයට විතරයි. මේ අවුරුද්දේ වෙනස තියෙන්නේ 5000 ගාණේ උප කාර්යාල වලට වෙන්කරලා තියෙනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නෙන් අපි ලී බඩු ගන්න ලක්ෂ 106ක් වෙන් කරනවා. වාහනයක් ගන්න ලක්ෂ 50 ක් වෙන් කරනවා. එතකොට සෞඛ්‍ය හා සේවා කියන්නේ ජනතාවට සෘජුව එදිනෙදා අවශ්‍යතාවයන් එක්ක ගැටෙන කාරණා. එතකොට ඒ සෞඛ්‍ය හා සේවාවන්වල ඉන්න කාර්යමණ්ඩල ඒ නිලධාරීන් තමන්ගේ සේවාවන් සැපයීම සඳහා විවිධ අවශ්‍යතාවයන් ඒ රාජකාරීන් එක්ක ගත්තහම එනවා. බැලූ බැල්මට අවුරුද්දකට කාර්යාල කාර්යයන් සහ සේවාවන් සඳහා ඒ රු. 25000 ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය තියෙනවා. උප කාර්යාලයකට රු. 5000 යි වෙන් වෙන්නෙ ඒ අනුව. ඒක ප්‍රමාණවත්ද. ඒක මේ නිකන් දාන මුදලක්ද? අයවැය බැලන්ස් කරන්න දාන මුදලක්ද? අයවැය බැලන්ස් වෙන්න ඕනෙ හින්දා 25000 ක් දානවා. ඒක ආයි බෙදනවා පහ පහ. එතකොට ඒක කලින් අවුරුද්දෙන් වියදම්වෙලා නැද්ද. සෞඛ්‍ය හා සේවාවන්වල ඉන්න නිලධාරීන් උපකරණ පාවිච්චි කරන්නේ නැද්ද? ලිපි ලේඛන පාවිච්චි කරන්නේ නැද්ද? කාර්යාල ලිපිද්‍රව්‍ය ඕනෙ නැද්ද. එහෙම නැත්නම් සභාවේ ආදායම ගැන හිතලා බොහොම දුෂ්කරේ අමාරුවෙන් ඒ වැඩ කරගෙන යනවාද. එව්වර වියදමක් ඕනෙ වෙන්නේ නැද්ද. අපිට මේක බලද්දි එවැනි ප්‍රශ්නයක් මතු වෙනවා. ඊට පස්සේ ඒකෙම කාර්මික හා විදුලි භාණ්ඩ මට පැහැදිලි නැහැ සමහර කාරණා ඔබතුමාලාගේ පිළිතුරු කථා වල තියෙන්න පුළුවන්. කාර්මික හා විදුලි භාණ්ඩ 2018 රුපියල් 9000යි. 2019 ත් රුපියල් 9000යි. එතකොට ප්‍රශ්නෙන් එකක් මම කලින් කිව්ව තර්කය. අයවැය බැලන්ස් කරනවාද ඉල්ලකම් දාලා එහෙම නැත්නම් අවශ්‍යතාවය හා සේවාව උවමනා වෙනුවෙන් ඉලක්කම් අපි සකස් කරනවාද. දැන් මෙතන ගත්තොත් කොහොමද එහෙම වෙන්නේ. එතකොට කාර්මික හා විදුලි භාණ්ඩ ඒ කියන්නේ අපි සභාවේ ගරු මන්ත්‍රීවරු විදියට අපේ බල ප්‍රදේශ වල ජීවත් වෙන අය අපිට

කියනවා මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් අපිට වෙන මුකුත් ඕනෙ නෑ අපේ පාරට ලයිට් එකක් දාලා දෙන්න විචි ලාම්පුවක්. අපි ඒක සභාවට යෝජනා කළාට පස්සේ එතකොට සභාව කලින් මම මේ කාරණාව මතු කළා අපි මේ වරිපනම් ගෙවන මිනිස්සුන්ටම අපි කියනවා ඔයා ඒ ලයිට් එක දාලා දෙන්න ඒ අදාල කරන උපකරණ ටික අරන් තියන්න. ලයිට් කණුවට නගින්න හයිය නියෙන මිනිහෙක් ගමේ හිටියොත් අපිට කුණුහරුප දෙකක් කියලා කියයි මහත්තයෝ බඩු ටික ගත්තහම අපිටත් ඕක දාගන්න පුළුවන් කියලා. ඒක සේවාවක් වෙන්නෙ නැහැ. දැන් එහෙම අහනවා අපෙන්. ඒ අදාල උපකරණ ටික ගත්තහම අපේ සභාවේ කාර්මික අංශයේ මහත්තුරු සභාවේ නියමය පරිදි ඔවුන්ට පැවරිලා තියෙන කොටස ඔවුන් කරනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ. එතකොට දැන් අපි ලබාදෙන අවම සේවාවන් මේ වරිපනම් ගෙවන මිනිස්සුන්ට මේ සභාවේ. එතකොට ඒවා සාධාරණද? ප්‍රමාණවත්ද? සංතෘප්ත වෙනවාද? සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? කාර්මික හා විදුලි භාණ්ඩ ගත්තහම 2018 ත් 9000 යි. ඒක මොකට වෙන්කළාද 2019 ත් 9000 යි. කාර්මික හා විදුලි භාණ්ඩ කිව්වාම මේක මට තේරෙන්නේ වෙන අංශවල මේවා තියෙනවාද දන්නෙ නැහැ මේක ගැටෙන්නෙ සේවාව සපයන එකත් එක්කද කියන එකයි ප්‍රශ්නෙ. විචි ලාම්පුවක් දාගන්න ඕනෙ වුණාම ප්‍රදේශයේ කෙනෙකුට ඒකට අවශ්‍ය කරන පහසුකම් ඒ සියල්ල අපි දෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේ අදහසක් ලෙසත් යෝජනාවක් ලෙසත් ඉදිරිපත් කරනවා අඩුම ගාණේ අවම වශයෙන් වරිපනම් ගෙවන මේ බල සීමාවේ ඉන්න අපේ බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ තමන්ගේ විචි ලාම්පුව දාලා දෙන්න කටයුතු කරන්න. ඒවා කරන්න පුළුවන් අපේ සමහර වියදම් අඩුකරලා සමහර මිනිස්සු ඉල්ලන්නෙ ඒක විතරයි. නමුත් අපිට එහෙමවත් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒකෙන් වැඩි වැය බර ඒ අදාල ජනතාවට දරන්න වෙලා තියෙනවා. ඒවගේ වෛද්‍ය පහසුකම් ගත්තහම 2018 ලක්ෂ 40 යි 2019 ලක්ෂ 45 යි. එතකොට ලක්ෂ 05 කින් තමයි ඒකෙදි වැඩිවෙලා තියෙන්නේ. එතකොට සභාපතිතුමාගේ අයවැය කථාවේදි කිව්වා ඒ අවශ්‍ය කරන පහසුකම් වැඩි කරන සැලැස්මක් පිළිබඳව. එතකොට මට තියෙන ප්‍රශ්නෙ තියෙන්නේ ලක්ෂ 05 කින් ඒ බලාපොරොත්තු වෙන සියළුම සාධනීය සංකල්ප ඒ වෛද්‍ය පහසුකම් සැපයුම් ක්‍රියාවලියේදී කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එතන තියෙනවා ගැටළුවක් විදියට. එතකොට ඩෙංගු මර්දනය ගැන සභාපතිතුමාගේ කථාවෙන් ඉදිරිපත් වුණා. අයවැය අපිට ලැබිවිව වාර්තාවෙන් අපි ඒක ගැන බැලුවා මොකක්ද තියෙන තත්වය කියලා. 2018 හතළිස් තුන්ලක්ෂ විසිදහසයි. 2019 හතළිස් හත් ලක්ෂ පනස් දෙදහසයි. එතකොට 2019 වැඩි කරලා තියෙනවා භාරලක්ෂ තිස් දෙදහසකින්. ඒ කියන්නේ ලක්ෂ 04 යි තිස්දහසක්. එතකොට එතුමාගේ කථාවේ තිබුණා ඩෙංගු ක්‍රියාවලියේදී ඒ කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් වැඩිකරනවා. ඒ අදාල කරන ඔවුන්ගේ වැටුප රු. 100/- ක වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා. ඒවගේම ඒකෙ තිබුණා ගැටළුවක් විදියට මේකෙ ඩෙංගු වලට කොස්ගමට හා කහහේන උප කාර්යාල වලට වෙන්කරලා නැහැ. එතකොට වෙන්කරලා තිබුණේ ප්‍රධාන කාර්යාලයට සහ පාදුක්කට. එතකොට ඒක වෙන් කරද්දි ඔබතුමාගේ අවධානය යොමු වුණාද දන්නේ නැහැ. ඩෙංගු වාර්තා වෙවිව ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානයක් ඕනෙ නිසා. එතකොට අනික් ඒවාට කහහේනට වෙන්වෙලා තිබුණා. අපේ සභාපතිතුමා ඒ පැත්තේ. ඩෙංගු ඒ කියන්නේ කොස්ගම අපිට අදාලයි ඩෙංගු ක්‍රියාවලියේදී. කොස්ගමට හා කහහේනට මේ මුදල වෙන්වෙලා නැහැ. මොකක්ද මේකෙ පැහැදිලිකම වාර්තාවල පෙන්නලා නැහැ. නමුත් සරලව ගත්තොත් භාර ලක්ෂ තිස්දහසක් වැඩිවෙලා තියෙනවා. ඒක වැඩිවෙන්නේ සේවක සංඛ්‍යාව වැඩිකිරීම සහ ඔවුන්ගේ වැටුප හෝ දීමනාව රුපියල් 100කින් වැඩිකිරීමේ කාරණයට විය හැකියි. එතකොට එතුමාගේ කථාවේදිත් කිව්වා 30 අවුරුද්දක යුද්ධයකින් මියගිය සංඛ්‍යාව ඒ කාරණා එක්ක ගත්තහම ඩෙංගුත් ඒ වගේ බරපතල ප්‍රශ්නයකුත් තිබුණා කියලා. එතකොට අපිට සභාව විදියට ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් විශේෂයෙන් ඒ මාරාන්තික ඩෙංගු උවදුර වෙනුවෙන් ඒ සැලැස්ම මුළු සභා බල ප්‍රදේශයේම සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය තරම් ප්‍රමාණවත් වැය ශීර්ෂයක් ඉදිරිපත්වෙලා තියෙනවාද කියන කාරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා මේ සංඛ්‍යා ලේඛන බැලුවාට පස්සේ. අනිත් කාරණාව නොදිරන කසල ඉවත් කිරීමේ ව්‍යාපෘතිය. 2018 හතළිස් තුන් ලක්ෂ විසිදහසයි. 2019 අනූ තුන්ලක්ෂ හැටදහසයි. වැඩිකිරීම පනස් ලක්ෂ හතළිස් දහසයි. මේ වැඩි කිරීම මේක මේ

සභාවේ දෙවෙනි වාරයේදී විතර මේ සභාවට මම යෝජනාවක් ඉදිරිපත් කළා ගරු සභාපතිතුමනි, යෝජනාවක් ඉදිරිපත් කරන්න උත්සාහ කළා ඒ යෝජනාව ඔබතුමන්ලාගේ අවබෝධයෙන් වෙනස් වුණා. මම ඉදිරිපත් කරපු යෝජනාව තමයි සීතාවක ප්‍රදේශීය බල ප්‍රදේශයේ කොට්ඨාස වශයෙන් ගත්තොත් කොට්ඨාස 26 යි. මේ කොට්ඨාස 26ම නොදිරන කසල විශේෂයෙන්ම සන අපද්‍රව්‍ය ඒ සටනේ මම අදටත් ඉන්නවා. ඒක කෙසේ හෝ ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. මොකද අපි ප්‍රායෝගිකව දන්නවා අපේ බල ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගොඩාක් ප්‍රදේශවල සිටින ඉඩකඩ වල ජීවත්වෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් 30% ක භූමි ප්‍රමාණයක් අපි නියෝජනය කළාට විශේෂයෙන් මාවතගම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ඒ ඒවගේම සාලාව අපි ජීවත්වෙන කොට්ඨාශයේ ආනන්දගම, සාලාව, මුරුතගම වැනි ප්‍රදේශ ඒවගේම මාවතගම රිටිගහහේන වැනි ප්‍රදේශ, මේ ආදී ප්‍රදේශ ගත්තාට පස්සේ ඒ වගේම විශේෂයෙන්ම දැන් අළුත්අම්බලම ප්‍රදේශයේ වෙන්දේසි ඉඩම්වල ජීවත්වෙන ජනතාව ඉඩකඩ ඉතාම සිමිතව ජීවත්වෙන ජනතාව. එහෙම ඒ වගේම ඉඩකඩම් සහිතව ජීවත්වෙන ජනතාවත් අද පුරුදුවෙලා තියෙනවා බරපතල වශයෙන් මේ පරිසරයට හානිදායක කාබනික රසායනික දේවල් නොදිරන කසල තමන්ගේ නිවසේම පුවවලා විනාශ කරන්න. පුවවන එක ලේසි වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒකෙන් පරිසරයට හා හුස්ම ආග්‍රහණය කරන ජනතාවට ඇතිවෙන අනාගත අනතුරු බරපතලයි. ඒ අවධානම අපි දැකලා තියෙනවා. මහරගම පිළිකා රෝහලේ වාර්ෂිකව ලියාපදිංචි වෙන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනය අපි දැකලා තියෙනවා. ඒ ආදී වශයෙන් ගත්තහම අපි සභාවක් ලෙස දැක්මක් තියෙන්න ඕනෙ මේ ප්‍රදේශයේ ජනතාවගේ සහ ඒ අනාගත රෝග අවම කිරීම සඳහා ඒ වෙනුවෙන් තමයි මම මේ සභාවට යෝජනාවක් ගේන්න උත්සාහ කළේ කොට්ඨාස 26ම පක්ෂ පාට හේදයකින් තොරව සභාවේ පරිපාලන කටයුත්තක් විදියට ඒකෙ මන්ත්‍රීවරු 43 දෙනාටම ඒ ගෞරවය එන්න පුළුවන්කම තියෙනවා. අපි සභාවක් විදියට මේ තුළ ජීවත්වෙන ජනතාවගේ සෞඛ්‍යය. පිළිකාවක් හැදුනොත් ඒ පිළිකාව සුව කරන්න රජය විශාල වියදමක් දරන්න ඕනෙ. මේ සභාවටත් රජයේ කොටසක් විදියට රජයේ පරිපාලන ආයතනයක් ලෙස වගකීමක් තියෙනවා එවැනි වියදම් අවම කිරීමට රජයක් විදියට සහාය ලබාදෙන්න. රජය පැත්තකින් තිබ්බත් මේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ කාරණාව ගැන හිතන්න. නමුත් ඒක යෝජනාවක් විදියට ගේන්න අවශ්‍ය නැහැ කිව්වා. ඒක දැනටත් සභාවක් විදියට කරනවා කියලා මම දන්නේ නැහැ කොට්ඨාස 26 ම මේවා එකතු කරනවාද කියලා. නමුත් මම මේ කියන්නේ වැඩක් ලෙස අපිට එක පැත්තකින් ආදායමක් තියෙන්න පුළුවන්. නමුත් ඒක යෝජනාවක් විදියට සභාවට යෝජනාවක් ගේන්න අවශ්‍ය නැහැ කිව්වා. අවසානයේ ප්‍රකාශයක් කරලා නිකත් හිටියා. මම මෙතෙක්ද ඉතාම පැහැදිලිව අවධාරණය කරනවා මේ නොදිරන කසල ව්‍යාපෘතියේදී ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් හතලිස් තුන් ලක්ෂයේ ඉඳලා අනුතුන් ලක්ෂය වෙනකන් වැය ශීර්ෂ වැඩිකරලා තියෙනවා මේ අවුරුද්දේ. ඒ නිසා මම යළිත් අවධාරණය කරනවා යෝජනා කරනවා ඉල්ලීම් කරනවා මේ කොට්ඨාස 26 ම නොදිරන කසල ඉවත් කිරීමේ ව්‍යාපෘතිය දියත් කරන්න ඕනෙ ඒක මේ සභාවේ කාර්යභාරයක්. ඒක මේ සභාව නිසිපරිදි කවදාහරි කරනකන් මේ සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට අපි ඒ අරගලය කරනවා. අනිවාර්යයෙන්ම මොකද ඒක මේ සමාජයට පිළිකාවක් විනාශයක්. ඒක අපේ පහසුව සඳහා විතරක් කියලා මේක පැත්තකට දාන්න පුළුවන්කමක් නැති නිසා. අනිත් පැත්තෙන් මංමාවත් සැලැස්ම පිළිබඳ මේ කාරණා ඉදිරිපත් වුණා. නමුත් අපි විශේෂ අවධානය යොමුකරන්න මතු කරපු කාරණා නිසා අපි යළිත් ඉදිරිපත් කරන්නේ. 2019 ලක්ෂ 300 ප්‍රමාණවත් ද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ගරු මංජුල වීරරත්න මන්ත්‍රීතුමා පැහැදිලි කළා. මම ජීවත්වෙන සාලාව කොට්ඨාසයේ පලපොටේලන්ද මාර්ගය පහුගිය වකවානුවල ජනතා විමුක්ති පෙරමුණේ විදියට පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදන දාලා ලක්ෂ 12 කට ආසන්න මුදලක් වරින්වර ඒ පාර ප්‍රතිසංස්කරණය කරන්න අපි යොදලා තියෙනවා. නමුත් අදටත් තවත් පක්ෂ වලින් මේ සඳහා අදාල මන්ත්‍රීවරුන් ප්‍රතිපාදන යොදලා තියෙනවා. නමුත් මා දකින කාරණාව තමයි මන්ත්‍රීතුමාත් ඒක අවධාරණය කළා අපි පාරවල් වලට ප්‍රතිපාදන දානවා ඒවා ජනතාවගේ සල්ලි. මන්ත්‍රීවරයාගේ නම තිබුණාට පක්ෂවල නම තිබුණාට ඒවා මේ රටේ ජනතාවගේම සල්ලි. බදු සල්ලි. රාජ්‍ය

භාණ්ඩාගාරයෙන් ගෙවන සල්ලි. කාගේ නම් ගහගත්තත් නමුත් අපිට දැක්මක් තියෙන්න ඕනෙ අපි ජනතාවගේ මුදල් යළි ප්‍රතිස්ථාපනය කරද්දි සේවාවන් ලෙස හරි පහසුකම් ලෙස හරි මංමාවත් වැඩිදියුණු කිරීම සඳහා අපිට තියෙන්න ඕනෙ ඒකෙ යම් ස්ථාවරත්වයක් හා කල්පවතින සැලැස්මක් ක්‍රියාවට නංවන්න. නමුත් අපි මොකද කරන්නේ පාරවල් හදනවා කොන්ක්‍රීට් කරනවා තාර දානවා. නමුත් ඒවා ඔක්කොම කළත් කල්පවතින්නේ නැහැ. ඇයි බරපතලම ප්‍රශ්නය විශේෂයෙන්ම ප්‍රාදේශීය සහ පාරවල් දෙපස වතුර බැසයාමේ කාණු පද්ධතියක් නැහැ. අද කාණුව පාර බවට පත්වෙලා තියෙන්නේ. වැසි කාලේ ජලය ඒ මහපාරේ තමයි බැසයන්නෙ ගලා යන්නේ පහත්බිම් කරා. ඒ නිසා අපි ඒ යොදන ආයෝජනය ඒ යොදන මහජන මුදල යම් සැලකිය යුතු කාලයක් ඒ පාර පාවිච්චි කරන ජනතාවට දීර්ඝකාලීනව ප්‍රයෝජන ගන්න විදියට විද්‍යාත්මක ක්‍රමයකට අපි ඒ පාර සකස් කරන්න ඕනෙ. අන්න එතකොට තමයි මේ රටේ ජනතාවගේ බදු මුදලින් මන්ත්‍රීවරයා යොදන ඒ ආයෝජනයේ මුදල යම් ස්ථාවරත්වයකට හා සැහීමකට පත්වෙන්න පුළුවනකමක් ලැබෙන්නේ. නමුත් අද එහෙම වෙන්නෙ නැහැ. අද ඒවා කොන්ත්‍රාත් වලට සීමාවෙලා ඒ කටයුත්ත එහෙම තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා. අපි මංමාවත් වලට කෝටි තුනක මුදලක් වෙන්කරලා තියෙන්නේ. නමුත් ඒක මීට වඩා සැලකිය යුතු කාරණයක් විෂයක් මාර්ග ටික නිසි පරිදි නඩත්තු කරන්න පුළුවන් විදියට ප්‍රමාණවත් මුදලක් මේ අයවැයෙන් වෙන්කරන්න කියන ඉල්ලීම මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. යෝජනා කරනවා. ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම වැඩ ඒකකය පිළිබඳව සාකච්ඡා වුණා. අපි මේ දැන් තියෙන වැඩ ඒකකය මෙන්ම මීට පෙර මේ සභාවේ වැඩ ඒකක තිබිලා තියෙනවා. ඒ වගේම මට මතකයි මේ වැඩ ඒකක යෝජනාව ආපු වෙලාවේ අපේ ගරු චන්ද්‍රසිරි ගමගේ මැතිතුමා ඒ වගේම මේ මන්ත්‍රීවරු ගොඩාක් අය ඒ වැඩ ඒකකවල තිබිවිච්ච කාර්යභාරයන් සේවාවන් පිළිබඳව පැහැදිලි කිරීම් කළා. වැඩ ඒකකය ස්ථාපිත කිරීමේ උවමනාව තහවුරු කරන ආකාරයට. නමුත් පහුගිය දවස්වල නෙළුවත්තුඩුවේ ඉන්නවා වැඩ ඒකකයේ බොහොම කැපවීමකින් සේවය කරපු සිරිල් මහත්මයා. අපි එතුමා හම්බෙව්ව වෙලාවක ඇහුවා එතුමා වැඩ ඒකකයේ වැඩ පරීක්ෂකවරයෙක් මේ සභාව යටතේ සේවය කරපු. ඒ වැඩ ඒකකය ඒ කාලේ මේ සභාව සතු පාරවල් තමන්ගේ දරුවෝ විදියට තමයි හදාගෙන තියෙන්නේ බොහොම ඉහළින් නඩත්තු කරමින් ඒවා ආරක්ෂා කරමින් නිරන්තර සභාය ලබාදෙමින් සභාවේ ලැබෙන උපකරණ ප්‍රමාණයට සභාවෙන් ලැබෙන සභාය ප්‍රමාණයට වඩා වැඩියෙන් මේ ප්‍රදේශයේ ජනතාවට ඒ මංමාවත් ටික සුරක්ෂිත කරලා දෙන්න එදා ඒ වැඩ ඒකකයෙන් බොහොම වෙහෙස මහන්සිවෙලා කැපවෙලා තියෙනවා. නමුත් අපි අද වැඩ ඒකක කොපමණ නිර්මාණය කරලා තිබුණත්, අයවැයෙන් වැඩ ඒකක වෙනුවෙන් කොපමණ වැය ශීර්ෂ වෙන් කළත් අපි විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අඩුමගානේ අපි ඒ වැඩ ඒකක ශක්තිමත් කරන්න ඕනෙ ඔවුන්ට හොඳ සැලැස්මක් දෙන්න ඕනෙ නායකත්වයක් දෙන්න ඕනෙ. අඩුගානේ මේ ජනතාවගේ වියදම් කරන ඒ මුදල මං මාවත් වලට යෙදෙව්වට පස්සෙ වැඩ ඒකකය විසින් ඒ අදාල මංමාවත් ටික ලස්සනට සුරක්ෂිතව කල් පවතින ආකාරයට පවත්වාගෙන යන්න එහෙම නැත්නම් අපි වැඩ ඒකක පත්කරලා අපේ බල ප්‍රදේශයේ පුද්ගලයෝ පිරිසකට රැකියා අවස්ථා දුන්නා කියලා මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හොඳින් ඉෂ්ටවෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා වැඩ ඒකකය පිළිබඳව වන ප්‍රශ්නය අපි මීට වඩා සැලසුම් සහගතව මේක ඉදිරිපත් කරන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා. කෙසේවෙතත් විශේෂයෙන්ම මේ අයවැය වාර්තාවේ මට මූලික වශයෙන්ම අපි පක්ෂයක් ලෙස අවධානය යොමු කරන්න ඕනෙකම තිබුණේ මේක ශක්තිමත් ආදායම් මාර්ග වලට වඩා යම් අස්ථාවර සහ අවිනිශ්චිත ආදායම් මාර්ග වලින් තමයි මේ ආදායම අපේක්ෂා කරලා තියෙන්නේ. අර කලින් කිව්වා වගේ කලින් අවුරුදු වලත් වැය ශීර්ෂ ආදායම් ශීර්ෂ තමයි තිබිලා තියෙන්නේ. නමුත් ඒවා නැවත ලබාගනිද්දි අපි සභාව දුෂ්කරතාවයන් වලට පත්වෙනවා. ඒ නිසා ඉදිරියේදී මේ අයවැය යළි සංශෝධන යෝජනා සංශෝධනය වෙනවා නම් කරන්න බලාපොරොත්තු වන වැය ඇතුළේ කරන්න බලාපොරොත්තු වෙන යම්හරි සංශෝධන වෙනස්කම් කරලා යම් තිරසාර ස්ථිරසාර සාධනීය වැඩපිළිවෙලවල් ක්‍රියාවට නංවන්න අවධානය යොමු කරන්න ඕනෙ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ අයවැයේදී අපි ඔබතුමාගෙන් ඉල්ලනවා නොදිරන කසල

ක්‍රියාවලිය පිළිබඳව සැලැස්ම සහා බල ප්‍රදේශය පුරාම ක්‍රියාත්මක කරන්න විධිමත් කාලසටහනක් ඇතුළත. ඒ වගේම නොදිරන කසල කුණු ඔබකුමා මේකෙ ඉදිරිපත් කළා කසල බඳුන් ඒ සහනදායී පදනමට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. මා ඔබකුමාගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මන්ත්‍රීවරු විදියට අපි විවිධ අයට ඉල්ලීම් කරලා තියෙනවා ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන්ම සාලාව, ආනන්දගම, මුරුතගම, මාවතගම, රිටිගහහේන ආදී ප්‍රදේශවල ජනතාව තමන්ගේ බිම්කඩවල්වල තියෙන ප්‍රශ්නත් එක්ක සභාව මහින් මේ දිරන කසල ඉවත් කරන කුණු ට්‍රැක්ටරය අපිට එවන්න. කුණු ට්‍රැක්ටරය ගමට එවන්න. මට මතකයි ආනන්දගම ජනතාව ඉල්ලුවේ වැඩිය ඕන නැහැ කුණු ට්‍රැක්ටරය සතියකට දවසක් එවන්න මේ අපි ජීවත්වෙන කාලෙටම කුණු ට්‍රැක්ටරය ඇවිල්ලා නැහැ මේකට. අපි පුදුම දුකක් විදින්නෙ කුණු ටික දාගන්න. මේ ආදී වශයෙන් ඉල්ලීම් ගණනාවක් තියෙනවා. අපි ඔබකුමාගේ අවධානය යොමු කරනවා මේකට වැඩපිළිවෙලක් කරන්න. මම කථා කළා සභාවේ ලේකම්තුමා, සභාපතිතුමා එක්කත් කථා කළාද කියලා මට නිශ්චිත මතකයක් නැහැ. කථාකළා වගේ. කථා කළාම කිව්වේ අපට ඉඩම් හොයලා දෙන්න. සාමාන්‍යයෙන් පාලන තන්ත්‍රයේ හොඳ උපක්‍රමයක් ප්‍රති යෝජනාවක් ගෙනාවාම ඒක හොඳයි. පවතිනවා. ප්‍රතියෝජනාව සාර්ථක වනතෙක් සභාව ඕනේ. එක නෙමෙයි දැන් අපි දන්නවා මම දැක්කා සාලාවේ 2016 ජූලි මාසෙ 05 වෙනිදා අවි ගබඩාව පිපිරිලා ගියාට පස්සේ එදා අපි සාලාව ජනතා එකමුතුව විදියට ඒ පැවතිවිව සාකච්ඡා වලදී ලොකු අරගලයක් කරලා සාලාව නගරය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සාලාව කඳවුරෙන් අක්කර පහක් සාලාව නගරයට එකතු කළා. ඒක අද නීත්‍යානුකූලව ඒ පැවරීම නාගරික සංවර්ධන අධිකාරියට අද අක්කර 05 ලැබිලා තියෙනවා. හැබැයි අක්කර පහ ගත්තාට පස්සෙ මොකක්ද වුණේ. පක්ෂයක් ලෙස අපිට ඒක කියන්න ඔබකුමාලා ඉඩ දෙන්න. අවසාන වශයෙන් නෙමෙයි මම මේ කියන්න ගියේ කුණු ප්‍රශ්නෙ ඔබකුමාට පුළුවන් මේ බල ප්‍ර දේශයේ ප්‍රධානියා ලෙස මේවාට මැදිහත් වෙලා එදා මැදිහත්වෙලා සාලාව නගරයට අක්කර 5 එකතු කරනකොට මේ ගොල්ලෝ අනිත් පැත්තට සාලාව යුධ කඳවුර සාලාව වත්තෙන් අක්කර 50 ක් ගත්තා. මොකක්ද අවශ්‍යතාවය? හැබැයි මේ සීතාවක බල ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාවගේ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සෑහෙන අවශ්‍යතාවයන් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව ඒ අක්කර 50 අයිති කරගත්තා. ඉතින් අපි යෝජනා කළා අද මේ සීතාවක ජනතාවගේ ඉල්ලීම් තියෙනවා. කුණු ටික අරන් යන්න කියලා ඉල්ලනවා. කුණු ටික දාන්න තැනක් නැහැ කියලා සභාව කියනවා. නමුත් මේ ප්‍රශ්නෙ එතන්ට ඉතුරු කරන්නෙ නැතුව අපිට පුළුවන් විවිධ රාජ්‍ය වතු තියෙනවා. විවිධ ඒවා තියෙනවා ඒවාට මොකක්හරි ක්‍රියාදාමයන් යොදලා අපිත් ඒ අවශ්‍ය සහයෝගයන් ඔබකුමන්ලාට ලබා දෙන්නම්. අපට ඕනෙ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් සභාවක මන්ත්‍රීවරයෙක් විදියට නියෝජනය කිරීම මිසක්කා ඒ ප්‍රශ්නෙ හැමදාම පවත්වාගෙන යන සභාවක මන්ත්‍රීවරයෙක් විදියට මේ කාල සීමාව අවසන් වෙලා ගමට යන්න නෙමෙයි. මම ඔබකුමාට යෝජනා කරනවා ඒ නොදිරන කසල සඳහා වැය ශීර්ෂයේ මීට වඩා වෙන අවධානයක් යොමුකරලා සභාවේ මේ බල ප්‍රදේශයට අදාල කුණු ප්‍රශ්නය විසඳලා ඒ කටයුත්ත පිළිබඳ විශේෂ අවධානය යොමුකරන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ අයවැය වාර්තාවේ ආදායම් වියදම් අපි නිශ්චිතවම කරනවා. මම ඔබේ අයවැයේදී කිව්වා ප්‍රාග්ධන ආදායම් සම්බන්ධයෙන් සහ වියදම් සම්බන්ධයෙන් තියෙන කාරණාවේදී අපේ තියෙන ඒ දුප්පත්කම දිළිඳුකම. නමුත් අපිට එකපාර ආදායමක් ආවේ නැති වුණාට අපිට මේ සභාව ලෙස පුළුවන් මොකද සභාවේ මේ පනතේ තියෙන්නෙ උපතේ සිට විපත දක්වා ජනතාවට වගකියන මූලික පරිපාලන ආයතනය පළාත් පාලන ආයතනය. ප්‍රාදේශීය සභාව, නගර සභාව, මහ නගර සභාව. එතකොට අපිට පුළුවන්කම තියෙනවා සභාව විදියට ජනතාවගේ ඉදිරිය ගැන හිතලාත් යම් යම් සැලැස්මවල් ගේන්න. මම දැක්කේ නැහැ එවැනි යෝජනාවක් මේ සභා අයවැයේ තියෙනවා. විශේෂයෙන් මේ වෙනකොට මම දැක්කා ඊයේත් මාධ්‍යයේ ලංකාවේ දෙවැනි කුඩු ප්‍රමාණය අල්ලලා තිබුණා බේරුවල මුහුදේ. අද අපේ ප්‍රදේශයේ විශාල ශිෂ්‍යයන් විෂ මත්ද්‍රව්‍යකරණයට මේ ප්‍රදේශ ලක්වෙමින් තියෙනවා. හැබැයි අපිට සභාවක් විදියට ඒ ජනතාවෙ සවිබල ගැන්වීම තරුණ තරුණියන් සවිබල ගැන්වීම ආදී කාරණා වලට අයවැය කථාවේදී රුපියල් ලක්ෂ 10 ක් ද කොහෙද වෙන්කරලා තිබුණා. වෘත්තීය පුහුණු කටයුතු සඳහා. අදහසක් ලෙස මේ

අයවැය කථාවේදී ඉදිරිපත් කරන්නේ අපේ පාර්ශවයෙන් විශේෂයෙන් කාලීන අවශ්‍යතාවය නිසා ගැටළු හඳුනාගෙන ප්‍රජාව බල ගැන්වීමේ ව්‍යාපෘති දියත් කරන්න හා විශේෂයෙන්ම විෂ මත්ද්‍රව්‍ය වලට එරෙහි එවැනි මම විෂ මත්ද්‍රව්‍ය ගත්තේ උදාහරණයකට. තව ඒ කාරණා තියෙනවා. ප්‍රජාව බල ගැන්වීමේ ව්‍යාපෘති වෙනුවෙන් අපට මේ අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වරිපනම් එකතු කිරීමේ බලසීමාවේ සිටින ජනතාවට මම කලින් කිව්වා වගේ නොමිලේ වීථි ලාම්පු සැපයීම් වැනි කාරණාවන් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනෙ. අර කාර්යාලීය ලිබඩු වලට වගේ වෙන්කරන ඒවා අඩුකරලා පුළුවන් තරම් ජනතාවට සහන සලසන්න මොකද ඒ අවශ්‍ය කරන කාර්යාල උපකරණ මම හිතන්නේ අඩුරුද්දක් දෙකක් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙයි. එවැනි කාරණා වලට අපි අවධානය යොමු කරගන්න ඕනෙකම තියෙනවා. විශේෂයෙන්ම යටිතල පහසුකම් ඔබ කිව්වා වගේ කෝට්ටි 03 ක් වෙන් කරලා තියෙනවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා යටිතල පහසුකම් සංවර්ධනය කිව්වාම ඒකේ ගොඩාක් තිබුණා මංමාවත් මේ ඔක්කොම. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අයවැයේදී විශේෂයෙන්ම 2019 දී ඒ සමහර වැය ශීර්ෂ සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමුඛතාවය සැලකිල්ලට අරගෙන ප්‍රදේශයේ අර ගරු මංජුල මන්ත්‍රීතුමාට මම ස්තූතිවන්ත වෙනවා මේ පිළිබඳව සිහිපත් කිරීම පිළිබඳව මේ සභාවට මම ගෙනාවා වොලිබෝල් ක්‍රීඩාවට වොලිබෝල් ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයා විදියට මේ සභාවට යෝජනාවක් ගෙනාවා මේ ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරන යෝජනාව. ඒක ස්ථීරත් වුණා මේ සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා එක්ක. ඉතින් විවිධ එවැනි කාරණා වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාව ඉහළ නැංවීම, ප්‍රජාව සවිබල ගැන්වීම ආදී කාරණා වලදී අපි මේ අයවැයේදී ප්‍රමාණවත් අවධානය යොමුකරලා නැහැ කියන එකයි මගේ අදහස අපේ අදහස. ඒ නිසා මේ අයවැය විශේෂයෙන්ම අපිට මේ අයවැයේ අපේක්ෂිත ආදායම් පිළිබඳවත් වැය පිළිබඳවත් සැලකිල්ලට ගත්තට පස්සේ මේ අයවැය පිළිබඳ අපේ ස්ථාවරය අපි කිවයුතුව තියෙනවා ඊට පෙර මේ සභාවේ මතුවෙව්ව කාරණාවක් පිළිබඳව තියෙනවා. පසුගිය සංස්කෘතික උත්සවයේදී ගරු මංජුල වීරරත්න මන්ත්‍රීතුමා කිව්වා අර සම්මාන ප්‍රදානයේදී අද ඔය කියනකන් අපි දන්නේ නැහැ මේක පක්ෂවලට දෙනවා කියලා. අපි දන්නේ නැහැ ඒක අපිට කරපු ලොකු අසාධාරණයක් ඒක. මේ සාහිත්‍ය උත්සවයට දින දෙක තුනක් තියෙද්දී ඒ මාසෙට අදාල කණ්ඩායම් නායක රැස්වීම තිබුණා. අපි ඇත්ත කියන්න ඕනෙ. කණ්ඩායම් නායක රැස්වීම තිබුණා. ඒ රැස්වීමේදී ඒ උත්සවය කරන මේ අපේ පළාත් පාලන ආයතනයේ මේ සභාවේ නිලධාරීන් කිව්වා ගැටළුවක් තියෙනවා ඒ සම්මාන ප්‍රදානය කිරීම සඳහා අදාල අයගේ නම් ප්‍රමාණවත්ව ඇවිල්ලා නැහැ. මං හිතන්නේ ඒ සාකච්ඡාවේ ජනතා විමුක්ති පෙරමුණේ මම හිටියා. ජයන්ත රණවක මන්ත්‍රීතුමා හිටියා විපක්ෂයේ නායකතුමා. ඒ වගේම උපුල් මන්ත්‍රීතුමා හිටියා. පක්ෂ වලට දුන්නා නෙමෙයි. එතකොට ඒ නිලධාරී මහත්වරු ඇවිල්ලා කිව්වා ඒ අවශ්‍ය සම්මාන ප්‍රදානයට අපිට අවශ්‍ය නම් ලැබ්ලා නැහැ කියලා. අපි උදව්වක් කළේ අපි දන්න දන්න අයගේ නම් තියෙන අයගේ කියන්න කිව්වා. දැන් මම නවක මන්ත්‍රීවරයෙක් විදියට මම විශ්වාස කරන්නේ එහෙම පක්ෂවලට සම්මාන දෙන්නේ නැහැ. සභාවේ යාන්ත්‍රණයක් තියෙන්න ඕනෙ සුදුසුද නැද්ද ආදී වශයෙන්. මම ඉතාම කණගාටු වෙනවා මේ සභාව විසින් නැවත මංජුල වීරරත්න මන්ත්‍රීතුමාට පිළිතුරු දුන්නා නම් සභාව විසින් සම්මාන දුන්නේ මන්ත්‍රීවරු පදනම් කරගෙන නම් ඒක වැරදියි. ඒක එහෙම කරන්න එපා අපි නම් දුන්නෙත් කථා කරලා නම් දුන්නාට ජනතා විමුක්ති පෙරමුණේ හෝ පක්ෂවල අයගේ නම් දෙන්න කියන අදහසක හිටියේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අපැහැදිලිතාවයක් තියෙනවා නම් වහාම මේක නිවැරදි කරන්න මම සභාපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා එහෙම සංස්කෘතියක් මේ සභාවේ තිබුණාද කියලා අපි දන්නෙවත් නැහැ. එහෙම දැනගෙන නෙමෙයි අපි දන්න අයගේ නම් කිව්වෙ. අපි දන්නෙත් නැහැ ඒවාට යාන්ත්‍රණ තියෙනවා. ඒ එතුමියන්ලා පත්වෙලා නම් හොයාගන්න බැහැ ඒ අයට වෙව්ව අපහසුතාවයට උදව්වක් විදියට තමයි දන්න දන්න අයගේ නම් කියන තැනට ආවෙ. ඒ නිසා මම ඒක නිවැරදි කළයුතුව තියෙනවා. අවසාන වශයෙන් අපි කවුරුත් අද දන්නවා අපි මොන තරම් කරුණු කාරණා කිව්වත් මේ වෙලාවේ අපේ රට බරපතල අවධානමක තියෙනවා. ව්‍යවස්ථාව හා විධායකයට අතර ඒ තියෙන බරපතල ප්‍රශ්නය පළාත් පාලන

ආයතනයක් විදියට සීතාවක ප්‍රාදේශීය සභාවේ අපිටත් අදාලයි. අපි ගන්න තීන්දු තීරණ සියල්ල අනාගත අයවැය යෝජනා සියල්ල තීරණය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර මේ ඇති වී තියෙන ප්‍රශ්නය විසඳෙන ආකාරය අනුව. ඒ නිසා මම පැහැදිලිව කියනවා අපි අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ ඇතිවී තිබෙන ව්‍යවස්ථාවේ හා විධායකයේ තියෙන බල අරගලය අපි අනුමත කරන්නේ නැහැ. අපි ඒකට විරුද්ධයි. මේ බල අරගලය නිර්මාණය වුණේ ඒ ඒ පක්ෂවල බල ව්‍යාපෘතිවල තියෙන උවමනාව නිසා. නමුත් ඒ පක්ෂවල බල අරගලයේ අවසානයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. අද අයවැයක් ඉදිරිපත්වෙලා නැහැ. රට අස්ථාවර වෙලා. පාලකයා නීතිය රකින්නේ නැහැ කියලා පූර්වාදර්ශ බවට පත්වෙලා තියෙනවා. සාකච්ඡාවලට ලක්වෙලා මෙවැනි තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ අවධාරණය කරනවා මේ රටට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව තියෙනවා. නීතියේ ආධිපත්‍යය රැකිය යුතුව තියෙනවා. ජනාධිපතිවරයාගේ සිට සියලුම ආයතන නීතිය සුරකින තැන් බවට ඒ ආදර්ශය සැපයිය යුතුව තියෙනවා. එහෙම නැතුව රට අරාජය කරලා වල්මත් කරලා පිස්සු වට්ටන තැනට රට පත්කළොත් අපි අද මේ සභාවේ කොව්චර අයවැය ගැන කතා කළත් අනාගත සැලසුම් ගැන කතා කළත් ඒවා යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අයවැය ගැන කාරණය ගත්තාට පස්සේ අපිට කියන්න තියෙන්නේ නිශ්චිත එක කාරණාවයි. අපි ඔබතුමාගේ අදහස් සංකල්ප යෝජනා වලට විරුද්ධ නැහැ. නමුත් මේ අයවැයේ තියෙන ඉලක්කම් සංඛ්‍යා දත්ත ගත්තාට පස්සේ අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. මේ ආදායම් පිළිබඳව වියදම් පිළිබඳව අපි එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සභාවේ ආදායම් වියදම් පිළිබඳ වාර්තාවේ කිසිදු ස්ථාවර ප්‍රාග්ධන ආදායම් වියදම් පිළිබඳ යෝජනා සැලැස්මවල් නැහැ අපිට දකින්න ජේන්න. ඒ නිසා මේ අයවැය පිළිබඳව අපේ විරෝධතාවය අපේ එකඟතාවය පලකරන්නේ නැහැ. අපි ඒකට එකඟ නැහැ. ඒ නිසා අනාගතයේදී ඊට වඩා සාධනීය අයවැය ආවොත් අපිට පුළුවන් ඒ පිළිබඳව සලකා බලන්න. මේ සභාවේ පළවෙනි මංගල සැසිවාරයේදීත් අපේ අදහස් ඔබතුමාට කීවා. මේ සභාව විසින් වඩා යහපත් වඩා හොඳ වඩා නිවැරදි මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන ක්‍රියාදාමයන් සේවාවන් සැපයෙනවා නම් යෝජනාවන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳව එතෙත්දී පක්ෂ විපක්ෂ හේදයකින් තොරව මේ බල ප්‍රදේශයේ නියෝජිතයින් විදියට අපි පක්ෂයක් විදියට මේ සභාවට උපරිම සහයෝගය ලබා දෙනවා. ඒක පිළිබඳ විවාදයක් නැහැ. නමුත් 2019 අයවැයේ අඩංගු දේ ගත්තාට පස්සේ අය සහ වියදම් පිළිබඳ කාරණාව ගත්තාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස පක්ෂයක් විදියට මේ අයවැයට අපි එකඟ වෙන්නේ නැහැ කියන කාරණාව ප්‍රකාශ කරමින් මේ අයවැය පිළිබඳව කරුණු දැක්වීම අවසන් කරනවා. මේ සම්බන්ධයෙන් කාලය ලබාදීම පිළිබඳවත් ස්තුතිය පලකරමින් මම නිහඬවෙනවා. ස්තුතියි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මම ඔබතුමාට එක කාරණයක් මතක් කරන්න ඕනේ. මංජුල විරරත්න මන්ත්‍රීතුමා ගෙනාපු මේ සාහිත්‍ය උත්සවයේ දේශපාලනය කරගන්න නම් ලැස්තිවෙන්න එපා. එහෙම දෙයක් නෑ. අපි හැම මන්ත්‍රීවරයෙක්ගෙන්ම ඉල්ලා හිටියා එහෙම නම් අපිට ලබා දෙන්න කියලා. ඒ නිසා අපි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලුවා සහ වෙනත් අයගෙන් ඉල්ලුවා. අපිට ලැබුණේ නැති නිසා අපි කීවා මේ නම් ඉක්මන් කරලා ගෙනත් දෙන්න සම්මාන ලබා දෙන්න ඕනේ කියලා. මේ අය තෝරගෙන තමයි අපි සම්මාන ලබා දුන්නේ. මේක දේශපාලනිකරණය කරන්න හදනවා නම් මේ සාහිත්‍ය උත්සවය අපි කරන එකේ තේරුමක් නැතිවෙනවා. යමෙක්ගේ පෞද්ගලික උවමනාවක් මත මේක දේශපාලනිකරණය කරනවා නම් මම සම්පූර්ණයෙන් හෙලා දකිනවා. එහෙම දෙයක් මේ සභාවේ කවදාවත් කරන්න එපා අපි නම් කවදාවත් කරලාත් නැහැ. ඒ නිසා තනිකරම මේ මංජුල මන්ත්‍රීතුමා කළ ප්‍රකාශය සාහිත්‍ය උත්සවය දේශපාලනිකරණයට ලක් කිරීම මම සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ඔබතුමා සංස්කෘතික නිලධාරීවරයා විදිහට මේ කරපු ප්‍රකාශය නිසා මේ සභාවේ සම්මාන ගත්ත අයත් හැල්ලුවට ලක්වෙනවා මේ තත්වය නිසා. එහෙම තත්වයකට මේ සභාව ගෙනියන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මට මේ සම්බන්ධයෙන්



වගකීමක් තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ කලාව ගැන දන්න කෙනෙක් මෙවැනි ප්‍රකාශයක් කිරීම ඔබතුමාට යම් හින් රිදීමක් වුණා නම් ඒක වෙනම කථාවක්. ඒක වෙනම බේරගන්න තිබිවිව එකක්. නමුත් මේක සභාවට ගෙනත් දාලා මේ සම්මාන ගත්ත ඒ කලාකරුවන් හැල්ලුවට ලක්කරන්න එපා කියන කාරණය මම ඔබතුමාට ඉතාමත්ම වගකීමෙන් කියනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් පක්ෂයකට හින් රිදීමක් වුණා නම් මම ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. එහෙම කවදාවත් මේ සභාවේ සම්මාන දෙද්දි පක්ෂ වශයෙන් තෝරලා නැහැ කියලා සභාපතිවරයා විදියට මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මංජුල වීරරත්න මන්ත්‍රීතුමා කරපු මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් විකෘති ප්‍රකාශයක් තමයි මෙතන ඒ සම්බන්ධයෙන් කළේ කියලා මම සභාපතිවරයා විදියට කියනවා. මේ සාහිත්‍ය උත්සවය සංවිධානය කරපු අපිත් සම්මාන ගත්ත ඒ හැමදෙනාමත් දැඩි අපහසුතාවයට සහ අප්‍රසාදයට පත්වෙනවා ඒ ප්‍රකාශය නිසා. ඒ නිසා ඒක එතුමාගේ පෞද්ගලික දේශපාලන කථාව මිසක් මේ සභාවේ ගත්ත පොදු තීරණයක් නෙමෙයි කියන කාරණයත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනෙ. අපි විධිමත්ව තෝරලා අවශ්‍යයි කියන අපේ කමිටුවත් එක්ක කථා කරලා තීරණය කරලා මිසක් කිසිදු එක්සත් ජාතික පක්ෂයකට හෝ වෙනත් කිසිදු පක්ෂයකට හෝ ඒ පිරිනමපු සම්මානයක් නෙමෙයි කියන එක මම ප්‍රකාශ කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, 2019 අයවැය මගේ පළවෙනි සභික ධුරයේ පළවෙනි අයවැය. නමුත් ගරු සභාපතිතුමනි, මේ අයවැයට සහයෝගය දීමට නොහැකි වීම ගැන මම කණගාටු වෙනවා. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනෙ. හේතු ගණනාවක්ම තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ සභාවට ඇවිල්ලා මාස 08 ක් 09 ක් වෙනවා. නමුත් ලක්ෂ 2 ½ ප්‍රතිපාදන ඇරුණාම කිසිම දෙයක් මට අපේ ගමට පෞද්ගලිකව ගම වෙනුවෙන් කරන්න බැරි වුණා. මම ගමට වීථි ලාම්පු ඉල්ලුවා. වීථි ලාම්පු ඉල්ලලා ඔබතුමාට දෙසැරයක් ලියුම් දුන්නා මාස 02 ක්. තුන්වෙනි ලියුමත් දුන්නා ලියුම් අස්ථානගත වෙලා කිව්වා. මට වීථි ලාම්පු නෙමෙයි ප්‍රශ්නෙ. මන්ත්‍රීවරියක් විදියට මගේ ලියුම් මේ සභාවේ නැතිවීම ගැන මන්ත්‍රී ධුරය හැල්ලු වීම ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක මින් ඉදිරියට නොවීමට ඔබතුමා වගබලා ගනියි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අත්කම් නිවාසයේ පොදු නාන ළිඳ සභා සම්මත වෙලා මේක පිළිසකර කරන්න යෝජනාවක් ගෙනාවා දැන් මාස 06 කටත් කිට්ටුයි. ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නැතිවීම ගැන මම කණගාටුවට පත්වෙනවා. නාන්ත මේ ළිඳ මිනිස්සුන්ට අවශ්‍ය නැත්නම් මේවා සභාව සතු දේවල් මේවා සභාවේ සම්පත් ගරු සභාපතිතුමනි. අපිට එතනින් එහා යම් පියවරක් ගන්න පුළුවන් මේ ආදායම් උත්පාදන ව්‍යාපෘතියකට ගොඩනැගිල්ලක් හදලා කුලියට දීමෙන්. ගරු සභාපතිතුමනි, කසල බැහැර කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. සාලාව, මුරුතගම, රණවිරුගම, ආනන්දගම, ධර්මග්‍රාමය වැනි ප්‍රදේශ පුංචි ඉඩ ප්‍රමාණයක තියෙන නිවෙස්. මේ නිවෙස්වලට කසල බැහැර කරන්න ට්‍රැක්ටරය එවන්න කියලා මේ සභාවේදී දිගින් දිගටම ඔබතුමන්ට මතක් කළා. නමුත් අද වෙනකොට ඒ ඉල්ලීම් ඉෂ්ටවෙලා නැහැ. ගරු සභාපතිතුමනි මේවා ප්‍රශ්න කරනවා ගමට ගියහම. කෝ ඔයා ලයිට් දානවා කිව්වා කෝ ඔයා කසල ගන්න ට්‍රැක්ටරය එවනවා කිව්වා. කෝ ඔයා මේ ළිඳ හදලා දෙනවා කිව්වා කියලා. ඉතින් සභාපතිතුමා අපි අකමැත්තෙන් වුණත් දෙන උත්තරය තමයි සභාව අපේ නෙමෙයි. සභාපති ගරු ජයන්ත රෝහණ මැතිතුමා. එතුමාගේ නිර්දේශය තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේවා සභාපතිතුමනි කැමැත්තෙන් කියන දේවල් නෙමෙයි. නමුත් මේක ඔබතුමාට හොඳ මදි. ඒ නිසා මම ඒ ගැන මගේ අකමැත්ත ප්‍රකාශ කරන ගමන් ගරු සභාපතිතුමනි මේ ආදායම් මාර්ග තව පුළුල් කරන්න හැකියාව තියෙනවා කියලා මට හිතෙනවා. මොකද 2018 අයවැයට සමාන ලෙස පොඩ් වෙනසක් තමයි 2019 අයවැයේ අපි දකින්නේ අළුත් සභිකයෝ විදියට ලොකු තේරුමක් නැති වුණත් නවක සභිකයෝ විදියට අපි දකින්නේ පළාත් පාලන ආයතනයක් කියන්නේ බල ප්‍රදේශය තුළ විවිධ ජනතාවගේ අවශ්‍යතා පුළුල් පරාසයක් තුළ සේවා සම්පාදනය කරන ආයතනයක්. මේ සඳහා නව සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණවත් ආදායමක් අප ආයතනය සතු විය යුතුයි. ගරු සභාපතිතුමනි ඒ

සඳහා අදාළ ව්‍යවස්ථාව තුළින් පළාත් පාලන ආයතනයට ආදායම් මාර්ග ගණනාවක් තුළ ආදායම් එකතු කරගැනීමට ආයතනවලට බලය දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි, පළාත් පාලන ආයතනවල ප්‍රධාන ආදායම් උත්පාදන අපි දැනට දන්න විදියට ස්වයං ආදායම් උත්පාදන මාර්ග, එතකොට රාජ්‍ය ප්‍රදාන හා මාරු කිරීම්, ණය මුදල් කියන මත විසිරිලා ගිහින් තියෙනවා ගරු සභාපතිතුමනි. ස්වයං උත්පාදන මාර්ගවලට වරිපනම් හා බදු කුලී, බලපත්‍ර ගාස්තු, වරිපනම්, වරෙන්තු හා දඩ මුදල් අනෙකුත් ආදායම් ප්‍රාග්ධන විකුණුම් තියෙනවා. සභාපතිතුමනි වරිපනම් හා බදු මුදල් වලින් අපි හරියට අය කරගන්නවා කියලා ඔබතුමා දන්නවාද? වරිපනම් හා බදු යටතේ සංවර්ධනය නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් ගම්මානවල තියෙනවා. ගමක එකක් දෙකක් නෙමෙයි ගරු සභාපතිතුමනි විශාල ප්‍රමාණයක් සංවර්ධනය නොකළ ඉඩම් තියෙනවා. මේ ඉඩම්වලින් අපිට බදු ගන්න පුළුවන්. සභා යෝජනාවක් සම්මත කරලා වාර්ෂිකව අපිට බදු ගන්න පුළුවන්. එතකොට මේ ඉඩම් වලින් බදු ගන්නහම අවට වෙසෙන ජනතාවට හොඳක් සෞඛ්‍ය පහසුකම් වලටත් හොඳක් අපි අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ගරු සභාපතිතුමනි කුසට කළලයක් ආපු දා ඉඳන් ආදාහනාගාරය වෙත යන මොහොත දක්වා මේ ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වනවිට මීට වඩා යමක් අපෙන් කෙරෙන්න ඕනෙ. කළ පුරුදු, දැක පුරුදු, පළපුරුදු සභාපතිවරයෙක්ගෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඒ නිසා මේ වගේ දේවල් ගැන උනන්දු වෙන්න කියලා ගරු සභාපතිතුමනි ඔබතුමාගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. 2019 අයවැයට විරුද්ධ වෙන්න තරම් හේතුවක් තමයි පවතින දේශපාලන අර්බුදය. ගරු සභාපතිතුමනි, සභාවේ ප්‍රතිපාදන නොලැබුණත් ගම්පෙරළිය, ග්‍රාමීය යටිතල පහසුකම් එතකොට සුඛිත පුරවර වැඩසටහන් යටතේ අපි විශාල වැඩ ප්‍රමාණයක් ගම්මාන වලට කළා. මේ රීතියා ආණ්ඩුව මේ නිල නොලත් ආණ්ඩුව ඇවිල්ලා පැය 24 න් මේ සියලු ව්‍යාපෘති අපෙන් ගිලිහිලා ගියා අපෙන් අරගත්තා. ඒත් අපි සාධාරණ විදියට නීති ගරුකව අපේ ආණ්ඩුව නැවත ආවහම අපේ ව්‍යාපෘති පැය 12 න් අපි ආරම්භ කරලා ජනතාවට සහනයක් දෙනවා. එතෙක් කියන්න තියෙන්නේ මම ඔබතුමාට තව විශේෂ ස්තූතියක් කරන්න ඕනෙ ඔබතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ කියපු එක ගැන මම විශේෂ ස්තූතියක් ලබා දෙනවා. මොකද ඔබතුමා වර්තමාන අගමැති නොකිව්ව නිසා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්නය හේතුකොටගෙන මම මේ අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා

සුභ දවසක් සියලුදෙනාටම. මම වැඩි වෙලාවක් කපා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ මංජුල මන්ත්‍රීතුමාත් අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාත් මේ සම්බන්ධයෙන් ඉලක්කම් ගෙනහැර පාමින් ලොකු විග්‍රහයක් කළා. අපිට යම් අවබෝධයක් ලැබුණා යම් සාධනීය තැනකට සභාවත් ගෙනාවා. විශේෂයෙන්ම මේකෙ ආදායම් සහ වියදම් විස්තර බැලුවම ඒ තියෙන වියදම් ශීර්ෂ කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි. සභාපතිතුමා මේක ඉදිරිපත් කරලා මේකෙ සුභසාධන වැඩසටහන් ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ටික කරන්න සල්ලි තියෙනවා නම් හොඳයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ සියලුදෙනා කිව්වා වගේ අපිට මේ ආදායම ලබා ගන්න පුළුවන්ද කියන කාරණය. මොකද මේකෙ වැඩි හරියක්ම මුදල් වැඩි ප්‍රතිශතයක් මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පොදු පරිපාලන ව්‍යුහය තුළින්. වරිපනම් බදු, අක්කර බදු, විශේෂයෙන්ම වරිපනම් බදු. මේ ඇවිල්ලා බදු මත යැපෙන ජනතාව පීඩාවකට පත්කරලා ජනතාවට සහනයක් දෙන වැඩ පිළිවෙලක් තමයි අපි මේ තුළ දකින්නේ. වැඩිම මුදලක් තියෙන්නේ බදු ආදායම්. එතකොට සභාවක් විදියට මේ සියලුදෙනාම මම හිතන්නේ පිළිගත්තා අපි ස්වයං මුදල් වැඩිකර ගැනීමේ සභාව තුළින් මේ බදු වැඩිකර ගැනීමට අමතරව යම් මුදලක් උපයා ගැනීමේ ස්ථානයට යා යුතුයි කියන ස්ථාවරයේ මං හිතන්නේ සියලුදෙනාම ඉන්නවා. විශේෂයෙන්ම පොළවල් දෙකක් තියෙනවා දැන් අපිට. අර ගෙදෙට්ට අගමැතියි කාර්යාලයට අගමැතියි වගේ පොළවල් දෙකක් දෙපැත්තේ තියෙනවා. එකක් හදලා ප්‍රදර්ශනාත්මක මට්ටමේ තියෙනවා. තව එකක් ක්‍රියාකාරී වෙනවා. ඉතිං මම හිතන්නේ දේශපාලනය පැත්තකට තියලා මෙතන ඉන්නවා ඕකෙනුත් දේශපාලනය කරන පිරිසක් පොළ ඔතන තියෙද්දි බස් එකෙන් බැහැලා මිනිස්සු බඩු ටික ගන්න විදියක් නැතුව යනවා පොළේ ආදායම

අඩුවෙනවා ඒ අවශ්‍ය තැනට ගෙනියන්න දෙන්න නැති පිරිසකුත් ඉන්නවා. අපි මේවායේදී දැඩි තීන්දුවක ඉදගෙන මේ සභාවට දැන් එක පැත්තකින් මෙතන ඇවිල්ලා කිඹුල් කඳුලු හෙලනවා සභාවට ආදායම් නැහැ සභාවට සල්ලි නැහැ කොහොමද අපි මේ වැඩ කටයුතු කරන්නේ කියලා. හැබැයි අපි දකිනවා සමහර තැන්වලදී සභාවට ආදායම් ගේන්න අපි යම් යම් හින් රිදෙන වැඩපිළිවෙලවල් වලට යනකොට අම්මෝ එපා ඕක ජනතාවට පීඩාකාරීයි කියලා බොරුවට නංගි පෙන්නලා අක්කා දෙන්න හදනවා. ඉතින් මං හිතන්නේ අපි මේ තැන්වලදී දේශපාලන කෝණ වලින්ම බලන්නේ නැතුව යම් යම් තීන්දු තීරණයක් ගන්න වෙනවා. විශේෂයෙන්ම අපි පොළ සම්බන්ධයෙන් යම් තීන්දුවකට යන්න වෙනවා හැකි ඉක්මණින්. ඒ එක්කම මම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙදී මම හැමදාම දරණ ස්ථාවරයක් තමයි හංවැල්ල කොට්ඨාසය හා මේ අවට නියෝජනය කළාට අපි සභාවක් විදියට අපේ ආදායම් මේ සමස්ත සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටම ව්‍යාප්ත වෙන වැඩපිළිවෙලකට යන්න ඕනෙ. විශේෂයෙන්ම මම හැමදාම කියනවා කහහේන කොට්ඨාසයේ පාදුක්ක වගේ දුෂ්කර පැතිවලට අපි යම් වැඩිපුර මුදලක් යොදවන්න ඕනෙ කියලා. දැන් මන්ත්‍රීවරයෙක්ට දෙන්නේ ලක්ෂ 2 ½ යි. ඒ මන්ත්‍රීවරයාට ලක්ෂ දෙකහමාරෙන් උදාහරණයක් විදියට ගත්තොත් මං හිතන්නේ ඔබතුමාගේ කොට්ඨාසට ඉන්නේ ඔබතුමා විතරයි. ඔබතුමායි මංජුල මන්ත්‍රීතුමායි. සමහර කොට්ඨාසවල එක මන්ත්‍රීවරයායි ඉන්නේ. වේරගල නැත්නම් උඩුමුල්ල වගේ තැන්වල මන්ත්‍රීවරු අඩුයි. නමුත් උඩුමුල්ලට මම හිතන්නේ ග්‍රාම සේවක වසම් 05 ක් තියෙනවා. වේරගොල්ලට ග්‍රාම සේවක වසම් 02යි. හංවැල්ලට ග්‍රාම සේවක වසම් 03 යි. නමුත් මේ ප්‍රදේශවලට වැඩිපුර මුදල් ප්‍රමාණයක් යොදවන්න ඕනෙ. ඒකෙ මම දැක්ක හැටියට පාදුක්කට ලොකු අසාධාරණයක් කරලා තියෙන්නේ. මේකෙ අපිට වැඩිම බදු මුදලක් ලැබෙන්නේ පාදුක්කෙන්. හැබැයි පාදුක්කට මංමාවත් සංවර්ධනයට යොදලා තියෙන මුදල් බැලුවාට පස්සේ මංමාවත් සැලසුම් බොක්කු අළුත්වැඩියාවට පාදුක්කට දාලා තියෙන්නේ යම් අඩු මුදලක්. කහහේනට සහ හංවැල්ලට යම් වැඩි මුදල් ප්‍රමාණයක් දාලා තියෙනවා. මේක අන්තිම අසාධාරණයි මම හංවැල්ලේ වුණත්. වැඩි මුදල් ප්‍රමාණයක් ඒකට වියදම් කරන්න ඕනෙ. හැබැයි බදු මුදල් ප්‍රමාණයකුත් එතනින් ලැබෙනවා නම් ඒ ප්‍රදේශවලට යම් සාධාරණයක් කළ යුතුයි නේද වන්නද මන්ත්‍රීතුමා. ඒක මම හැමදාම කිව්ව කාරණාවක්. අපි මන්ත්‍රීවරයා 10 ක් ඉන්නවාද 12 ක් ඉන්නවාද කියන එක නෙමෙයි කාරණාව දැන් මම සතුටු වෙනවා මට ඉස්සෙල්ලාම ලැබීව්ව මුදල මම දැම්මේ දිද්දේණිය කොට්ඨාසයට. මගේ කොට්ඨාසයට නෙමෙයි. එතකොට අපි බලන්න ඕනෙ තමන්ගේ ජන්ද ප්‍රමාණය වැඩිකරගන්නම යන ව්‍යාපෘතියකට නෙමෙයි. පොදුවේ අවශ්‍ය තැනට අවශ්‍ය සල්ලි වියදම් කරන්න. විශේෂයෙන්ම ඒ කාරණාවක් කියන ගමන් මේ අයවැයට මම විරුද්ධ නැහැ. මම විවේචනාත්මක සහයෝගයක් ලබා දෙනවා. මේකෙදී විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුදලක් ලබා දෙන්න ඕනෙ. විශේෂයෙන්ම මන්ත්‍රීවරයෙක් විදියට අපේ තියෙන්නේ වෙනත් අරගලයක්. අපි කියන්නේ නැහැ පාලම් බොක්කු හදන්න ඕනෙ නැහැ කියලා. නමුත් මම මන්ත්‍රීවරයෙක් විදියට දකිනවා අපිට සමාජය තුළ වෙනස් කාර්යභාරයක් තියෙන්නේ. ජයන්ත රෝහණ සභාපතිතුමා දන්නවා මේ වෙනකන් මම අද තමයි මගේ ප්‍රතිපාදනය දන්න ඕනෙ කොතනටද කියලා හරි කිව්වේ. මම තමයි අන්තිම ප්‍රතිපාදනය දැම්මේ. මෙතෙක් කල් ඔබතුමාගෙන් ලයිට් එකක්වත් මම ඉල්ලලා නැහැ. හැබැයි අපිට තියෙනවා වෙනත් කාර්යභාරයක්. අපි දකිනවා මේ රටේ ජනතාවට තියෙන එකම ප්‍රශ්නය මේ පාලම බෝක්කුව හැදීම පමණක්ම නෙමෙයි. ජනතාවට ඊට වඩා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකෙ ඔබතුමා පෙර පාසල්වලට ළදරු හා මාතෘ සායනවලට යම් මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. හැබැයි ජනතාවට තියෙන දැවෙන ප්‍රශ්න ටිකම ඕක නෙමෙයි. ඒක කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අද රටේ ජනතාවට දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය තන්ත්‍රය තුළ විශාල අකටයුතුකම් ප්‍රමාණයකට අද ජනතාව මුහුණ දෙනවා. මම උදාහරණයක් විදියට කියනවා නම් ඉස්සර වැඩවසම් යුගයේ හිටියේ අපි හාමු මහත්තයාට විතරයි වැඩේ කරගන්න දණ නමස්කාර කරන්න බැල මෙහෙවර කරන්න වුණේ. ඒ පළාතේ ඉන්න වලව්වට ගිහිල්ලා වලව්වේ පොල් ගෙඩි ටික ලෙලි ගහලා දීලා ගහට නැගලා බැලමෙහෙවර කරලා අදාල රාජ්‍ය තන්ත්‍රයෙන් රාජකාරිය කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි අද ඉන්නවා හාමුලා

100 ක් විතර. ඉස්කෝලට ගියාට පස්සේ ඉස්කෝලේ හාමු ඉන්නවා, පොලීසියට ගියාට පස්සේ පොලීසියේ හාමු ඉන්නවා, AG ඔරිස් එකට ගියාට පස්සේ AG ඔරිස් එකේ හාමු ඉන්නවා. යන්තම් මෙහෙ බේරිලා තියෙනවා මොකද මෙහෙ හාමුලා මන්ත්‍රීවරයෙක්ට හරි කියලා වැඩේ කරගන්න පුළුවන්නෙ. මේ හැමතැනම හාමුලා ඉන්නවා. ඉස්පිරිතාලට ගියාට පස්සේ ඉස්පිරිතාලේ හාමු ඉන්නවා. ජනතාව හැම තැනකින්ම පීඩාවට පත් වෙනවා. එතකොට මම දකින දේ තමයි මේ පාලම බෝක්කු සෑදීමත් කෙරෙන්න ඕනෙ මන්ත්‍රීවරු විදියට මම ඒ අරගලයේ ඉන්නවා මීට වඩා අපේ රටේ ජනතාව දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනෙ. විශේෂයෙන්ම මම දැන් එන්නත් කලින් අපේ වන්දන මන්ත්‍රීතුමාටත් කිව්වා අපිට අයවැයක් ඕනෙත් නැහැ වගේ. ලොකු තැනට ඕනෙ නැත්නම් අපිට මොන බම්බුවටද? ලොකු තැනත් අයවැයක් නැත්නම් අපිටත් අයවැයක් ඕනෙ නැහැ වගේ. මොකද අයවැයක් නැතුව දැන් රටක් යන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවානේ සහ අනෙක් කාරණාව තමයි මම වන්දන මන්ත්‍රීතුමාට කිව්වා මොකද සභාපතිතුමා ගැන අපිට බොරුවට හරි විවේචනයක් කරලා මේ ප්‍රදේශයට අහිතකර විදියට ක්‍රියාත්මක වෙනවා ඔබතුමා සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් නැහැ කියලා අපිට බහුතරයක් හදන්න වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා ඉන්දනවා ඒ පුටුවේ. ඉන්දලා කමිටුව තියෙන තැන කාරක සභාව තියනවා. කාරක සභාව තියන තැන අපි රැස්වීම් තියනවා. ඔබතුමාලා මෙතන තියාගන්න. ඉතින් එහෙම තැනකට අද රට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ පෞද්ගලික කීපදෙනෙක්ගේ බල පොරයක් නිසා අද රටම යම් අස්ථාවරභාවයකට පත්වෙලා තියෙනවා. දැන් මෙතෙක්දී විශේෂයෙන් කියනවා රට ස්ථාවර කරන්න මැතිවරණයකට යත් කියලා හදිස්සියි. හැබැයි අපිට තියෙන ප්‍රශ්න තමයි මේ ඡන්ද ප්‍රතිඵලයම මේ අනුපාතයම නව මැතිවරණයේදීත් ලැබුණොත් මොකද කරන්නේ. ජනාධිපතිතුමාට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙනකන් ඡන්ද තියනවාද? අපිට තියෙන ප්‍රශ්න ඒකයි. ජනාධිපතිතුමාගේ හිතේ තියෙනවානේ මොකක්හරි ප්‍රතිඵලයක් ඒ ප්‍රතිඵලය ලැබෙනකන් ඡන්ද තියනවාද? එහෙම නැත්නම් ජනාධිපතිතුමා පූර්වාදර්ශයක් දෙන්න ඕනෙ මේ රටේ සම්ප්‍රදායක් තියෙනවා ව්‍යවස්ථාවක් තියෙනවා මොකද මම දන්න කාරණාවක් තමයි එංගලන්තෙ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ සම්ප්‍රදායක් විතරයි තියෙන්නේ. මලකෙළියක් වෙන්නේ ලංකාවට එහෙම තිබුණා නම්. එතකොට මම දකින්නේ පක්ෂ හේදයකින් තොරව එක එක්කෙනාගේ ස්ථාවර හා දේශපාලන අනාගත සම්බන්ධයෙන් නෙමෙයි විශේෂයෙන් අපි සියලුදෙනාටම මේ ප්‍රශ්න බලපාලා තියෙනවා. විශේෂයෙන්ම මම හිතන්නේ ජනාධිපතිතුමා ආදර්ශයක් දෙන්න ඕනෙ නැවත මැතිවරණයකින් බහුතරය පෙන්නන පිරිසට ඒ පාර්ලිමේන්තුවේ බලය දෙනවා කියලා දැන්ම තියාම ඡන්දෙකට යන්න ඉස්සෙල්ලා. පාර්ලිමේන්තුවේ 225 ක ඡන්ද තියාගන්න බැරුව පාරේ ඡන්දයක් තියන්නේ. අපිටත් තියෙනවා ඒ ප්‍රශ්න. පාර්ලිමේන්තුවේ 225 අතර සාධාරණ ඡන්දයක් තියන්න බැරුව කොහොමද මේ පාරේ ඡන්ද හරියට කරන්නේ. එතකොට අපි පැහැදිලිව කියන්නේ රනිල් වික්‍රමසිංහ ද කියන එක අදාලත් නැහැ මහින්ද රාජපක්ෂ ද කියන එක අදාලත් නැහැ. මැතිවරණයකට යන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා පෙන්නන්න ඕනෙ බහුතරයට හිස නමනවා කියන එක. නැත්නම් මලකෙළියක් වෙන්නේ. ජනාධිපතිතුමාලාට කැමති ප්‍රතිඵලය එතකන් ඡන්ද තියයි. හෙට තියලා හෙටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතරය ආවොත් ඒක විසුරුවයි මේක නෙමෙයි මම බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය කියලා. ඒ නිසා අනිත් එක මේකෙ වැරදි කථාවක් කියනවා අපිට වැඩක් නැහැ ඒක රනිල් වික්‍රමසිංහ ද මහින්ද රාජපක්ෂ ද කියලා 225 ම අත්සන් කළත් දෙන්නේ නැහැ කියනවා. මේක එතකොට ජනාධිපතිතුමාගේ පෞද්ගලික බුද්දලයද? ඔය අසමජ්ජාති කථාවම කිව්වා මං හිතන්නේ මහ මැතිවරණය වෙලාවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙන්නේ නැහැ කියලා. ඔය ජනාධිපතිතුමාම. අපි එවෙලේ සද්ද නැතුව හිටියා කමක් නැහැ ඒක එයාගෙ පක්ෂයෙන් කියලා එයා නායකයා. මම නායකයා විදියට මම කැමති එකාට තමයි අගමැතිධුරය දෙන්නේ. හැබැයි දැන් මේක වෙනත් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් අගමැති ධුරයට දාන්න ඕනෙ කවුද කියන කාරණය ජනාධිපතිතුමාගෙන් තව ටික දවසක් යනකොට එතුමා ඉදන් කියයි අයවැයත් එක්ක තමයි යන්නේ අයවැය නැති හින්දනේ රට අස්ථාවර වෙලා තියෙන්නේ. එතකොට මේක අපේ සියලු

ජනතාවට පෞද්ගලික කාරණාවක්. මම කියන්නේ මේක අපි තේරුම්ගත යුතුයි. පක්ෂ කෝණවලින් බලන්න නැතුව. තව කාටහරි කියන්න පුළුවන් නැත්නම් හෙට අනිද්දා ජනාධිපතිතුමා කියයි එක්සත් ජාතික පක්ෂෙන් පත්වෙන්න ඕන නාම ලැයිස්තුව කවුද කියලා. අපේක්ෂකත්වය ධුර දෙන්න ඕන කාටද කියලා. එහෙම වෙන්න තියන්න බැහැ මේ රට. මම හිතන්නේ මේ රට පැහැදිලිව ස්ථාවර කරන්න නම් ජනාධිපතිතුමා පූර්වාදර්ශයක් දෙන්න ඕන මැතිවරණයකට ඉස්සෙල්ලා මේ රටේ බහුතරයකට හිස නමනවා කියලා. නැත්නම් මැතිවරණයකින් පස්සේ බහුතරයකට හිස නමයි කියලා අපි කොහොමද පිළිගන්නේ. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරමින් මම විවේචනාත්මක සහයෝගයක් ලබා දෙනවා ඔබතුමාට අයවැයට. මේකෙ තියෙන කාරණා කරන්න පුළුවන් නම් හොඳයි. ඔබතුමාට මේකෙ තියෙන කාරණා කරන්න දෙවියන් වහන්සේ හෝ මුදල් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් සුබ පතනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලී හෙට්ටිආරච්චි මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, සීතාවක ප්‍රාදේශීය සභාවට තේරී පත්වෙලා ඉදිරිපත් වෙන මංගල අයවැය කථාවේදී සහ මංගල අයවැයේදීම ඔබතුමාට විරුද්ධව ඡන්දය දෙන්න වෙන එක ගැන ඇත්තටම කණගාටුවක් නැහැ. මොකද අයවැයේ ලොකුවට ගන්න දේකුත් නැති නිසා. මගේ විතරක් නෙමෙයි මෙතන ඉන්න මන්ත්‍රීවරු ගොඩාක් අයගේ මංගල අයවැය 2019 වර්ෂය සඳහා මේ සුදානම් කරලා තියෙන අයවැය. සමස්ත අයවැය පුරාම ගත්තහම සමස්ත අයවැය පුරාම තියෙන්නේ උඩින් ඔපේ යටින් හපේ නංගිව පෙන්නලා අක්කව දෙනවා වගේ වැඩක්. සම්පූර්ණයෙන්ම ඒ අයවැය පුරාවට ගොඩාක් දේවල් පෙන්නලා තියෙනවා. නමුත් ඒවා කරන්නෙ කොහොමද කියන එක ඔබතුමාවත් දන්නේ නැතුව ඇති. මංජුල විරරත්න මන්ත්‍රීතුමා සහ වන්දන සූරියආරච්චි මන්ත්‍රීතුමා පුළුල් විග්‍රහයක් කළා මේ අයවැය සම්බන්ධයෙන්. තරුණ දේශපාලනඥයෙක් විදියට තරුණ සභාපතිවරයෙක් විදියට මම ඔබතුමාගෙන් මීට වඩා නිර්මාණශීලී අයවැයක් බලාපොරොත්තු වුණා. මොකද සීතාවක කියන්නේ ලොකු වපසරියක් ඇතුළේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් තියෙන ප්‍රාදේශීය සභාවක්. මේ ප්‍රාදේශීය සභාව ඇතුළේ බොහෝ දේවල් කරන්න පුළුවන්. නමුත් ඔබතුමා බලාපොරොත්තු වෙලා තියෙන්නේ බදු වලිනුයි දඩ වලිනුයි සභාව ගොඩ යන්නේ කොහොමද කියන එක විතරයි. ඊට වඩා දෙයක් අපිට කරන්න තිබුණා කියන එක මම විශ්වාස කරනවා. ආදායම් උත්පාදන මාර්ග නිර්මාණශීලීව භාවිත කරන්න තිබුණා කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේකෙ තියෙනවා කාර්මික හා විදුලි භාණ්ඩ පිළිබඳ මුදල් වෙන්කරලා. අපේ ගමේ මනුස්සයෙක් ලයිට් එකක් දාලා දෙන්න කිව්වහම ගොඩාක් වෙලාවට කියන්නෙ ලයිට් එක දාන්න අවශ්‍ය බඩු ටික ඒ මනුස්සයාට ගන්න කියන එක. නමුත් දැන් මාස 03 ක් තිස්සේ ලයිට් වලට අවශ්‍ය භාණ්ඩ මම ගෙදර ගෙනත් තියලා ඔබතුමාට මම ලිඛිතව දැනුම් දුන්නා නමුත් අද වෙනකන් ඒ ලයිට් එක දාගන්න හම්බ වුණේ නැහැ. මම මිනිස්සුන්ගෙන් සල්ල ඉල්ලුවේ නැහැ මගේ පෞද්ගලික සල්ලි වලින් ගෙනත් දාගන්න විදියක් නැහැ. ඒක දැන් වෙන්නේ ලයිට් ටික මගේ ගේ වටේට හයි කරගන්න තමයි. මිනිස්සු අහනවා බලය නැහැ කියලා දන්නවා ඔය සභාවෙන් ලයිට් එකක් දාගන්න බැරි නම් සභාපතිගෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මම කිව්වා ඒක නම් මට කියලා වැඩක් නැහැ ඒක ගිහිල්ලා එයාට කියන්න කියලා. සභාවක් පත් වුණාම සභාපතිවරයා කවුද කියලා විපක්ෂ නියෝජනය කරන්නේ කවුද ආණ්ඩු පක්ෂ නියෝජනය කරන්නේ කවුද කියනවාට වැඩිය ප්‍රාදේශීය සභාවකදී කොහොමද ජනතාවට සේවය කරන්නේ කියන එක. ඒකවත් සමහර පොඩි තැන්වලදී සිද්ධ වෙන්නේ නැත්නම් මම හිතන්නේ නැහැ එහෙම සභාවක් අත්‍යාවශ්‍යයි කියලා. පාර්ලිමේන්තුව රටකට ඕනෙ නැහැ වගේ ප්‍රාදේශීය සභාවක් රටකට ඕනෙ නැහැ වගේ තත්වයකට තමයි පත්වෙන්නේ. යොවන සමාජය හරහා දේශපාලනයට ආපු ඔබතුමා වගේ තරුණ දේශපාලනඥයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මම හිතනවා ඔබ ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ජව සම්පන්න පුද්ගලයෙක් කියලා. ඒ වගේම තමයි මේ අයවැය පුරාවට තියෙන දේවල් පිළිබඳව මංජුල විරරත්න මන්ත්‍රීතුමා කථා කළා. මට එතුමා කියන දේ කියන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි ඒ කථා ටික

බැලුවාහම ඔබතුමාටත් පැහැදිලිව ඇති මේ එකම ටික තමයි තියෙන්නේ කියලා. මීට වඩා දෙයක් කළා නම් සීතාවක ප්‍රාදේශීය සභාවෙන් අපිට මීට වඩා දෙයක් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රටේ වත්මන් තත්වය තේරුම් අරගෙනද ඔබතුමා මේක හැදෑවේ කියන ගැටළුවත් තියෙනවා. ගිණුම්කරණය සහ සාහිත්‍ය කියන එක හරි ලස්සනට ගලපලා හදපු අයවැයක් විදියට මම මේක දකිනවා. සාහිත්‍ය හා ගිණුම්කරණය මේ තරම් ගැලපෙනවාද කියන එක අපිට මේ අයවැය කියෙව්වාම තේරුම් ගන්න පුළුවන්. සභාපතිතුමනි මේ අයවැයට විපක්ෂව විරුද්ධව කොහොමත් ඡන්ද දෙනවා. ඒ රටේ තියෙන දේශපාලනත්වය නිසා නෙමෙයි . මොකද රටේ තියෙන දේශපාලන තත්වයත් එක්ක මට කොහොමත් මේකට පක්ෂ වෙන්න බැහැ. නමුත් තරුණ මන්ත්‍රීවරයෙක් විදියට මේකට පක්ෂ වෙන්න තරම් ඇත්තටම හේතුවක් නැහැ. ජනතාවට මේකෙන් මීට වඩා දෙයක් දෙන්න පුළුවන්ම තියෙනවා නම් අපිට ඔබතුමා වෙනුවෙන් හිතලා බලන්න තිබුණා. නමුත් අපිට එහෙම කරන්න බැහැ අපි මිනිස්සුන්ට වැරදි කරන්න කියලා නම් සභාව පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ තරුණ මන්ත්‍රීවරු විදියට අපිට ඒක ගැන හිතන්න කාරණාවක් තියෙනවා. අපි මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දඩ මුදල්මද? අපිට ඊට වඩා දෙයක් කරන්න බැරිද? මෙව්වර හිස් ඉඩම් තියෙනවා ප්‍රාදේශීය සභාවට අයිති ඒවා මිනිස්සුන්ට මානසික ආබාධ තියෙනවා කියලා ඒවා පවර ගන්න හදනවා. ඇයි අපිට ඒවායින් දෙයක් කරන්න බැරිද? ලීද හදන්න කියලා යෝජනාව සභාවේ සම්මත වෙලා මාස 06 ක් වෙනවා ලීද උස්සන් ගියත් දන්නේ නැහැ. ඒවගේ දේවල් තියෙනවා. සභාවට ලැබිලා තියෙන දේවල් සභාව ප්‍රයෝජනයට ගන්නවා නම් අඩුම ගාණේ සභාවේ පනතේ තියෙන දේවල් ටික අපිට කරන්න පුළුවන් නම් ඔබතුමා කියනවා කොහොම හරි වෙන තැනකින් හරි සල්ලි ටිකක් හොයලා හදයි කියන බලාපොරොත්තුව තියෙනවා. කොහොම හරි හදයි ගයාන් දුමින්ද මන්ත්‍රීවරයා ලොකු උත්සාහයක් දරලා සීතාවක ප්‍රදේශයට ලොකු මුදල් ප්‍රමාණයක් ගෙනාවා. ඉතින් එහෙම පිටින් ගෙනල්ලා සභාව හරහා වැඩ ටික වෙන එකනම් වෙන්නේ ඇත්තටම අයවැයක් අත්‍යවශ්‍යත් නැහැ කියලා මම හිතනවා. කාණු පද්ධතිය නිසිලෙස පවත්වාගෙන යන්න බැරි නම් ඒ දේවල් ගැන මිනිස්සු වෝදනා කරනවා නම් අපිට මේ ග්‍රාමීය සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් දෙයක් කරන්න බැරි නම් අයවැයකින් දෙයක් කරන්න අපිට අපහසුයි. ඔබතුමාට වෝදනාවක් කරනවාට වැඩිය 2019 අයවැය ඔබතුමා වෙනස් කරයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මත අයවැය නිර්මාණය කළා නම් මීට වඩා නිර්මාණශීලීව හිතලා සීතාවක වපසරිය කොව්වරක්ද කියලා හිතලා මේ අයවැය නිර්මාණය කළා නම් අපිට නිර්මාණශීලී අයවැයක් ගමට වැඩක් කරන්න පුළුවන් අයවැයක් දේශපාලන පක්ෂවලට වැඩිය ජනතාවට සේවය කරන්න පුළුවන් අයවැයක් වෙනවා කියලා මම හිතනවා. ඔබතුමාට විපක්ෂව ඡන්දය දෙන එක ගැන කණගාටුවක් නැහැ කියලා මම කලින් කීවා. මංගල අයවැය කථාවේ මීට වඩා දෙයක් කථා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් ගණන් මිනුම් හිලිවි කරලා කියලා වැඩක් නැහැ එකම දේ තමයි එන්නේ. තව අවුරුදු තුනක් ගිහිල්ලා බැලුවත් මේ අයවැය මෙහෙම්මම තමයි. ලබන අවුරුද්දෙන් මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, සියලුම මන්ත්‍රීවරුනි, ගරු සභාපතිතුමාගේ දීර්ඝ ගමනක අපි දන්නවා 2006 ඉදන් අපිත් එක්ක ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක් හැටියට එදා පත්වෙලා බොහොම නිහතමානීව ආපු ගමනක ප්‍රතිඵලයක් හැටියට 2011 දී සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසින් පත්වුණා. එහෙම පත්වෙලා 2018 දී ප්‍රාදේශීය සභා ඉතිහාසයේ දෙවෙනි වතාවටත් පත්වෙව්ව ප්‍රථම සභාපතිවරයා හැටියට තමුන්නාන්සේ පත්වෙලා මෙවර තමුන්නාන්සේගේ මංගල අයවැය ඉදිරිපත් කළා. ඒවගේම මම හිතන්නේ ගියවර අයවැයත් එක්ක පස්වෙනි අයවැය. අපේ සභාවට පත්වෙව්ව සියලුම සභාපතිවරු මෙතන දැන් අද නියෝජනය කරන දෙන්නෙක් ඉන්නවා හිටපු සභාපතිවරු හැටියට එතුමන්ලා දන්නවා අයවැයක් ලබන වර්ෂයට ඉදිරිපත් කළාම ඒ ඉදිරිපත් කරන සියලුම දේවල් වර්ෂයක් අවසානයේ සම්පූර්ණ කරන්න බැරි වෙනවා. අපි දන්නවා අපේ කාලයේ එදා 2002 පත්වෙව්ව ඩබ්.ඩී. වන්දුසිරි

මැතිතුමාත් ඊට පෙර හිටපු සභාපතිවරු කිදෙනාත් මේ සභා බල ප්‍රදේශයට විශාල දෙයක් කරන්න උත්සාහ කළා. ඒ වගේම මේ සියලු සභාපතිවරු යම් යම් දේවල් සභාවට ආදායම් උත්පාදන මාර්ග ක්‍රියාවට නංවලා මේ සභාපති ධුර වලින් නික්ම ගියත් අපි දන්නවා අපේ කාලේ හිටපු වන්දුසිරි මැතිතුමා එවකට සභාවේ ආදායම් උත්පාදන මාර්ගයක් හැටියට 2006 වෙනකන් වගේ තිබ්බේ විශාල ආදායමක් ගත්තේ ගලියක් ගෙනල්ලා අපේ සභාවට විශාල ආදායමක් ලබාදුන්නා. ඊට පස්සේ පත්වෙච්ච අපේ සිරිසේන රාජපක්ෂ මැතිතුමාට එතුමාට දීර්ඝ කාලයක් මේකේ රැඳී සිටින්න බැරි වුණා අභාවය සිදු වුණු නිසා. ඊට පස්සේ පත්වෙච්ච අපේ රවීන්ද්‍ර ජයසිංහ සභාපතිතුමා ප්‍රාදේශීය සභාවට විශාල සේවයක් කරලා අද අප සිටින ගොඩනැගිල්ලත් ඒ වගේම අපේ ආදායම් මාර්ග හැටියට මාර්කට් ඒවගේම කළුඅග්ගල ගොඩනැගිල්ල ඒ වගේ විශාල සේවාවක් කරලා එතුමාත් මංජුල වීරරත්න මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා කිව්වා ASP ආයතනය පිහිටුවන්න හැදුවා. ඒක එතුමාගෙන් තිබුණා. නමුත් ඊට පස්සේ පත්වෙච්ච අපේ වර්තමාන සභාපතිවරයා එතුමාත් විශාල සේවයක් අපේ බල ප්‍රදේශයට කරලා එතුමා නොකළා නම් දෙවෙනි වරටත් සභාපති වෙන්නේ නැහැ. එතුමාගෙන් විශාල සිහිනයක් තිබුණා මේවා ඉටු කරන්න නමුත් 2014 අපේ ප්‍රාදේශීය සභාවත් ඒ වගේම අපේ තිබ්බ රජයත් 2015 පෙරලුණාට පස්සේ 2015 ට ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ක්‍රියාත්මක කරන්න බැරි වුණා ඔබතුමාට අපි ඒක දන්නවා. ඊට පෙර 2011 දී තමුන්නාන්සේ සභාපති ධුරය දරණ කාලේ තමුන්නාන්සේලා අපි දන්නවා විශාල වැඩ කොටසක් ප්‍රදේශ වලට කළා. විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරිය හරහා පොළවල් 03 ක් ක්‍රියාත්මක කරන්න ගේන්න පුළුවන්කම ලැබුණේ තමුන්නාන්සේගේ දක්ෂතාවය මත. ඒ වගේම පුරනැගුම හරහා ඒවා කරනවා වගේම අපි 2014, 15 නික්ම යනකොට අපිට ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා 2015 තිබුණු කරුණු වලට අමතරව අඩංගු උපකරණ ට්‍රැක්ටර්, කම්පැක්ටර්, මෝටර් ග්‍රේඩර් රට ඒ සියල්ල ගෙනල්ලා ගබඩා කරලා තිබුණා එහා පැත්තේ අධ්‍යාපන කාර්යාලයේ අපිට ඒවා කරන්න හම්බ වුණේ නැහැ විසුරුවලා හැරියා 2015 වෙනකොට ප්‍රාදේශීය සභාව. අපි ඒ කාලේ තමුන්නාන්සේලා එක්ක එකතුවෙලා 2014 අග භාගය දක්වා විශාල සේවාවක් විශාල යටිතල පහසුකම් කොටසක් කියලා නිම කරන්න බැරි තරම් විශාල වැඩ කොටසක් ඉතාම වේගවත් සංවර්ධන වැඩසටහනක් දියත් කළා. මේ දියත් කරනකොට තමුන්නාන්සේ ඒ 2015 ට යෝජනා කරපු ඒ අයවැය ඒ ලේඛනයේ තිබුණු සියලු කටයුතු එදා අපිට නිම කරන්න තිබුණා මේ කුමන්ත්‍රණකාරී විදියට දේශපාලනය පෙරලලා ඒ අපේ ලේකම්වරයා අපමණ අගයක් හොයන්න ගිහිල්ලා මුළු රටම විනාශයට පත් කලා පසුගිය අවුරුදු 03 ඇතුළත. විශාල වශයෙන් රට කඩා වැටුණේ නැත්නම් එහෙම වුණේ නැත්නම් අද වෙනකොට මේ රටේ අපේ රජයක් තිබුණා නම් විශාල වශයෙන් සංවර්ධන ක්‍රියාදාමයක් කරලා හමාරයි. අපි දන්නවා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා තමා මේ ප්‍රාදේශීය සභාවේ දැනට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට විශාල වැඩ කොටසක් කරනවා. මේ අයවැයේදී එතුමා මං හිතනවා තීරණාත්මක දෙයක් කරයි. මොකද එතුමා අපිත් එක්ක ඉඳලා විශාල වැඩ කොටසක් කරලා පුරුදු කෙනෙක්. එතුමා අපි ගාව හිටියත් විශාල වැඩ කොටසක් කළා එදා. අනිත් පැත්තට ගියත් එතුමා කරනවා. ඒවගේ UNP මන්ත්‍රීවරුන්ට එහෙම වැඩ කරන්න පුළුවන්කමක් නැද්ද එහෙම උවමනාවක් නැද්ද නමුත් මේ අයවැයට විරුද්ධව කපා කරනකොට මට හිතෙනවා මේ ප්‍රථම වතාවට ද මන්දා ඊට ඉස්සෙල්ලාත් එක සැරයක් තිබුණා අයවැයට විරුද්ධව කපා කරන්නේ. ඒගොල්ලෝ ජාතික තලයේ දේශපාලනය බලලා තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන මේ අයවැයට විරුද්ධව කපා කරනවා නම් මම හිතන්නේ එය තමන් පත්කරපු තමන්ගේ බල සීමාවේ කොට්ඨාසය කරන ජනතාවට කරන ලොකු වැරද්දක්. මොකද එතුමාට විරුද්ධව වැඩ කලාට ජනවාරි ඉදන්ම එයාලගේ වැඩ ටික ව්‍යාපෘති ටික තමයි ඉල්ලන්නේ. ඒගොල්ලන්ගේ පහසුකම් තමයි ඔබතුමා ඉටු කරන්න ඕනේ මේ සභාවෙන්. එම නිසා මම හිතන්නේ නැහැ එතුමන්ලා හෘද සාක්ෂියට එකඟව මේකට විරුද්ධ වෙනවා කියලා. අද රටේ තියෙන දේශපාලනය ගැන හිතලා කරනවා නම් ඉතාම කණගාටුයි. ඒ වගේම සභාපතිතුමා ඔබතුමාට මං හිතන හැටියට 2019 ට ඉදිරිපත් කරපු මේ අයවැයේ තියෙන කරුණු සියල්ලම ඉටු කරන්න පුළුවන් කාලයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. තමුන්නාන්සේ අති දක්ෂ විදියට ඉදිරි කාලයෙන් මේ දේ ඉටු

කරලා අපේ ජනතාවට හරි දේ කරන්න කැප වෙන සභාපතිවරයෙක් විදියට තමුන්තාන්සේට මේ දේ කරන්න ලැබේවායි කියලා පාර්ථනා කරමින් මම නිහඬවෙනවා. තමුන්තාන්සේට මේ අයවැයට අපේ සම්පූර්ණ සහයෝගය ප්‍රකාශ කරමින් මම නිහඬවෙනවා. ස්තූතියි.

ප.ව. 1.50 ට දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 2.20 ට නැවතත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, සිතාවක ප්‍රාදේශීය සභාවේ 6 වන මන්ත්‍රී මණ්ඩලයේ මංගල අයවැය හැටියට අද ඔබතුමන් මේ සභාවට ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න අපිත් මේ වෙලාවේ නැගී සිටිනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම එක තැන ඉදන් හදපු කපා දෙකක් අද මේ සභාවේ දෙපැත්තකට වෙලා ඉදිරිපත් කරලා මේ අයවැය විවාදය ආරම්භ කරපු මංජුල වීරරත්න මන්ත්‍රීතුමාත් අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාත් බොහෝ කරුණු මේ අයවැය ගැන විවේචනාත්මකව ඉදිරිපත් කළා. අපි විශේෂයෙන්ම විශ්වාස කළා මෙවැනි විවේචනාත්මක කථාවක් මංජුල වීරරත්න මන්ත්‍රීතුමාගෙන් අහන්නට ලැබෙයි කියලා. මොකද මේ සභාවේ ගැලරියේ ඉදන් මම මීට පෙර බොහෝ අවස්ථා වල මේ අයවැය විවාදයට ඇහුම්කන් දීලා තියෙනවා. ඒ අහපු කපා වලට නොදෙවනී ඒ හා සමානමම කථාවක් අද දවසේත් මේ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිට අහන්නට ලැබුණා. ඒ නිසා ගරු සභාපතිතුමනි, එතනින් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා අපි බලාපොරොත්තු වෙලා හිටිය විදිහටම ඒ කථාව ඉදිරිපත් කල එතුමන්ලාටත් අපි අපේ ස්තූතිය පුද කරනවා. අපි දැක්කා මේ අයවැය විවාදය ගැන කපා කරනකොට මේ අයවැයේ තියෙන ආදායම් ගැන කපා කරනකොට මේ අදහස් දක්වපු මන්ත්‍රීවරු බොහොමයක් කපා කළේ අයවැය අපි දඩ ආදායම් මත පදනම් වෙලා තමයි අයවැය ආදායම ගණනය කරලා තියෙන්නේ කියලා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ දඩ මෙව්වර විශාල ප්‍රමාණයකින් ඇස්තමේන්තුව ඉහළ ගිහින් තියෙන්නේ ඇයි කියලා ඊයේ දවසේ අපේ කෝකිල මන්ත්‍රීතුමාත් අපිත් අත් දැක්කා. මොකද පහුගිය කාලයේ ඒ පැවති රජය විසින් මේ රටේ මිනිස්සුන්ට බදු බර එක පැත්තකින් වැඩි කරනකොට අනෙක් පැත්තෙන් ඒ දඩ මුදල් ඉතා විශාල ලෙස ඉහළ දාලා රට වාහන දඩය රු. 1000 තිබුණු එක රු.3000 ට ඉහළ දාලා තමයි ඔවුන් යන්නට ගියේ. ඒ නිසා අපේ මේ ඇස්තමේන්තුවත් අපේ මේ වැඩි කරපු ප්‍රතිශතයට අදාලවම ඉහළ යන්නට ඕන. ඒ නිසා තමයි මේ දඩ ආදායම මේ තරම් ඉහළ යන්නේ කියන එක මම ඉතාමත් ගෞරවයෙන් එතුමන්ලාට සිහිපත් කරනවා. එවගේම තමයි ගරු සභාපතිතුමනි, අපි බොහොම කණගාටු වෙනවා මේ අයවැයේ තියෙන සාධනීය කරුණු ඉතාමත්ම වැදගත් කරුණු සම්බන්ධව කිසිදු කෙනෙක්ගේ අවධානයක් මේවනතෙක් සභාවට ඉදිරිපත් නොවීම පිළිබඳව. මොකද එදා යෞවන සමාජ ව්‍යාපාරය හරහා අපි කටයුතු කරලා අද මේ තැනට ඇවිල්ලා ඉන්න අපි දන්නවා සිතාවක යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලයේ අපි එදා විවිධ වෘත්තීය පුහුණු කටයුතු පවත්වන්නට විවිධ පළාත් සභා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ළඟට ගිහින් ප්‍රතිපාදන ඉල්ලගෙන තමයි වෘත්තීය පුහුණු අවස්ථාවන් මේ ප්‍රදේශයේ ඇති කළේ. ඒ ඇති කරපු වෘත්තීය පුහුණු අවස්ථාවන් එක්ක තමයි අද බොහෝ දෙනෙක්ට අද දවසේ ජීවිතය ජයගන්නට කුසලතා වර්ධනය කරගන්නට අපි අවස්ථාව සලසලා දුන්නේ. නමුත් පහුගිය කාලයේ සිතාවක ප්‍රාදේශීය සභාව හැටියට අපි දැක්කේ නැහැ එවැනි අවස්ථාවක් කිසි විටක සංවිධානය කරලා තියෙනවා. මේ අයවැයේදී අපි ඉතාමත් සන්තෝෂ වෙනවා එදා ඒ පැවති තත්වයන්ට එහා ගිහිල්ලා මේ අයවැය තුළින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ හැකියාවන් දියුණු කරන්න ඔවුන්ගේ අනාගතය දියුණු කරන්න යම්කිසි පුහුණු වැඩසටහන් සඳහා යොමු කරන්නට පුළුවන් ප්‍රතිපාදනයක් මේ සභාව හරහා අද මේ අයවැය තුළින් ඉදිරිපත් කරලා තියෙන එක ගැන. ඒ නිසා ඒ සියළුම තරුණ තරුණියන් වෙනුවෙන් අපි ඔබතුමාට මේ අවස්ථාවේදී අපේ ගෞරවය පුද කරනවා. සමහර අය මේ අයවැය කියවගන්න බැරි තත්වයට අපිට කරන්න දෙයක් නැහැ. අයවැයේ තියෙන එක කොටසක් අල්ලගෙන ඒ කොටසේ තියෙන ප්‍රතිපාදනය



ගැන විතරක් අල්ලගෙන කපා කරලා මේ අයවැය ගැන අදහසක් ගන්න බැහැ. මේ අයවැය අංශ කිහිපයකින් ඉදිරිපත් කරලා තියෙනවා. වැඩසටහන් කිහිපයකින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියල්ල එකතු වෙලා තමයි ඒ ඒ කොටස වලට ඒ ඒ අනු කාර්යාලයන් වලට මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය වෙනුවෙන් කපා කරනකොට අපි බලන්න ඕන මේ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ අපේ MOH කාර්යාල පදනමින්. මේ අයවැය කියවනකොට සමස්ත අයවැය පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒවගේම ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ අයවැය කපාවේ අපි දැක්කා නගර සංවර්ධනය ගැන විශේෂයෙන්ම මුළු වියදමින් 1.73 % ක ප්‍රතිපාදන මුදලක් මේ නගර සංවර්ධනය සඳහා ඔබතුමා වෙන් කරන්න බලාපොරොත්තු වන බව සඳහන් කරලා තියෙනවා. ඒ තුළ මේ කොටසයේ තියෙන මේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තියෙන නගර අතුරින් භංවැල්ල නගරය පාදුක්ක නගරයට අමතරව කොස්ගම කළුඅගල මීපේ බෝපේ හා කහහේන තුම්මෝදර කියන මේ සියළු නගර සඳහා ලබන වසරේදී අපි විශ්වාස කරනවා ඔබතුමා අපින් එක්ක කපා කරලා තියෙන විදිහට විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරලා ඒ නගර වල සංවර්ධන කටයුතු සඳහා අපිට අලුත් පියවර කිහිපයක් ඉදිරියට තබන්නට අපිට හැකියාව ලැබෙනවා කියන දේ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔවුන් මේ කපා කරන ආදායම් උත්පාදන ව්‍යාපෘති සම්බන්ධව කපා කරනකොට අපි හිතන්නේ නැහැ මේ සීතාවක ප්‍රාදේශීය සභාව ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න ඕන කියලා. අපි විශ්වාස කරනවා මේ සුභසාධන ආයතනයක් විදිහට හා ජනතාව ගැන හිතන ආයතනයක් විදිහට පිටින් මුදල් ගෙනල්ලා හරි ජනතාවට සුභ සාධනය කරනවා මිසක් ඔවුන්වත් සුරා කාලා ඔවුන්ගේ මුදල් අරගෙන ඔවුන්ව තව තවත් අපහසුතාවයට පත් කරන්නට අපි අවශ්‍ය වෙන්නේ නැහැයි කියන දේ අපි සිහිපත් කරන්න ඕන. අද මේ කපා කරන සමහර මන්ත්‍රීවරු අයවැය ගැන මෙතනදී කපා කළාට අපි දැක්කා එදා ඔබතුමා සියළු මන්ත්‍රී මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා මේ අයවැය සඳහා අදහස් හා යෝජනා දෙන්න කියලා. නමුත් මම දැන ගත්ත විදිහට ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරු දෙපලක් පමණයි තමන්ගේ අදහස් කොළයක ලියලා නිසි වෙලාවට භාර දීලා තිබුණේ. ඒ නිසා ඔවුන්ට මේ අයවැය අවශ්‍ය වෙන්නේ නැහැ මොකද්ද කියන එක. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව තමයි මේ අයවැය විවේචනය කිරීම සහ අද පිටින් ගෙනාපු න්‍යායපත්‍රයකට අනුව මෙතන කපාවක් කරලා ගැලරිය පිනවලා යන එක මිසක් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මේ සභාවේ කුමන ආකාරයෙන්ද ගමන් කළ යුත්තේ. අපි පත් කරලා එවපු ජනතාවට මොන විදිහටද අපි සාධාරණය ඉටු කළ යුත්තේ කියන දේ කපා කරන්න ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් ඔවුන්ට තිබුණා අයවැය යෝජනා ලබා දෙන්න. එහෙම කරලා ඒ යෝජනා මේහේ ඇතුළත් වුණේ නැත්නම් ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුණා ඒ අයවැය විවේචනය කරන්න. නමුත් එසේ කරන්නේ නැතුව මේ අද දවසේ පිටින් ගේන න්‍යායපත්‍රයකට අනුව මේ අයවැයට විරුද්ධව කපා කිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා. ඒවගේම අපි දකිනවා තවත් එක්තරා හොඳ යෝජනාවක්. අපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තියෙන පෙර පාසල් 08 ආසන්න වශයෙන් දරුවන් 350 ක් විතර අධ්‍යාපනය ලබනවා. පහුගිය කාලයේ අපි දැක්කා ඔවුන්ගේ යම්කිසි මුදල් ප්‍රතිපාදනයක් මාසිකව එකතු කිරීමට කටයුතු කරනවා. මේ අයවැයෙන් ඔබතුමා යෝජනා කරලා තියෙනවා එවැනි මුදලක් එකතු කරන්නේ නැතුව අපි ඒ දරු දැරියන් වෙනුවෙන් අපේ ප්‍රාදේශීය සභාවේ යුතුකම අපි හොඳ දරු පරපුරක් මේ ප්‍රදේශයට දායාද කරන්නට ආරම්භ කරන්නට කටයුතු කරන්න මුදල් එකතු කිරීම කපා හැරලා අපි ඒ සියළු වැය දරලා ඒ දරු පරපුර ගොඩනගන්නට ඕන කියන යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒවගේම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරන්න අපිට හැකි පමණින් ආහාර සලාකයක් ඔවුන් වෙනුවෙන් බෙදා දීලා ඒ කටයුතු කරන්න ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඒ නිසා එවැනි හොඳ කාරණා පිළිබඳව අවධානය යොමු වෙන්නේ නැත්තේ ඇයි කියන කණගාටුව අපිට තියෙනවා. ඒවගේම තමයි ගරු සභාපතිතුමනි, අපි පහුගිය කාලයේ දැක්කා සීතාවක ප්‍රාදේශීය සභාව විදිහට අපිට හැකි අයුරින් මේ ප්‍රදේශයේ තියෙන මාතෘ සායන සංවර්ධනය සඳහා පහුගිය කාලයේ කටයුතු කරනවා. පිටින් මුදල් ප්‍රතිපාදන හොයාගෙන ඇවිල්ලා හරි ගොඩනැගිලි ඉදිකරලා පහුගිය කාලයේ ගොඩනැගිලි ඉදි කරලා ප්‍රාදේශීය සභාවෙන් කරන්න

පුළුවන් උපරිම දේ ඒ මාතෘ සායන සඳහා කළා. මාතෘ සායන වලට සහභාගි වන මව්වරුන්ට කිරි වීදුරුවක් දෙන්නට අපි පහුගිය මාසයන් තුළදී කටයුතු කළා. ඒ වැඩසටහන ඉදිරියට ගෙනයන්නට ඔබතුමා මේ තුළත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ කටයුත්ත සම්බන්ධවත් අපි අපේ ස්තුතිය ඔබතුමන්ලාට පුද කර සිටිනවා. ඒවගේම තමයි ගරු සභාපතිතුමනි අපි අවධානය යොමු කරන්න ඕන පහුගිය කාලයේ අපි උත්සාහ කළා මේ කසල කළමනාකරණ වැඩසටහන පිළිබඳව එය පුළුල් කරන්නට අවශ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන. නමුත් මේ අදහස් දක්වන මේ මන්ත්‍රීවරු දන්නේ නැහැ පහුගිය කාලේ මේ සභාවේ පිටත ඉදගෙනත් අපි ඔබතුමා එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න අපි උත්සාහ කළා යම්කිසි ඉඩම් කොටසක් මේ කසල කළමනාකරණ ව්‍යාපෘතිය පුළුල් කරන්නට ලබා ගන්න. නමුත් අපි විවිධ ස්ථාන වලින් ඒ ඉඩම් කොටස් අත්පත් කරගෙන ඒ කටයුත්ත කරන්නට යනකොට තියෙන දේශපාලන කුහකත්වය තුළ ඔවුන් ජනතාව පොළඹවලා අපි ඒ ලබා ගන්න ගිය ඉඩම් කොටස් ජනතාව තුළ යම්කිසි වැරදි මතයක් ඇති කරලා ඒ කොටස් ලබා ගන්න එක ප්‍රමාද කිරීම දිගින් දිගටම කළා. ඒ නිසා තමයි මේ මංජුල මන්ත්‍රීතුමා අහපු පහුගිය කාලයේ ඔබතුමාගේ අයවැය කථා වල තිබුණු ඒ කොටස් ඉෂ්ට කරන්නට නොහැකි වුණේ. අපි කොව්වර උත්සාහ ගත්තත් අපිට අවශ්‍ය වුණේ නැහැ ජනතාව එක්ක ගැටළු ඇති කරගෙන මේ ව්‍යාපෘතිය ඉදිරියට අරගෙන යන්න. ඉතින් තාමත් අපි මේ ව්‍යාපෘතිය අත හැරලා නැහැ. අපි ඉඩම් කොටසක් මේ ප්‍රදේශය තුළ අරගෙන කසල කළමනාකරණ ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඉදිරි කාලයේදී කටයුතු කරන්නට බලාපොරොත්තුව අපේ තියෙනවා. ඔබතුමාට ඒ සඳහා උවමනාව හා අවශ්‍යතාවය තියෙනවා කියලා අපි දන්නවා. මංජුල මන්ත්‍රීතුමා අපි දන්නවා ඔබතුමා භීතාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ වගේ සද්දයට කථා කළාම හඩට අනුව අයවැය ඡන්ද විමසීම ගනී කියලා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒක සභාපතිතුමා තීරණය කරයි. හඩට අනුව නෙමෙයි එතුමාට පුළුවන් නමට අනුව ඡන්දය අරගෙන මේ අයවැය සම්මත කරගන්නට එතුමාට පුළුවන්. ඒ නිසා ඔබතුමා පොඩ්ඩක් නිහඩව අපි කියන දේත් අහගෙන ඉදලා ඔබතුමා බොහොම දක්ෂ විචේවන ශිල්පියෙක්. ඒ නිසා විචේවනය අපි ඔබතුමාට භාර දීලා තිබුණා. ඔබතුමා ඒ විචේවනය කළා. අපි අහගෙන භීටියා. දැන් අපේ කථාවත් අහගෙන ඉන්න කියන ඉල්ලීමත් අපි ඔබතුමාගෙන් කරනවා. ඒවගේම ගරු සභාපතිතුමනි, දේශීය ආහාර ප්‍රවලිත කිරීමේ වැඩසටහන තුළින් අපේ වින්තක මන්ත්‍රීතුමා පහුගිය කාලයේ මේ සභාවට ගෙනාපු යෝජනාවත් එකක් ආහාර අලෙවි කිරීමේ මධ්‍යස්ථාන මේ ප්‍රදේශය තුළ ආරම්භ කරන්න ඔබතුමා අදහස් කරන බව අපි දන්නවා. ඒ පොළවල් හරහා වින්තක මන්ත්‍රීතුමා එදා ඒ ගෙනාපු යෝජනාව තුළ අන්තර්ග වුණු කරුණු එක්ක ඒ කටයුතු ඉදිරියට ගෙනියන්නට අපිට හැකි වෙයි කියලා ඔබතුමාට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, ගොඩක් මන්ත්‍රීවරු කථා කළා. මේ වරිපනම් කලාප තව තවත් වැඩි කරලා අපේ ආදායම් සභාවට උත්පාදනය කරගන්න ඕන කියලා. නමුත් ගරු සභාපතිතුමනි, අපි විශ්වාස කරනවා මේ වරිපනම් කලාප තව තව වැඩිකිරීම නෙමෙයි පහුගිය කාලයේ ජනතාව ඉතාම පීඩිත තත්වයට මේ බදු පනවලා පැවති රජය කරපු ඒ ක්‍රියාවන් හමුවේ තව තවත් අපේ බදුත් වැඩි කරලා අපි ජනතාව පීඩාවට පත් කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපි දැනට ලබන වරිපනම් බදු හා ඒ තත්වයන් කළමනාකරණය කරගෙන ඉදිරියටත් මේ කටයුතු කරගෙන යන්න කියලා. ඒ මානසික තත්වයෙන්ම තව ඉන්න පිරිස් ඉන්නවා. තව තව ජනතාව මත බදු පැනවීම තමයි කල යුත්තේ කියලා. බදු පැනවීම නෙමෙයි ජනතාවට සහන දෙන එකයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ කටයුත්ත කරන්න තමයි ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ගරු සභාපතිතුමනි, ඒවගේම අපි දැක්කා එක්තරා අවස්ථාවකදී අදහස් දැක්වීමකදී අපි දැක්කා අහනවා සභාවට වාහන ඕනද කියලා. මේ සභාවේ කටයුතු කරගෙන යන්න දැනට පවතින වාහන අපි දැක්කා නිතරම වීදුලි අංශයේ තියෙන වාහන එහෙම නිතරම මහමග තියෙනවා. ගොඩක් අවස්ථා වල වාහන නැහැ වීදුලි අංශයට ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා සභාවට වාහන මිලදී ගන්න ඕන. ඒ දේ අත්‍යවශ්‍ය කරුණක් හැටියට තමයි අද දවසේ තියෙන්නේ. ඒ නිසා ඒ වාහන දෙකක් හරි ඉදිරි වසරේදී මිලදී අරගෙන ඒ කටයුතු කාර්යක්ෂමව කරගෙන යන්නට ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අපි අගය කරනවා. ගරු සභාපතිතුමනි, සමහරු භීතනවා මේ ලී බඩු හා කාර්යාලීය

උපකරණ කිව්වාම ගන්නේ පුටු කියලා. ඒක ඉතින් තමන්ගේ තියෙන මානසික මට්ටම මොකද ලී බඩුයි කාර්යාලිය උපකරණයි කිව්වාම පුටු විතරක් නෙමෙයි ගන්න ඕන. අපේ කාර්යාල වලට අද දවසේ විශාල ගැටලුවක් තියෙනවා. සන්නිවේදන පහසුකම් මේ ප්‍රධාන කාර්යාලයන් එක්ක පවා මොකද අපේ කොස්ගම කහහේන මේ කාර්යාල වල ෆැක්ස් යන්ත්‍රයක්වත් නැහැ. ඔවුන්ගේ ලියුමක් තියෙනවා නම් අතේ අරන්න එන්න ඕන මෙතන්ට. ඒ නිසා ලී බඩු හා කාර්යාලිය උපකරණ කියන වැය ශීර්ෂය දාලා තියෙන්නේ මේ අතවශ්‍ය වන කාර්යාලිය උපකරණ මේ කාර්යාල වල ස්ථාපනය කරලා මේ ජනතාව වෙනුවෙන් සපයන සේවය තව ටිකක් කාර්යක්ෂමව ඉෂ්ට කරන්න. ඒ පිළිබඳව අපි ස්තුතිය පුද කරනවා. මේ සභාවේ දෙවන වරට සභාපතිවරයා හැටියට පත් වෙලා අද දවසේ ඔබතුමාගේ පස්වෙනි අයවැය ලේඛනය ඉදිරිපත් කරපු වෙලාවේ අපේ කණ්ඩායම හැටියට ඔබතුමා මේ ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධව අපේ සතුට අපි පල කරනවා. ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. විවේචනාත්මකව සහයෝගය ලබා දෙන පිරිස් ඉන්නවා අපි ඔවුන් ගැනත් සතුටු වෙනවා. ඒ විවේචන එක්ක හරි අයවැය ලේඛනයේ යම්කිසි සාධනීය වැඩ කොටසක් ඉෂ්ට කරන්නට හැකි වෙයි කියලා විශ්වාස කරලා අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ඒ නිසා අපි සියළුදෙනාගේ සහයෝගය අපේ කණ්ඩායම හැටියට අපි ඔබතුමා හමුවේ තබන බව ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරුනි, ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයෙන් අවසරයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 1/3 ක භූමි භාගයක් තියෙන අවිස්සාවේල්ල ආසනය කියලා කියන්නේ ඉතා විශාල භූමි භාගයක්. එයින් සිතාවක ප්‍රාදේශීය සභාව කියලා කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකකින් සමන්විත වෙච්ච කොටසක්. එම කොටසෙන් ඉවත් වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් විතරයි නගර සභාව වශයෙන්. ඒ නිසා මන්ත්‍රීවරු 26 දෙනෙක් කොට්ඨාස මට්ටමින් පත් වෙද්දි තවත් අතිරේක මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් වෙන මන්ත්‍රීවරුන් සමග 43 දෙනෙක් මන්ත්‍රීවරු නියෝජනය කරන මේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයට ඉදිරිපත් කරපු අයවැය තමයි අද දවසේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ. මෙහිදී අපි විශේෂයෙන් සැලකිල්ල යොමු කරන්න කැමතියි ගරු සභාපතිතුමනි මේ 2019 වර්ෂයට අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී සිතාවක ප්‍රාදේශීය සභාවේ නවක මන්ත්‍රීවරයෙක් විදිහට පළමුවෙන්ම මම මතක් කරන්න කැමති කාරණාව පිවිතුරු හෙළ උරුමය උදය ගම්මන්පිල ගරු අමාත්‍යතුමන්ගේ හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු 30 ක් පමණ අපේ ඉන්නවා පක්ෂය තුළ. ඒ සියළුදෙනා වෙනුවෙන්ම අපි ඔබතුමාගේ අයවැයට පක්ෂව කපා කරන්න කැමතියි. ඒවගේම අපි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ. මෙතනදී මේ අයවැය මා දකින්නේ සැබැවින්ම සුභසාධන අයවැයක් හැටියට රට අරාජිත වෙලා තියෙන වෙලාවක රටට බොහෝ අපල උපද්‍රව ගෙනාපු වෙලාවක රට බලාපොරොත්තු නොවූ යුගයකට උදා කරලා 2015 දී මේ රට අක්‍රිය කරලා අද කවුරු කෙසේ කිව්වත් එදා 2015 දී දින 100 ආරම්භය සනිටුහන් කරන්නේ දි.මු ජයරත්න අගමැතිතුමා අගමැති පුටුවේ ඉදිද්දි එතුමන්ව ගෙදර යවන්න කටයුතු කරපුවාම බ්‍රිතාන්‍ය වගේ රටවල් වල තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්. ඒ කෙහේවත් ලියලා තිබුණේ නැහැ. ඒ නිසා සම්ප්‍රදාය ගරු කරන අය හැටියට එදා දි.මු ජයරත්න අග්‍රාමාත්‍යතුමාත් ඒවගේම අපේ අමාත්‍ය මණ්ඩලයත් බොහොම සන්සුන්ව ඔවුන්ට ආණ්ඩුව භාර දිලා විධායකයට ගෞරව කරලා ඒ සම්ප්‍රදාය රැකලා ගෙදර ගියා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ආණ්ඩුව දිගටම කරගෙන ගියා. ඒ ක්‍රියාවලියම දිට්ට ධම්ම වේදනීය පාප කර්මය නැවත ප්‍රති සංවිධානය වෙනවා ඔවුන් අතින්ම. ජනාධිපතිතුමා අතින්ම දිට්ට ධම්ම වේදනීය පාප කර්මය ක්‍රියාත්මක වෙනකොට ඒ පාප කර්මයට උඩ ගෙඩි දුන්න ඒ පාප කර්මය කරන්න කටයුතු කරපු අයට වේදනාව දුක කදුල ශෝකය එකට එකතු වෙලා මේ කාරණාව මේ විදිහට සිදු වෙලා තියෙනවා. කොස්ගම නගරය ඒවගේම ඉතාම දිළිඳු නගර අපේ කොට්ඨාසය තුළ සිතාවක ප්‍රාදේශීය සභාව තුළ තියෙනවා. අපේ සමන්ත මන්ත්‍රීතුමා සඳහන් කල ආකාරයෙන් කොස්ගම, මීපේ, බෝපේ කළුඅඟල මේවා සංවර්ධනය කළ යුතු මට්ටමක සාධනීය මට්ටමක තියෙනවා. සංවර්ධනය කරන්නට ඕන. හැබැයි මතක තබා ගත යුතු කාරණාව තමයි ලොකු වතුර

ජෝගුවක් සකස් කරගන්නට පුළුවන්. ඒ වතුර ජෝගුවෙන් පැන් වඩන්න පටන් ගන්න පුළුවන්. ඒ පැන් වඩනකොට අර ජෝගුව කියන එක තමයි අපේ මේ මංජුල මන්ත්‍රිතුමා ළඟ තියෙන්නේ ලොකු ජෝගුවක් අරගෙන මෙතනට එන්නේ. ඒ ජෝගුව ගෙනත් එතුමා හදනවා 2019 වර්ෂය කියන පුංචි කෝප්පයට පැන් වක්කරන්න හදනවා. එතුමා දන්නේ නැහැ එතුමාගේ පැන් ටික පිරි ඉතිරි යනවා කියලා. ඒ නිසා පුංචි බදුනකට දාන්න පුළුවන්කම තියෙන්නේ පුංචි කාරණා ටිකක් විතරයි කියන කාරණය නිසා තමයි ගරු සභාපතිතුමා මේ සභාවට 2019 වර්ෂයට අයවැයක් හැටියට අරගෙන එන්නේ ඒ බදුනට පුරවන්න පුළුවන් 2019 වර්ෂය කියන පුංචි පිරිසි කෝප්පයට දාන්න පුළුවන් කරුණු ටික තමයි කරුණු 10 කට ගොනු කරලා මේ එකට එකතු කරලා තියෙන්නේ. ඒ නිසායි මේක ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයේ දීර්ඝකාලීන විශාල වැඩපිළිවෙලකට යන්නේ නැත්තේ. ඊළඟට කිව්වා බදු මුදල් වලින් මේවා මුද්දර ගාස්තු වලින් ආදියෙන් තමයි පුනරාවර්තන වියදම් සම්පූර්ණ කරගන්නේ කියලා. මංජුල මන්ත්‍රිතුමා ඇතුළු ඒ අදහස දරණ අයට අපි කියන්න කැමතියි රට විකුණන්නේ නැති වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැති තෙල් ටැංකි ටික සුද්දාට බදු දෙන්නේ නැති මත්තල ගුවන් තොටුපල විකුණලා දාන්නේ නැති යුගකයට තමයි අපි නැවත දැන දිගු කරලා තියෙන්නේ. එහෙම නම් පිරිසක් ගම් පෙරලන්න හදනකොට ගම් පෙරලන්න මුදල් කොහෙන්ද ආවේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ අයවැයේ කොතනකවත් ගම් පෙරළියක් නැහැ. ඒවා විවිධ වැඩසටහන් යටතේ තමයි එන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමා මේ අයවැය ක්‍රියාත්මක කරගෙන යනකොට ඔබ බලාපොරොත්තු නොවිච්ච නවීන වැඩසටහන් ගයාන් දුමින්ද මන්ත්‍රිතුමා වගේ අය ගෙනත් මේකට දානවා කියන එක කොතන තිබුණත් අපි විශ්වාස කරනවා ඒ නිසා එදා ගම් පෙරලන්න හදනකොට අද රට පෙරලිලා තියෙනකොට විදදරාගන්න බැරිවීම තමයි අද මෙතන තියෙන වේදනාව. ඒ නිසා 2018 අයවැයේ කොතනකවත් පාර්ලිමේන්තු අයවැය ලේඛනයේ විසර්ජන කෙටුම්පතේ කොතනකවත් ගම් පෙරළියක් තිබුණේ නැත. එහෙම නම් ගම් පෙරළියක් කියන සංකල්පය ගෙන්නේ පැහැදිලිවම මෑත කාලීන නව ප්‍රතිසංස්කරණ යටතේ ඇති කර ගත්ත අර රට විකුණලා ගේන සල්ලි වලින් දාන්නයි හිටියේ. දැන් ඒවා කරන්න හම්බ වෙන්නේ නැහැ. අමුතුවෙන් ලොකුවට පෙරල පෙරලා ඉන්න දේවල් නැහැ. රට පෙරලිලා ඉවරයි. පෙරලිව්ව පැත්ත හොදයි කියලා කියන්න සුදානම් වෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න. එහෙම නැත්නම් අපි පැහැදිලිව කියනවා ගරු සභාපතිතුමා සුභසාධන අයවැය ඉදිරිපත් කරන්නේ කරුණු 10 ක් යටතේ. කාන්තාවන්ටයි දරුවන්ටයි හොදම දේ. අපේ එහෙම සම්ප්‍රදායක් තියෙනවා. අපි කැමතියි කාන්තාවන්ට දරුවන්ට හොදම දේ ලැබෙනවාට. කාන්තාවන්ටයි දරුවන්ටයි හොදම දේ ලැබෙන්න ගරු සභාපතිතුමා අපේ මේ අයවැය කොටුම්පත සම්පූර්ණ කරන්නේ. එකක් ළදරු පැසල් ටික. සමන්ත මන්ත්‍රිතුමා මතක් කළා වගේ ළදරු පැසල් වල අයකරපු රු.600 ඉවත් කරනවා ඉවත් කරලා ඒ බදු මුදල් ටික අපිට වැඩි කරගන්න තිබුණා. අපිට බෙදා ගන්න තිබුණා. පාරවල් හදන්න තිබුණා. ඒ ප්‍රතිපාදන වලට යවන්න තිබුණා. ඒ වුණාට අනාගතය භාර ගන්න පුංචි පැටවුන් ටිකක් මේ ලෝකේට බිහි කරන්න ඕන. ඒ නිසා අවශ්‍ය වෙනවා මාතෘ සායන පවත්වන්න. ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න. දේශීය ආහාර නිෂ්පාදනය ප්‍රවලිත කරන්න. බිම පය ගහලා ජීවත් වන මිනිස්සු පිරිසක් බිහි කරන්න අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය කරන පසුතලය තමයි මාතෘ සායන මගින් ළදරු පැසල් මගින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන මගින් ඒ නිසා මම පැහැදිලිව කියන්නේ දිගුකාලීන ප්‍රතිඵල ගේන්න අවශ්‍ය නම් ගේන්න පස් අවුරුදු සැලැස්මක්. පස් අවුරුදු සැලැස්මක් සාකච්චාවට පත් කරන්න. දස අවුරුදු සැලැස්මක් සාකච්චාවට පත් කරන්න. එතරම් එහා අපිට යන්න උවමනාවක් නැහැ. මධ්‍යම ආණ්ඩුව අපිට තියෙනවා. ඒ ආණ්ඩුව යටතේ ගමේ ප්‍රශ්න ටික විසදා ගන්න හදා ගත්තොත් ගමේම පිරිස එකතු වෙන ගමේ නියෝජිතයා එකතු වෙන තමයි ප්‍රාදේශීය සභාව කියලා කියන්නේ. එතන කටා කරන්න ඕන කාරණා ටික පසෙක තියලා අර ලොකු ජෝගුව ගෙනත් මෙතන හලන්න හැදුවාම ඇග පුරාම ගාගෙන සංඛ්‍යා දත්ත ලේඛන ටිකක් සාක්කුවේ දාගෙන කටටියට තමන් වණ්ඩියා කියලා කියන්න පුළුවන් වචන පිළිවෙලක් පද පිළිවෙලක් හදාගෙන යන්න පුළුවන් ගමන් මගක් තමයි ඔය හදාගෙන තියෙන්නේ කියන කාරණාම මම බය නැතුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟට මතක තබා ගන්න ඕන කාරණාව තමයි අපි විශේෂයෙන් මංමාවත් හදන්න ඕන. මගෙන්

පොඩි කාරණා තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි එදා ඉදන් මේ සභාවට ආපු දවසේදී ට්‍රැක්ටර් දෙකක් මිලදී ගන්න කුණු ටික ඉවත් කරගන්න වැඩපිළිවෙලක් ඕන. හැබැයි සභාපතිතුමාට මේ ලැබෙන බදු මුදලින් මුද්දර ගාස්තු වලින් මේ කරන්න පුළුවන් උපරිමය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු වරදක් හැටියට දකිනවා කොහොමද මේ පුනරාවර්තන වියදම් ටික බදු මුදල් වලින් හදා ගන්නේ කියලා. මතක තබා ගන්න හංවැල්ල නගරයෙන් සහ පාදුක්ක නගරයෙන් විතරයි අපිට සම්පත් ලැබෙන්නේ. මා මුලින් සඳහන් කළා කොළඹ දිස්ත්‍රික්කයේ භූමි භාගයෙන් 1/3 ක් අවිස්සාවේල්ල ආසනය. එයින් නගර සභාව අත්හැරියාම අපේ භූමි භාගය අති විශාලයි. පාරවල් වැඩියි. වෙරලොල්ල කොට්ඨාසය මගේ කොට්ඨාසය ගත්තත් පාරවල් වැඩියි. වතු වැඩියි. ඒ නිසා මතක තියා ගන්න. මෙන්න මේ කරුණු කාරණාත් එක්ක මේ අභිංසක මිනිස්සු අපිට ඡන්දේ දීලා මෙතනට එව්වේ ඒ මිනිසුන්ගේ ලයිට් එක දාගන්න. ඒ මිනිසුන්ගේ පාර හදා ගන්න. වැසිකිලි කැසිකිලි පද්ධතිය නිවැරදි කරගන්න ගමේ කාණු පද්ධතිය හදා ගන්න මිසක් මේ රට පෙරලන්න එවපු ගමනක් නෙමෙයි. ඒක පෙරලන්න ඕන නම් මෙතනින් එහා පැත්තේ තියෙනවා පළාත් සභාව. මම මේ වෙලාවේදී කියනවා පුළුවන් නම් පළාත් සභා ඡන්දය ඉක්මණින් තියන්න කියන්න. මහා මැතිවරණය ඉක්මණින් තියන්න කියන්න. අන්න එහෙම කරලා එතනට ගිහින් ඒ අය රජකම් කරන්න කියන කාරණාව මතක් කරනවා. මෙතනයි පුංචි මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ඕන තැන. ඒ තැනට අවශ්‍ය කරන මිනිස්සු මෙතන ඉන්නවා. කොයි පැත්තේ හිටියත් ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා. සමහර අය මට කියනවා මම ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට කඩේ යනවා. පන්දම් අල්ලනවා කියලා. ඔව්. මේ රටට මේ ප්‍රදේශයට උපන් ගමට බල ප්‍රදේශයට මගේ කොට්ඨාසයට සල්ලි ගෙනත් දානවා නම් මම ඒ අයට යම් කරුණාවක් දයාවක් දක්වනවා. මොකද මට සිදු වෙනවා ඒ සද්භාවයෙන් ගේන ද්‍රව්‍ය ඒ සද්භාවයෙන් ගේන ව්‍යාපෘති භාර අරගෙන ඔහුට හෝ ඇයට සහාය දක්වලා මගේ ගමේ මිනිසුන්ට ඒක ලැබෙන්නේ ගරු සභාපතිතුමා දෙන්න පුළුවන් දේ අපේ කොට්ඨාසයට දෙනවා. අපේ ආසනයට දෙනවා. මේ අයවැය හදලා තියෙන්නේ ඒ නිසා තමයි. ඔය කපා කරන ලොකු අයට කියන්න පුළුවන් නම් ගිහින් ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා වගේ සල්ලි ටිකක් ගෙනත් අපේ කොට්ඨාස වල වසුරන්න. අපි මඩ කරලා අස්වැන්න නෙලලා අපි ඔබතුමාලාටත් අස්වැන්නෙන් කොටසක් බෙදා ගන්න කටයුතු කරනවා කියන කාරණාව මතක් කරනවා. නැවත මා අපේ අයවැය දෙසට හැරෙනවා. කාන්තාවන්ට හා ළමයින්ට හොදම දේ. මම එය ඔබට මතක් කළා. වැඩිහිටියන්ට හොදම දේ දෙන්න ඕන. අපි කැමති වුණත් අකමැති වුණත් සුභසාධනය කරන්න ඕන. බලන්න අපේ රටේ දේශීයකත්වය අමතක වෙලා ගිහින්. ඒ දේශීයකත්වය අමතක වෙනකොට ගරු සභාපතිතුමා සංකල්පයක් ගේනවා ඒ සංකල්පය තමයි දේශීය ආහාර වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීම. මේ සඳහා දැනටමත් එතුමන් වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. මා විශ්වාස කරනවා ඒ වැඩ කටයුතු ටික කරගෙන යද්දි අපේ ප්‍රසන්න මන්ත්‍රීතුමා ගැනත් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕන. එතුමාත් අප්‍රමාණ ව්‍යාපෘති ගණනාවක් අපේ ඇස්වත්ත බල ප්‍රදේශයට ගෙනත් තියෙනවා. අද ඇස්වත්තේ කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ සභාවෙන් ඔය කරලා දෙනකම් බලා හිටියානම් අපි හැමකෙනෙක්ටම වෙන්නේ මංජුල මන්ත්‍රීතුමා වගේ විවේචනය කර කර සභාවේ අයවැය පරාජය කරන්න පුළුවන්ද කියලා ටොරියස් දාන ප්‍රතිපත්ති ගේන්නයි. අද වෙනකොට මේ අවිස්සාවේල්ල ආසනයෙන් බොහෝ තැන් සිසුයෙන් දියුණු වෙලා තියෙනවා. මා දන්න කාල වකවානුව තුළ බොහෝ සංවර්ධන කටයුතු කෙරුණේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල වකවානුවේ. ඒ නිසා ඒ දියුණුවත් එක්කම වසර 3 ½ කට වැඩි කාලයක් අපේ දියුණුව පස්සට ගිහිල්ලා තිබුණා. ඒ නිසා ඒ පස්සට ගිහිල්ලා තිබුණු වෙලාවේදී මට මතකයි නැවත මේ ආණ්ඩුව මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වෙලා තියෙන වෙලාවේදී සංවර්ධන නිලධාරීතුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා කපා කරලා කියනවා ගරු මන්ත්‍රීතුමා ලබා දෙන්න ඔබගේ යෝජනා ටික. මම ඇහුවා මේවා මොකටද ගම් පෙරළියට. මම සකස් කරලා දෙනවා. ඒ සකස් කරලා දුන්නාම ඊට පස්සේ අපේ මන්ත්‍රීවරයෙක් මට කපා කරලා කියනවා ගරු මන්ත්‍රීතුමා ඔයාගේ යෝජනා ටික ලබා දෙන්න. මම කිව්වා මම ඒක සංවර්ධන නිලධාරීතුමාට දීලා තියෙන්නේ. ඊට පස්සේ යෝජනා ක්‍රියාවට නගනවා. කොට්ඨාසය දිනපු මන්ත්‍රීවරයා

පළාතකවත් නැහැ. වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. මෙන්ම මේ අය ඉහළ ගිහිල්ලා කපා කරන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන හැටි. මම එදත් අදත් කවදත් කැමති වුණා වේරගොල්ල කොට්ඨාසය තුළ චිතරක් නෙමෙයි අවිස්සාවේල්ල ආසනයේ අපේ ඉන්න දමිළ සහෝදර ජනතාව අපේ ෆැන්සිස් මන්ත්‍රිතුමා ගත්තාම එතුමා මගේ කොට්ඨාසයේ ඉන්න මන්ත්‍රිවරයෙක්. එතුමා සැහෙන උත්සාහයක් ගන්නවා සැහෙන වෙහෙසක් ගන්නවා මේ වතු නිවාස වල සංවර්ධන කටයුතු කරන්න. ඒක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා අමතක කළේ නැහැ. රු. ලක්ෂ 15 ක් වෙන් කරලා මේ අයවැයෙන් පොදු පහසුකම් සකස් කරන්න සනීපාරක්ෂක ව්‍යාපෘති සකස් කරන්න එතුමන් කටයුතු කරන්න මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. මම මේ වෙලාවේදී මතක් කරන්නේ හැබැවටම මේ ප්‍රාදේශීය සභාව ගොඩනගන්නට තව තවත් මේ ප්‍රාදේශීය සභාව දියුණුව කරා අරගෙන යන්නට එක පිළකට එක මතයකට ගමේ මිනිසුන්ගේ ඡන්දයෙන් ඇවිල්ලා ඒවාට ඔව්වම් කරන්නට අපිට අයිතියක් නැහැ. අපි ඡන්දේ දීලා පාර්ලිමේන්තුවට යවපු අය ඒකදී කපා කරමු. පළාත් සභාවට යවපු අය පළාත් සභාවේදී කපා කරමු. මේ පුංචි ඡන්දයෙන් ඇවිල්ලා පුංචි ගම හදන්න පුංචි කොට්ඨාසය හදන්න සීතාවක ප්‍රාදේශීය සභාව හදන්න හයිය ගක්තිය ජවය යොදවන්න ඕන වෙලාවේදී ඒක අමතක කරලා ඊට වඩා ලොකුවට එහාට හිතාගෙන කටයුතු කරන්න ක්‍රියාත්මක වෙනවා නම් කවදාවත් මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බලාපොරොත්තුව අභිමතාර්ථ ඉටු කරන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ මොහොතේදී ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා ගරු සභාපතිතුමනි, ප්‍රසන්න මන්ත්‍රිතුමනි, ගයාන් දුමින්ද මන්ත්‍රිතුමනි, හැම මන්ත්‍රිවරයෙකුටම මතක් කරනවා අපිට තියෙන ටිකෙන් මේ ටික කරගෙන යන ගමන් පවත්වාගෙන යන ගමන් ගේන්න මේ අපේ සීතාවක ප්‍රාදේශීය සභාවට ලක්ෂ ගණනින් සල්ලි ගේන්න කෝටි ගණනින් සල්ලි ගේන්න නව ව්‍යාපෘති දිගුකාලීන ව්‍යාපෘති සුපර් මාකට් හදන්න බස් නැවතුම්පලවල් දහය ඉදිකරන්න ඒ කටයුතු ටික ඒවායින් කරගන්න ඒ ප්‍රතිපාදන එන තැන් බලමු. අපේ කුමමෝදර අපිට අහිමි වුණු තැනක් තියෙනවා. ඉලුක්ඕව්ට ජාතික වන උද්‍යානය ජාතික රජය යටතේ පවතින්නේ. පුළුවන්කමක් හයිය ගක්තිය තියෙනවා නම් 43 දෙනාම එකතු වෙලා ඒකෙන් එන බද්දක් ලබා ගන්න පුළුවන් නම් ඒක ලබා ගන්න කියන තැන් වලට කියලා ලියන තැන් වලට ලියලා ගහන තැන් වලට පොල් ගහලා ඒක ලබා ගන්න කටයුතු කරමු. ආසන්නතයේදීම තියෙනවා මෙතන ලෙෂර් වර්ල්ඩ් එක. ලංකාවේම මිනිස්සු ලෙෂර් වර්ල්ඩ් එකට ඇවිල්ලා බදු ගෙවලා යනවා. අද වෙනකොට නඩුවක් පවතිනවා. ඒ නිසා මම ඒ ගැන ඊට වඩා කපා කරන්නේ නැහැ. නමුත් අපි ඒවායින් ලබා ගන්න තියෙන යම්කිසි ආදායමක් තියෙනවා නම් අන්න ඒ තැන් මේ දැනුම් තේරුම් ඇති මංජුල මහත්මා වැනි මහත්වරු කළ යුතු වන්නේ මුදල් උපයා ගත හැකි ස්ථාන පෙන්වා දීමයි. කුවාලයක් තියෙනවා නම් කුවාලයට බේත් දානවා විනා කුවාලය ඇඟිලි ගහනා පාරවන්න කටයුතු කරන්න එපා. කුවාලයක් තියෙන්න පුළුවන්. කරුණාකරලා කුවාලයට බේත් දාන හැටි හොයලා දීලා මේ අවුරුද්දක කාලයක් පුංචිම පුංචි පිරිසි කෝප්පය ඇතුළේ වැඩ ටික කරගන්න අපිට හයිය හක්තිය සපයන්න ගරු සභාපතිතුමා 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ඉතාමත් සුභසාධනීය ප්‍රශංසනීය අයවැයක්. පිවිතුරු හෙළ උරුමයේ සම්පූර්ණ සහායත් මේ රටේ තැලී පොඩි වන අභිංසක ජනතාව වෙනුවෙන් වේරගොල්ල කොට්ඨාසයේ අය වෙනුවෙන් අවිස්සාවේල්ල ආසනයේ අය වෙනුවෙන් මම මේ වෙලාවේදී ඉතාමත් සතුටින් මතක් කරනවා. ගරු සභාපතිතුමනි, මේ ප්‍රශංසනීය වූ අයවැය මීටත් වඩා දියුණු කරලා 2020 වර්ෂයේදී ඔබට තවත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා. මාගේ විවේචනාත්මකත නොවූ මගේ ප්‍රශංසනාත්මක ඡන්දය මේ සඳහා ලබා දෙනවා කියලා මතක් කරමින් නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම පළමුවෙන්ම ඔබතුමාට සුඛ පතනවා. ඒවගේම මම සන්නේෂ වෙනවා ඔබතුමාට වාර 05 ක් එක දිගටම මේ සභාවට අයවැය වාර්තාවක් හා අයවැය ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව. මම හිතන්නේ ඒක මේ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ වාර්තාවක් හැටියටත් අපිට සලකන්න පුළුවන්. අපි ඔබතුමාට සුඛ පතනවා. අපි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සියළුදෙනාම අපේ මන්ත්‍රීවරු අපේ කණ්ඩායම තමුන්නාන්සේට අවශ්‍ය සියළුම සහයෝගය ලබලා දුන්නා. ඔබතුමාගේ පත්වීම පිළිබඳව තමුන්නාන්සේට අවශ්‍ය ඒ සහයෝගය ලබා දුන්නා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ සහයෝගය ඒ ආකාරයෙන්ම අපිටත් ලැබෙයි කියලා. ගරු සභාපතිතුමනි, මමත් අවස්ථා 03 කට වගේ මතකයි මේ සභාවට අයවැය වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. මට අවබෝධයක් තියෙනවා ගරු සභාපතිතුමනි, මම හිතන්නේ අපේ ජයන්ත රණවක හිටපු සභාපතිතුමාටත් ඒ අවබෝධය ඇති. අපි කොයි තරම් සීමාවක් ඇතුළුව මේ අයවැය වාර්තා විශේෂයෙන්ම ලේඛනය ඉදිරිපත් කරන්නේ කියලා. අන්තිම වශයෙන් අපි එක රු.10 ක්වත් ඉතිරි කරලා තියෙනවා. ඒක තමයි අපේ සීමාව. ඒ නිසා අපිට පාර්ලිමේන්තුවේ කරන හරඹය මේ සභාව තුළ කරන්න බැහැයි කියන කාරණාව කවුරු කවුරුත් මතක තියා ගන්න ඕන කියන කාරණාවයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මම දකින්නේ මේ සීමාව තුළ ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන ඒ අයවැය යෝජනා ඉතාමත්ම සාධනීයයි කියලා. එක පැත්තකින් අපේ ගරු මංජුල මන්ත්‍රීතුමාටත් සුරියආරච්චි මන්ත්‍රීතුමාටත් හොඳ උත්තර දෙකක් අපේ කණ්ඩායමෙන් ලැබුණු නිසා දේශපාලන වශයෙන් මම තවත් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාව යන නිසා. අපිට මේ අයවැය ලේඛනයේ ආදායම් පිළිබඳව ගරු මන්ත්‍රීතුමන්ලා බොහොම අවිශ්වාසයෙන් තමයි කථා කළේ. ගරු සභාපතිතුමනි තමුන්නාන්සේ ඒ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ විශේෂයෙන්ම විශාල මුදලක් මුද්දර ගාස්තු ලෙස ආදායමට එකතු කරලා තියෙනවා. කවුරු මේ ගැන සැකයෙන් බැලුවත් එහෙම සැක කරන්න කිසිම කාරණාවක් නැහැයි කියන එකයි මගේ පෞද්ගලික හැගීම. ගරු සභාපතිතුමනි, තමුන්නාන්සේ බලාපොරොත්තු වෙන්නේ මිලියන 130 ක් මේ සභාවට මුද්දර ගාස්තු වශයෙන් ලැබෙයි කියලා. ගිය වර්ෂයේ මිලියන 73 ක් බලාපොරොත්තු වෙලා තිබුණා. ඒක විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක ඉතාම සාධාරණයි. ගරු මන්ත්‍රීතුමන්ලාගේ දැන ගැනීමට මට කියන්න තියෙන්නේ එකම කාරණාවක්. මම හැමදාම මේ හංවැල්ල නගරයට එනකොට අපිට මාවතගම ප්‍රදේශයේ අපි දකිනවා අක්කර 15 ක භූමි භාගයක් වෙන්දේසියට දාලා තියෙනවා. දළ වශයෙන් පර්චස් 1800 ක් වත් මම හිතන්නේ ඊටත් වැඩියි මේ පාරවල් වලට ඒවගේ ඇරියාම පර්චස් 1800 ක් වත් මේකේ වෙන්දේසි වෙන්න ඕන. මේක කවුරුත් දැන් ඇස්තමේන්තු කරලා තියෙනවා බලාපොරොත්තු වෙනවා එක පර්චස් 01 ක් ලක්ෂ 02 කට වඩා වැඩි මිලකට මේකේ විකිණෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මට ඉලක්කම් හැටියට ගණන් කර ගන්න බැහැ මේ අවස්ථාවේ හැටියට. එහෙම නම් අපේ සභාවට මේ Project ඉදිරිපත් වෙනකොටම අපිට 1% ක මුදලක් අය කරගන්න අවස්ථාව තියෙනවා. මීට අමතරව මම කියන්න ඕන මේ පහුගිය යහපාලන ආණ්ඩු සමයේ අපේ ඉඩම් විකිණීමේදී අපි අය කරපු ගාස්තුව විශාල වශයෙන් වැඩි කළා. ජනතාවට බර දෙන යෝජනා විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව විසින් පහුගිය කාලයේ සම්මත කර ගත්තා. 3% ක තිබුණු මුද්දර ගාස්තුව 5% දක්වා අද වැඩි කරලා තියෙනවා. 4% යි කියලා මන්ත්‍රීතුමා කියනවා. ගරු සභාපතිතුමනි, ගණන් හදලා බලන්න මේ ප්‍රමාණයම වැඩි කරලා ඒ ඉඩම් වලින්ම කොයිතරම් මුදලක් මේ සභාවට අද එකතු කරගන්න පුළුවන් වෙලා තියෙනවාද කියලා. ඒ නිසා මේ භය සංකා ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමන්ලා එතුමන්ලාගේ ඒ මනංකල්පිත ඒ අදහස් නැත්නම් දේශපාලනික වශයෙන් දරණ අදහස් ඉවත් කරගෙන මේ අයවැයේ බලාපොරොත්තු වන ආදායම් ලැබෙනවා කියන කාරණාව අපිට ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. මම මංජුල මන්ත්‍රීතුමාගේ කථාවේදී මම දේශපාලන පැත්ත කථා කරන්නේ නැහැ කිව්වා. අදායම් උත්පාදන වැඩසටහන් පිළිබඳව එතුමා සඳහන් කළා. මම නම් දන්නේ නැහැ. මගේ හොඳ මිත්‍රයා. එතුමා රචිත්‍ර ජයසිංහ මැතිතුමා ගැන සඳහන් කළා. මමත් එතුමාට ඉතාමත්ම ඉහළින් ගරු කරන මන්ත්‍රීවරයෙක්. සභාපතිවරයෙක්. එතුමා ගැන සඳහන් කිරීම මම ඉතා අගය කොට සලකනවා. ඒවගේම වන්ද්‍රසිරි හිටපු සභාපතිතුමා. සභාපතිතුමනි මමත් මේ සභාවට අරමුදල් එකක් වෙන ලොකු ව්‍යාපෘතියක් කරලා සභාවට අදත් ඒවායින් ආදායම ලැබෙනවා. මම හිතන්නේ සභාවේ ඉන්න නිසා මම පොඩ් කුහකත්වයක් ඇති වුණාද දන්නේ නැහැ ඒ ගැන මකක් කරන්නවත් එතුමාට ශක්තියක් තිබුණේ නැහැ. අද සභාවට විශාල මුදලක් ඒවායින් ලැබෙනවායි කියන කාරණය මතක් කරන්න ඕන. ඔබතුමා සඳහන් නොකරනකොට මට

හිතුණා පොඩි කුහකත්වයක් ඇති කියලා. ප්‍රශ්නයක් නැහැ. සභාපතිතුමනි මම ඊළඟට ඔබතුමාගේ ආදායම් පිළිබඳව අපිට කිසිම සැකයක් නැහැ. ඔබතුමාගේ ඒ වැය ලේඛනයේ වෙන් කරනවා මිලියන 15 ක් ආධාර මුදල් ප්‍රාග්ධන ණය හැටියට. මට අවශ්‍ය වෙනවා සභාපතිතුමනි මේ ප්‍රාග්ධන මුදල වැය කරන්නේ කොහොමද කියන කාරණය පොඩ්ඩක් දැන ගන්න. මම ඔබතුමාගේ වැය ශීර්ෂයේ තවත් සාධනීය ලක්ෂණයක් හැටියට ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියාවට මිලියන 46 කුත් ඒවගේම ප්‍රාග්ධන වැය කිරීම් වලට මිලියන 57 කුත් එකතුව මිලියන 104 ක් ලබලා දීලා තියෙනවා. ඔබතුමාගේ අයවැය කටාවේදීත් ඒ පිළිබඳව ඔබතුමා සඳහන් කළා ඉතාම වටිනා අදහසක් හැටියට ඔබතුමාගේ කටාවේදී අපේ තියෙන දේපල ආරක්ෂා කිරීමට කටයුතු කිරීම යන්ත්‍ර සුත්‍ර ආදිය අළුත්වැඩියාවට සහ මංමාවත් කැඩෙන ඒ තැන් ඒවා අළුත්වැඩියා කිරීමටත් මේ මුදල් යෙදීම නිසා අපේ අවශ්‍යතාවයන් යම් ප්‍රමාණයකට ඉෂ්ට වෙනවා කියන කාරණය පිළිබඳව මම මගේ සතුට ඔබතුමාට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඔබතුමා ඒවගේම කසල ප්‍රතිවක්‍රියකරණය පිළිබඳව ඔබතුමාගේ දැක්ම ඒ පිළිබඳව ඉතා වටිනා දෙයක් හැටියට තමයි මේක සලකන්නේ. අපි පිරිසිදු නගර වල ජීවත් වෙන්න ඕන. ඒවගේම අපි ලස්සන නගරවලත් ජීවත් වෙන්න ඕන. දැන් ඔබතුමා යෝජනා කරනවා කසල බදුන් දීලා යම්කිසි ප්‍රමාණයකට ඒ කසල බැහැර කිරීම ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙලට ඒ යෝජනාව ඉතාම වැදගත් වෙනවා. අපි මේ නොයෙකුත් ලෙඩ රෝග වලට භාජනය වෙන්නේ මේ කසල තැනින් තැන දාලා ඒවායින් වන අපිරිසිදුකම ඒවා ජලාශ්‍ර වලට ගලා යාම තුළ අපේ ජීවිත වලට මේක විශාල තර්ජනයක් වෙනවා. ඒ නිසා අපි අපේ ප්‍රමුඛත්වය අපි ලබලා දෙන්න ඕන කියන්නේ මේ පිරිසිදු ප්‍රදේශයක් හැටියට අපේ විශේෂයෙන්ම නගර සම්බන්ධව කටයුතු කිරීම කරනකොට නගර ආශ්‍රිතව ගම් වල ඒ ප්‍රතිවක්‍රියකරණ ක්‍රම ඇති කරන්න ඔබතුමා ගන්නා උත්සාහය මම අගය කරනවා. ඒ විතරක් නෙමෙයි මම පහුගිය කාලයේ තමුන්නාන්සේගෙන් ඉල්ලා හිටියා අපේ ගම් වලට මේ කසල එකතු කරන්න මේ සභාවේ වාහන යවන්න කියලා තමුන්නාන්සේ ඒ කාර්යය ඉෂ්ට කරලා තියෙනවා. අපි තවත් ඒක වැඩි දියුණු කරගන්න ඕන. තමුන්නාන්සේ ඒ ගැන අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් සාර්ථක කරගන්න ඔබතුමා වෙන් කල මුදල් පිළිබඳව අපි සන්තෝෂයට පත් වෙනවා. ඒවගේම ගරු සභාපතිතුමනි, මම ගලගෙදර කොට්ඨාසය නියෝජනය කරන සභිකයා හැටියට මට තමුන්නාන්සේට මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා පාදුක්ක කලාපයේ ළදරු පාසල් මම දන්න විදිහට දෙකයි තියෙන්නේ. පාදුක්ක සහ මීපේ. මීපේ ඒ නගරයේ තියෙනවා ළදරු පාසලට අමතරව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකුත්. ඒ නිසා තමුන්නාන්සේගේ අවධානය මීපේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයටත් පෙර පාසලටත් තමුන්නාන්සේගේ වැඩි අවධානයක් යොමු කරලා තමුන්නාන්සේ විසින් වෙන් කරන ලද ප්‍රතිපාදන වලින් වඩා මුදලක් ඒ ස්ථානය වැඩි දියුණු කරන්නට කටයුතු කරන්න කියන කාරණාවත් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ නිසා අද දේශපාලන වශයෙන් හුගක් දේවල් කිව්වා මම ගරු මන්ත්‍රීතුමාට කියන්න ඕන ගරු මංජුල මන්ත්‍රීතුමාට මේ හුගක් දේවල් කෙරුණේ නැහැයි කියලා පහුගිය කාලයේදී එතුමාගේ යෝජනා වල කෙරුණේ නැහැයි කියලා නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන් එතුමා විස්තර කරන්න යෙදුණා. මම පුදුම වෙනවා ඔබතුමා ඒ කාලයේ මේ සභාවේ යම් යම් මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය දැක්කාම පත්තර වලින් තමයි දැක්කේ මට නියෝජනය කරන්න ලැබුණේ නැහැ. පත්තර වලින් දැක්කේ. මේ විදුරු බෝතල් වලින් ගහා ගන්න සභාවක් තුළ තමුන්නාන්සේ ඒ තරමටත් කරන්න ලැබීම තමුන්නාන්සේගේ ජයග්‍රහණයක් හැටියට තමයි මම දකින්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා බොහොම සාමකාමී වතාවරණයක් තුළ මේ අයවැයේ යෝජනා සාර්ථක කර ගැනීමට තමුන්නාන්සේට අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න. තමුන්නාන්සේගේ යෝජනා වලට අපි කණ්ඩායමක් හැටියට සම්පූර්ණ සහයෝගය දීලා ඉදිරි වර්ෂයේදී සාර්ථක කර ගැනීමට පසුබිම ලබා දීමට කටයුතු කරනවා කියන කාරණාවත් මතක් කරමින් තමුන්නාන්සේට සුභ පතමින් මගේ කටාව අවසන් කරනවා. ස්තූතියි.



ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, සභෝදර මන්ත්‍රීතුමන්ලා සියළුදෙනාගෙන්ම අවසරයි. සීතාවක ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරලා ඒ පිළිබඳව සාකච්ඡා කරන මොහොතේ තමයි සභාවේ මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. ගරු සභාපතිතුමනි, මම සිහිපත් කරන්න ඕන. සීතාවක ප්‍රාදේශීය සභාවේ අවුරුදු 04 ක කාල සීමාවක් ඔබතුමා සභාපතිවරයා හැටියට ඉදිමින් ඒවගේම පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ජයග්‍රහණය කළාට පස්සේ එම කණ්ඩායම නියෝජනය කරමින් සභාපතිවරයා ලෙස මෙවරත් පත් වෙලා මම හිතන්නේ ඔබතුමා ඉදිරිපත් කරන්නේ පස්වන අයවැය ලේඛනය. 2014 වසරේ අවසාන වරට ඉදිරිපත් කරපු අයවැය ලේඛනය තමුන්තාන්සේ මේ සභාවට ඉදිරිපත් කළා. මම අතිතයට ගියාට පස්සේ අපේ වන්දුසිරි ගමගේ මන්ත්‍රීතුමා මතක් කළා වගේ මේ ප්‍රාදේශීය සභාව නියෝජනය කළේ නැති වුණත් එතුමා මතක් කළා පත්තර වලින් ඔබතුමා කොහොම මේ ප්‍රාදේශීය සභාව පවත්වාගෙන ගියාද කියන තොරතුරු එතුමාට ලැබුණා කියලා. අද දිනයේ සම්මත කර ගැනීමට නියමිත අයවැය ලේඛනය අද නෙමෙයි සභාපතිතුමා එදා තමයි අයවැය ලේඛනය අපේ ඉතිහාසයේ ඉතාම බැරෑරුම් වතාවරණයක් උඩ සම්මත කර ගත්ත අයවැය ලේඛනය තමයි 2015 අයවැය ලේඛනය. ගරු සභාපතිතුමනි, සීතාවක ප්‍රාදේශීය සභාවේ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට අපේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් එවකට සභාපතිවරයා ලෙස ඔබතුමා පත් වුණාට පස්සේ ඔබතුමා 2015 අයවැය ලේඛනය ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසකුත් තමුන්තාන්සේට විරුද්ධව කටයුතු කරන මොහොතක. ඒ මොහොතේ ඒ අයවැය ලේඛනය සම්මත කර ගන්න හැකියාව ලැබෙයිද කියන බිය ඔබතුමා ගාවත් තිබුණා. අපි ගාවත් තිබුණා. අවට ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ වන විට අයවැය ලේඛනය පරාජය වෙලා සභාපතිවරු වෙනස් වෙලා හිටිය වතාවරණයක තමයි ඔබතුමා 2015 අයවැය ලේඛනය ඉදිරිපත් කළේ. 2014 අවුරුද්දේ අග භාගයේ ඉදිරිපත් කළේ. 2015 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය. ඒ අයවැය ලේඛනය ඉතාමත් තීරණාත්මක අවස්ථාවක කවුරුත් නොසිතූ විරු ආකාරයෙන් ඉතාමත් අවස්ථානුකූලව ඒ අයවැය ලේඛනය සම්මත කරගන්න අවස්ථාව තිබුණත් අපේ කණ්ඩායමේ පිරිසක් විපක්ෂයත් සමග කටයුතු කරලා ඒ අයවැය ලේඛනය පරාජය කිරීමට උත්සාහ කරමින් සිටින මොහොතක ඉතාම අහඹු ලෙස තමයි අපි එදා ප්‍රාදේශීය සභාවේදී අයවැය ලේඛනය සම්මත කර ගත්තේ. හැබැයි එහෙම සම්මත කර ගත්ත හින්දාදෝ තමුන්තාන්සේට ඒ අයවැය ලේඛනය ක්‍රියාත්මක කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉන්පසුව ජනාධිපතිවරණය පරාජය පත් වුණාට පස්සේ ඒ අයවැය ලේඛනය ක්‍රියාත්මක කර ගන්න බැරි වුණා. අපේ බලය සීතාවක ප්‍රාදේශීය සභාවේ අයින් වෙලා නිලධාරීන් විසින් ඒ කටයුතු කරගෙන යන්න ජනාධිපතිවරයා පැවරීමත් එක්ක අපේ බලය එතනින් අවසාන වුණා. ඊට පස්සේ අපි නැවතත් 2018 වර්ෂයේ පෙබරවාරි 10 වෙනිදා දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන තමයි අපි සීතාවක ප්‍රාදේශීය සභාවේ අපි ඔබතුමා සභාපතිවරයා හැටියට පත් වෙන්නේ. අපි පහුගිය කාලයේ ඉදිරිපත් කරපු අයවැය ලේඛන 04 ත් එක්ක සන්සන්දනය කරලා බැලුවාට පස්සේ ගරු සභාපතිතුමනි, මංජුල මන්ත්‍රීතුමාත් ඒක කිව්වා මේ අයවැය ලේඛනය තමයි ඔබතුමා මේ ප්‍රාදේශීය සභාවේ ඉදිරිපත් කරලා තියෙන සාර්ථකම අයවැය ලේඛනය ගරු සභාපතිතුමනි. මංජුල විරරත්න මැතිතුමාත් ඒ ගැන සභාවට මතු කළා. ඔබතුමා මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරලා තියෙන්නේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි. ප්‍රාදේශීය සභාව තුළ වැඩ කටයුතු කරනකොට එහි ව්‍යවස්ථාවට අනුව උපතේ සිට මරණය දක්වාම සිදුවන සියළුම කාර්යයන් පිළිබඳව මැදිහත්වීම් තමයි සීතාවක ප්‍රාදේශීය සභාව හැටියට පුද්ගලයන්ගේ අපිට පැවරිලා තියෙන කාර්යභාරය. ඒ කාර්යභාරය මොකද්ද කියන එක ඉතාම පැහැදිලිව අවබෝධ කරගෙන තමයි මේ අයවැය ලේඛනය ඔබතුමා සකස් කරලා තියෙන්නේ. උපතේ සිට මරණය දක්වාම අපිට ප්‍රාදේශීය සභාවක් තුළින් කරන්න පුළුවන් වැඩ කොටස සඳහා අවශ්‍ය කරන මුදල් ටික තමන් තමුන්තාන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අයවැය ලේඛනය පිළිබඳව මන්ත්‍රීවරු කපා කිරීමේදී ඔබතුමාගේ අයවැය ලේඛනයට ආදායම් උත්පාදනය කර ගැනීමේ අඩුපාඩුව පිළිබඳව මතක් කළා. අවධානය යොමු කළා. නමුත් ගරු සභාපතිතුමනි, මේ මන්ත්‍රීවරු සියළුදෙනා දන්නවා

සීතාවක ප්‍රාදේශීය සභාව කියන්නේ ආදායම් අඩු ප්‍රාදේශීය සභාවක්. කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ගරු අරුණ දිවිගල්ල මන්ත්‍රිතුමා මතක් කළා වගේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම භූමි භාගයක් තියෙන ආසනය තමයි අපේ අවිස්සාවේල්ල ආසනය. ඒකෙනුත් සීතාවක ප්‍රාදේශීය සභාව භූමි ප්‍රමාණයෙන් ඉතාම වැඩියි. ආදායම ලැබෙන ක්‍රමවේද අඩුයි. කඩුවෙල නගර සභාවත් එක්ක ගත්තාට පස්සේ කැස්බෑව නගර සභාවත් එක්ක ගත්තාට පස්සේ මොරටුව නගර සභාවත් එක්ක ගත්තාට පස්සේ හෝමාගම ප්‍රාදේශීය සභාවත් එක්ක ගත්තාට පස්සේ අපේ ප්‍රාදේශීය සභාව ඉතාමත් අපිට ආදායම් ලැබෙන මාර්ග අඩුම ප්‍රාදේශීය සභාව ගරු සභාපතිතුමනි. ඒවගේම තමයි ගොවිතැන් බිහිත් තමන්ගේ ජීවනෝපාය ගෙනියන කුලී රක්ෂාවල් කරලා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ජීවනෝපාය ගෙනියන ජන කොට්ඨාස වැඩිපුර ජීවත් වන ප්‍රාදේශීය සභාවක් තමයි අපේ ප්‍රාදේශීය සභාව. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ගරු මන්ත්‍රිතුමාලා මතක් කළා වගේ අපේ දියුණු වෙච්ච නගර ඒ නගර වලින් වැඩි ආදායමක් ලැබෙන නගර අපිට නැහැ. කඩුවෙලට වගේ ලොකු නගර 03 ක් අපිට නැහැ. අපිට තියෙන එකම නගරය දෙක තමයි හංවැල්ල හා පාදුක්ක නගර වැඩිම ආදායමක් ලැබෙන්නේ. කොස්ගම නගරය වේවා කහහේන නගරය වේවා අනෙක් නගර තාම ලොකු ආදායමක් ලැබෙන තත්වයට පත් වෙලා නැහැ. පාදුක්කත් ගත්තාට පස්සේ කඩුවෙලට සාපේක්ෂව හෝමාගමට සාපේක්ෂව ලොකු ආදායමක් ලැබෙන ස්ථාන නෙමෙයි. ගරු සභාපතිතුමනි, මම මතක් කරන්න ඕන කාරණය දෙවැනියට ලොකු ආදායම් ලැබෙන ක්‍රමවේදයක් මේ සීතාවක ප්‍රාදේශීය සභාව තුළ නැහැ. අපේ ගරු මන්ත්‍රිතුමන්ලා මතක් කරන ආකාරයට අපිට ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා තියෙන සම්පත් ප්‍රමාණය ඒක තමයි ඉතාම වැදගත් කාරණය අනෙක් ප්‍රාදේශීය සභාවන් එක්ක ගත්තාට පස්සේ අපිට සම්පත් උත්පාදනය කර ගැනීම සඳහා තියෙන ධනය උත්පාදනය කර ගැනීම සඳහා තියෙන සම්පත් ප්‍රමාණය ඉතාම අඩුයි. කවුරුවත් තර්ක කරන්න පුළුවන්. ස්වාභාවික පරිසරය පාවිච්චි කරලා ස්වභාවික දේ පාවිච්චි කරලා ආදායමක් මේ සීතාවක ප්‍රාදේශීය සභාවට හැකියාව තියෙනවා කියලා. ඒකට ක්‍රියාත්මක වෙනවා ප්‍රාදේශීය සභාව. විශේෂයෙන් මතක් කරන්න ඕන අරුණ දිවිගල්ල මන්ත්‍රිතුමා මතක් කළා වගේ ලෙෂර් වර්ල්ඩ් ආයතනය ලංකාවේම කටාබහට ලක්වෙන යම්කිසි ආදායමක් උත්පාදනය කරන තැනක්. නමුත් ගරු සභාපතිතුමනි, ඒකේ ලැබෙන ආදායමින් යම්කිසි කොටසක් අපේ ප්‍රාදේශීය සභාවට අය විය යුතුයි. මම ඒ පිළිබඳව දිරිසව කටා කරන්න යන්නේ නැහැ. අධිකරණයේ නඩුවක් තියෙන නිසා. ඒ මුදල් ටික පවා අපිට ප්‍රාදේශීය සභාවට අය කර ගැනීමට හැකියාවක් ලැබ්ලා නැහැ මෙතෙක්. ඒ ආයතනය පිහිටුවවාට පස්සේ. අපි එනතීන් එහාට ගිහින් බැලුවා. ඔබතුමාගේ කාලය ගැන විතරයි හැමෝම කටා කරන්නේ. අනෙක් සභාපතිවරු මේකේ හිටියේ නැහැ වගේ කටා කරන්නේ. අනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කරන සභාපතිවරුන් මේකේ හිටියා. විශේෂයෙන් වන්දුසිරි ගමගේ මැතිතුමා එතුමා එතුමාගේ කාලයේ එතුමා මතක් කළා එතුමාගේ කටාවේදී එතුමා හොඳ ආදායම් මාර්ගයක් සීතාවක ප්‍රාදේශීය සභාවට යහපත් විදිහට ගොඩ නගලා වෙළඳ සංකීර්ණය ඉදිකරලා යම්කිසි ආදායමක් මේ ප්‍රාදේශීය සභාවට ලබා දිලා තියෙනවා. ඔය කියන දේශපාලන පක්ෂ වල සභාපතිවරු අහවල් දේ කළා කියලා සඳහන් කරන්නකෝ. මෙතන්ට ආවාට පස්සේ ගරු සභාපතිතුමා ඕකයි තත්වය. හෙට මම සභාපති වුණත් රණවක මන්ත්‍රිතුමා සභාපති වුණත් මංජුල මන්ත්‍රිතුමා සභාපති වුණත් ප්‍රේමරත්න මන්ත්‍රිතුමා සභාපති වුණත් ගයාන් දුමින්ද මැතිතුමා සභාපති වුණත් මේක තමයි තත්වය. ඒ නිසා මෙතන්ට ආවාට පස්සේ තමයි මේකේ වැඩ කටයුතු කරගෙන යාමේදී සංකීර්ණභාවය අර මම මුලින් මතක් කළා වගේ ප්‍රාදේශීය සභාවේ අනෙක් ප්‍රාදේශීය සභාවන් එක්ක ගත්තාට පස්සේ පාරවල් වැඩියි. ඉතාම දුෂ්කර පාරවල් තියෙනවා. සංවර්ධනය කර ගැනීමේදී දුෂ්කරතා තියෙනවා. නොයෙකුත් දේවල්. ඒ නිසා ගරු සභාපතිතුමනි, භූමියේ ප්‍රමාණය පිළිබඳවත් මේ සියළු සංවර්ධන ක්‍රියාවලියේදී බලපානවා. භූමියේ පිහිටීම මේ සංවර්ධන ක්‍රියාවලියේදී බලපානවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමාට හැකි ආකාරයෙන් ඔබතුමා මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන මහජනතාව පිළිබඳව අපේ මහජනතාවට අවශ්‍ය කරන කාරණා ටික ප්‍රාදේශීය සභාවකින් ඉටු විය යුතු මූලික කාරණා ටික මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියන බව අපි මතක් කරන්න ඕන. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය

යොමු වෙලා තියෙනවා පෙර පාසල් අධ්‍යාපනය පිළිබදව. පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ ගරු සභාපතිතුමනි, අපේ ගරු වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමාත් කථා කළා පෙර පාසල් අධ්‍යාපනය වගේම මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පිළිබදව. මත් ද්‍රව්‍ය ඉතාම සිසු යෙන් සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විතරක් නෙමෙයි මුළු රට පුරාම මත්ද්‍රව්‍ය උවදුර පැවත යන නිසා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදවත් යෝජනාවක් මේකට එකතු වුණා නම් හොදයි කියලා. අපිත් ඒ යෝජනාව ඔබතුමාට කරනවා. එහෙම යෝජනාවක් එකතු වුණා නම් හොදයි කියලා. ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා පෙර පාසල් අධ්‍යාපනය පිළිබදව. පෙර පාසල් අධ්‍යාපනය තමයි ඉතාම වැදගත්. මූලික අධ්‍යාපනය ලැබෙන තැන. ඒකට ප්‍රාදේශීය සභාව මැදිහත් වෙනවා කියන්නේ ඉතාම සුභවාදී කටයුත්තක්. ඔබතුමාගේ දායකත්වය මේ අයවැය ලේඛනයෙන් සපයලා තියෙනවා. රු. 600 ක් අය කරපු මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මම දන්නේ නැහැ සභාපතිතුමාට එහෙම කරගෙන යන්න ඔබතුමාට හැකියාවක් ඇති. ඒ විතරක් නෙමෙයි වියළි සලාක ක්‍රමයකට ඒ ද්‍රව්‍ය දරුවන්ට වියළි ආහාර ලබා දීමටත්. දිවා ආහාරය ලබා දීමටත් ඔබතුමා යෝජනා කරලා තියෙනවා. ඒවගේම තමයි පහුගිය කාලයේ එක අතකින් රටේ අනාගතය භාර ගන්න ඉන්න පෙර පාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය ඒ අයට ලැබෙන්න තියෙන අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ශක්තිය දෙනවා වගේම පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පුස්තකාල ඉදිකරලා ඒ පුස්තකාල වල වැඩි දියුණුව ඇති කරලා ලොකු වැඩ කොටසක් ඉටු කරගෙන යන්න තමුන්නාන්සේ මුදල් මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. තමුන්නාන්සේගේ අයවැය කථාවෙනුත් මතක් කලා ගරු සභාපතිතුමනි. පුස්තකාල ඉතිහාසයේ අපේ හංවැල්ල පුස්තකාලය ගත්තාට පස්සේ බස්නාහිර පළාත් සභාව තුළ ඉතාමත් දියුණු තත්වයේ පවතිනවා. සියළු කාරණා වලින් අංග සම්පූර්ණව පවතින පුස්තකාලයක් බවට ඔබතුමාගේ පහුගිය පාලන කාලයේ ඇති කරලා ඒක සිතාවක ප්‍රාදේශීය සභාවේ මහජනතාවට ඒවගේම අනාගතය භාර ගන්න ඉන්න ද්‍රව්‍ය දරුවන්ට මේ සිතාවක ප්‍රාදේශීය සභාවේ පාඨකයන්ට පරිත්‍යාග කරලා තියෙනවා මේ හංවැල්ල මහජන පුස්තකාලය. එවැනි යෝජනා රැසක් එකතු කරලා යෝජනා 10 කට මේ ප්‍රාදේශීය සභාවේ ජීවත් වන ජනතාවගේ ජීවිතය හැඩ ගස්වා ගැනීම පවත්වාගෙන යාම සිතාවක ප්‍රාදේශීය සභාව හැටියට අපිට කරන්න පුළුවන් ඒ කටයුතු සියල්ල කරුණු 10 කට ගොනු කරලා මේ සියල්ල ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේක අසාර්ථක අයවැය ලේඛනයක් කියලා කියන්නේ කොහොමද කියලා මම අපේ විපක්ෂයේ මන්ත්‍රිතුමන්ලාගෙන් අහනවා. මේක ගරු සභාපතිතුමනි, 100 % ක් සර්ව සාධාරණ අයවැය ලේඛනයක් ඔබතුමා ඉදිරිපත් කළත් උඩින් ලැබෙන තීන්දුවට තමයි කටයුතු කරමින් යන්නේ. ඒ නිසා මේක 100 % ක් මේ අයවැය ලේඛනය සාර්ථක වුණත් ඔබතුමා බලාපොරොත්තු වෙන්න එහා මේකට විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයෙන් එතුමන්ලාට ලැබිලා තියෙන නියෝගය තමයි එතුමන්ලා ක්‍රියාත්මක කරන්නේ. ඒක 100% සර්ව සාධාරණ අයවැයක් ඉදිරිපත් කළත් එතුමන්ලා මේකට සහයෝගය දෙන්නේ නැත්නම් ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි, මේක පැහැදිලියි අවුරුදු 04 ට වැඩිය නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිතුමන්ලා අපිට අදුරගන්න බැරි වුණා අවසානය වෙනකන් මේ අයවැය ලේඛනයට සහයෝගය දෙයිද නැද්ද කියලා. අද නම් ඉතාම පැහැදිලියි. මුලින්ම කථා කරලා කිව්වා මේ අයවැය ලේඛනයට සහයෝගය දෙන්නේ නැහැයි කියලා. ඒ පිළිබදව අපි ඇත නියා කියපු එක පිළිබදව අපි සතුටු වෙන ගමන් විශේෂයෙන් මතක් කරන්න ඕන ගරු සභාපතිතුමනි, මේ අයවැය ලේඛනය තමුන්නාන්සේ දේශීය ආහාර පිළිබදව විත්තක ගරු මන්ත්‍රිතුමා පහුගිය සභාවකට යෝජනාවක් ගෙනත් තිබුණා. කෘෂිකාර්මික දිවි පෙවතක් ගෙවන සිතාවක ප්‍රාදේශීය සභාවේ මහජනතාවගේ තමන් වගා කරන ඒ වගාවේ දේශීය අස්වැන්න කෘෂි රසායනික යොදන්නේ නැතුව ඉතාමත්ම සාරවත්ව සකසා ගන්නා වූ අස්වැන්න යම්කිසි මිලකට අලෙවි කර ගැනීම සඳහා ස්ථානයක් සුදානම් කරන්න කියලා එතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ යෝජනාවටත් ඔබතුමා කන් දීලා තියෙන බව පෙනෙනවා. ඔබතුමා යෝජනා කරනවා මේ අයවැය ලේඛනයෙන් දේශීය කෘෂිකාර්මික ආහාර අලෙවි කර ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ගොඩ නගනවා කියන එක. මේක කියලා තියෙන්නේ ලබුගම පාරේ ස්ථාපිත කරනවා කියලා. ගයාන් දුමින්ද මන්ත්‍රිතුමා හෙට සභාපති වුණොත් තුන්තන

ප්‍රදේශයට වැඩි සැලකිල්ලක් දක්වයි. එහෙම තමයි වෙන්න ඕන. ඒකේ ලොකු වැරද්දක් නැහැ. ගරු සභාපතිතුමනි, ඔබතුමා මේ සියළු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා අයවැය ලේඛනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට අපේ සහයෝගය දෙන බව ප්‍රකාශ කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සියළු කාරණා අපි කපා කරගන්නේ අපේ රටේ ඉතාම තීරණාත්මක මොහොතක. තීරණාත්මක දේශපාලන වටපිටාවක් තුළ තමයි ගරු සභාපතිතුමනි, අපි මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. අයවැය ලේඛනය අද සම්මත කරලා 2019 වසරේ කටයුතු කරන්න සුදානම් වෙන්නේ. මෙතනදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම වෝදනා කළා මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එතුමා මේ රට අරාජිත කරන තත්වයට පත් කරලා තියෙනවා කියලා. අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ගරු සභාපතිතුමනි, පහුගිය යහපාලන ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුව එහෙම නැත්නම් ජාතික ආණ්ඩුව බිහි වෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙන්. ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක. ගරු සභාපතිතුමනි 26 වෙනිදා හවස් වරුවේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉවත් වෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ලියුමක් ඉදිරිපත් කරනවා ජනාධිපතිතුමාගේ අනු දැනුමත් එක්ක ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉවත් වෙනවා කියලා. ජාතික ආණ්ඩුවක් පැවතුණාට පස්සේ ඒ ප්‍රධාන පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ඒ ආණ්ඩුව ඉවත් වෙනවා. අගමැතිවරයා ඉවත් වෙනවා. අගමැතිවරයෙකුට පවතින්න විදිහක් නැහැ. ජාතික ආණ්ඩුවෙන් ඒ ප්‍රධාන පාර්ශවය ඉවත් වුණාට පස්සේ. ඒ අනුව තමයි ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපති මෙමන්ත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනත් අගමැතිවරයෙක් පත් කරන්නේ. ඒක ඉතාම නිත්‍යානුකූලයි. එදා රට අරාජිත වෙන්න ඇරියා නම් අගමැතිවරයෙක් පත් කර ගන්නේ නැතුව එතන තමයි වැරද්ද තියෙන්නේ. මේ කරලා තියෙන කටයුත්තේ කිසිදු වරදක් නැහැ. ඉතාම නිත්‍යානුකූලව ඉතාම අවස්ථානුකූලව තමයි ගරු සභාපතිතුමන් ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙන්නේ.

සභාවේ සෝෂා .....

ගරු සභාපතිතුමා

ඔබතුමාලා කිව්ව දේශපාලන කාරණා සියල්ල එතුමාත් අහගෙන හිටියා. ඒ නිසා බාධා කරන්න එපා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඊට පස්සේ ජනාධිපතිතුමා අගමැතිවරයෙක් පත් කළා. කැබිනට් මණ්ඩලයක් පත් කළා. ඒකට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ කිහිපයක් අධිකරණය ඉදිරියට ගියා. පාර්ලිමේන්තුව විසිරව්වා මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඊට විරුද්ධව අධිකරණයට ගියා. දැන් අධිකරණය ඒක විභාග කරමින් ඉන්නවා. ඒ අතරතුර වාරණ නියෝගයක් නිකුත් කළා ඒ කටයුත්ත පිළිබඳව. කොහේවත් අධිකරණයකින් කියලා නැහැ පාර්ලිමේන්තුව විසිරවීම සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූල නැහැයි කියලා. තාම කරුණු විමසමින් ඉන්නවා. හැබැයි ඒ අතරතුර රට තුළ නිර්මාණය වෙමින් යනවා රටට මේ අවස්ථාවේ හැටියට අවශ්‍යම කාරණය තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා නැවත අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා නැවත ආණ්ඩුවක් පත් කර ගැනීම. ඉතාමත් පැහැදිලියි ගරු සභාපතිතුමනි. ජාතික ආණ්ඩුවක් පැවතුණා. ඒකෙන් පැවති පාර්ශවයක් අයින් වුණා. එතනින් ජාතික ආණ්ඩුව ඉවත් වුණා. ජාතික ආණ්ඩුව නැති වුණා. අගමැතිවරයෙක් නැති වුණා. නැවත අගමැතිවරයෙක් පත් කළා. කැබිනට් එකත් විසිරව්වා. නැවත වතාවක් ජනාධිපතිතුමා තමන්ට කරන්න තියෙන හොඳම වැඩේ තමයි කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. නැවත වතාවක් මහජනතාවගේ කැමැත්ත විමසීම. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය මේ සියල්ලටම උඩින් තමයි මහජන පරමාධිපත්‍යය තියෙන්නේ. මේක කාටවත් තීරණය කරන්න බැහැ. මහජනතාවට තමයි අවසානයේ තීරණය කරන්න පුළුවන් මේ කටයුත්ත පිළිබඳව. ඒක තමයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා මේ ඉටු කරමින් ඉන්නේ. මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත්ත තීරණය 100% ක්ම නිවැරදියි. අපි එතුමාත් සමඟ මේ

කටයුත්තේදී සිටිනවා කියන බව මේ අවස්ථාවේදී මතක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයත් මම හිතනවා ඉතාමත් සාධනීයව හිතලා මේ රටේ ජනතාව ගැන හිතලා මේ රටේ බුද්ධිමතුන් ගැන කල්පනා කරලා මහා සංසරත්තය කියන දේ අහලා කටයුතු කළාට කියලා අපි මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් සාධාරණ ලෙස හිතයි කියලා මේ අවස්ථාවේදී මතක් කරමින් ඉදිරියේදී මෙහිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අගමැතිත්වයෙන් අපි ඉතාම ඉක්මණින් මැතිවරණයකට ගිහින් මැතිවරණයක් පවත්වලා අපේ ආණ්ඩුවක් පත් කර ගන්නට පස්සේ මේ සම්මත කරගන්නා වූ 2019 වර්ෂය සඳහා අයවැය ක්‍රියාත්මක කරලා සීතාවක ප්‍රාදේශීය සභාවට ස්වර්ණමය යුගයක් උදා කරමුයි කියලා මතක් කරමින් නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමා 2011 ඉදන් සභාපතිවරයා වශයෙන් වසර කිහිපයක් වෙන් වෙන්ව වෙලා ඉන්න වෙලා ඔබතුමාගේ පස්වෙනි අයවැය මේ වෙලාවේදී ගෙන එනවා. අයවැය 04 ක් ඔබතුමා පළවෙනි ධුර කාලයේදී ගේනකොට පළවෙනි අයවැයට ඔබතුමාට සහයෝගය දුන්න මන්ත්‍රීවරයෙක්. ඔබතුමා යෝජනා ඉල්ලනකොට මම කිව්වා තුන්තන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුණු ටික අයින් කරන්න ඕන ගරු සභාපතිතුමනි කියලා. ඔබතුමා ඒකට ඇහුම්කන් දීලා ඔබතුමා ඒක අයවැයට දාලා ඒ සිද්ධිය ඉෂ්ට කළා. ඒ වෙනුවෙන් මම ඔබතුමාට අත් උස්සලා සහයෝගය දුන්නා. ඒවගේම දෙවැනි අයවැය එනකොට අපිත් ඒ දවස් වල ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් මම. හයවැනියා විදිහට පත් වුණේ. පළවෙනි සැරේට. කොට්ඨාසයෙන් තුන්දෙනෙක් අපේක්ෂකයෝ දාලා තියෙනකොට ඒවගේම ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ ඒ දවස් වල විමල් වීරවංශ අමාත්‍යතුමාගේ වන්දන ලියනගේ මන්ත්‍රීතුමා අල්ලපු වසමේ ඉන්නැද්දි මම ජයග්‍රහණය කළේ. අනෙක් අයට වසම් 20 ක් 30 නිදහසේ තියෙනකොට හයවෙනියා විදිහට පත් වුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපේ කණ්ඩායම් රැස්වීමක් අයවැයට පෙර මේ දැන් තියෙනවා වගේම තියෙනවා. අපේ දෙවැනි අයවැයේදී ඔබතුමාගේ 2012 අයවැයේදී මට මතකයි ඒක සුදානම් කළේ නම් මටමයි වගකීම බාර දුන්නේ පහත්ගම ඉසුරුඉන් හෝටලයේ තමයි අපි කණ්ඩායම් රැස්වීම එක උත්සව ශාලාවේ කෙළවරක මේ සඳහා කටයුතු කළා. මේ වෙලාවේ අපේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සියළුම අය සහභාගි වෙද්දි අපේ විමල් ප්‍රසන්න මන්ත්‍රීතුමාත් වන්දන මුදුන්කොටුව මන්ත්‍රීතුමාත් තමයි සහභාගි නොවුණේ. එවකට හිටිය සංවිධායකවරයා සුමිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා. එතුමා කිව්වා මේකට විරුද්ධ වෙන්න ඕන කියලා. සංවිධායකවරයාගේ තීන්දුව නිසා විරුද්ධ වුණා මිසක් ඔබතුමාගේ අයවැයට විරුද්ධ විමක් නෙමෙයි. මම එදත් කිව්වා. අදත් කියනවා. අනෙක් මන්ත්‍රීවරු ඒ ගැන කථා කළ නිසා කියන්නේ. නැත්නම් කියන්න හිටියේ නැහැ. අපි එතන ගත්ත තීරණය කණ්ඩායමක් විදිහට මෙතන්ට ඇවිත් විරුද්ධත්වය පල කළා. ඒවෙලාවේ විමල් ප්‍රසන්න මන්ත්‍රීතුමා හා වන්දන මුදුන්කොටුව මන්ත්‍රීතුමා සොයිසා කියන්නේ කවුද කියලා පෙර දන්න නිසා වෙන්ව ඇති මොකද ළගින්ම ආශ්‍රය කරන දෙන්නෙක් හින්දා මොකද මම හිටියේ ගොඩක් ඇත. මම ආශ්‍රය කළේ අපේ මංජුල උප සභාපතිතුමා, උපුල් වන්දන, යසරු රාජපක්ෂ ආනන්ද රූපසිංහ උප සභාපතිතුමා. ඒ නිසා අපි අතර තිබුණු සම්බන්ධය අඩු වුණා මුදුන්කොටුව මන්ත්‍රීතුමා හා විමල් ප්‍රසන්න මන්ත්‍රීතුමා අතර. ඒ අය වැඩියෙන්ම හිටියේ සුමිත් සොයිසා මන්ත්‍රීතුමා එක්ක. ඒ අය ඒක දැනගෙන ඔබතුමාට සහයෝගය දීලා අපි පස් දෙනෙක් අතර අපි අතර බෙදීමක් ඇති කළා. ඒ බෙදීම ඇති කරනකොට ඔබතුමාට සභාපතිකමට විරුද්ධව පෙත්සමක් අත්සන් කරලා තිබුණා. වගකීමෙන් කියනවා මම ඒකට අත්සන් කරලා නැහැ. මගේ අත්සන තිබුණත් මගේ වගේ අත්සනක් ගහලා තියෙනවා. නමුත් මම අත්සන් කළේ නැහැයි කියලා අදත් කියනවා එදත් කිව්වා. සභාපතිතුමාත් දන්නවා මම අත්සන් කරලා නැහැ. මම හිටියේ ඔබතුමාගේ උත්සවයේ. රංජිත් ප්‍රේමලාල් තමයි අත්සන් කරන්න ආවේ. අත්සන් කරන්න හම්බ වුණේ නැහැ මම ඔබතුමාගේ වැඩ භාර ගැනීමේ උත්සවයේ හිටිය නිසා. මම ඒක වගකීමෙන් කියනවා. ඒ හරහා ඔබතුමාත් එදා දැඩි පාලනයක් ගෙනිව්වා. ඒක මතක් කරන්න ඕන. ඊට පස්සේ අපි ඔබතුමාට පෙරල පෙරලා පහර ගහනවා කියනවා අපි අළුතින් ඇවිල්ලා කොහෙද යන්නේ කියලා දන්නේ නැති අවදියක ඔබතුමා ඒකට අපිව තැලුවා පොඩි කළා ඇති වෙන්න.

අපිට පුද්ගලිකව ලයිට් එකක් දාගන්න දුන්නේ නැහැ. ඒවගේ දේවල් කරද්දි මම ගිහින් පුද්ගලික මුදලින් විදී ලාම්පු සවි කළා. ඔබතුමා ඒවාටත් විරුද්ධව කටයුතු කළා. ඔබතුමාගේ අයවැය කථාවේ හොඳ වචනයක් තියෙනවා ඒකට. ඔබතුමා දන්නවා නිරිපොල ගැණු ලමයෙක් මැරුවා වෙන් එක කඩාගෙන. එතන මම අතේ සල්ලි වියදම් කරලා කණු 04 ක් ගෙනත් හිටවලා වයර් රෝල් 04 ක් ගෙනත් විදී ලාම්පු 04 ක් දාලා පාලම පහුවෙනකම් අදුරු කලාපේ නමුත් ඒකත් කැපුවා. ඒවගේ වැඩ එකක් නෙමෙයි ගොඩක් තියෙනවා ඒවා කියන්න ඕන නැහැ පරණ දේවල් භාරඅවුස්සලා වැඩක් නැහැ. ඔබතුමා කියනවා ශක්තියක් ගන්නා කියලා මෙම ගරු සභාවේම ඇතැම් මන්ත්‍රීරුන්ගේ අවස්ථාවාදී හා බලකාමී කටයුතු ද අප ලද ජයග්‍රහණයන්ට ධෛර්යයක් විය. කියලා ඔබතුමා පිළි ගන්නවා. ඒක තමයි ගරු සභාපතිතුමනි මටත් වුණේ. මට ප්‍රතිපාදන හම්බ වෙන්නේ නැහැ. මට වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මම බැලුවා මේකට අපේ ගමේ මිනිසුන්ගේ ඉල්ලීම් ඉල්ලගෙන විකල්පයක් භොයන්න ඕන. ඒ හරහා තමයි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු පස්සේ යන්න පටන් ගත්තේ. මේ ප්‍රතිපාදන ගේන්න කොහොම හරි ගමට වැඩ කරන්න නම් සභාවේ මුදල් ලැබෙන්නේ නැත්නම් වෙනත් විකල්පයක් ඕන නිසා. එදා පටන් අද වෙනකම් ක්‍රමක්‍රමයෙන් වැඩි කරලා දැන් මිලියන ගණන් දක්වා ගේන්න පුළුවන් හැකියාව මට ලැබුණා. ඒ පන්තරය මමත් ඔබ කරපු දේ හරහා ලබා ගන්නා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මේ අයවැය ලේඛනයේ දැන් එක පිටුවක් දිග ඇරියා විතරයි මම බැලුවේවත් නැහැ. අනෙක් වසර 04 ම අයවැය ගෙනාවාම පරණ අයවැය වන්දන බලසූරිය 2006 ඒවාත් ගෙනල්ලා ඒවා බලලා සතියක් හමාරක් මේ වික අධ්‍යයනය කරලා සමහර අවස්ථා වල අපි සාරාංශගතව විනාඩි 40 ක් 43 ක් කථා කරලා තියෙනවා. දැන් එහෙම වචනයක්වත් කථා කරන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි ආවේ. එහෙම සුදානමකින් ආපු ගමනකුත් නෙමෙයි. මම නිකන් පිටුවක් දෙකක් විනාඩියක් බැලුවා. මීට එහා දෙයක් කරන්නත් බැහැ. මේ සභාවේ තියෙන ආදායමත් එක්ක බැලුවාම අපිට අනෙක් සභා එක්ක බැලුවාම ඇත්තටම ලොකු දෙයක් කරන්න පුළුවන් සභාවක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි ලොකු දේවල් කරලා තියෙන්නේ කොහෙන්හරි ආපු මූල්‍ය වටිනාමක් ගෙනාපු ව්‍යාපෘති විතරයි. සභාවෙන් කියලා ලොකු දේවල් කරන්න බැහැ. ලක්ෂ 10 ක් ඔබතුමා දාලා තියෙනවා පාදුක්කේ මේ ලක්ෂ 10 න් අත්තිවාරමවත් දාගන්න බැහැ. ඇත්ත තත්වය ඒකයි. නමුත් ඒකට වෙන් කරන්න මුදල් නැහැ අපි දන්නවා කරන්න බැහැ. මේ දාන දේවල්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැය ශීර්ෂ මාරු කරන්න වෙනවා. ඉතුරු ඒවා ඒවායින් ගන්න වෙනවා. මේවා ඇත්ත. මංජුල මන්ත්‍රීතුමා කිව්ව කථාවෙන් ඔක්කොම වැරදි නැහැ ගරු සභාපතිතුමා ඒ කිව්ව අයවැය ලේඛනයේ සාරාංශ ප්‍රමාණවත් ඇත්ත. සියළු දේවල් වැරදි නැහැ. ඒ සංයුක්තව කථා කරපු දේවල් වල හරයක් තිබුණු දේවල් තියෙනවා. ඔබතුමාට මේ මන්ත්‍රීවරු කථා කරපු දේවල් වලින් හොඳ දේ ගන්න. තරක දේ නොගන්න. අපි මොනවා කථා කළත් වැඩක් නැහැ. මේක ක්‍රියාත්මක කරන්න බලතල තියෙන්නේ ඔබතුමාට. මේ Project එක කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඔබතුමා. ඒ නිසා අපි මොන දේ කිව්වත් ඔබතුමා නිවැරදිව ඒ දේවල් වලට සභාව ඉදිරියට ගෙනියන්න ප්‍රදේශයේ ජනතාවට සේවයක් වෙන්න වැඩ කටයුතු කරයි කියන බලාපොරොත්තුව අපි ගාව තියෙනවා. උපතේ සිට මරණය දක්වා මහා ජනතාවට ළගින්ම ඉන්න ආයතනය තමයි පළාත් පාලන ආයතනය. අපිට තියෙන කාර්යභාරය විශාලයි. මේ කාර්යභාරය කරනකොට ගරු සභාපතිතුමනි, අපි මහාණ්ඩුවෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට දක්වන උනන්දුව මදි වගේම මම ඔබතුමාගේ අයවැයේ මම දකින එකම අඩුපාඩුව මංමාවත් පිළිසකර කරන එකට එහා අපි දැන් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා තියෙන්නේ තවත් දේවල් තියෙනවා ඒ පැත්තට යොමු වීම වැඩි වෙලා තියෙනවා මම දකින විදිහට. අපිට ඊට වඩා සෞඛ්‍ය පැත්තයි මංමාවත් සංවර්ධනය කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණු. ඒ සඳහා වැඩි මුදලක් යොදවන්න කියන ඉල්ලීම කරනවා. ඒවගේම මම කලින් සභාවේ යෝජනාවකුත් ගෙනත් තියෙනවා. අපි පාරවල් හදන එක නෙමෙයි. අපිට එන අනෙක් රජයේ එන සල්ලි වලින් පාරවල් හදන්න පුළුවන්. මංජුල මන්ත්‍රීතුමාගේ කථාවෙනුත් කිව්වා අපේ කාණු පද්ධති හැදීම පළමුවෙන්ම කරන්න ඕන දේ. මේ කොවිඩ් මාර්ග හැදුවත් වැඩක් නැහැ. අපේ මන්ත්‍රීවරු ඉන්නවා ගොඩක් අය තාර පස්සේ දුවනවා. මේක තොප්පිය හරි

අය දාගන්තාට කමක් නැහැ. ඔක්කෝමටම නෙමෙයි කියන්නේ. තාර පස්සේ දුවන මන්ත්‍රිවරු ප්‍රමාණය වැඩියි. මොකද මේකේ ලාභයක් තියෙනවා. ඇත්තම කථාව ඒකයි. බොරුවක් නෙමෙයි. අපේ තාක්ෂණ නිලධාරීන්ටත් මම කියන්න කැමතියි. මොකද ඒ ස්ථානයේ පෙර අධිකෂණයක් කරන්න ඕන. මොකද ඒ අහළ පහළ මිනිසුන්ගෙන් අහලා වතුර බැස යාමේ තත්වය ගැන ඒවෙලේ අපිට ජේන තත්වය නෙමෙයි වැස්ස වෙලාවට තියෙන්නේ. ඒ ප්‍රදේශයේ මිනිස්සු තමයි ඒකට මුහුණ දෙන්නේ. කාණු පද්ධතිය හැදීමට අපේ සභාවෙන් ප්‍රමුඛතාවය දිය යුතුයි කියන මම යෝජනා කළට ඒක ස්ථිර වුණාට අද වනතුරු මම හිතන්නේ අපේ සභාවෙන් කාණු දැමීම නම් අපේ සභාවෙන් 1 %ක ප්‍රමාණයක්වත් සිදු වෙන්නේ නැහැ. පළාත් සභා විමධ්‍යගත මුදල් වෙන් ව්‍යාපෘති එනවා පාරවල් හදන්න. නමුත් ඒ දක්වන උනන්දුව ඒ සඳහා දක්වන කැපවීම මදි කියලා මට හැගෙනවා. ඒවගේම ගරු සභාපතිතුමනි අපිට ආදායම් උත්පාදනය කරන්න ඔබතුමාගේ කථාවේදී මම බලාපෙරොත්තු වුණා ඔබතුමා හැම එකකදීම මොනවාහරි ආදායමක් එනවා නම් රුපියලක හරි ඔබතුමාගේ අයවැය කථාවේදී කිව්වා. 2019 ට අපි හදන තුන්තාන ආදාහනාගාරය මේක 2019 වසරේ ආදායමක් ලැබෙන ව්‍යාපෘතියක් සභාවට. ඒ සම්බන්ධව මතක් කිරීමක් නොකල එක ගැන මම කණගාටු වෙනවා. ඒවගේම ඒ ප්‍රතිපාදන ගෙනාපු ඔබතුමාට ඒ ගැන අතපසුවීමක් හෝ මගඇරීමක් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ගරු ෆයිසර් මුස්තාෆා ඇමතිතුමා මොකද අපේ ආදායමින් 1/3 කට වැඩි ප්‍රමාණයක් මුදල් ලබා දීලා මේ ප්‍රදේශයට අනෙක් ස්ථාන වලටත් අපේ ආනන්ද රූපසිංහ හිටපු උප සභාපතිතුමා ඒවගේම යසරු රාජපක්ෂ අපේ මන්ත්‍රිතුමා අපි හරහා විශල මුදලක් මේ ආසනයට ගෙනාවා. කෙහේහරි තැනක පාරක් හැදෙන්න. ඒ නිසා එතුමාට අපි ස්තූතිවන්ත වෙන්න ඕන. මට මතකයි අපි පළාත් පාලන අමාත්‍යාංශයෙන් කම්පැක්ටර් රථයක් මීට පෙර සභාවට දුන්නා 2016 හෝ 2017 දී. නවතම එකක්. ඒවගේම මේවෙනකොට 2019 වර්ෂයට ගලී බවුසර් 04 ක් ගෙනත් තියෙනවා. මේ තියෙන දේශපාලන ව්‍යසරිය හින්දා අපිට මේ ගැටළුව තියෙන්නේ. සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා එකක් වෙන් වෙලා තියෙනවා කියලා මම ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. ඒවා අපිට ආදායම් ලැබෙන දේවල්. ඒවගේම කසල බදුන් 1000 ක් ලැබෙනවා. ඉතින් ගරු සභාපතිතුමනි, අපිත් ගිහිල්ලා එතන සභාපතිතුමාද මමද කියලා නෙමෙයි මේ ප්‍රදේශයේ ජනතාවට යමක් කෙරෙනවා නම් අපේ අරුණ දිවිගල්ල මන්ත්‍රිතුමා කිව්වා වගේ අපි ඒවාට සහයෝගය දෙනවා. මොකද අරුණ දිවිගල්ල මට කඩේ යන්න ඕන නැහැ. එතුමා දන්නවා 2011 දී මට එක කෝල් එකක් දීලා මම ලක්ෂයක් හමාරක් දාලා එතුමාගේ ව්‍යාපෘතියක් කරලා ඒ දවස් වල මම ගමෙන් නැහැ මම උදව් කළා. ඊළඟ අවුරුද්දේ ලක්ෂ 10 ක් දාලා පාර හැදුවා. එහෙම අපි ප්‍රාදේශීය සභාවේ වැඩ කළා. වෙරගොල්ලට ගියේ නැති වුණාට එහෙම වැඩ කරලා තියෙනවා. අදත් ලක්ෂ විසි ගාණක් මේවෙනකොටත් දාලා අපි පාරක් හැදුවා. මම පැත්තකවත් ගියේ නැහැ. මම කිව්වා ඔබතුමා ගිහින් බලන්න. මට ලකුණු දාගන්න අවශ්‍ය නැහැ. වැඩෙයි කෙරෙන්න ඕන. තාම ගියේ නැහැ පාර හොදද කියලා බලන්නවත් ගියේ නැහැ. අපේ පරමාර්ථය ඒකයි. අපේ මන්ත්‍රිවරු ගමගේ වන්දුසිරි මැතිතුමා හොද කථාවක් කිව්වා. එතුමා ආදායම ගැන කියද්දී කිව්වා ඒක දේශපාලනික හා මනංකල්පිත අදහස් වලින් මැකෙන්න කියලා. මම විශ්වාස කරනවා ඒවායින් මිදිලා වැඩ කටයුතු කරන්න ඕනෙයි කියන එක ගැන අපිට උපදෙසක් දුන්නා අපේ හිටපු සභාපතිතුමා. එතුමාට මතක නැහැ එතුමා මගේ යෝජනා ටික ගේනකොට කථා කරපු විදිහ. මුදල් ඇවිල්ලා වැඩ කටයුතු කරන්න තියෙනකොට කථා කරපු විදිහ වන්දන ලියනගේ මන්ත්‍රිතුමා ඒ කථා කරපු විදිහට ගරු සභාපතිතුමා මම අදටත් කණගාටු වෙනවා. මේ ප්‍රදේශයට යමක් කෙරෙන අවස්ථාවක ඒවාට යම් කිසි බාධාවල් පැමිණිවුවා. ඒක නිර්භයව කියන්න ඕන. මම හැංගි හැංගි කියන්නේ නැහැ මම කියනවා කියන්න ඕන දේ මුහුණට හරි. ඒ අවස්ථාවේදී කථා කරපු විලාසය ඉතාමත් හිත් වේදනාකාරියි. මොකද මුදල් ගේන්න මහන්සි වෙව්ව විදිහ මම දන්නවා. එහෙම වැඩ කටයුතු කරලා එතුමාටම අද අමතක වෙලා එතුමාම මෙහෙම උපදෙසක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ආදාහනාගාරයට යන පාර පර්වස් ගාණක් ඔප්පුවකින් ලියලා ඒක මානක සැලසුම් කළාම ඒකට රු.3000 යි. ඒක ගෙවනවාටත් විරුද්ධයි. ඊට කලින් මේ ප්‍රජා ශාලාවකටත් මේ මුදල් ගෙවලා. ඒකත් තව මාසෙකට කල් ගියා. මම දන්නේ නැහැ ඒ පාර මම ගෙනියන්නද. මේ ප්‍රදේශයේ කවුරු හරි

මැරුණොත් ගෙනියන්න නියෙන පාර. සභාවට අයිති වෙන පාර. මේ පොඩි පොඩි ගණන් ගෙවනවාට කෙනෙහිලිකම් කරනකොට අපිට එකට ගමනක් යන්න බැහැ කියන එක මම මතක් කරන්න ඕන. අපි පක්ෂ හේද කොහොම වුණත් කවුරු හෝ වැඩක් කරනවා නම් ඒ වැඩේට දක්වන සහයෝගය දායකත්වය ලබා දෙන්න ඕන. ආකල්පමය වෙනසක් එදාට වැඩිය අදට ඔබ්බ විදිහට හැඩ ගැහෙන්න ඕන කියන එක මම මතක් කරන්න කැමතියි. වන්දන ගරු මන්ත්‍රිතුමා කිවවා අපි නොදන්න දේවල් ටිකක් ඉගෙන ගන්නා. ටිකක් විමල් විරවංශ මැතිතුමාගෙන් ඉගෙන ගන්නා. අද වන්දන ලියනගේ මන්ත්‍රිතුමාගෙන් ඉගෙන ගන්නා. එතුමා දැන් තීන්දුව දීලා ඉවරයි. දැන් අපිට නියෙන්තේ මහා මැතිවරණයට සුදානම් වෙන්න. එහෙම දෙයක් නැහැ. මෙතන මහා මැතිවරණයකට යන්න අදහසක් තියාගෙන නෙමෙයි මේ වැඩේ කළේ. ඒ ගැන අපි දන්නවා. මහා මැතිවරණයක් තියන්න බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ. මේ තිබුණේ ආණ්ඩුව හදලා කිසි කරදරයක් නැතුව මේ අවුරුදු එකභාමාර දෙක යන්න. නමුත් බහුතරය ලබා ගැනීමට නොහැකි වීම තමයි බලපෑවේ. ඒක තමයි විසිරව්වේ කියන එක කියනවා. නැත්නම් කෝටි ගණන් වලට මන්ත්‍රිවරු අලෙවි කරගන්න දෙපැත්තම දගලන්නේ නැහැ. එහෙම දගලන්න උවමනාවක් නැහැ. දෙපාර්ශවයම අර පැත්තෙන් කවුද ගන්න පුළුවන් මේ පැත්තෙන් කවුද ගන්න පුළුවන් කියලා උත්සහා කළා ගිය කාලයේ අපි දැක්කා. ඒ නිසා මහා මැතිවරණයක් කියන එක ජනාධිපතිතුමා හිතාගෙන හිටිය එකක් නෙමෙයි. දේශපාලන නොසිතූ දෙයක් අස්ථාවරභාවයක් ඇති වුණා. ඒක එන විදිහට අපි මුහුණ දෙමු. මොන පක්ෂ හැඳුවත් මොනවා හැඳුවත් අපිට මුදල් ගේන්න පුළුවන්නම් අපි ඒ මුදල් ගෙනල්ලා මේ ආසනයේ වැඩ කරමුයි කියලා සියළු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ගැන කිසිම වාදයක් හේදයක් නැහැ. ඒ නිසා අපි ඔබ සියළුදෙනාට අවශ්‍ය සහයෝගයන් ගරු සභාපතිතුමා ඇතුළු සියළුදෙනාට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය පක්ෂ විපක්ෂ සියළුදෙනාට දෙන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, එදා මට විශේෂයෙන්ම කියන්න ඕන මට පක්ෂ තීන්දුවක්වත් නෙමෙයි. අපි වැඩිදෙනෙක් එක්සත් ජාතික පක්ෂය මේකට විරුද්ධයි. මන්ත්‍රිවරු කපා කළාම අපි විරුද්ධයි. කණ්ඩායමක් විදිහට ඒ අය විරුද්ධයි කියන තීරණයේ ඉන්නවා. මොකද මේ තියෙන දේශපාලන වපසරිය නිසා. නමුත් මට ඊට එහා ගිය උදව්වක් මේ දොළොස්දෙනා කළා. මම ගෙනාපු ව්‍යාපෘති වලදී මාත් එක්ක හිටගෙන මට ශක්තිය දුන්නා මේක අපි කොහොම හරි කපා කරලා කරමු ඔබතුමාත් ඉස්සර වගේ නෙමෙයි ටිකක් නමාශීලීව කොහොම හරි මේ මුදල් ආරක්ෂා කරගන්න ඕන කියලා මන්ත්‍රිවරුන්ටත් කරුණු වටහලා දීලා මේ ව්‍යාපෘති ටික ආරක්ෂා කරගන්න මන්ත්‍රිවරුන්ට ඒ අඩුපාඩුකම් පෙන්වලා දීලා ඒ අයට මේ ගැන අවබෝධ කරලා දීලා ඒ දේවල් කරගන්න හැකි වුණා. ඒ සියළුදෙනාටත් නැවතත් මම ස්තූතිවන්ත වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ අයවැය ඊට එහා ගිය විදිහටත් ඔබතුමා ප්‍රදේශයේ ජනතාවටත් වැඩක් කරන්න පුළුවන් හොඳ වැඩසටහනක් 2019 ක්‍රියාත්මක කරයි කියලා. මට මේකේදී ජන්දය දෙන්නවත් විරුද්ධ වෙන්නවත් එහෙම නැහැ. එහෙම තීරණයකවත් මම නැහැ. දෙන්න ඕන විරුද්ධ වෙන්න ඕන කියලා නැහැ. නමුත් ගරු සභාපතිතුමනි, මට දුන්න සහයෝගය ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අපේ මන්ත්‍රිවරු ටික කණ්ඩායම් රැස්වීමට ගියාම මම ස්වාධීන විදිහට සභාවේ හිටියේ එතනට තල්ලු කළෙත් ඔය පොහොට්ටුවේ කියන මන්ත්‍රිවරුන්ගේ කපා විවාද වලින්. ඒ අය මට ශක්තියක් වුණා. මට කෙනෙහිලිකම් කරන්න බැහැ. ඒ අය ඒ තීන්දුවේ ඉන්නවා නම් මම ඒ අයගේ තීන්දුවත් එක්ක එකඟ වෙනවා. නමුත් ඔබතුමා හිතන්න එපා දැන් ඔය කපා කරපු අය ඔය අයත් ඔබතුමාට පෙරලා ඒ අය දන්නවා අද අපි ජන්දයෙන් විරුද්ධ වුණාට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔබතුමා තව වසරක් කොහොමත් සභාපති. ඒ නිසා 2019 තමයි අනතුරුදායක. 2019 අයවැය එනකොට අළු යට ගිනි තියෙනවා. ඒ ගැන මම මතක් කරනවා ඔබතුමාට අද තියෙන නිදහස අද මම දැක්කා මම විහිළුවකුත් කළා ඔබතුමාට අද ඔබතුමා ඉන්න නිදහස කලින් වසර 4 ම අපි දැක්කේ නැහැ. අපි දැක්කා ඔබතුමා මොනතරම් අපහසුතාවයට පත් වුණාද කියලා. මම හිතනවා ඔබතුමා 2019 වර්ෂයේ මේ 43 දෙනා එක්ක හේද නැතුව හරියට වැඩක් කළොත් හරි දේ හරි විදිහට කළොත් මම යෝජනාවක් දැම්මාම ඔබතුමා ඒ යෝජනාව දාලා තිබුණේ නැහැ. ඒක මුදල් කමිටුවට දාලා. මම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද අපි දකිනවා දැන් කමිටුවක් තියෙනවා කමිටුවට නැති මන්ත්‍රිවරු



ඇවිත් වාඩි වෙනවා. තමන්ගේ ගමේ ප්‍රශ්නයක් කපා කරනවා නම් කපා කළා. ගියා. අපි එහෙම එන්නේ නැහැ අපේ නියෝජිතයෙක් කියලා කියෙන්නේ අපේ ප්‍රශ්නය කපා කරන්න අපි නියෝජිතයා දැනුවත් කරනවා. නමුත් අද කමිටුවේ ඉන්න මන්ත්‍රීවරු තුන්දෙනාට අමතරව අනෙක් මන්ත්‍රීවරුන් ඇවිල්ලා බලපෑම් කරනවා. එතකොට තීරණය තීරණය නෙමෙයි. ස්ථාන පරීක්ෂණ යද්දී තමන්ගේ දෙන්නෙක් විතරක් එක්කගෙන යනවා. එහෙම ස්ථාන පරීක්ෂණ කරන්න බැහැ. කමිටුවකට හැම පක්ෂයම අය නියෝජනය වෙනවා. සියළුදෙනා එකට යන්න ඕන. ගිහින් සියළු තීරණ ගන්න ඕන. ඒක ගෙදර ප්‍රශ්න වගේ විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. සභාවේ කණ්ඩායමක් විදිහට ගන්න ඕන. විශේෂයෙන්ම කාර්මික සේවා කමිටුව. ගත්ත තීන්දු තීරණ ගොඩක් වැරදියි. ගමේ ගෙවල් 400 ක් තියෙනවා නම් ගෙවල් 350 කින් නිවැරදි තීන්දු අත්සන් කරලා ගේන්න වුණොත් මම අත්සන් කරලා ගෙනත් පෙන්නනවා. තනි එක්කෙනෙක් ගිහින් කියනවා එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕන කියලා. අනෙක වැඩ අධිකාරීට එහා ගිය තාක්ෂණ නිලධාරීට එහා ගිය දැනුමක් තියෙන පුද්ගලයෙක් කියලා හිතන් ඉන්නවා. ඒවා ගරු සභාපතිතුමනි වැරදියි. එහෙම වුණොත් ඒකාධිපති පාලනයකට යන්නේ. ඒ නිසා මම ඔබතුමාට තරයේ කියනවා ඔබතුමා ඒ ගැන හොයා බලන්න. වැඩිදුර මේ ගැන හොයලා බලන්න. විසිදෙනෙක් ගැන හිතන්න. තනි කෙනා ගැන හිතන්නැනුව කියමින් ඔබතුමාට මේ අයවැයට මට සහයෝගය දැක්වීමට නොහැකි වීම ගැන කණගාටු වෙමින් ඉදිරියේදී අවශ්‍යතාවයක් වුණොත් අපේ රණවක මහත්තයාත් කියයි අර 2019 දී යම්කිසි අවස්ථාවක එහෙම දෙයක් වුණොත් ගන්න ඕන තීන්දු තීරණ අනෙක් 12 දෙනා නැති වුණත් මම තනියම හරි ගන්න පසුබට වෙන්නේ නැහැයි කියමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි ගරු මන්ත්‍රීතුමා, ඒවගේම කමිටු තීරණ ගැන ස්ථානීය පරීක්ෂණ වලට තනිවම කවුරුවත් යන්නේ නැහැ. ඒකට හැමෝටම එන්න කියනවා. හැබැයි එන පිරිසත් එක්ක යන්න ඕන. මම පෞද්ගලිකව දන්නවා මමත් ගියා ස්ථානීය පරීක්ෂණයට. ඒ නිසා ඒ කාරණයට එක මන්ත්‍රීවරයෙක්ට දෙන්නෙක්ට පහර එල්ල කරනවාට මම කැමති නැහැ. හැමෝටම එන්න කියලා ස්ථානීය පරීක්ෂණ වලට යන්නේ. හැබැයි නාවොත් ඒ කටයුතු කරන්න බැරි වෙන නිසා ඉන්න පිරිසත් එක්ක යනවා. ඉතින් ඒ කමිටුවේ ඉන්න අය වගකීම භාර ගන්න ඕන. මේ කටයුත්ත සම්බන්ධව හරියාකාරව තීරණ ගන්න. අපේ සභාවේ මේ ඉන්න 42 දෙනාම ඒ සම්බන්ධව හරි තීන්දු තීරණ ගනී කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසායි හැම පක්ෂයකින්ම පත් කරලා එවලා තියෙන්නේ. ඒ ගැන තීරණය කරන්න අපිට බැහැ. හැම පක්ෂයකටම පුළුවන් එන්න. එන අයගේ නෙමෙයි වැරද්ද. එන්නේ නැති අයගෙයි වැරද්ද්ද තියෙන්නේ. එන්නේ නැති එකයි ප්‍රශ්න. නැවිල්ලා කතන්දර කියන එකට මම එව්වර කැමති නැහැ. එන්න එපා කියලා නැහැ කාටවත්. දැන් මන්ත්‍රීතුමන්ලාට පුළුවන් විවාදයට සහභාගි වෙන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, සීතාවක ප්‍රාදේශීය සභාවට සහිත මන්ත්‍රීවරියක් විදිහට තේරී පත්වීමෙන් අනතුරුව මට මුහුණ දෙන්නට වන පළවෙනි අයවැය සහ මගේ මංගල අයවැය කථාව වෙයි මේක. මම කාරණා කිහිපයක් මතක් කරන්න තියෙනවා. මුලින්ම ප්‍රධාන කාරණ දෙකක් කියලා මගේ කථාවට ප්‍රවේශයක් ගන්නවා. මේක මහජන නියෝජිත ආයතනයක් කියන එක බොහොම මන්ත්‍රීවරුන්ට අමතක වෙලා තියෙනවා. බොහෝ මන්ත්‍රීවරු අයවැය පිළිබඳව කථා කරනවා මේක හරියට ලාභ ලබන ආයතනයක් පිළිබඳව කථා කරනවා වගේ. මේක මහජන සුභසාධනය උදෙසා කැප වෙව්ව ආයතනයක් වශයෙන් කල්පනා කරලා තමන්ගේ අදහස් දක්වනවා නම් හොදයි කියලා මට හිතෙනවා. ඒවගේම ආදායම් ලැබෙන විදිහවල් ගැන මේ මන්ත්‍රීවරු කපා කළා. මේක වැඩසටහන් අයවැයක්. අපි හිතමු යම් කිසි Project එකක් කරනවා නම් ආදායම පිළිබඳව අපිට නිශ්චිත ප්‍රකාශයක් කරන්න බැහැ. හරියටම අපිට කෝටි 03 ක් ලැබෙව්. හරියටම අපිට කෝටි 03 ක් ලැබෙනවාය කියන ප්‍රකාශය කරන්න බැහැ. අපිට වියදම් පිළිබඳව යම් කිසි නිශ්චිත

ප්‍රකාශයක් කරන්න පුළුවන්. අපි මේ මේ දේවල් සම්බන්ධයෙන් මේ මේ වියදම් කරනවා කියලා. නමුත් ආදායම පිළිබඳව ඒ විදිහට කථා කරන්න බැහැ. මම දන්න තරමින් කිසිම අයවැයක නිශ්චිතව ආදායම සම්බන්ධයෙන් කථා කළ නොහැකි මගේ දැනුමේ හැටියට. මම වයසින් වගේම දේශපාලන අත්දැකීම් වලින් ලාබාලම මන්ත්‍රීවරිය. මට දැනෙන ආකාරයට මම ප්‍රකාශ කරන්නේ. ඒවගේම ක්‍රීඩා පිටි ගැන කථා කළා. ක්‍රීඩා පිටි සම්බන්ධයෙන් යෝජනා දැම්මා. ඒවා ගැන මේකේ මුකුත් සඳහන් වෙලා නැහැ කියලා. මේකේ වියදම් ඇස්තමේන්තුවේ වැඩසටහන් අංක 05 යටතේ පොදු උපයෝගී සේවා යටතේ වෙන් කරලා තියෙනවා ගිය වර්ෂයේ ක්‍රීඩාපිටි හා සුසාන භූමි සඳහා වෙන් කරලා තියෙන ලක්ෂ 07 ක මුදලට අමතරව මේ වර්ෂයේදී ඒවගේ දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වෙන් වෙලා තියෙනවා. මේ අයවැය ලේඛනය ඇතුළේ යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් මේ අඟවල් ක්‍රීඩා පිටිටනිය සංවර්ධනය කිරීම සඳහා මෙව්වර මුදලක් වැය කරනවා. අඟවල් ව්‍යාපෘතිය සඳහා මෙව්වර මුදලක් වියදම් කරනවා කියලා වැඩසටහන් විස්තරයක් මේ අයවැය තුළින් බලාපොරොත්තු වෙනවා නම් මම දන්නේ නැහැ ඒක ඒ මන්ත්‍රීවරයාගේ නොදැනුවත්භාවය හෝ වෙන යම් කිසි දෙයක් විය හැකියි. ඒ පිළිබඳවත් යම්කිසි ප්‍රකාශයක් කරන්න ඕන. අනෙක් එක තමයි තරුණ තරුණියන් ගැන ඔබතුමාගේ අයවැය ප්‍රකාශයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. තරුණ තරුණියන් හා කාන්තාවන් උදෙසා ඔබතුමන් ලබන මුදල් වර්ෂය සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව යම්කිසි විස්තරයක් මෙහි සඳහන් වෙනවා. වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම පිළිබඳව. ඒක බොහොම හොඳයි. ඊට අමතරව යම් කිසි විශේෂ කරුණක් පිළිබඳව ඔබතුමන්ගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි හැම අවුරුද්දකම අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය ඉවර වුණාට පස්සේ සැලකිය යුතු තරුණ තරුණියන් පිරිසක් සමාජයට එනවා. සමාජයට පළමුවරට එනවා. උදාහරණයක් වශයෙන් මම. මම එහෙම ආපු කෙනෙක්. සමාජයට විවෘත වෙනවා ඔවුන්. ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් මම මේ ප්‍රකාශය මීට කලින් කරලා ඇති. ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් නිශ්චිත වශයෙන්ම විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. නමුත් බොහෝ පිරිසක් අති බහුරයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මේ වෘත්තීය මාර්ගෝපදේශනය පැත්තට යොමු කරනවාටත් වඩා අපිට යම්කිසි විෂයක් පිළිබඳව උදාහරණයක් වශයෙන් මානව සම්පත් කළමනාකරණය, ඉංග්‍රීසි භාෂාව, පරිසර පාඨමාලා වැනි පාඨමාලා සිතාමතා ප්‍රාදේශීය සභාව විසින් වාර්ෂිකව සෑම අපොස උසස් පෙළ විභාගයක්ම අවසාන වුණාට පසුව එක්කෝ ප්‍රතිඵල ආවාට පස්සේ හෝ ඊට කලින් ඒවගේ වැඩපිළිවෙලක් කරන්න පටන් ගන්න පුළුවන් නම් සිතාමතා ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් තරුණ මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් විදිහට අපි මේ සභාව නියෝජනය කිරීමේ එයින් යම් කිසි ප්‍රමාණයකට ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. ඒවගේම තවත් දෙයක් කියන්න කැමතියි. ඒ තමයි මාතෘ සායන පිළිබඳව. මාතෘ සායන සඳහා සහභාගි වන ගැබ්ණි මව්වරුන් උදෙසා ඔබතුමන් කිරි විදුරුවක් දෙන්න ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. කලින් දුන්නා සහ ඉදිරි මුදල් වර්ෂය සඳහාත්. ඒක දිරිසකරලා තියෙනවා. ඒවගේම මාතෘ සායන පැවැත්වෙන ස්ථාන වල අඛණ්ඩ නඩත්තුව සහ ඒවායේ පිරිසිදුභාවය සනීපාරක්ෂකභාවය පිළිබඳව සභාවේ අවධානයක් යොමු කරනවා නම් ඒක වඩා සුදුසුයි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශයක් කරන්නට කැමතියි. ඒවගේම පෙර පාසල් පද්ධති වලත් ඔබතුමන් පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හා ඒ පෙර පාසල් දරුවන් සිටින පවුල් වලට ඔබතුමන් බොහොම උපකාර කරනවා සහ මෙහි සඳහන් වන විදිහට වියළි ආහාර මල්ලක් දෙනවා. අපි දන්නවා. ඒකත් හොඳයි. ඒවගේම ඔබතුමන් ගිය වර්ෂයේ 2018 වර්ෂය තුළ නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුවේ සහභාගිත්වයත් සමග ඔවුන්ගෙන් නිරන්තර කැපවීම සහ උනන්දුව මත ඔබතුමන් ඒ පෙර පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කරමින් ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳවත් ඒ අධ්‍යාපන කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහාත් මේ අයවැය යටතේ මුදල් වෙන් කිරීමට අපි අළුතින් ව්‍යාපෘති යෝජනා කරලා පටන් ගනිමු කියලාත් මේ අවස්ථාවේදී කියන්න කැමතියි. හංවැල්ල කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රීවරිය වශයෙන් යම්කිසි යෝජනා කිහිපයක් කරන්න කැමතියි. ඒ තමයි

හංවැල්ල නගරයේ සතිපොළ පිළිබඳව සෑහෙන කාලයක පටන් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙලා තියෙනවා. නව සතිපොළ සඳහා වෙන් කරපු භූමි ප්‍රමාණය හා ඒ ගොඩනැගිල්ල දැනට භාවිතා වෙන්නේ නැහැ. වල් වැදෙමින් තමයි පවතින්නේ. පරණ තැනම තමයි තවමත් භාවිතා කරමින් පවතින්නේ. මේ තත්වය අපිට කඩිනමින් විසඳා ගත නොහැකි නම් ඒ සඳහා තාවකාලික පිළියමක් ලෙස මම යෝජනා කරන්නට කැමතියි ඒ නව ගොඩනැගිල්ල අපි යම්කිසි ගෘහස්ථ ක්‍රීඩා කටයුතු බැඩිමින්ටන් හෝ වොලිබෝල් හෝ එවැනි ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා සමාජ වලට කුලියට දෙන්නට හෝ ඔවුන්ට සවස් කාලයේදී යම්කිසි මුදලක් අයකර ක්‍රීඩා කිරීමට හෝ තාවකාලිකව ප්‍රශ්නය විසඳාගන්නා තෙක් ලබා දෙනවා නම් හොඳයි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශයක් කරන්න කැමතියි. ඔබතුමාගේ මේ අයවැය ප්‍රකාශය දුරදර්ශී සහ අපගේ වපසරිය සහ අපගේ හැකියාවන් අපගේ සකායාවයන් අනුව යා හැකි උපරිමයකට ගොස් ඇති බව ප්‍රකාශ කරමින් ඔබතුමාගේ මේ අයවැයට අපගේ මා ඇතුළු මගේ පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කරමින් නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා

ගරු සභාපතිතුමා ප්‍රධාන සියළුම මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ගෙන් අවසරයි, ලේකම්තුමා ප්‍රධාන සියළුම නිලධාරී මණ්ඩලයෙන් අවසරයි. ඇත්තෙන්ම සතුටු වෙන්න පුළුවන් අයවැයක් ගරු සභාපතිතුමා 2019 වර්ෂය වෙනුවෙන් සකස් කිරීම පිළිබඳව ඇත්තෙන්ම බොහොම වටිනා අයවැයක් විදිහටයි මම දකින්නේ. සීතාවක බල ප්‍රදේශය විදිහට පියවරෙන් පියවර ගමනක් යාහැකි සාර්ථක අයවැයක් විදිහටයි මම දකින්නේ මේ අයවැය. අපි මේ වෙලාවේදී සතුටු වෙනවා බලගතු රජයක් නොමැති වුණත් යමක් කරන්නට ඇති හැකි ක්‍රමවේදයකට ගමන් කරන්නට සැලසුම් සුදානම් කරන්නට හැකි පොඩි අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. නමුත් සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ අභිංසක අඩු ආදායම්ලාභී දුප්පත්ම ජනතාවක් තමයි හංවැල්ල හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජීවත් වෙන්නේ. අපිට මතකයි ඒ වැඩිහිටියෝ පොල් අතු ටිකක් වියළා බටපොතු ටිකක් කපාගෙන ඇවිත් වියළා තමයි තමන්ගේ ජීවිතාව පොල් ලෙලි ටිකක් තලලා ලණු අඹරලා එහෙම ඉතිහාසක් තිබිවි ඵෙතිහාසික සීතාවක පුරවරය පියවරෙන් පියවර තමන්ගේ බුද්ධිය වර්ධනය කරගෙන පුංචි පුංචි ඇගලුම්හල් පොඩි පොඩි ව්‍යාපාර වලට ගිහිල්ලා අර ඉතිහාසය අමතක කරලා ආපු ගමනත් අද මේ තුළ තියෙනවා. නමුත් ඇත්තෙන්ම අද ගොවිතැන අද වල පල්ලට ගිය යුගයක හෙට දවසේ උදුරගෙන කන්නට අල බතල වැලක් මේ සීතාවක පුරවරයේ හිටවන්නට හුරු පුරුදු නොකරපු දරුවෝ ඉන්න ප්‍රදේශයක් රටක් විදිහට අපි වැඩිහිටියෝ විදිහට කණගාටු වෙනවා අද අපේ පැරැන්නන්ගේ ඒ සියළු ක්‍රමවේද අතහැර දැමීම පිළිබඳව. හැබැයි මේකට එක පුංචි විසඳුමක් තියෙනවා. මේ සීතාවක ප්‍රාදේශීය සභාව තුළ විතර මේ බිම් කට්ටි කඩලා ඉඩම් වෙන්දේසි කරපු ප්‍රදේශයක් මම දන්න විදිහට මේ වටපිටාවේ නැහැයි කියන එකයි මගේ හැගීම. හැබැයි මේ ඉඩම් පොදු පහසුකම් සඳහා වෙන් කරපු ඉඩම් කොපමණ තියෙනවාද මේවායේ වර්ග ප්‍රමාණය කොව්වරද කියලා මම හිතනවා මේ සභාව තුළවත් මේවා ලේඛනගත වෙලා තියෙනවාද කියලා සැකයක්. ඒවගේම ගරු සභාපතිතුමනි, පෙර වැරදි පැත්තකට දාලා මේ භාහපුරා කියලා 2019 වර්ෂය තුළ මම මේ සභාවේ කාගෙන් සහයෝගය ඉල්ලනවා මේ පනත සම්මත කරගන්න මේ වෙන් කරපු මේ පොදු පහසුකම් ඉඩම් අද සමහර අය විකුණනවා. මම දන්නේ නැහැ ඔප්පුව කොහෙන්ද හදන්නේ කියලා. මේ වෙනකොට විකුණලා තියෙනවා. අන්න ඒවාට ඉඩනොදී මේ සියළු පොදු පහසුකම් ඉඩම් ටික නැවත මන්ත්‍රීවරු හරි නැත්නම් වෙන ස්වේච්ඡා සංවිධානයක් හදලා හරි සියළුම ඉඩකඩම් හොයලා බලලා ගණනය කරලා එක්කෝ අපිට වැඩක් ගන්නට බැරි නම් ඒ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයකට හරි දීලා ඒ අභිංසක මිනිසුන්ට මඤ්ඤාකාංග අල බතල ටිකක්වත් හිටවාගන්න දෙන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේදී කරනවා. ඒවගේම අපිට මතකයි අර බැලුම් ෆැක්ටරියට උඩ ඔබතුමා තාක්ෂණ නිලධාරීතුමිය අපි තුන්දෙනා ගිහිල්ලා ඒ ඉඩමට කපා කරන්න ගියාම පිස්ටල් එකක් සාක්කුවෙන් ඇදලා කරකව කරකව අපිට ලොකු වැඩ ටිකක් පෙන්නවා. හැබැයි මම දන්නේ නැහැ ඒ ලොකු භූමියට මොකද වුණේ ඊට පස්සේ ASP එකේ අක්කර 3 1/2 ක් පොදු ඉඩමක් විදිහට

අපිට වෙන් වුණා. මම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන අපේ බෝපේ ප්‍රේමරත්න හිටපු මන්ත්‍රිතුමා. එතුමා වචනයෙන් හරි සහයෝගයක් දෙන ස්වභාවයක් ඒ වෙලාවේ තිබුණා. අද ඉඩමත් නැහැ. තේක්කත් නැහැ. හිටවපු දේකුත් නැහැ. මෙන්න මේ වගේ ජාතික අපරාධ ඔබතුමා සභාපතිවරයා විදිහටත් මේ මන්ත්‍රි මණ්ඩලයක් විදිහටත් අපි මෙතන උඩ බලාගෙන කතා කරලා හෙට දවසේ උපදින දරුවාට මල් පැළයක් ක්‍රීඩා පිටියක් නැත්නම් මොනවා හරි පොදු යමක් කරන්නට මේ පොදු ඉඩම් ටික අපි රකින්නේ නැත්නම් මේ සභාපති තනතුරු වලින් වැඩකුත් නැහැ. මන්ත්‍රිකමිත් වැඩකුත් නැහැ කියලායි මට දැනෙන්නේ. අපි ආපස්සට හැරිලා බැලුවාම අපි කරපු දේකුත් නැහැ ඉතුරු කරපු දේකුත් නැහැ අන්තිමට. අද මේ පොදු ඉඩම් ටික මිනිස්සු වෙන් කරගෙන සමහර ඒවා විකුණලා ඉවරයි. හිතලා බලන්න මගේ කථාව ඇත්තද බොරුද කියලා. මේ අයවැයේ ඉදන් මේ සියළු පොදු ඉඩම් පර්චස් 05 වුණත් කමක් නැහැ අහිංසක මිනිහෙකුට කෙහෙල් පදුරු 05 ක් හිටවන්න තාවකාලික ලිඛිත අවසරයක්වත් දෙන්න ඕන. ඔබතුමා කථා කරනවාද මම වාඩි වෙන්නද.

ගරු සභාපතිතුමා

මන්ත්‍රිතුමාට බාධා කරන්න එපා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේවා කියනකොට අර විවිකිවිඡාව තියෙනවානේ මේ අයට. මේ අයට ලොකු සැලසුම් ටිකක් තිබුණානේ පහුගිය කාලයේ. අපි අර ආර්ථික සංවර්ධන නිලධාරීන්ට රුකියා 14000 ක් දෙනකොට මේ මිනිස්සු මොනවාද ඒ යුගයේ කිව්වේ. අනෙක් පැත්ත කරකවා ගත්තා. ඉතිහාසයේ මොනවාද මේ අය කිව්වේ. බයිසිකල් ටික දෙනකොට මේ අය මොනවාද අපිට කිව්වේ. අද තමුන්නාන්සේලා ලැජ්ජ වෙන්න ඕන ගරු මන්ත්‍රිතුමා. මහින්ද රාජපක්ෂ යුගයේ අපි කරපු වැඩ ටික තමුන්නාන්සේලා හීනෙන් වත් දැක්කේ නැහැ.

සභාවේ සෝෂා .....

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ප්‍රධාන කාරණාව විදිහට මේ අයවැයේ මාතෘකාවක් විදිහට පොදු ඉඩම් ආරක්ෂා කරන්න නැවත සොයා බලන්න. මගේ මිත්‍රයාට කේන්ති ගියා. මට නම් කේන්ති ගියේ නැහැ. මට පොඩි ලැජ්ජාවක් විතරයි ඇති වුණේ. ගරු සභාපතිතුමනි, අපි මේ පොදු ඉඩම් ටික ලබන වර්ෂය තුල ලේඛනගත කරලා මේවා අපිට පාලනය කරන්න බැරි නම් ඒක තෝරාගත්ත අහිංසක මිනිසුන් ටිකකට හරි නැත්නම් මේ ස්වේච්ඡා සංවිධාන වලට මල් පැල ටිකක් හිටවලා විකුණ ගන්න හරි අන්න ඒවායේ ක්‍රමවේදයකට යන්න ඕන. ඒවගේම තව දෙයක් කියන්න ඕන පින්තවල ප්‍රජා ශාලාව මම අදත් බොහොම කණගාටුවෙන් කියන්නේ එහෙම මන්ත්‍රිවරයෙක් කිව්වාම ඒවාට ක්ෂණික විසදුම් දෙන්න. ස්වේච්ඡා සංවිධාන ළඟට ගිහින් මට වදින්න බැහැ. හැම කොට්ඨාසයකටම පක්ෂය මොකක් වුණත් මන්ත්‍රිවරයෙක් පත් කරලා තියෙනවා. ඒ මන්ත්‍රිවරයාගේ විශ්වාසය සභාපතිතුමා ප්‍රමුඛ මේ නිලධාරීන් එතනට ගරු කරන්න ඕන. මේ පාරවල් ටික හදලා ගොඩනැගිලි ටික හදලා මේකේ පුස්තකාලය හදලා ආරම්භ කරන්න කියලාත් මම කියනවා. ඒවගේම 2019 මේ ශ්‍රේෂ්ඨ අයවැය ලේඛනය හොඳ සංවර්ධනයක් කරා ගෙනියන්නට ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. ඒවගේම මම ඉල්ලීමක් කරනවා පුළුවන්නම් සීතාවක ප්‍රාදේශීය සභාවේ ආදර්ශ ගොවිපලක් පුංචියට හරි ආරම්භ කරලා කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයක් හදලා සීතාවක ප්‍රාදේශීය සභාවේ වෙළඳ කුටියක් කොස්ගම හංවැල්ල පාදුක්ක මේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඇති කරන්න කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 1997 ඉදලා 2011 වෙනකම් දීර්ඝ කාලයක් සභාව නියෝජනය කරලා ඊට පස්සේ අවස්ථාව අහිමි වෙලා නැවත වතාවත් සීතාවක ප්‍රාදේශීය සභාවේ 08 වෙනි සභාපතිවරයා හැටියට තමුන්නාන්සේගේ කටයුතු කරන මොහොතක ඔබතුමාගේ දෙවන කාලපරිච්ඡේදයේ පළවෙනි මංගල අයවැයට සහභාගි වෙන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ එක්කම පළමුකොටම මට කියන්න තියෙන කාරණාව තමයි අපි මහේෂ් අල්මේදා ගරු මන්ත්‍රීතුමා ගරු සභාපතිවරයා වශයෙන් පත් කරගෙන අපි එදා 09 දෙනෙක් හිටියා ආණ්ඩු පක්ෂයේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පස්දෙනයි. කොමියුනිස්ට් පක්ෂයේ තුන්දෙනයි. සම සමාජ පක්ෂයේ එක්කෙනෙයි. හැබැයි අපි එදා සභාව පවත්වාගෙන ගියා. අවුරුදු 04 ක් පවත්වාගෙන ගියා. අවුරුද්දක් තමයි සභාපතිතුමා හිටියේ. ඊට පස්සේ 05 ක් අපිට අවස්ථාව හම්බ වුණා. 02 ක් ද කොහෙද මහේෂ් අල්මේදා මන්ත්‍රීතුමා ඉන්නවා. මහේෂ් අල්මේදා මන්ත්‍රීතුමා අයින් වෙනකොට අපි ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළේ පොඩ් ගේමක් ගැහුවා. ඒ ගේම ගැහුවේ නිතිඥ සිරිල් ගමගේ මැතිතුමා. ගේම ගහලා අපි වන්දුසිරි ගමගේ මහත්තයාව සභාපති පුටුවේ වාඩි කෙරෙව්වා. මම දන්නේ නැහැ මේක සීතාවක ප්‍රාදේශීය සභාවට උරුම වෙව්ව දෙයක්ද කියලා. ගුණවර්ධනලා තමයි තීන්දු කරන්නේ කවුද සභාපති කරන්නේ කියලා. අපි වන්දුසිරි ගමගේ මැතිතුමාව කොමියුනිස්ට් පක්ෂය හරහා ඇවිල්ලා සභාපති කරලා මට මතක් වෙනවා සභාපති වෙලා ඉස්සෙල්ලාම වැඩ භාර ගත්ත දවසේ මම එතුමාත් එක්ක ගියා කහහේන නගරයට. එතුමාට මතක ඇති සමහර විට. කහහේන නගරයේ නිමල් ජයසිංහ ගරු මන්ත්‍රීතුමා වැඩ පටන් අරන් තිබුණු ඒ පුස්තකාල ගොඩනැගිල්ලේ උඩ තට්ටුව හදන්න තමයි ඉස්සෙල්ලාම අපි එදා තීන්දුව ගත්තා. අද මම සන්තෝෂ වෙනවා නිරන්තරයෙන් පොත් හුවමාරු කර ගන්නවා පුස්තකාලය සමග. මන්ත්‍රීකම නැති කාලේත් දැනුත් පොත් ගන්නවා. අද ඔබතුමා ඔබතුමාගේ කොට්ඨාසය නිසා හෝ ඔබතුමාගේ ප්‍රදේශය නිසා හෝ අද ඉහළ මට්ටමකට මේ පුස්තකාලය ගෙනත් තියෙනවා. මම තමුන්නාන්සේට ඒ පිළිබඳව පළමුකොටම ස්තූතිවන්ත වෙනවා. තමුන්නාන්සේ මගේ බල ප්‍රදේශයේ අපි ජීවත් වන බල ප්‍රදේශය තුළ එකට වැඩ කරලා ක්‍රීඩා උත්සව විවිධ කටයුතු කරලා අපි දේශපාලන කණ්ඩායම් දෙකක් වශයෙන් මෙතන්ට ආවා. මම කවදාවත් මේ සභාවකදී අයවැය විරුද්ධව ඡන්දය දීලා නැහැ. මොකද හේතුව අපි දන්නවා මේ අයවැය හදන්නේ සභාපතිතුමාලා කවුරුවත් ගෙදර අරන් ගිහින් නෙමෙයි. සභාවට ඉස්සෙල්ලාම එනකොට 1991 ලයනල් කාරියවසම් මහත්තයා මේක ගෙදරින් අරන් ආවේ නැහැ. මේ Format එකක් දීලා තියෙනවා. නිලධාරීන් එක්ක එකතු වෙලා වැඩේ කරගෙන යනවා. සභාපතිතුමාට පුළුවන් යම් යම් කාරණා ඉදිරිපත් කරලා මෙන්න මේවා අපි වැඩි කරන්න ඕන මෙන්න මේවා අඩු කරන්න කියලා යම් අදහසක් ගන්න. අද තමුන්නාන්සේටත් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. තමුන්නාන්සේ අවුරුදු 04 ක් හදලා තියෙනවා. තමුන්නාන්සේ මේකේ විවිධ කාරණා ගොනු කරලා තියෙනවා. තමුන්නාන්සේ අවුරුදු 04 ක් සභාව කරලා තියෙනවා. තමුන්නාන්සේ විශාරදයෙක් නොවුණත් ප්‍රායෝගික අත්දැකීම් තුළ තමුන්නාන්සේ දන්නවා අපිට මොකද්ද මේක ඇතුළේ කරන්න පුළුවන් සීමාව කියලා. මේක ඇතුළේ අර සමහර මහත්වරු කියනවා වගේ සමුපකාර සේවා පවත්වාගන්න බැහැ. කිරිඟලවල් දාන්නවත් කඩ දාන්නවත් බැහැ. එහෙම නම් අපි යන්න ඒන සමුපකාරයට. සමුපකාරයට ගිහින් කිරිඟලක් දාලා හරක් ටිකක් හදලා අපිට මතකයි රවින්ද්‍ර ජයසිංහ මැතිතුමා උත්සාහ කළ අක්කර 05 ක ඉඩමේ වගා කරන්න. ඉස්සෙල්ලාම උත්සාහ කළේ එතුමා. කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේ එකක්වත්. මේ ප්‍රායෝගික දේවල් නෙමෙයි. අපිට තියෙනවා නිශ්චිත දේවල් ටිකක්. ඒ නිසා තමුන්නාන්සේට බය වෙන්න ඕන කාරණාවකුත් නැහැ. 23 ක් ඉන්නවා තමුන්නාන්සේලාගේ පාර්ශවයේ. තාම තීන්දුවක් නොගත්ත තුන්දෙනෙක් ඉන්නවා. මම දන්නේ නැහැ මොකද්ද තීන්දුව කියලා කියන්න. කොහොම වුණත් තමුන්නාන්සේගේ මේ අයවැය පරාජයට පත් වෙන්නේ නැහැ. මොකද 43 න් 26 ක් තියෙනවා. තමුන්නාන්සේටත් බහුතරයක් තියෙනවා. කවුරු හරි හිතනවා නම් ඉන්න වෙන කෙනෙක්ව රණවක මහත්තයා වාඩි කරවන්න ඒ මිනිහාගේ එක්කෝ ඔළුව හොද නැහැ මිනිහාගේ. පිස්සෙක්. ඒ නිසා එහෙම අදහසක් අපි ළග නැහැ. අපි කියන්නේ තමුන්නාන්සේට බහුතරය තියෙනවා.

තමුන්නාන්සේ කරගෙන යන්න දෙන්න ඕන. අවුරුදු 04 ට පත් කරලා තියෙනවා. කකුලෙන් ඇඳලා හරි යන්නේ නැහැ. හැබැයි අද අපි තමුන්නාන්සේගේ මේ අයවැයට විරුද්ධව ජන්දය දෙන්න තීන්දු කරන්නේ වෙනි කිසිම කාරණාවක් නිසා නෙමෙයි දේශපාලනික වශයෙන් මේ රට තුළ ඇති වෙලා තියෙන්නා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට විරුද්ධව පක්ෂයක් වශයෙන් සහ මේ රටේ කණ්ඩායමක් වශයෙන් ගන්නා වූ තීන්දුවට එකඟව. ගරු මන්ත්‍රිතුමන්ලා කිව්වා අපි න්‍යායපත්‍රයක් හදාගෙන ඇවිල්ලා පක්ෂයෙන් දෙන න්‍යායපත්‍රයට වැඩ කරනවා කියලා. හැබැයි පක්ෂයෙන් කිව්ව නම් මේ කථාව නැතුව ජන්දය දෙන්න ඕන නැහැයි කියලා අපි මේ තීන්දුව වෙනස් කර ගන්නවා. අපි ඒක වෙනස් කරගන්නවා. අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගරු සභාපතිතුමනි, මම දීර්ඝව කරුණු දක්වන්න යන්නේ නැහැ. යම් කාරණා කිහිපයක් විතරක් කියලා මම කරුණු ඉදිරිපත් කරනවා. සමහර මන්ත්‍රිවරු කිව්වා මේ අයවැයේ ඉලක්කම් කථා කරනවා කියලා. ඇත්ත වශයෙන්ම අයවැය ගැන කථා කරනකොට විවිධ අය විවිධාකාරයෙන් කථා කරනවා. සමහර අය ඉලක්කම් ගැන කියනවා. සමහර අය වෙන කාරණා කියනවා. ඒ නිසාම මන්ත්‍රිවරු 43 ක් පත් කරලා ඉන්නේ. විවිධ අදහස් හැමෝටම තියෙනවා. හැමෝගේම අදහස් අරගෙන තමුන්නාන්සේට තියෙන්නේ මේක අරන් යන්න. ඒ නිසා තමුන්නාන්සේට ගැටළුවක් වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරනවා. බය වෙන්න එයා. ගයාන් මන්ත්‍රිතුමා කිව්වා වගේ අවදානම් තත්වයක් ඇති වුණොත් අවශ්‍ය ලයට එක පත්තු කරයි විපක්ෂ නායකතුමා. බය නැතුව ඉන්න. ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ අයවැය ලේඛනයේ මම එකක් දැක්කා අඩුපාඩුවක් තියෙනවා. තුන්තාන ආදාහනාගාරය අපි දන්නවා හදනවා කියලා. හැබැයි ඒකට ගැස් සදහා මුදල් වෙන් කර ගැනීම සදහා මම දැක්කේ නැහැ දෙකකට තමයි දාලා තිබුණේ. මම හිතනවා වෙන් කර ගන්න පුළුවන් කියලා මේ කාරණාත් එක්ක. අනෙක් කාරණාව තමයි මම දිගින් දිගටම කියන කාරණාව. තමුන්නාන්සේලා කියලා තිබුණා පෙර පාසල් අයකිරීම් නතර කරනවා කියලා. අනෙක් අය නම් කැමති ඇති සමහර වෙලාවට. මම දන්නේ නැහැ මගෙන් එහෙම ලොකු එකගතාවයක් ඒකට නැහැ. ඇයි මම එහෙම කියන්නේ. ළමයි 350 ක් තමයි අධ්‍යාපනය ලබන්නේ. හැබැයි මේ ළමයි 350 විතරද මේ ප්‍රාදේශීය සභා සීමාවේ ඉන්නේ. පෙර පාසලකට ඇතුළත් කරන්න අපි දන්නවා විශේෂයෙන්ම සමහර පෙර පාසල් වලට පොර කනවා ගන්න. කොහොමද දාගන්නේ කියලා. සමහර කාල වලදී තමුන්නාන්සේ නැති කාලයේ අපේ ලේකම් මහත්තයා හම්බ වෙලා කියනවා ළමයෙක් දාගන්නේ කොහොමද මේකට කියලා. මේ තත්වය යටතේ අර සමහර වෙලාවට ජනප්‍රිය පාසල් වලට ළමයි ඇතුළත් කරනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ නිකන් උගන්වන ඒකේ පදනමක් නැහැයි කියලා. යම් මුදලක් අය කළ යුතුව තියෙනවා. හැම පෙර පාසලකින්ම මුදලක් අය කරන්න ඕන. තමුන්නාන්සේ මෙහෙම මේ යෝජනාව ගේනකොට මට දෙමාපියෙක් කථා කරලා දවසක් කියනවා මම දන්නේ නැහැ මේකේ සත්‍යතාවය. නමුත් මම ප්‍රසිද්ධියේ කියනවා. දවස් තුනක් මට කථා කරලා කිව්වා. ඔබතුමාටත් කථා කරලා කිව්වා කිව්වා. කොස්ගම පෙර පාසලේ රු.7500 ක වගේ මුදලක් එකතු කරලා තියෙනවා කිව්වා මාසික අයකිරීම් වලට අමතරව මේ උත්සවය වෙනුවෙන්. මට කිව්වේ බනිස් ගෙඩිය රු.25 ට ගන්න පුළුවන් රු.40 ට තමයි ගන්නේ කියලා. මම දන්නේ නැහැ මේකේ සත්‍යතාවය හා අනෙකුත් කාරණා. තමුන්නාන්සේට පුළුවන්කමක් තියෙනවා නම් මේක පැහැදිලි කරන්න. මේ චෝදනාව දිගින් දිගටම යනවා. පෙර පාසල් වල කිසිම ක්‍රමවේදයකින් තොරව මුදල් අයකරනවා කියලා. තමුන්නාන්සේලා තීරණයක් ගන්න ඕන කමිටුව වශයෙන් මීට පස්සේ හරි හැම පෙර පාසලකම යම් මුදලක් අය කරනවා නම් කමිටුව දැනගෙන ඉන්න ඕන කොව්වරක් අය කළාද කියන්න. එහෙම නොවුණොත් නිලධාරීන් හෝ කවුරුත් හෝ තමන්ගේ හිතමනාපට අයකරනවා නම් කලින් පාසල් ගැන කථා කරද්දීන් මේ කාරණාව මතු වුණා පාසල් වල දෙමව්පියෝ පැත්තකින් භාණ්ඩාගාරිකලා පත් කරලා මුදල් අය කරනවා කියලා. මේකෙන් ඉන්නාවලු දෙමව්පියන්ගේ භාණ්ඩාගාරිකලා. එයා තමයි තීන්දු අරගෙන කියන්නේ. මගේ දරුවෝ ගිහිල්ලාත් නැහැ. යන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ කාරණාව තමුන්නාන්සේට හොඳ නැහැ. සභාපතිතුමා වශයෙන් තමුන්නාන්සේට මේ චෝදනාව එල්ල කළාට හොයන්නේ නැහැයි කියලා. මේ ගැනත් තමුන්නාන්සේ කල්පනා කරලා බලන්න. ඒවගේම මට මතක් වෙනවා අපිත්

එක්ක හිටිය ගරු මන්ත්‍රීවරයෙක් මෑතකදී අභාවයට පත් වුණා ඉතාම සටන්කාමී සහ අපිට හිටපු හොඳ මන්ත්‍රීවරයෙක් එතුමා තමයි අපේ හැමදාම අයවැයේ බොහොම සටන්කාමී කථාව කරන්නේ. අරගලය කරලා පටන් අරන් අපිට දෙන්නේ වැඩේ ගොඩදාලා. එහෙම මන්ත්‍රීවරයෙක් මම දැක්කා අපේ සභාවේ දිවිගල්ල මන්ත්‍රීතුමාත් එහෙම සටන්කාමී විදිහට අද කථා කළා. ඒ වසන්ත මන්ත්‍රීතුමා මම සභාව වෙනුවෙන් පෞද්ගලිකවත් නිවන් සුව පාර්ථනා කරනවා. මේ සභාව වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරපු මන්ත්‍රීවරයෙක්. ඒවගේම මම කියන්න කැමතියි අපේ හිටපු සභාපති සිරිසේන රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ තමුන්නාන්සේත් හිටියා මන්ත්‍රීවරයෙක් වශයෙන්. එතුමා වැඩ ඒකක අරාමිභ කරන්න යෙදුණා. ඇත්ත වශයෙන්ම එතුමාට ඒක කරගෙන යන්න කාලපරිච්ඡේදය අහිමි වුණා. ඊට පස්සේ රටින්ද ජයසිංහ සභාපතිතුමා ඉස්සරහාට අරන් ගියා. හැබැයි මම විශ්වාස කරනවා තමුන්නාන්සේ මේ ගැන අවධානය යොමු කරන්න. මුදල් අරගෙන ගිහිල්ලා ගමේ තිබුණු පාර කොටලා පාර හදපු කාලය තුළදී පාරවල් සංවර්ධනය වුණු ප්‍රමාණයට අද පාරේ පැති කාණුවක් නැහැ සභාපතිතුමා. මිනිස්සු කරන්නෙන් නැහැ. මිනිස්සු කියන්නේ අපි බදු මුදල් ගෙවනවා මොකටද පාර හදන්නේ කියලා. අපිට පෞද්ගලිකව සිදු වෙලා තියෙනවා අපේ ගෙවල් ළඟ කරගන්න. මම මට ලැබෙන දීමනාවෙන් මුදලක් යොදවලා සමහර වෙලාවට කම්කරුවෝ දෙන්නෙක් දාලා මගේ පාර ශුද්ධ කරනවා. මේ ගැන තමුන්නාන්සේ මීට වඩා මේ වැඩ ඒකකයක් හදලා මෙන්න මේ පාර හදනවා කියලා එහෙම නෙමෙයි හැම කොට්ඨාසයකම හැම මන්ත්‍රීවරයෙකුටම මම කියන්නේ යම් කාලපරිච්ඡේදයක් දුන්නොත් මේ වැඩේ කරන්න එහෙම කම්කරුවන්ගෙන් බැරි නම් කුඩා ජේ.සී.බී යන්ත්‍රයක් ගෙනල්ලා අපි අරගෙන හරි පැය ගාණක් දුන්නොත් මේ කාණු ටික ගොඩ දාන්න මේ පාර ආරක්ෂා වෙයි. තමුන්නාන්සේ කොව්වර මුදලක් ගෙනත් මේක හැදුවත් මේ කාණු ටික හැදුවේ නැත්නම් කවදාවත් ගොඩ යන්න බැහැ. මට ලැබුණු පළවෙනි දීමනාව මම දැමීමේ කාණු පද්ධතිය හදන්න. කාණු පද්ධතිය හදන්න ඕන නැත්නම් අමාරුවේ වැටෙනවා. කාණු හැදුවාම මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙනවා පාර හැදුවේ නැහැයි කියලා. ඒ හීන්දා පාර හදනවා. වැඩේ ඉවරයි. තමුන්නාන්සේ මම හිතනවා ප්‍රායෝගික පුද්ගලයෙක් වශයෙන් මේ ගැන අවධාරණය යොමු කරන්න. අනෙක් කාරණය තමයි මේ කසල කළමනාකරණය. මේ කාරණාවේදී මම දිගින් දිගටම මේ ගැන කථා කළා. මම විශ්වාස කරනවා තමුන්නාන්සේ මේ ගැන අවධාරණය යොමු කරන්නට ඕන කියලා. අද මේ සභාවේ දියුණුවත් එක්ක මේ ඉඩම් කට්ටි කැඩීමත් එක්ක බරපතල තත්වයක් තියෙනවා. දවසක කුණු එකතු වුණොත් දාන ගෙයක් තිබුණොත් ඒ කුණු ටික අරන් නොගියොත් එතන මිනිහා ඉදලා ඉවරයි. මේ කසල කළමනාකරණය ලේකම්තුමා යම් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබුණා. තමුන්නාන්සේ ඇවිත් ඒක දියුණු කරලා තියෙනවා. මම එදත් මේ කාරණාව කිව්වා. මේ කසල කළමනාකරණයේ යෙදී ඉන්න අපේ සනීපාරක්ෂක කම්කරුවන් ඉතාමත් බරපතල ආකාරයේ අමාරුවකින් තමයි මේ කටයුත්ත කරන්නේ. රෝග බෝ වීමේ භාවිතාව වැඩියි. ඒ නිසා මම එදත් ඉල්ලා සිටියා මේ යන මුදල තකන්න එපා. අපි යම් රක්ෂණයක් කරන්න ඕන මේ පුද්ගලයන් වෙනුවෙන්. අනෙක් අයට සාපේක්ෂව මේ මිනිස්සු ජරාව අත ගාන්නේ. තමුන්නාන්සේලා මන්ත්‍රීවරු වශයෙන් ගිහින් බැලුවා නම් අතින් අල්ලනත් නෙමෙයි දකින්නත් නුසුදුසු වැසිකිලි වලට යන්න ඕන දේවල් එවනවා. බැග් වල දාලා. මේ මිනිස්සු එහා පැත්තේ ඉදන් කන්නත් ඕන. ඒ නිසා මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ගරු සභාපතිතුමනි. මේ කසල කළමනාකරණය නිසි ලෙස නොකළහොත් තමුන්නාන්සේට මාසයක්වත් සභාව පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. මේ සඳහා යොදවලා ඉන්න බොහෝ දෙනා සමහර වෙලාවට එක එක මන්ත්‍රීවරු හරහා ආපු අය වෙන්න ඇති. කොහොම ආවත් ඒ අයගේ සමාජ ආරක්ෂණය පවුල් ආරක්ෂණය වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා මම ඉල්ලනවා. ඒවගේම මෙතන කියවුණා කසල කළමනාකරණය කිරීමට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන්. තමුන්නාන්සේත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලයේ දිනේෂ ගුණවර්ධන මැතිතුමා අමාත්‍ය ධුරයක ඉන්න කාලයේ ගීතාජන ගුණවර්ධන මැතිතුමා නියෝජ්‍ය අමාත්‍යවරයාව ඉන්න කාලයේ බරපතල උත්සාහයන් ගත්තා මේක කරගන්න. ඒ නිසා අපි දන්නවා මේක කරගන්න ගියාම හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. 2008 වගේ මම හිතන්නේ වග කසල Protect

එක අරන් එනවා රවින්ද්‍ර ජයසිංහ මැතිතුමා ඉන්න කාලයේ. ඒක අද වර්තමානයේ පිටිතුරු හෙළ උරුමයේ ඉන්න ගම්මන්පිල මහත්තයා තමයි මේක අරන් එන්නේ. මේකට කරගන්න වුණේ සභාපතිතුමාට. ගේන්නේ එතුමා හරහා. මම ඒ අවුරුදු කිහිපය තුළ ළගින් වැඩ කළා. මගේ පෞද්ගලික මිත්‍රයෙක් නිසා හා වෙනත් කාරණා නිසා. මට කපා කරලා කිව්වා මන්ත්‍රිතුමා ඒ පැත්තට මේක ගේන්නේ. මේ ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඒක කරගන්නේ කියලා. මේක වටිනා දෙයක් කියලා. මම ඇහුවා සභාපතිතුමා මේක ස්ථිරවම කෙරෙනවාද. මොකද මේක දාලා ගියොත් එහෙම අපිව අමාරුවේ වැටෙනවානේ. ඔව් මේක කරගන්න ඕන කිව්වා. අපි හිතුවා මේක මිනිස්සුන් එක්ක කපා කරලා කරගන්න පුළුවන් කියලා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් ඉන්නවානේ එහෙම කියලා. හැබැයි මේ සටනේදී අපි දැක්කා මිනිස්සුන්ගේ ලොකු උද්ඝෝෂණයක් ආවා. මේ උද්ඝෝෂණය මෙහෙයවන්න මුල් වෙච්ච දෙන්නෙක් හිටියා. තමුන්නාන්සේ හා අපේ මංජුල වීරරත්න මන්ත්‍රිතුමා. මේ දෙපල තමයි මේ සටන කරලියට ගෙනත් වැඩේ දුන්නේ. පාරට ඇවිල්ලා වට කළා. අපිත් හිටියා ජනතාවගේ පැත්තේ ඉන්න සිදු වුණා. එක අම්මා කෙනෙක් ඇවිල්ලා ඇහුවා පැල්පොල පැත්තේ මම කිව්වා මේ සභාපතිතුමා තමයි කරන්නේ කියලා. මම කිව්වා නැහැ සභාපතිතුමා දන්නේවත් නැහැ මේ තැනවත් කියලා. නැත්තේ මොකද සභාපතිතුමා ඇවිත් පෙන්නලා ගියා කිව්වා ගම්මන්පිල ඇමතිතුමාත් එක්ක. මම සභාපතිතුමාගෙන් ඇහුවාම සභාපතිතුමා කිව්වා ඔව් මම ගියා යන්න සිදු වුණා කියලා. මම දැනගෙන හිටියෙන් නැහැ. මම අපහසුතාවයට පත් වුණා. මම හිතනවා ඊට පස්සේ අපි ලොකු උද්ඝෝෂණයක් ලැස්ති කළා එනවා කියන ආරංචියට ගම්මන්පිල මහත්තයා. ගම්මන්පිල මහත්තයා ඇවිත් බොහොම සාමාදානව විඩියෝ කරගෙන ගියා ඔක්කෝම. ඊට ඉස්සෙල්ලා ගරු සභාපතිතුමනි, මේකට කොරියාවට යන්න අවස්ථාවක් හම්බ වුණා. සභාපතිතුමාට අමතරව මහේෂ් අල්මේදා මැතිතුමා, සුමිත් සොයිසා මැතිතුමා ලයනල් කාරියවසම් මහත්තයාට යන්න අවස්ථාව හම්බ වුණා. ලයනල් කාරියවසම් මහත්තයාට පක්ෂයෙන් යන්න දුන්නේ නැහැ. පක්ෂයෙන් යන්න එපා කිව්වා. අර තුන්දෙනාම ගියා. මට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. යන්න වුණා නම් මමත් අමාරුවේ වැටෙනවා. අරන් ගියේ ගම්මන්පිල අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය හරහා කපා කරලා. පාඨලි වම්පික ඇමතිතුමා හරහා තමයි මේක පහළට අරන් ආවේ. ඊට පස්සේ ගම්මන්පිල ඇමතිතුමා යනවා එතනට. විරෝධතා අල්ලන් ඉන්නකොට. බබා වගේ ඇවිල්ලා ඔක්කෝම විඩියෝ කරලා ඕගොල්ලෝ විරුද්ධයි නේද මේ බබා වගේ ඇවිත් අපි ඔක්කෝම අමාරුවේ දාලා එතුමා මේකට විරුද්ධ වුණා අපි කරන්නේ නැහැයි කියලා. එයා අන්තිමට බබා වුණා ඔක්කෝම කරලා. මේක මම පැහැදිලිව කියනවා මේ වගකීම ගන්න ඕන එදා එතුමා කියලා. එදා ඒ කරපු අපරාදේ අපි ඒ ප්‍රතිඵලය භුක්ති වින්දා. අපි ඡන්ද 10 කින් පරදිනවා. මිනිස්සු හිතනවා අපි තමයි පක්ෂ වුණේ කියලා. මම කියන්න හදන්නේ තමුන්නාන්සේට තියෙන අමාරුම බැරෑරුම්ම කටයුත්ත තමයි මේක ඉඩමක් හොයා ගන්න එක. තමුන්නාන්සේ මේ සදහා ඉඩමක් හොයා ගන්නවා නම් මොන තත්වයන් යටතේ හරි මම තමුන්නාන්සේ එක්ක ඉන්නවා. මොකද මම මේ කසල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මම දැඩි ලෙස ඉන්නවා. තමුන්නාන්සේ කොහොම හරි හොයා ගත්තොත් ඒ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රිවරයා මේකට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ ගේන උදවියට කොන්දක් තියෙන්න ඕන මේක ක්‍රියාත්මක කරන්න. නැතුව කවුරුත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ බල ප්‍රදේශයට කුණු ගේනවාට. අපි කුණු දානවා ඒ නිසා සභාපතිතුමනි, තමුන්නාන්සේගේ ඉදිරි අයවැයන් වලදී ඇති වන්නාවූ ප්‍රබලම ප්‍රශ්නය වෙන්නේ මේක. ඒ නිසා තමුන්නාන්සේ යම් දේවල් කරන් යනවා. ඒවා කරන් ගියාට ඒවා 100 % ක් විද්‍යාත්මක කසල කළමනාකරණයක් නෙමෙයි. මේවා හරි ලේසියි. අරවගේ ගම්මන්පිල වැනි මහත්වරු ඇවිල්ලා මේ බබාට අන්දලා අපිව. මේක කරන්න රැවෙටෙන්නේ නැතිව තමුන්නාන්සේ මේවා නිවැරදි කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක කරගෙන යන්න. අපි තමුන්නාන්සේට සහයෝගය දක්වනවා. කිසිම ගැටළුවක් නැහැ ඒ ගැන. මම තමුන්නාන්සේට සුභ පතනවා මේ අවස්ථාවේදී මේ ගමන යන්නට තමුන්නාන්සේලාට කාටහරි කියන්න පුළුවන් ඕන නම් මේක පරද්දලා නැහැ අපි එහෙම අදහසක් නැහැ. තමුන්නාන්සේට ඡන්දය හොරෙන් ගන්න ඕනෙත් නැහැ අවිස්සාවේල්ල නගර සභාවේ වගේ. නැගිටලා යෝජනා කළා තව කෙනෙක් නැගිට්ටා හු කියලා යන්න පුළුවන්. තමුන්නාන්සේ එහෙම



නැහැ. පරාජය වූණක් තමුන්නාන්සේට ඒක දරා ගන්න පුළුවන්. තමුන්නාන්සේ කොන්දක් තියෙන නායකයෙක් කියලා විශ්වාස කරනවා. පරාජය දැකලා පැනලා යන ජාතියේ නෙමෙයි. ඒ නිසා මේ අයවැයට අපි සුභ පතනවා. මෙය ක්‍රියාත්මක කරලා අරන් යන ගමනේදී තමුන්නාන්සේ ගන්න සියළුම නිවැරදි තීන්දු එක්ක ඉන්න බව මතක් කරමින් ප්‍රදේශයේ කෙනා වූණක් කියවුණා තමුන්නාන්සේගේ බල ප්‍රදේශයට වැඩිපුර දාගෙනයි කියලා. මම නම් ඒකට කැමතියි. එතුමාගේ ගමට යන්න තියෙන්නේ මගේ ගම හරහා. මගේ පාරක් හැදෙයි. ඒ නිසා මට ගැටළුවක් ඇති වෙන එකක් නැහැ. ඒක අමුතු දෙයක් නෙමෙයි. ලාල් මහත්මා ඉන්න කාලේ ඒ පැත්තට වැඩ කළා. මහේෂ් අල්මේදා මන්ත්‍රිතුමා මෙහාට වැඩ කළා. වන්දුසිරි මහත්තයාත් මොනවා කිව්වත් පොඩ්ඩක් හරි කර ගන්නා ප්‍රදේශයට. අනෙක් අයත් එහෙම කර කර ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට දියුණු කළා. ජනාධිපතිතුමා පොළොන්නරුවේ දස ලක්ෂ හැට හය දාහක් ගෙනිහින් දැම්මා. ලොක්කන්ට පුළුවන් නම් තමුන්නාන්සේට බැරි මොකද. තමුන්නාන්සේ ගේන්න. අපි සම්පූර්ණ සහයෝගය දක්වනවා. තමුන්නාන්සේට සුභ පතනවා. නමුත් මම ඡන්දය විරුද්ධව දෙන බවත් මතක් කරමින් නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාශම් ටැන්සිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ මුල්ම අයවැය විවාදය සඳහා එකතු වෙලා මේ ප්‍රකාශය කරන්නේ. මෙතෙක් සභාවේ අදහස් ප්‍රකාශ කල මන්ත්‍රීවරුන් විවේචනය කරන්නවත් විරුද්ධත්වය ප්‍රකාශ කරන්නවත් මෙය අවස්ථාවක් කරගන්නේ නැහැ. පළමුවෙන්ම මම මේ ගරු සභාවට අවධානය යොමු කරනවා 9 මහජනයාගේ සුභසාධනය පිළිබඳව මාතෘකාව. තුන්වන කොටස තවද මෙතෙක් කල් අවධානය යොමු නොවූ වතු ආශ්‍රිත ජනතාවගේ සනීපාරක්ෂක සේවා ඉහළ නැංවීමේ අරමුණින් අවශ්‍යතා ඇති ස්ථාන හඳුනාගෙන වැසිකිලි 50 ක් ඉදිකිරීමට රු. ලක්ෂ 15 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇත. විශේෂයෙන් මේ ගරු සභාව නියෝජනය කරන වතු ජනතාව සමග සමීප සම්බන්ධතා ඇති මන්ත්‍රීවරු දෙදෙනාගේ ඉල්ලීම ඉටු කිරීම පිණිසද මෙම යෝජනාව සඳහන් කළ යුතුයි. අපි මන්ත්‍රීවරු දෙදෙනා පිළිබඳව මතක් කිරීම පිළිබඳවත් අපගේ ස්තූතිය ඔබතුමාට පිරි නමනවා. මා දන්නා තරමින් අයවැයක වතු සම්බන්ධව වැසිකිලි 50 ක් ඉදිකිරීම සම්බන්ධයෙන් වූ මුල්ම අයවැය කියලා මම විශ්වාස කරනවා. මා දන්නා තරමින් එහෙම වෙන්න ඕන. මෙතෙක් කල් මෙවැනි මුදලක් වෙන් කරලා නැහැ. එමෙන්ම මේ වැසිකිලි 50 ක් ඉදිකිරීම සම්බන්ධව අපි සතුටට පත් වෙනවා. මොකද වතුකරය ගන්නාම වැසිකිලි පහසුකම් නැහැ. වතු ආශ්‍රිත මන්ත්‍රීවරුන් මේ සභාවේ ඉන්නවා. එතුමන්ලාත් දන්නවා මේ තියෙන ප්‍රශ්න. නිවාස පිළිබඳ ප්‍රශ්න, වැසිකිලි පහසුකම් කිසිසේත් නැහැ. ඉස්සර වතු සමාගම් වතුහිමියන් වැසිකිලි හදලා දුන්නා පොදු වැසිකිලි වශයෙන්. කාමර 26 ක් තියෙනවා නම් වැසිකිලි 02 යි. දෙපැත්තට වැසිකිලි 02 යි. පවුල් 20 ක් විතර ඉන්නවා. ඒත් පහසුකම් නැහැ. නමුත් ඒ දවස් වල සාදා දුන්නේ ජල මුද්‍රිත වැසිකිලි නෙමෙයි වල සහිත වැසිකිලි. ඒවානම් දැන් කොහෙන්ම නැහැ. දැන් සමහර දුප්පත් ජනයා තමන්ගේ වියදමින් ඉතා දුක් මහන්සියෙන් වැසිකිලියක් හදාගෙන ඉන්නවා. සමහර අයට වැසිකිලි පහසුකම් නැහැ. අපේ ප්‍රාදේශීය සභා බල සීමාව තුළ වතු කිහිපයක් තියෙනවා. වැඩි වශයෙන් තියෙන්නේ වතු. බිම් ප්‍රමාණයෙන් ගත්තාම තියෙන්නේ වතු. පෞද්ගලික වතුත් තියෙනවා. ඒ අතරින් පුවක්පිටිය සෙල්වකන්ද හෙවත් නෝත් අම්බලම් වත්ත ගිහින් බලන්න පුළුවන්. ප්‍රසිද්ධ ආයතන දෙකකුත් තියෙනවා ඒ සීමාවේ. මන්ද්‍රවා ඇබ්බැහිවුවත් සඳහා පුනරුත්පාදන කදවුරකුත්, ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකකුත් තියෙනවා. ඒ අසලම තියෙනවා පෞද්ගලික වත්තක්. සෙල්වකන්ද අම්බලම් වත්ත හෙවත් නෝත් අම්බලම් වත්ත. වතු හිමියෙක් කවුරුවත් නැහැ. කොටස් වශයෙන් බෙදාගෙන ඒවායේ කිසි කෙනෙක් වගකිවයුත්තන් නැහැ. ගිහින් බලන්න පුළුවන්. කාමර 24 ක ලැයිමක් තියෙනවා. ඒ ලැයිමේ බිත්ති එක පැත්තක ඇලවෙලා තියෙන්නේ. ඒත් මිනිස්සු ඒකේ පදිංචි වෙලා ඉන්නවා. මුක්කු ගහලා තියෙන්නේ. අදටත් ගිහින් බලන්න පුළුවන්. එමෙන්ම ඒ වහල දිහා දැක්කාම බලා ගන්න පුළුවන් වැඩි වශයෙන් තියෙන්නේ ගල් හා ටයර් ලී කැබලි. මොකද ටකරන් දිරලා පොලිතින් තහඩු එහෙම දාලා තියෙන්නේ. වසර 02 ක 03 කට කලින් සුළි සුළගක් හමා ගිය අවස්ථාවකදී

ටකරන් ටික ගියා. ඒ අවස්ථාවේදී ප්‍රාදේශීය සභාව විසින් තහඩු ටිකක් ලබා දුන්නා. ඒ තහඩු දාගෙන තමයි අදටත් මිනිස්සු ටිකක් ඉන්නේ. සමහර ගෙවල් තාමත් තෙමෙනවා. ඒක තව උදාහරණයක්. තවද අප බල සීමාව තුළ පෞද්ගලික වතුන් තියෙනවා. රාජ්‍ය වතු ආයතනත් තියෙනවා. රාජ්‍ය වතු ආයතන වලත් අද සමාගම් වතු පුස්සැලාව වේවා වෙනත් වතු සමාගම් වේවා තවත් වතු සමාගම් අරගත්තාට තාම මේ සනීපාරක්ෂක කටයුතු වලට වැසිකිලි සාදාදීම සඳහා තාම පියවරක් අරන් නැහැ. වැඩ කරපත් පඩිය දෙනවා කියන අදහසින් තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් පහුගිය සතියේ මට ආරාධනා ලැබුණා වතු අධිකාරීතුමන්ලා එක්ක වතු පරිසර පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ සාකච්ඡාවේදී දම්රෝ සමාගමත් පුස්සැල්ලාව වැවිලි සමාගමත් අදහස් ප්‍රකාශ කළේ ඉදිරියේදී පරිසරය පිළිබඳව වැදගත් ස්ථානයක් ගන්නා බවට. ඒ කියන්නේ කැලි කසල බැහැර කිරීම, එමෙන්ම ගංගාවන් ඇළ දොළ ආරක්ෂා කිරීම පිළිබඳව වැඩසටහන් කරනවා. ඇත්තෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. එහිදී මමත් අදහස් පල කළා. ඉදිරියේදී එහෙම සාකච්ඡාවක් තියෙනවා නම් මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම ආරාධනා කරන්න කියලාත් මම වතු අධිකාරීතුමාට කිව්වා. එහෙම ආරාධනා කළොත් ගරු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා සහභාගි වන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. එමෙන්ම තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා ගරු සභාපතිතුමනි, වැසිකිලි 50 ක් ඇත්තෙන්ම ප්‍රමාණවත් නැහැ. නමුත් වැසිකිලි 50 ක් සාදා දීම පිළිබඳව අයවැය ලේඛනයේ වෙන් කිරීම පිළිබඳව මම ස්තුතිය පුද කරනවා. වැසිකිලි 100 ක් වත් ඉදිකර ලක්ෂ 30ක් වත් වෙන් කරලා දෙනවා නම් වඩාත් සුදුසුයි කියලා යෝජනා කරනවා. වතු වල තියෙන ප්‍රශ්න අපේ මන්ත්‍රීවරු ගිහින් බැලුවා නම් පෙනෙයි ඉදිරියේදී වතු පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් වත්තක ඉන්නකොට ගම් වල ඉන්නවා වගේ නෙමෙයි වතු මිනිස්සු කියන්නේ ගෙදරටම ඇවිත් බැනලා යනවා. පත් වුණා නම් වැඩේ කරන්න කියලා. සුළු දේට පවා හොයාගෙන එනවා. මම ඒවාට සාවද්‍යතාව පිළිතුරු සපයනවා. මම වාද විවාද වලට යන්නේ නැහැ. මම කොහොමහරි ප්‍රශ්න විසඳගන්න මම දන්නවා. ඒ අයට පිළිතුරු සපයනවා. විශේෂයෙන් මම කියන්න කැමතියි පළාත් පාලන ගරු අමාත්‍ය ගයිසර් මුස්තාලා මැතිතුමා හරහා පාරවල් 06 ක් සංවර්ධනය කරන්න මට අවස්ථාන ලැබුණා. එයින් එක පාරක් වේරගොල්ල කොට්ඨාසයටත්, මගේ එලිස්ටන්වත්ත උඩ කොටසේ කොට්ඨාසයටත්. තවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා හරහාත් ප්‍රතිපාදනයක් ලැබුණා. හින්දු දේවස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා. මම ඒ අමාත්‍යවරුන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. එමෙන්ම තව දෙයක් මතක් කළ යුතුයි ගරු සභාපතිතුමනි, සමහරු හිතයි ලකුණු දාගන්න ප්‍රකාශ කරනවා කියලා. එවැනි දෙයක් හිතන්න එපා අදහස් ප්‍රකාශ කරන්න මටත් අයිතියක් තියෙන නිසා. මම නිර්භයව කියන්නේ. අපේ ප්‍රදේශයේ එලිස්ටන්වත්ත උඩ කොටසේ වේරගොල්ල කොට්ඨාසයේ වැලි කැටයක්වත් පාරට දාපු දේශපාලනඥයෙක් හිටියේ නැහැ. එවැනි මොහොතක 2010 වර්ෂයේදී අක්කර 100 ප්‍රදේශයේ ඉතා දුෂ්කර මාර්ගයක් තිබුණා. ඒ මාර්ගයත් මම පදිංචි වෙලා ඉන්න නිවාස සංකීර්ණයේත් ගෙවල් 24 ටත් යන මාර්ගයත් ඉතා දුෂ්කරයි. පයින්වත් යන්න බැහැ. ඒ අවස්ථාවේදී 2010 වර්ෂයේ 06 වෙනි මාසේ 10 වෙනිදා ගරු සභාපතිතුමා ඔබතුමා. ඒ අක්කර 100 මාර්ගයත් කොන්ක්‍රීට් අතුරා මාර්ගය සංවර්ධනය කරලා දුන්නා. මම ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාරක් ඒක සංවර්ධනය කරලා දුන්නා. ඒක මම ප්‍රකාශ කළේ හේතුව මෙතෙක් කල් කිසිම කෙනෙක් 2010 වසර වෙනකම් දේශපාලන මට්ටමින් වැලි කැටයක්වත් අපේ වත්තට කෙරුණේ නැහැ. ඒ මුල්ම සංවර්ධනය මාර්ග දෙකක් සංවර්ධනය කරලා දුන්නේ ඔබතුමා කියලා මම ඉතා ආඩම්බරයෙන් සතුටින් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරමින් එමෙන්ම ඉදිරියටත් වතු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙවැනි ක්‍රියාකාරකම්වලට සහාය දක්වන ලෙසත් ඉල්ලා සිටිමින් තවද මගේ 10 වෙනිදා යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාවටත් ගරු මන්ත්‍රී මණ්ඩලයෙන් පක්ෂ හේදයෙන් තොරව සහයෝගය දක්වන ලෙස ඉල්ලීම කරමින් මෙම අයවැය යෝජනාවට පක්ෂයක් වශයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපි සහයෝගය දක්වමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමන්ලාගෙන් හා මන්ත්‍රීතුමන්ලාගෙන්ද ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයෙන් අවසරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අළුත් කුරු කෝරළයේ දහසය පත්තුවේ ඉදලා කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම් කෝරළයේ අවිස්සාවේල්ල ආසනයේ සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් දිද්දෙණිය කොට්ඨාසයට දිද්දෙණිය ග්‍රාමයට මම එන්නේ දැනට අවුරුදු 23 කට පෙර. ඒ ඇවිල්ලා මම මේ පළවෙනි වතාවට තමයි මේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්නේ. මේ පළවෙනි අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී වචනයක් හෝ කථා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට පළමුවෙන්ම ස්තූතිය පුද කරනවා. අංක 01 ටම මම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ ගයාත් දුමින්ද මන්ත්‍රීතුමාට. ගරු සභාපතිතුමනි ගයාත් දුමින්ද මන්ත්‍රීතුමා කිවවා කමිටු වලදී කවුරුවත් සහභාගී වෙන්නේ නැහැයි කියලා. එතුමා කථා කළේ කාර්මික සේවා කමිටුව ගැන. නමුත් මම මේ අවස්ථාවේදී කියනවා පරිසර කමිටුවේදීත් මෙන්න මේ දේම සිදු වෙනවා ක්ෂේත්‍ර පරීක්ෂණ වලට යන්න එන්න කිව්වාම කිසිම කෙනෙක් සහභාගී වෙන්නේ නැහැ. ඒ ගැන මම සභාපතිතුමාට දැනුවත් කිරීමක් කරනවා. ඒවගේම අපේ ප්‍රාදේශීය සභාවේ නොදීරන කසල එකතු කරලා අපේ සභාවට විශාල ආදායමක් අරගෙන එනවා. ඒක හොඳයි. ඒවගේම තමයි සීතාවක ප්‍රාදේශීය සභාව මගින් ඩොංගු මර්දනය ගැන විටින් විට දැනුවත් කරලා මේ පරීක්ෂණ කටයුතු කරලා අපේ සීතාවක ප්‍රාදේශීය සභාවට අයිති කොට්ඨාසය තුළ ඩොංගු රෝගීන් සංඛ්‍යාව සිසු යෙන් අඩු වී ගෙන යනවා. ඒ ගැන මම මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා. ඒවගේම සභාපතිතුමනි මම ආදරණීය මැණියන් කෙනෙක් හැටියට දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් හැටියට මේ ගැන කථා කරනවා. මාතෘ සායන පිළිබඳව විශේෂ අවධානයක් ඔබතුමා යොමු කරලා තියෙනවා මේ අයවැය ලේඛනයෙන්. ඒ ගැන මම බොහොම ස්තූතිවන්ත වෙනවා. මේ අම්මලාට කිරි වීදුරුවක් දෙන්න නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව විසින් තීරණය කරලා ඔබතුමාගේ අනුමැතිය ඇතිව කිරි වීදුරුවක් දෙන්න සුදානම් කරලා තියෙනවා. මම යෝජනා කරන්න හිතාගෙන ආවේ කිරි වීදුරුවෙන් එහාට අපි යන්න ඕන කියලා. නමුත් ඔබතුමාගේ මේ අයවැය කථාවේ තියෙනවා අපි ඊටත් එහා ගිහින් අම්මලාට සේවාවක් ඉටු කරනවා කියලා තියෙනවා. ඒ ගැන මම මේ අවස්ථාවේදී බොහොම ස්තූතිවන්ත වෙනවා. මම කියනවා මගේ කොට්ඨාසටත් 2019 අවුරුද්දේදී මාතෘ සායනයක් ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී මේ කාරුණික ඉල්ලීම මම කරනවා. ඒවගේම මම දන්නවා සීතාවක ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් පද්ධතිය අනෙක් පෙර පාසල් වලට වඩා ඉහළ මට්ටමක තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. මොකද මම ගියා එදා ලෝක ළමා දිනය දවසේ නෙලුවත්තුඩුව ක්‍රීඩාපිටියේ තිබුණු උත්සවයට. සමනල පැටවු වගේ බලන්න හරිම ලස්සනයි. ඒ ළමයින්ගේ ඊරිෂ්‍යාවක් ක්‍රෝධයක් පක්ෂයක් පාටක් කිසිම දෙයක් නැහැ. හරිම ලස්සනයි. හරිම ලස්සනට ඒ ළමයින්ගේ නැටුම් ගැයුම් වැයුම් තිබුණා. හිත බොහොම නිබුණා ඒ අවස්ථාවේදී. ඒක තමයි ගරු සභාපතිතුමනි වෙන්න ඕන අපේ ප්‍රාදේශීය සභාවක් තුළින්. ඒවගේම සභාපතිතුමනි මට පුංචි ආරාචියක් තියෙනවා මේ ගැන පුද්ගලිකවම හොයලා බලන්න මේ ප්‍රදේශයේ ඉන්නවා ආබාධිත දරුවන්. ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. මේ දරුවන්ගේ දෙමව්පියෝ මේ දරුවෝ අරගෙන ගියාම මේ පෙර පාසල් වලට ගන්න බැහැයි කියලා කියනවාලු. මම දන්නේ නැහැ ඇත්ත තත්වය. මම ඔබතුමාට කියනවා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. එහෙම නැතුව ඒ වෙනුවෙන් කුමක් හෝ කටයුත්තක් ඉදිරියේදී කරනු ඇතැයි මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි අනෙක් කාරණාව තමයි යම්කිසි ව්‍යාපාරයකට කර්මාන්තයකට වෙළඳ බලපත්‍රයක් ලබා දෙනවා නම් මහා ජනතාවට පීඩාවක් ගෙනෙන කර්මාන්ත වලදී මේ වෙළඳ බලපත්‍ර නිකුත් කරනකොට වඩාත්ම සැලකිලිමත් වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලනවා. මොකද ඒවගේ දේවල් වලට මට මේ වෙනකොට මුහුණපාන්න සිදු වෙලා තියෙන නිසා. මම ගොඩක්ම දකිනවා මේවගේ මහජන පීඩාකාරී දේවල් පටන් ගත්තාට පස්සේ තමයි මහා ජනතාව දන්නේ. ඒ බලපත්‍ර ඔක්කොම හදා ගන්නවා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඊට පස්සේ ජනතාව මේවාට විරෝධතා දුන්නාම රාජ්‍ය නිලධාරීන් කියනවා මහජන විරෝධතා ගණන් ගන්න බැහැයි කියලා. ඒක ඇත්තටම දන්න තරමින් මට නම් පිළි ගන්න

බැහැ. රාජ්‍ය නිලධාරීන් ඒවගේ දේවල් කියනවා නම් මහජනයා නියෝජනය කරන අපි මොනවාද ගමට ගිහින් කියන්නේ. ඒ ගැන ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරන්න. සමහර කර්මාන්ත තියෙනවා අපේ මුළු පරිසර පද්ධතියම විනාශ වෙන ඒවා. ඔබතුමා දන්නවා ඔබතුමා කියලා තියෙනවා මේ පරිසර පද්ධතියම ආරක්ෂා කරනවා කියලා. ලස්සනට තියාගන්න. මේ පරිසරය විනාශවෙනකොට අපේ ගංගා ඇළදොළ කඳුහෙල් මේවා සේරම විනාශ වෙලා යනවා. අඩුගාණේ මේ පාරවල් පද්ධතියම සීතාවක ප්‍රාදේශීය සභාවට අයිති මුළු පාරවල් පද්ධතියම විනාශ වෙලා ඉවරයි ගරු සභාපතිතුමනි. ඒ නිසා මම කියනවා මේ පාරවල් හැම අවුරුද්දේම එකම පාර හදන්න බැහැ. මේ පාරවල් හදපුවාම ඔබතුමා ඒකට මැදිහත් වෙලා අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරලා මේ පාරවල් වලට යන්න පුළුවන් යම්කිසි බර ප්‍රමාණයක් සටහන් කරලා ප්‍රාදේශීය සභාවෙන් පුවරුවක් දාන්න කියලා මම මේ අවස්ථාවේදී යෝජනාවක් කරනවා. මම හැමවේලාවේම මේ හැමෝටම කියනවා පක්ෂ පාට හේදයක් තකන්නේ නැතුව අපේ මේ පරිසරය ආරක්ෂා කරගන්න අපි සියළුදෙනාම එකතු වෙමු. අපේ මේ සීතාවක පුරවරයේ තියෙන ලස්සන මේ මුළු ලංකාවටම පෙන්න්න අවස්ථාවක් ඇවිල්ලාත් තියෙනවා ඒ නිසා අපි හැමදෙනාම එකතු වෙලා මේ පරිසර පද්ධතිය රැකගන්න අපි උදව් වෙමු. ඒවගේම තව දෙයක් ඔබතුමාට මතක් කරන්න කැමතියි මම මෙතනට ආවාට පස්සේ තමයි මම දැනගෙන හිටියේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති වන්දුසිරි ගමගේ මැතිතුමා ඉන්න කාලයේ තමයි වෙළඳ සංකීර්ණය ගොඩ නගලා තියෙන්නේ කියලා. අදටත් මෙතන ප්‍රධාන ටවුන් එකක්. මේ ටවුන් එකට එන මිනිසුන්ට බස් එකක් එනකම් ඉන්න ස්ථානයක් නැහැ. මම හිතනවා බස් නැවතුම්පලක් හදලා දෙයි කියලා. මිනිස්සුන්ට අද වැස්සට අව්වට අර කඩේ අයිනට තමයි යන්නේ. එතන ඉන්න සෙනග සේරටම ඉන්න බැහැ. ඔබතුමා ඒ නගරයේ තියෙන වැසිකිලි පද්ධතිය හදන්න යෝජනා කරලා තියෙනවා. ඒවගේම මගී ආවරණයකුත් හදන්න ඔබතුමා සුදානම් කරයි කියලා බලාපොරොත්තු වෙමින් මේ අයවැයට සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීවරුනි, සියළුම නිලධාරීන්ගෙන් අවසරයි. අද සීතාවක ප්‍රාදේශීය සභාවේ නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අයවැයට කථා කරන්න අවස්ථාව ලබා ගැනීමට ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙනාඩ් කරුණාරත්න මැතිතුමාත් ඒවගේම මගේ පක්ෂයේ නායක මනෝ ගනේෂන් මැතිතුමාගේ මග පෙන්වීමෙන් තමයි මට මේ ප්‍රාදේශීය සභාවට මන්ත්‍රී ධුරයක් ලබා ගෙන එන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා ඒ සියළුදෙනාට මගේ හදපිරි ස්තූතිය ප්‍රථමයෙන් පුද කර සිටිනවා. ගරු සභාපතිතුමනි, මේ අයවැය සම්බන්ධව දීර්ඝ කථා මට කරන්න තේරෙන්නේ නැහැ. මන්ද මේ මගේ පළවෙනි අයවැය. මම හිතනවා අනාගතයේ අපි මෙතන නොහිටියත් දෙමළ භාෂාවෙනුත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ලිපි ලේඛන ඔබතුමා ලබාදෙයි කියලා. මොකද අපිට සිංහල කථා කරන්න පුළුවන් නිසා සිංහල කියවන්න පුළුවන් වුණාට අනාගතයේ අපිට තව දෙමළ අපේක්ෂකයෙක් මෙතනට ආවොත් ඒ අපහසුතාවය සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හේතුව ගරු සභාපතිතුමනි, මොකද දැනුත් මට ඔබතුමාගෙන් ඉල්ලීම් කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. නමුත් මම කැමති නැහැ. අනවශ්‍ය වියදමක් මේ සභාවට යොදවන්න. මට පුළුවන් දෙයක් තියෙද්දී ඇයි අනවශ්‍ය වියදමක් දරන්නේ කියන මතයෙන් තමයි ඉල්ලීමක් නොකළේ. ඔබතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා දෙමළ කථා කළ හැකි දෙමළ දන්න නිලධාරීන්ගේ මේ ආයතනයට බදවාගන්න. ඒක සෑහෙන වටිනවා මේ සභාවේ ඉදිරි අනාගතයට. ගොඩක් තැන් වල අඩුපාඩුකම් තියෙනවා. භාෂාව ප්‍රශ්නය මත. ඒවගේම ගරු සභාපතිතුමනි, මේ අයවැය පිළිබඳව ටිකක් කථා කරන්න ඕන. මම හිතනවා මේ සීතාවක ප්‍රාදේශීය සභාව කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ආසන වලින් උතුම්ම ආසනයක් තමයි මේ අවිස්සාවේල්ල ආසනය. ගොඩක් දේශීය සම්පත් තියෙන ආසනයක්. මේ ආසනයේ තියෙන සම්පත් අපි උපයෝගී කරගෙන දේශීය සංචාරක කර්මාන්තය උපයෝගී කරගෙන නිවාඩු දිනවල ඉලුක්ඕව්ට හි තුම්මෝදර ප්‍රදේශය ගත්තාම විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනවා. අපිට පුළුවන් උද්භිද

උද්‍යානය ආසන්නවම ළමා උද්‍යානයක් නිර්මාණය කළොත් කුඩා දරුවන් සතුටු වෙනවා වගේම සභාවටත් යම්කිසි දියුණුවක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් එනවා. අපේ ෆැන්සිස් මන්ත්‍රිතුමා මතක් කළා මේ වතු ආශ්‍රිතව වැසිකිලි 50 ක් ඔබතුමා විසින් නිර්මාණය කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ සඳහා අපේ සතුට හා වතු වල ජනතාව වෙනුවෙන් මගේ හදපිරි ස්තූතිය ඔබතුමාට පුද කරනවා. ඒවගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මතක් කරන්න ඕන අවිස්සාවේල්ල ආසනයේ වතු වල ජනතාව කොහොමද ප්‍රාදේශීය සභාවට සම්බන්ධ කරගන්නේ කියලා යම්කිසි වැඩපිලිවෙලක් මොකද ඔබතුමා දන්නවා මේ දම්රෝ ආයතනය දැන් අපේ වතු සියල්ල භාර අරගෙන තියෙනවා. ඒ ආයතන දැනට අපිට ජේනවා යම්කිසි වැඩපිලිවෙලක් එක්ක යනවා. පරිසරය පිළිබදව. ගහකොළ ගැන. සතා සිවුපාවා පිළිබදව. හොඳ අධ්‍යයනයක් කරනවා. අපිත් ඔවුන්ට සහයෝගය දෙනවා. අපේ ෆැන්සිස් මන්ත්‍රිතුමා ප්‍රකාශ කල අයුරින්. ඒ නිසා අපි භීතනවා අනාගතයේදී මේ දම්රෝ ආයතනය විසින් කුණු කසල කළමනාකරණය තුළ වීදුරු, ප්ලාස්ටික් හා පත්තර දිරන දේවල් පිළිබදව වෙන් කරන්න පොලිතින් භාජන අපිට ලබලා දෙනවා. ඒ ලබාදෙන විට ඒවා මේ ප්‍රාදේශීය සභාවේ රට කුලීන් අරගෙන යන්න එහෙම නැත්නම් එතනින් ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනවා ඉදිරියේදී. මම භීතනවා සභාපතිතුමනි, ඔබතුමාගේ අවධානය යොමු වෙව්. මම කියන්නේ නැහැ මේ නගර සීමාවේ සිට කිලෝමීටර 14 ක් 15 ක් ඇත තියෙන වත්තකට යා යුතුයි කියලා ඒවා ඉඩ ප්‍රමාණයත් එක්ක ඒ කුණු අපිට වල දාන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයන් ගත්තාම තුම්මෝදර මංසන්ධියේ සිට ඉලුක්ඕව්ට මල් වත්ත දක්වා අද කුණු ඔක්කොම දාන්නේ ඇළට. ඔබතුමා ළගදීත් ගියා ශ්‍රමදානයකට. මට පෙන්නන්න පුළුවන් ඕන වෙලාවක. ඔබතුමාගෙන් ඉල්ලීමකුත් කළා. මේ කුණු රටය ඉලුක්ඕව්ට දක්වා ලබා දෙන්න කියලා. තාම ඒක ඉෂ්ට වුණේ නැහැ. ඒ පිළිබදව ඔබතුමාගේ අවධානය යොමු වෙවා. ලබුගම වත්ත ගත්තාමත් ඒ අයගේ කුණු දාන්නෙත් ඇළට. පඤ්ඤාගුල වත්ත ගත්තාමත් එහෙමයි. වග වත්ත කොටසක් තමයි ඇළට දාන්නේ. ඒ නිසා ඒ පිළිබදව ඔබතුමාගේ අවධානය යොමු වෙන්න ඕන. අපෙන් යම්කිසි අඩුපාඩුකම් ඇති. මන්ද මට මතකයි ඔබතුමාගේ කලින් අපි ලීප් ලේඛනයක් ලැබුණා යෝජනා තිබුණොත් පුරවලා එවන්න කියලා අයවැයට කලින්. අපේ නොදැනුවත්කම නිසා අපෙන් ඒක මග හැරුණා වෙන්වනට පුළුවන් ඉදිරි අනාගතයේ එවන් වැරද්දක් සිදු නොවන්නට වග බලා ගන්නවා. ගරු සභාපතිතුමනි, ඔබතුමා ගෙනියන වැඩපිලිවෙල පිළිබදව අපි එය සාර්ථකව දකිනවා. ඒවගේම හැම අවස්ථාවකම වතු වල උත්සවයක් සංවිධානය සඳහා යම්කිසි මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ තියෙන සම්පත් හැමවෙලාවකම අපිට ලබලා දෙනවා. ඒවගේම නිලධාරී මණ්ඩලය හැම වෙලේම සෑදී පැහැදි ඒ සම්බන්ධව අපිට ක්‍රියා කරනවා. ඒ නිසා ඔබතුමාටත් නිලධාරීන්ට අපි අපේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. නමුත් මේ අයවැයට ජන්දය දීමේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක පැහැදිලිව මම කියන්න ඕන. මන්ද අද මේ රටේ පවතින දේශපාලන අස්ථාවරය නිසා අපිට යම් තීරණයක් ගන්න සිදු වෙලා තියෙනවා. මන්ද විශේෂයෙන්ම මම ප්‍රකාශ කරන්න ඕන අපේ ෆැන්සිස් මන්ත්‍රිතුමා කිවවා සෙල්වකන්ද වත්ත ගැන. ඒ පිළිබදව විශේෂ අවධානය මම කියන්න ඕන අපේ මනෝ ගනේෂන් මැතිතුමාගේ ප්‍රතිපාදන ගම් පෙරළිය වැඩසටහන යටතේ ලක්ෂ 220 ක් අවිස්සාවේල්ල ආසනයේ වතු සඳහා මම ගේනවා. ඒක මේ කියන්නේ බොරුවක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බලන්න පුළුවන්. ගම් පෙරළිය වැඩසටහන යටතේ වගවත්තට ලක්ෂ 35 ක්, පඤ්ඤාගුල වත්තට ලක්ෂ 12 ක්, ලබුගම වත්තට ලක්ෂ 25 ක්, වෙරගොල්ල වත්තට ලක්ෂ 10 ක්, අක්කර 100 ලක්ෂ 15 ක්, සිරිනිවස වත්තට ලක්ෂ 15 ක් වැනි සියළුම වතු වලට ගම් පෙරළිය වැඩසටහන යටතේ මගේ ඉල්ලීමට ගරු මනෝ ගනේෂන් ඇමතිතුමා දෙකෝටි විසි ලක්ෂයක් ලබා දීලා තිබුණා. ඒ යෝජනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා. නමුත් දේශපාලන අස්ථාවරය නිසා ලෝක ඉතිහාසයේ කැතම කැත නායකයා තමයි මෙමත්‍රිපාල සිරිසේන. ඇයි මම එහෙම කියන්න හේතුව මේ රටේ ජනාධිපතිවරයෙක්. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ රටේ ජනාධිපතිවරයෙක් මේවගේ තීරණ ගන්න හොඳ නැහැ. එතුමාට රනිල් වික්‍රමසිංහ එක්ක ප්‍රශ්නයක් තිබුණා නම් විසඳන්න ක්‍රමයක් තිබුණා. අපිට සැකයක් තියෙනවා ගරු සභාපතිතුමනි. අද ඔබතුමා පුටුවේ ඉන්නවා. හෙට තව කෙනෙක් වාඩි කරවන්න පුළුවන් මේ වීදිහට ගියොත්. ඒක වැරදියි

ගරු සභාපතිතුමනි. මම මේ පක්ෂයකට කඩේ යනවා නෙමෙයි. මේක හරිම කැන වැඩක්. මොකද තමන්ට රනිල් වික්‍රමසිංහ එක්ක මේ ආණ්ඩුව කරන්න බැරි නම් තමන්ට පත් කරපු නායකයෝ පක්ෂ නායකයෝ සියළුදෙනා කැඳවලා ජනමාධ්‍ය කැඳවලා ගමේ භාෂාවෙන් කියනවා නම් මට මුත් එක්ක කරන්න බැහැ. එහෙම කියන්න තිබුණා. මට මිනිහා එක්ක කරන්න බැහැ. මම සති 02 ක කාලයක් දෙනවා. යම් තීන්දුවක් ගත්තේ නැත්නම් මම තීරණයක් ගන්නවා අන්න ඒ තමයි නායකයා. එහෙම කළේ නැහැ. ෫ දෙනෙකුගේ අගමැතිවරයෙක් පත් කරලා මේ රට සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඒ හරහා තමයි ගම් පෙරළිය වැඩසටහන නතර වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒක හොඳ වැඩක් නෙමෙයි. අද අපි උදාහරණයක් විදිහට ගත්තාම මම මේ රනිල් වික්‍රමසිංහට කඩේ යනවා නෙමෙයි. මහින්දට කඩේ යනවාත් නෙමෙයි. අපි දේශපාලනයට ආවේ ඉතාම සඳහා වෙන්නේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ දේශපාලනය කරන්නේ භොරකම් කරන්නවත් වංචාවක් කරන්නවත් කිසිම උවමනාවක් නැහැ. මගේ රක්ෂාව මේසත් වැඩ. මම කොන්ත්‍රාත් කරලා ජීවත් වෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට දේශපාලනය කරලා භොරකම් කරන්න කිසි උවමනාවක් නැහැ. අද කඩ පිලකට ගියාම දේශපාලකයෝ ඔක්කොම භොරු කියලා බනිනවා. ඊයේ පෙරෙයිදාත් බනිනවා. මම පාඩුවේ අහගෙන හිටියා සභාපතිතුමනි. මට උත්තර දෙන්න නැහැ. හැබැයි මම ජීවිතේට භොරකම් කරලා නැහැ. දේශපාලකයෝ භොරු කියලා බනිනකොට අපිට අද උත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. අපි ලැජ්ජ වෙනවා. රට යන තත්වය කොතනද කියලා. අපේ දරුවෝ බනිනවා. අපේ පවුල බනිනවා. ඒ තරම් අන්ත අසික්කිතයි කිව්වොත් නිවැරදියි කියලා මම හිතනවා. ගරු සභාපතිතුමනි ඔබතුමාට කරන්න දෙයක් නැති වුණත් මේ රටේ නායකයෝ බුද්ධිමතුන් තීරණ ගන්න ඕන. පක්ෂ නායකයෝ තමන්ගේ බලලෝභිකමට වඩා මේ රට ගැන හිතන්න ඕන කියලා විශේෂයෙන් මතක් කරනවා. මම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේ ගියාවත් මහින්ද රාජපක්ෂ මහත්තයාට කඩේ ගියාවත් නෙමෙයි. අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා නම් සභා ව්‍යවස්ථාවක් තියෙනවා. සභා ව්‍යවස්ථාවට අනුව අපි වැඩ කරනවා. ඔබතුමා නායකයෙක් හැටියට හෙට ඔබතුමාගේ පුටුවේ තව කෙනෙක් හෙට වාඩි වුණොත් ඔබතුමා ඒක පිළි ගන්නවාද කියලා මම ඒක ඔබතුමාගෙන් අහනවා. අපි දැක්කා පහුගිය කාලවකවානුව තුළ අපේ පාර්ලිමේන්තුව තුළ හරිම කැතයි. මීරිස් කුඩු ගහනවා. අපි නම් මේ සභාවේ මනුෂ්‍යයෝ වගේ හැසිරෙනවා. මීරිස් කුඩු ගහනවා. පුටු උස්සගෙන යනවා. පිහි අරන් යනවා. වැරදියි. කවුරු කළත්. බාධා කරන්න එපා. මම කිව්වේ දේශපාලනයේ වැරදි කරනවා නම් කවුරු කළත් වැරදියි කියලා. මම එතන ඉන්නවා. ඒක මනෝ ගනේෂන් කරනවාද රනිල් වික්‍රමසිංහ කරනවාද කියන එක නෙමෙයි. වැරදි කළා නම් ඒක වැරදියි. ඒවගේ නින්දිත වැඩ කරන්න හොඳ නැහැ. මීරිස් කුඩු අරන් ගිහින් සැලසුම් කරලා ගහන්නේ. මෙතන කේන්ති ගිහින් බෝතලයකින් ගහනවා නම් ඒක ස්වභාවිකයි. මීරිස් කුඩු ගෙනත් ගැහුවා කියන එක කල්පනා කරන්න ඕන. හරිම කැතයි. ගරු සභාපතිතුමනි, අපිට කණගාටුවක් තියෙනවා මේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හැටියට මේවගේ පාලනයක් එක්ක අපි ඉන්න එක ගැනත්. මේ දේශපාලනයට ආවා කියන්නේ අබිත් කෑවා වගේ තමයි. මේ සියළුදෙනා දේශපාලනයට ආවා නම් මේකෙන් මිදෙන්නට බැහැ. සදාකල් දේශපාලනයේ රැඳෙනවා මැරෙනකන් කොච්චර බැන්නත් කොච්චර ගැහුවත්. ඒක තමයි මේ දේශපාලන විප්ලව මම හිතන විදිහට. ගරු සභාපතිතුමනි, මම ඉල්ලීමක් කරනවා ඔබතුමා යහපත් විදිහට තීරණය ගන්නවා වගේම වතුකරය ගැන විශේෂ අවධානය යොමු කරන්න. මම යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. කුණු කළමනාකරණය පිළිබඳව. ඒවගේම ඔබතුමා වැසිකිලි 50 ක් ලබා දීමට සියළු කටයුතු සුදානම් කරලා තියෙනවා. ඒකට පූර්ණ සහයෝගය මගෙන් ඒ සඳහා තියෙනවා. ජන්දය පිළිබඳව පක්ෂයක් හැටියට ගන්නා වූ තීරණයේ අපිට මේ වෙලාවේ ඉන්න සිදු වෙනවා. නමුත් ඔබතුමාට ශුභාසිංසනය එක් කරමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ පස් වන අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳව මගේ ශ්‍රද්ධාසිංහනය ඉදිරිපත් කිරීමට තමයි මම අවස්ථාවක් කරගන්නේ. ගරු සභාපතිතුමනි, මා ව මෙතන්ට පත්කළේ කළුඅග්ගල කොට්ඨාසයේ ආදරණීය ජනතාවට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒවගේම මම මේ අයවැය ලේඛනයේදී ඔබතුමාට ගරු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම වෝදනා නැගුවා. ඔබතුමා අඩුම ගාණේ පාරක කාණුවක්වත් කපන්න ක්‍රමයක් සකස් කරලා නැහැයි කියලා. ගරු සභාපතිතුමනි, මම කියනවා ඔබතුමා 2015 වර්ෂයේ ජේ.සී.බී යන්ත්‍ර ගෙනාවා මේ ප්‍රාදේශීය සභාවට. මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර ගෙනාවා. ඒවා උපයෝගී කරගෙන අපි මංජුල වීරරත්න මැතිතුමාට කියනවා මහජන නියෝජිතයින් වශයෙන් ඒවා උපයෝගී කරගෙන කොන්ද කෙලින් තියාගෙන ගමට ගිහිල්ලා ඒ සභාවේ තියෙන සම්පත් උපයෝගී කරගෙන ඒ වාහන වලින් අවශ්‍ය දේවල් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමා කිවවා ගමේ ලයිට් එකක් දාගන්න විදිහක් නැහැයි කියලා. ගරු මන්ත්‍රීතුමාට කියනවා තමන්ගේ පර්ස් එකෙන් හරි සල්ලි කියක්හරි වියදම් කරලා ලයිට් වලට අවශ්‍ය බඩු ටික් ගේන්න. ගෙනත් අපේ ප්‍රාදේශීය සභාවේ ඉන්නවා විදුලි අංශයේ නිලධාරී මහත්වරු. ඒ අය එක්ක ගිහින් ඒ වැඩ ටික කරන්න. ගමේ නියෝජිතයා කරන්නේ එහෙමයි. ගමට වැඩ කරන්න ආපු මන්ත්‍රීවරු වශයෙන් කරන්න ඕන අපේ සාක්කුවේ සල්ලි වලින් හරි ඒ ටික කරන්න ඕන. ඒකයි ගමේ නියෝජිත මහත්වරුන්ගේ තියෙන වටිනාකම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

එහෙමනම් බදු අවශ්‍ය නැහැනේ ගරු සභාපතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ඒවගේම අපේ ඉන්ද්‍රානි ඩයස් මන්ත්‍රීතුමිය කිවවා ආනන්දගම ප්‍රදේශයේ මුරුකගම ප්‍රදේශයේ සාලාව ඒ ප්‍රදේශ වල කුණු ප්‍රශ්න තියෙනවා කිවවා. අපේ ගරු සභාපතිතුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ රැස්වීමේදී කිවවා අවුරුදු 03 ක් තිස්සේ කිවවා අපේ කුණු ගෙනියන්න ගෙනිහින් දාන්න තැනක් නැහැ. මේ කුණු ඔක්කොම හංවැල්ලට ගෙනාවොත් වැඩි වෙනවා. මොකද හංවැල්ලට කුණු ටික ගෙනත් දාලා කරන්න දෙයක් නැහැ. සම්බන්ධීකරණ රැස්වීමේදී හැමෝටම කිවවා කුණු දාන්න තැනක් නැහැයි කියලා ස්ථානයක් ඉල්ලුවා. ඔය සංවිධායකවරු සියළුදෙනාම එදා සද්දනැතුව හිටියා. අද බොරුවට අපේ මන්ත්‍රීවරු මෙතන කැගහනවා. මේ කැලි කසල ප්‍රශ්නය තියෙනවා කියලා. ඒ නිසා තමයි එදා සම්බන්ධීකරණ රැස්වීමේදී ගරු සභාපතිතුමා කිව්වේ. එදා අපේ සභාපතිතුමාට කපා කරන්න අවස්ථාවක් ලබලා දුන්නේ නැහැ. මම වගකීමකින් කියනවා. අපේ සම්බන්ධීකරණ රැස්වීමේදී එදා මම හිටියා. ගරු සභාපතිතුමා ඔබතුමාගේ පෙර පාසල් ව්‍යාපෘතිය ගැන කපා කළා. ළමයින්ට නොමිලේ උගන්වන්න තීරණය කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත් ක්‍රියාවක්. අපේ කොට්ඨාසයෙන් ගරු සභාපතිතුමනි, පෙර පාසලක් නැහැ අපේ අකරව්ට ප්‍රදේශයේ සීතාවක ප්‍රාදේශීය සභාවට සම්බන්ධව. පෙර පාසලක් ඇති කරගන්න අපි අදහස් කරගෙන තියෙනවා. ඒ සඳහා සහයෝගය දෙන ලෙසත් ඔබතුමාගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම ඔබතුමා අපේ කළුඅග්ගල ප්‍රදේශයේ මා මහජන නියෝජිතයෙක් වශයෙන් පත් කල ජනතාවට විශාල වශයෙන් සේවය කරන්න මට අවස්ථාව ලබලා දුන්නා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මගේ කථාව අවසන් කරනවා. ස්තුතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, මන්ත්‍රී මණ්ඩලයේ සියළුදෙනාගෙන්ම අවසරයි. මම නම් වැඩි වෙලාවක් කපා කරන්නේ නැහැ. නවක මන්ත්‍රීවරියක් විදිහට මගෙන් මේ මංගල අයවැය. මේ අයවැය ලේඛනය මට ලැබුණාම මමත් මට පුළුවන් විදිහට අධ්‍යයනයක යෙදුණා. මම මගේ පියාගෙන් උපදෙස් ගන්නේ. මේ වෙලාවේ පියා හදිසි ශල්‍ය කර්මයකට ලක් වුණු නිසා

මමම තමයි අධ්‍යයන කටයුතු කළේ. බලාගෙන යද්දි මෙහි තියෙන හොඳ දේවලුන් ඒවගේම අඩුපාඩුත් දැක්කා. නමුත් අද අපි මෙතනට ඇවිල්ලා මොන මොන කරනම් ගැහුවත් මොනවා කිව්වත් මේකේ බල්ටිය ගහන්නේ ඔබතුමානේ. ඒ නිසා කොහොමටවත් වෙනසක් වෙන්නේ නැහැනේ. මේක ඔබතුමා තමයි කරන්නේ. ඔබතුමාත් මාත් අපි හැමෝම මෙතනට අවේ ජනතාවගේ ඡන්දයෙන්. මිනිසුන්ට වැඩක් කරන්න බලාගෙන ආවේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි මොන දේ කරන්න කලින් ජනතාවගේ පැත්තෙන් බලලා කටයුතු සිදු කරනවා නම් හොඳයි කියලා. ඒවගේම ප්‍රහානි මන්ත්‍රිතුමිය මතක් කළා මාතෘ සායන නඩත්තුව ගැන. ඇත්තටම මම දැන් ඒ අවස්ථාවේ ඉන්න නිසා මම ඒ ගැන දන්න නිසා මේ කියන්නේ. ඔබතුමා කිරි පැකට එකක් ලබා දෙනවා. ඒක ගොඩක් වටිනවා. එතන සායනයට ගිහින් බලන්න ඕන මොනවාද එතන තියෙන අඩුපාඩු කියලා. එහි හරි ආකාරයට නඩත්තු කටයුතු සිදු වෙන්නේ නැහැ. තෙමෙනවා. වැසිකිලි සුද්ධ කරගන්න විදිහක් නැහැ. මෙහෙත් කිරි පැකට එකක් දෙනවානේ. ඒ කිරි පැකට එක පවා පුවච්චන හරි මොනවා හරි කරන්න ඕන ඒ ඉන්න පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියන්ලාම තමයි. ඒ ටික කොහෙට හරි ගිහිල්ලා දාන්න එහෙම ක්‍රමවේදයකුත් නැහැ. අපේ සායනයේ එහෙම ප්‍රශ්න තිබ්ලා මම ඔබතුමා එක්ක සාකච්ඡා කරලා ඔබතුමා ඒක විසඳලා දුන්නා. ඒ පිළිබඳවත් මම ඔබතුමාට ස්තූතිවන්න වෙනවා. කිරි පැකට එක දෙන එක හොඳයි. එහෙනුත් අපිට කිරි වීදුරුවක් දෙනවා. එහෙම නැතුව හරි කමක් නැහැ අර කරන්න ඕන ඉතුරු කටයුතු ටික ඒ නඩත්තුව දරුවෝ ලැබෙන්න ඉන්න අයනේ එන්නේ. ඒ අය හොඳට ඉන්න ඕන. ඒ ගැන තමයි අපි ඇත්තටම අවධානය යොමු කරන්න ඕන. ඒවගේම මාස 08 ක කාලය තුළදී මගේ ව්‍යාපෘති කරගෙන යන්න ප්‍රාදේශීය සභාවෙනුත් ඒවගේම තමයි බස්නාහිර පළාතේ කෘෂිකර්ම අමාත්‍යතුමා ගාමිණි තිලකසිරි මැතිතුමාත් ඒවගේම ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමාත් පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමාත් ගොඩක් උදව් උපකාර කළා. ඒ වෙනුවෙන් මම එතුමන්ලාට ස්තූතිය පුද කරනවා. ඒවගේම ඔබතුමාගේ මේ අයවැයට මගේ පක්ෂභාවයත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා.

ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ 2019 අයවැය ලේඛනයේ මම වැඩිය කපා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතාම සුළුවෙන් කපා කරන්නේ. අංක 04 යටතේ තියෙනවා දිනවමු ජීවිතය වෘත්තීය පුහුණු වැඩසටහන කියලා. ඉතාම හොඳ යෝජනාවක්. ඒ සඳහා ඔබතුමා රුපියල් මිලියනක් වෙන් කරලා තියෙනවා. මේ වෘත්තීය පුහුණු කටයුතු වලදී අපේ ගම් වල කරන්න අමාරු නම් ඒ කටයුතු වෙනත් ආයතනත් එක්ක සම්බන්ධීකරණය කරමින් දරුවන් ඒ තුළට යොමු කරලා අපිට පුළුවන් නම් ඒ දරුවන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හෝ වෙන යම් සහයෝගයක් අපිට වෙන ආයතනයකින් කරන පාඨමාලාවකට යොමු කිරීමක් වගේ දෙයක් මේ තුළින් කරනවා නම් වටිනාකමක් ලැබෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද අපේ ගම් තුළ ලොකු වැඩසටහන් කරන්න ප්‍රායෝගික හැකියාවක් නැති වෙන්න පුළුවන්. පරිගණක පාඨමාලාවක් එහෙම නැත්නම් කාන්තාවන් සඳහා වන මනාලියන් හැඩගැන්වීම ඒවගේ යම් කිසි දේවල් කරන්න පුළුවන් වුණත් ලොකු පුහුණුවක් දෙන හැකියාවක් දෙන්න අපිට ශක්තියක් නැහැ තාම අපිට කියලා මම විශ්වාස කරන්නේ. වෙනත් ආයතන තියෙනවා ඒවගේ පුහුණු කිරීම් කටයුතු කරන ආයතන වලට දරුවන්ව යොමු කරන්න පුළුවන්. අපිට පෞද්ගලිකවත් ඒවගේ සම්බන්ධකම් තියෙන නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපේ අභිසක දරුවන් කොටසක් හරි තෝරාගෙන ඒ ආයතනත් එක්ක සම්බන්ධීකරණයක් කරලා දරුවන් යොමු කරලා අපිටත් පුළුවන් ඔවුන්ට මූල්‍ය සහනයක් හෝ යම්කිසි උදව්වක් කරන්න පුළුවන් නම් තමුන්තාත්සේගේ මේ යෝජනාව මම ඉතාමත්ම වටිනා යෝජනාවක් හැටියට දකිනවා. ඒවගේම සුන්දර සීතාවක කසල කළමනාකරණ වැඩසටහන යටතේ ඔබතුමා කරන කටයුත්තත් මා ඉතා අගය කරනවා. අපි ග්‍රාමීය පරිසරයක කොට්ඨාසයක් හැටියට මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ කොට්ඨාස වලටත් අවම වශයෙන් මාස 02 කට සැරයක්වත් කසල එකතු කිරීමේ ක්‍රමවේදයක් අපිට සකස් කරලා දෙන්න. හැමදාම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නගරබද වගේ නෙමෙයි.



අපිට යම්කිසි කසල කළමනාකරණය පිළිබඳ පහසුකම් අපේ ඉඩකඩම්වල තියෙන නිසා යම්කිසි මට්ටමකට කෙරෙනවා. නමුත් ප්ලාස්ටික් වගේ දේවල් පිවිසීම තුළින් ගම් වලත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා අවම වශයෙන් මාස 02 කට වත් සැරයක්වත් මේ කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම ඔබතුමා අපිට දුන්න අයවැය ලේඛනයේ එක ස්ථානයක තියෙනවා 305 වැය ශීර්ෂය යටතේ ඉඩම් අත්පත් කර ගැනීමේ මැනුම් කටයුතු සඳහා ඔබතුමා ලක්ෂ 20 ක මුදලක් යොදලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක කොයි විදිහට අත්පත් කර ගැනීමේ කටයුත්තක්ද කියලා. මම දකිනවා නමුත් උඩුමුල්ල ප්‍රදේශයේ තියෙනවා කාණු පද්ධතියක්. ඒ කාණු පද්ධතිය හැමවෙලේම පෞද්ගලික ඉඩම් තුළින් ගමන් කරන්නේ. ඒ නිසා අවහිර වන අවස්ථා අපි දැකලා තියෙනවා. ඔබතුමාගේ සහයෝගයෙන් ඔබතුමා අපිට අවසර දීලා තියෙනවා පෞද්ගලිකව ඒ පහසුකම් කරගන්න කියලා. ඒවගේ කාණු පද්ධතිය අවහිර වෙන ස්ථාන පුළුවන් නම් අත්පත් කරගෙන අපිට ඒවායේ කටයුතු භාරගෙන කරන්න මම හිතන්නේ ඒකෙන් ලොකු සේවයක් සිදු වෙයි කියන විශ්වාසයක් මා තුළ තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමා දෙවන වාරයේ පළවෙනි මංගල අයවැය ඒ නිසා ඔබතුමාට මම සුභ පතනවා මේ අයවැය තුළින් ඔබතුමා බලාපොරොත්තු වන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා වන දායකත්වය අපි සම්පූර්ණයෙන් ලබා දෙනවා කියන බවත් ප්‍රකාශ කරනවා. මීට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරු කිවවා යම් යම් කටයුතු කෙරිලා නැහැයි කියලා. මම හිතන්නේ 100 % ක් කිසිම අවස්ථාවක අපිට සම්පූර්ණ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි විභාගයකදී වුණත් 75 % ක් ගත්තොත් A + එකක් ගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා පහුගිය අවුරුද්ද තුළ ඔබතුමාත් A + එකක් අරන් ඇති කියලා. 75% කට වඩා වැඩි වැඩ කරලා ඇති කියන විශ්වාසයක් මා තුළ තියෙනවා. ඔබතුමාගේ මෙම අයවැයට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් ඒවගේම මිනුම් කටයුතු වලදී සහයෝගයක් මගෙන් ඉල්ලා සිටියහොත් මට පුළුවන් සහයෝගය මම ඔබතුමා වෙනුවෙන් මේ සභාව වෙනුවෙන් ලබා දෙන බවත් ප්‍රකාශ කරමින් නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, හයවන මන්ත්‍රී මණ්ඩලයේ ඉදිරිපත් කරන මංගල අයවැයේදී නවක මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාවට අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම සම්බන්ධව මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි දන්නවා නූපත් දරුවාගේ සිට සුසාන භූමිය දක්වා යම් මනුෂ්‍යයෙක් රැගෙන යනවා නම් ඒ කාල පරාසය තුළ විවිධ සේවාවන් හා පහසුකම් සපයන ආයතනයක් ලෙස තමයි පළාත් පාලන ආයතනය අපි දකින්නේ. එහෙම නැතුව මෙය හුදෙක්ම මූල්‍ය ආයතනයක් නොවන බව අපි සියළුදෙනා දන්නා කරුණක්. මෙය පදනම් කරගෙන 2019 වර්ෂයට ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම අයවැය ලේඛනයට අපගේ පක්ෂය හැටියටත් පෞද්ගලිකව මාගේත් සහයෝගය ලබා දෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒවගේම තමයි ගරු සභාපතිතුමනි ඔබතුමා විසින් අද උදාසන අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අයවැය ප්‍රකාශය තුළ තියෙන්නා වූ කාරණා කිහිපයක් මම ඉස්මතු කරගෙන කථා කරන්නයි මේ අවස්ථාව යොදා ගන්නේ. ඒ තුළ විශේෂයෙන්ම ඔබතුමා අංක 01 ට සඳහන් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි, සුන්දර සීතාවක කසල කළමනාකරණ වැඩසටහන කියන එක සම්බන්ධයෙන්. ඒ සඳහා ඔබතුමා යෝජනා කිහිපයක් කරලා තියෙනවා. අපි සියළුදෙනාම දන්නා කාරණයක් තමයි කොස්ගම නගරයේ දැනට පවත්වාගෙන යනු ලබන කසල අංගනය. ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම එතන ගදයි. ඒ නිසාවෙන් ගරු සභාපතිතුමනි, අපි මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. අපි දන්නවා පහුගිය කාලයේ මේ සඳහා අධිකරණමය තීන්දුව ලබා ගත්තා වුණත් කිසියම් පීඩනයක් ඒ ප්‍රදේශයේ ජනතාවට මේ තුලින් ලැබෙනවා කියන එක අපි සියළුදෙනා දන්නා කරුණක්. ගරු සභාපතිතුමනි, අපිට විශේෂයෙන්ම ඉදිරි කාලය තුළදී හෝ බස්නාහිර පළාතේ කසල කළමනාකරණ අධිකාරියත් ඒවගේම මධ්‍යම පරිසර අධිකාරියත් මේ සඳහා සම්බන්ධ කරගෙන කිසියම් ව්‍යාපෘතියක් හරහා දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් වුණත් කමක් නැහැ. ණය මුදලක් ලබාගෙන අපේ ජනග්‍රහණ

ප්‍රදේශයකට මේ ව්‍යාපෘතිය රැගෙන ගිහිල්ලා අප බල ප්‍රදේශයේ තියෙන දිරන කසල වගේම නොදිරන කසල ව්‍යාපෘතිය ප්‍රමාණය වැඩි කරලා මෙය ඉතාමත්ම අභියෝගයකට පත් වුණු කාරණාවක්. මොකද අපේ බල ප්‍රදේශයන් තුළ අපේ මන්ත්‍රීවරු දිගින් දිගටම කරුණු පැහැදිලි කරනු ලැබුවා. විශේෂයෙන්ම ජනාකීර්ණවීමත් සමගම මේ දිරන කසල ප්‍රශ්නය ඉතාමත්ම දැඩි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද මහා රාත්‍රියේ වාහන වලින් පාර දෙපසට කසල ගෙනත් දැමීමේ තත්වයකට පවා පත් වෙලා තියෙන යුගයක තමයි අපි ඉන්නේ. ඒනිසා අපි සියළුදෙනාම මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ගරු සභාපතිතුමනි කිසියම් හෝ ක්‍රමවේදයක් තුළින් මෙම ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නට නොහැකි වුණොත් ගරු සභාපතිතුමනි මෙය ඉතාමත්ම බරපතල තත්වයකට පත් වෙනවා කියන එක සඳහන් කරන්න ඕන ගරු සභාපතිතුමනි. මම නැවත වරක් කියනවා අපි මන්ත්‍රීවරු සියළුදෙනාම හැටියට මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා මෙයට ස්ථිරසාර විසඳුමක් ඉදිරි කාලයේදී දේශපාලන අධිකාරිය සහ අදාල ආයතනයන් සමග ලබා ගනිමු කියන යෝජනාව මා මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම සඳහන් කරනවා. ගරු සභාපතිතුමනි, ඊළඟ කාරණාව ඉදිරිපත් කළා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කිරීම සම්බන්ධව මම හිතන්නේ ඉතාමත්ම හොඳ යෝජනාවක් ඔබතුමා ගෙනත් තියෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් දරුවන්ගෙන් අයකරන ඒ රු.600 ක දීමනාව ලබා ගැනීමෙන් ඉවත් කරන්න. ඇත්ත වශයෙන්ම මෙය ඉතාම හොඳ යෝජනාවක්. මම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණු අවස්ථාවේදී මට ආපු පළවෙනිම වෝදනාව තමයි තමුන්නාන්සේලා ඇයි මේවා දිහා බලාගෙන ඉන්නේ නැත්තේ මීට ප්‍රථම මේ සභාවේ එහෙම මුදලක් අය කළේ නැහැ. දැන් රු.600 ක් එක පැත්තකින් අය කරනවා. තව රු.200, 300 එකතු කර ගන්නවා එක දරුවෙක්ගෙන් ඒ ගොඩනැගිල්ල මාසිකව කළමනාකරණ කටයුතු සඳහා යොදා ගන්නවා. ඒ නිසා අපේ දරුවන් අධ්‍යාපනය ලබන මේ පෙර පාසලේ ඒ දෙමව්පියන්ට මෙය දරාගන්නට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා ඒ මුදල ඉවත් කරලා දෙන නියලා ලිඛිතවත් මම හිතන්නේ ඔබතුමාට පහුගිය කාලයේදී ලබලා දීලා තියෙනවා. ඒ නිසා ඔබතුමා මාස 08 ක 10 ක කෙටි කාලයක් තුළ මෙවැනි තීන්දුවක් ලබා ගැනීම පිළිබඳව ගරු සභාපතිතුමනි, ඔබතුමාට අපගේ ගෞරවය විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පුද කරනවා. ඒවගේම ඔබතුමා අයවැය ප්‍රකාශයේ සඳහන් කරලා තිබුණා විශේෂයෙන්ම හංවැල්ල නගරයට වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 40 ක මුදලක් ලබා දෙන කටයුතු කරනවා කියන ගැන යෝජනාවක් තිබුණා. එහිදී ගරු සභාපතිතුමනි, මම මේ අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කළුඅග්ගල නගරයේත් මෙවැනි වැසිකිලි පද්ධතියක් සැකසීමට කටයුතු කරන්නේ නම් එය ඉතා අගය කොට සලකනවා. ඔබතුමාගේ අයවැය ප්‍රකාශය සම්බන්ධයෙන් මට එපමණයි විශේෂයෙන් කථා කරන්න තියෙන්නේ. සමස්තයක් වශයෙන් ඉතාම හොඳ අයවැයක් හැටියටයි අපි මෙය දකින්නේ. ගරු සභාපතිතුමනි මම මතක් කරන්න ඕන 2019 වර්ෂයේ අපේක්ෂිත ආදායම වර්ධනය කිරීම සඳහා මා විසින් යෝජනා කිහිපයක් කරනවා. ගරු සභාපතිතුමනි, අපි දන්නවා 2018 වර්ෂයේ පමණක් නොව පහුගිය වර්ෂ වල ප්‍රාග්ධන වියදම් තුළින් අපේ ප්‍රදේශයන් වල ප්‍රජා ශාලාවල් ගොඩනැගිලි බොහොමයක් හදලා තියෙනවා කියන බව ඔබතුමාත් අපිත් දන්නා කරුණක්. මේවා මාසයකට වැඩි කාලයක් වසා දමා තියෙන තත්වයක තමයි තියෙන්නේ. එහෙත් අපි දන්නවා ඒ ගොඩනැගිලි තුළින් අපිට යම්කිසි මුදලක් උත්පාදනය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සඳහා ක්‍රමවේදයක් නැති එකයි මා දකින්නේ. ගරු සභාපතිතුමනි, මම ඉල්ලීමක් කරනවා මේ ගොඩනැගිලි ඒ ප්‍රදේශයන් වල තියෙන උපකාරක පන්ති වෙන්න පුළුවන් කායවර්ධන පන්ති වෙන්න පුළුවන්. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බවට පත් කරගෙන වෙන්න පුළුවන් යම්කිසි මුදලක් උපයා ගන්නට පුළුවන් නම් එය ඉතාමත්ම ප්‍රායෝගික වෙයි කියලා. ප්‍රාග්ධන වියදම් කාලයකදී ක්ෂය වීමේ හැකියාව තියෙන නිසා ඒ සඳහා යම්කිසි මුදලක් මේ තුළින් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. මම හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි කියලා මා විශ්වාස කරනවා. අපේ මැතිවරණ බල ප්‍රදේශය එහෙම නැත්නම් සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ගත්තාම ගලගෙදර හන්දියේ සිට පුවක්පිටිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඉතාමත්ම අවිධිමත් ලෙස ඉදිකරන ලද වෙළඳසැල් දෙපස දකින්න තියෙනවා. මේවා සමහර ඒවා ඉට්ටරේදි වලින් අහුරලා තියෙනවා. සමහර ඒවා පොල් අතු

වලින් අහුරලා තියෙනවා. සමහර ඒවා ටකරන් වලින් අහුරලා තියෙනවා. ඒ සියල්ලම අවිධිමත් ලෙස තමයි පරිසරයට කිසියම් විදිහට අයහපත් තත්වයක් ගෙන දෙන විදිහට ඒවගේම අලංකරණය නොවූ මෙම කඩ ස්වයං රැකියාවන් හැටියට මිනිසුන් පවත්වාගෙන යනවා. මම දන්නවා පහුගිය කාලයේදී මේ අය එකතු වෙලා කිසියම් වූ සංවිධානයක් සකසාගෙන තියෙනවා. එයට අදාල ව්‍යවස්ථාමය කටයුතු කරගෙන යන බවත් මා දන්නා කරුණක්. ඒ නිසාවෙන් ගරු සභාපතිතුමනි, මම මේ මොහොතේදී විශේෂයෙන්ම යෝජනාවක් හැටියට ගේනවා මෙම කඩ අපි හඳුනා ගැනීමක් කරලා ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියත් සමග කිසියම් ක්‍රමවේදයක් හඳුලා අපේ ප්‍රාදේශීය සභාව හැටියට අපි හොඳ මට්ටමේ වෙළඳ කුටියක් සකසලා ඒ සකසන වෙළඳ කුටියට මායිකව කුලියක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සහ ඒ සඳහා වූ නිර්නායකයන් ඉදිරිපත් කරලා අපිට ඒ තාවකාලිකව සිටින වෙළඳුන් සඳහා අපිට ස්ථිරසාර කුලි පදනම මත කුටියක් ලබලා දීලා යම්කිසි මුදලක් අපේ සභාවට ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ එය ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් හැටියට අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් කියන විශ්වාසය ගරු සභාපතිතුමනි, මට තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන හැටියට මා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම තමයි ගරු සභාපතිතුමනි, අපි වරිපනම් බදු ගැන කථා කරනවා. එහෙත් සමහර අවස්ථා වල අපි දන්නවා අපේ ප්‍රදේශයේ වරිපනම් බදු එකතු කිරීමේදී සමහර ආවේලාගේ සියලාගේ නමින් තමයි මේවා තියෙන්නේ. දැන් වර්තමානයේ ඒ අයගේ දරුවෝ වෙන්න පුළුවන් මුණුබුරන් මිණිබිරියන් වෙන්න පුළුවන් ඒ අයගේ නම් වලට මේවා හරවා ගැනීමට නොහැකි තත්වයන් ඉස්මතු වෙලා තියෙනවා. ඒ තුළ මේ වරිපනම් එකතු කිරීමේදී අපේ මන්ත්‍රිතුමා කිව්වා 59 % ක් තමයි මේ වෙනකොට තියෙන්නේ කියලා. එහෙත් අපි 100% දක්වා අපිට කරන්න බැරි වෙයි. ඒ ආසන්නයට අපිට මේක ගේන්න පුළුවන් නම් ඒ ආවේලා සියලාගේ නම් වලින් තියෙන වරිපනම් අයිතිය කිසියම් වූ ලිහිල් වැඩපිළිවෙලක් මත වර්තමානයේ කරගන්න පුළුවන් නම් ගරු සභාපතිතුමනි, ඒ වරිපනම් මුදල් එකතු කරගැනීමේ ප්‍රතිශතය තවත් වැඩි කරගන්න පුළුවන් කියන බව මේ අවස්ථාවේදී මතක් කරනවා ගරු සභාපතිතුමනි. මෙන්න මේ කාරණා පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමු කරනවා නම් මම හිතන්නේ අපිට ඊළඟ වර්ෂ වලදී අපේක්ෂිත ආදායම් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා යැයි කියන එක විශ්වාසය තියෙනවා. මේ අයවැය ලේඛනය ගත්තාම හොඳ අයවැයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද ඒ සඳහා ඔබතුමාට අත්දැකීම් තියෙනවා අපිට අත්දැකීම් නොමැති වුණත්. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිතුමන්ලා නම් විවේචනාත්මකව තමයි කථා කළේ. මීට වඩා දෙයක් මේ අයවැය තුළින් කරන්න පුළුවන් කියන එක සම්බන්ධව විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කළා. නමුත් ඒ කරන්න පුළුවන් මොනවාද කියන එක ගැන කිසි අවස්ථාවක හුවා දැක්වූයේ නැහැ. ඒ සම්බන්ධව ඒ අයට අත්දැකීමක් අවබෝධයක් නැතිකමද එහෙම නැත්නම් ඒ අයට තියෙන දේශපාලන කුහකත්වයද කියන එක සම්බන්ධව මට ප්‍රශ්නයක් තියෙනවා. කෙසේවෙතත් ගරු සභාපතිතුමනි, මම මීට වැඩිය කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කාලය ඉතාමත්ම වේගයෙන් ගිහින් තියෙනවා. එකම දේ කථා කරන අය ඉන්නකොට ඒක නිරස වෙන්නත් පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙක් හැටියට මගෙන් අපේ මන්ත්‍රි කණ්ඩායමෙන් උපරිම සහයෝගය මේ අයවැය සඳහා ලබා දෙනවා කියන පණිවිඩය ලබා දෙමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයෙන් අවසරයි. ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයෙන් අවසරයි. ගරු සභාපතිතුමනි, පොඩ්ඩක් ඉස්සරහාට ගියොත් ගරු සභාපතිතුමා එක්ක තමයි එතුමා තමයි මට පක්ෂ සාමාජිකත්වය ලබලා දීලා දේශපාලනයට යොමු කළේ මහජන එක්සත් පෙරමුණෙන් 2002 වර්ෂයේදී. එවකට මහජන එක්සත් පෙරමුණේ තරුණ අපේක්ෂකයෙක් නැතුව හිටියා මම දේශපාලනය කරන්න නෙමෙයි හිටියේ. නමුත් අද ඒ තත්වයට පත් වෙලා අද ඔබතුමා යටතේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ ගම් ප්‍රදේශය ඇස්වත්ත කොට්ඨාසයට හා ඒ අවට

ප්‍රදේශ වලට විශාල සංවර්ධනයක් කරන්න හැකියාව ලැබුණා. ඔබතුමාගේ මේ අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරු බොහොමයක් අදහස් ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා හා සම්බන්ධ වෙලා අපි ප්‍රාදේශීය සභාවේ 2006 වර්ෂයේදී අපි මන්ත්‍රීවරු වශයෙන් සභාවට ආවා. 2002 වර්ෂයේදී පරාජයට පත් වූ මන්ත්‍රීවරු වශයෙන් අපි දේශපාලනය අත හැරියේ නැහැ. නමුත් 2006 දී නැවතත් කරලියට පැමිණිලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස පත් වෙලා ඇවිල්ලා ඔබතුමා 2011 වර්ෂයේදී සභාපති ධුරයට පත් වෙලා ඔබතුමා යටතේ අපි සභාවේ වැඩ කටයුතු කරගෙන ආවා. අපි ප්‍රථමයෙන් පත් වූණේ අපේ රාජපක්ෂ සභාපතිතුමා ඇත්තටම එතුමා ගැන කථා කළොත් එතුමා එක්ක තමයි සභාවේ මූලිකම අපි ආධුනික මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කළේ. එතුමා ඉතාමත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමාත් එක්ක ඡන්ද කාලයේදී මනාප ක්‍රමයේදී පොඩි ගැටුමක් ඇති වුණා. නමුත් එතුමා කවදාවත් එතුමාගේ පුත්‍රයා දැන් ගියා. එතුමා සභාපති ධුරයට පත් වුණාම කිසි විටෙක ඒ ගැන විමසුවේ නැහැ. ඒක තමයි සභාපතිවරයෙක්ගේ ගුණය. මම ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙතන ඉන්නවා පක්ෂ ගණනාවක් නියෝජනය කරමින් අපේ මන්ත්‍රීවරු. ඒ සියළුදෙනා කෙරෙහිම ඔබතුමා දක්වන සහයෝගය අගය කරන්න ඕන. අපි දැකලා තියෙනවා අල්ලපු නගර සභාවේ වුණත් විපක්ෂ මන්ත්‍රීවරු කිසිම සහයෝගයක් සභාපතිවරයාට ලබා දෙන්නේ නැහැ. හෝමාගම අපි ඒවායේ දැකලා තියෙනවා. නමුත් මේ සභාවේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු මොනවා කිව්වත් ඔබතුමා ඒ අය සඳහා අවශ්‍ය කටයුතු ලබා දෙනවා. අපි ඒක අගය කරන්න ඕන. අපි සභාවක් වශයෙන් අපේ සීතාවක බල ප්‍රදේශය සංවර්ධනය කරන්න මටත් ඒ අවස්ථාව උදා වුණා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන අපේ ප්‍රධාන අමාත්‍යතුමා ඉසුර දේවප්‍රිය මැතිතුමා. එතුමා හරහා දේශපාලනය කරන්න ඇවිත් එතුමා අවිස්සාවේල්ල ආසනයේ පහුගිය කාලයේ 2015 මහ ඇමතිධුරයට පත් වුණාට පස්සේ අපේ ලේකම්තුමා තමයි නිසි බලධාරියා වුණේ. එතුමා මට සැහෙන්න සහයෝගය දුන්නා. විශාල මුදල් ප්‍රමාණයක් සභාව හරහා ගෙනත් මිලියන ගණන් ගෙනල්ලා අපේ ගම් ප්‍රදේශය සංවර්ධනය කරන්න මගේ ගම විතරක් නෙමෙයි අවට ගම් හංවැල්ල සියළුම සීතාවක බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා දායක වුණා. මම එතුමාට මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙන්න ඕන. එතුමා අදත් අපිට උදව් කරනවා. හෙටත් උදව් කරනවා එතුමා මහ ඇමති ධුරයේ ඉන්න තාක්කල්. අපේ සභාපතිතුමාටත් උදව් කරනවා. එතුමා වෙන පක්ෂයක හිටියත් අපි දැන් එකම පැත්තක ඉන්නේ. ඒ අවස්ථාව අපිට උදා වුණා. අපි එතුමාගෙන් වැඩ අරගෙන එතුමා අපිට උදව් කරනවා. ඒවගේම ලයනල් කාරියවසම් මැතිතුමා මම මූලිකම දේශපාලනයට කථා කරලා ඔබතුමා එක්ක ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් බවට පත් කරන්න උදව් කළා. නමුත් අද වෙනකොට ගරු සභාපතිතුමනි, කාලයත් එක්ක මම ඉක්මණින් කථා කරන්නේ. මේ අයවැය ලේඛනයේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැන පොඩ්ඩක් අමතක වුණා මම හිතන්නේ. කිසිම සටහනක් නැහැ. ඒ අය අගය කිරීමක් හා ඒ අය වෙනුවෙන් වැඩසටහනක් නැති වුණත් අපි ඉදිරි වර්ෂයේදී අපි කරමු. මොකද අපේ හැම ගමකම වගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමීක සමාගම් පිහිටුවාගෙන අපිත් තව ටික දවසකින් වැඩිහිටියෝ බවට පත් වෙනවා. ඒ අයත් මේ සමාජයට විශාල සේවයක් කරපු අය. මම නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති වශයෙන් මගේ කමිටුවට තමයි විශාල දායකත්වයක් දක්වලා තියෙන්නේ අනෙක් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා අපේ පෙර පාසල් හා පුස්තකාල සියල්ලටම ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබතුමා ඉදිරි වර්ෂයේ වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ගැන මම සතුටු වෙනවා. ගිය වර්ෂයේ අපේ ලේකම්තුමාගේ අයවැය ක්‍රියාත්මක කළේ. ඊට වඩා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් දාලා අපිට මීට වඩා ප්‍රායෝගිකව නැත්නම් ඒ සඳහා යොමු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාව ලබා දී සම්බන්ධයෙන් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ හරහාම අපි වැඩිහිටියන් ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා ඒ ගැන කටයුතු කරමු. අපේ ප්‍රදේශ වලට බලපාලා තියෙනවා අපේ කැළණි ගඟ ආශ්‍රිතව තියෙන දේවල් විශාල වශයෙන් නතර වුණා පහුගිය කාලයේ විශාල වශයෙන් පාරිසරික හානි සිදු වුණා අපේ මේ හංවැල්ල දක්වාම අපේ සීතාවක ප්‍රාදේශීය සභාවේ මායිම වන කැළණි ගඟේ රත්තරන් ගැලුවා. රත්තරන් ගැලුවේ මේ කර්මාන්තයක් විදිහට අපේ තරුණයෝ. එයින් තමයි ඔවුන් ජීවත් වුණේ. රත්තරන් එක්ක

මැණිකුත් හම්බ වුණා. ඒක වෙනම කථාවක්. ඒසඳහා බලපත්‍ර ලබා දුන්නා ගරු සභාපතිතුමනි, 2014 2015 වර්ෂයේදී අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වෙලා අද රත්තරන් පවුමක මිල රු.55000 ක් විතර වෙනවා. ඒ සඳහා අපිට මැදිහත් වෙන්න අවස්ථාව තියෙනවා. ජේෂල ජයරත්න මහ ඇමතිතුමා තමයි ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති. මැදිහත් වෙන්න පුළුවන්. අපේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය වර්ධනය සඳහා මැදිහත් වෙමු. ගරු සභාපතිතුමනි අපිට කෘෂිකාර්මික වශයෙන් අපේ මිනිස්සු කෘෂිකර්මයෙන් තමයි ගොඩක් ජීවත් වෙන්නේ. වැවිලි ආර්ථිකයත් එක්ක තේ, රබර්, පොල් එක්ක අපිට මැදිහත් වෙන්න නොවුණත් සියළු මන්ත්‍රීවරු ප්‍රකාශ කළා ප්‍රාදේශීය සභාව වශයෙන් අපිට වෙන් වුණු කොටසක් තියෙනවා නමුත් අපි ආණ්ඩුවක් කළත් පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළත් මැදිහත් වුණේ නැහැ අපිට පුළුවන් අපේ ප්‍රදේශයේ තියෙන අඩුපාඩු යෝජනා ඉදිරිපත් කරලා මැදිහත්කරුවෙක් වශයෙන් මැදිහත් වෙලා අපේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධන කටයුතු වලට මැදිහත් වෙන්න. ඒවා අපිට සභාව වශයෙන් කරන්න පුළුවන්. අපිට කරන්න බැරි දේවල් තියෙනවා. ඒක ඇත්ත. නමුත් අපිට මැදිහත්කරුවෙකු වශයෙන් අපිට තියෙන සම්බන්ධතා එක්ක ඉෂ්ට කරනවා. අපි ජනතාව වෙනුවෙන් කටයුතු කරමු කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. සාර්ථක අයවැයක් ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවා. අංක ගණන් ප්‍රකාශ නොකළත් ගොඩක් මන්ත්‍රීවරු ප්‍රකාශ කළා නමුත් ඔබතුමා තමයි කවුරුත් කථා කළා වගේ ඒකාධිපති මෛත්‍රීපාල ජනාධිපතිතුමා වගේ ඔබතුමාට තමයි මේක ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙන්නේ. ඔබතුමාට තමයි බලතල තියෙන්නේ. අපි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ හා කොමියුනිස්ට් පක්ෂය අපි ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීන කණ්ඩායම් විපක්ෂය තුළ ඉන්නවා. නමුත් මම දැකලා තියෙනවා අපිව ඔබතුමා එහෙම වර්ග කළේ නැහැ. ඒක තමයි මම අගය කරන්නේ. ඒනිසා ඉදිරියටත් අපි මේ සීතාවක බල ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ඔබතුමා දක්වන සහයෝගයට අපිත් සහයෝගය දක්වනවා. අපි ඔබතුමා එක්ක ඉන්නවා. ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒක 2020 දී ඔබතුමාගේ අයවැයට පයින් ගහලා අපි පස්සේ දොරෙන් බලය ගන්න ලැස්ති වෙන්නේ නැහැ. අපි නියමිත ක්‍රමයට ආපු කාලයට බලය ගන්නවා. අපි එහෙම ඔබතුමාට වෙට්ටු දාන්නේ නැහැ. එදා වෙට්ටු දැමීමෙන් නැහැ. අද වෙට්ටු දාන්නේ නැහැ. කවුරු පත් වුණත් අපි කරගෙන යන සභාපතිතුමාට අපි අවංකවම සහයෝගය දෙනවා. ඔබතුමාගේ අයවැය ඉතාම සාර්ථකයි. ඔබතුමාට ඉදිරි කාලයේත් සීතාවක බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරන්න අවස්ථාව උදා වේවා යැයි කියමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා

ගරු සභාපතිතුමනි, මහජන නියෝජිතයෙක් වශයෙන් පත් වෙලා 2019 වර්ෂය සඳහා අයවැයට ඡන්දය දීම සඳහා ලැබුණු පළමු අවස්ථාව මෙය හැටියට මම සඳහන් කරන්න ඕන. ගරු සභාපතිතුමනි, පක්ෂයක් හැටියට එළඹිලා තියෙන දේශපාලන අර්බුදය නිසා අපි කණ්ඩායමක් හැටියට තීරණය කළා මේ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සඳහා. ඇත්ත වශයෙන්ම ඔබතුමන් විසින් 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරලා තියෙන අයවැය හොඳයි. එහි විපක්ෂයක් හැටියට අපි දකින්නේ පාර්ලිමේන්තුවක හෝ වේවා පළාත් සභාවක වේවා විපක්ෂයක් බලන්නේ මේකේ මොනවාද අඩුපාඩු තියෙන්නේ කියලා. ඒක තමයි ස්වභාවය. ඒක අපි හැම තැනකම දකිනවා. අපේ මංජුල මන්ත්‍රීතුමා මේකේ යම්කිසි අඩුපාඩුකම් දැක්කා. ඒ දැකපු දේ තමයි පෙන්වලා දුන්නේ. ඒකට පහර ගහන්නේ ඒ ගැන අවබෝධයක් නැති මිනිස් සු. හැමතැනකදීම බලන්නේ දැන් උදය ගම්මන්පිල මැතිතුමා ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපුවාම එහි ඉස්පිල්ල පාපිල්ලත් හොයනවා. හොයලා කැගහලා බෙරිහන් දෙනවා. ඒවගේ තමයි මේ අයවැයක් ගෙනාපුවාම මේ අයවැයේ මොකද්ද තියෙන අඩුපාඩුව කියලා තමයි විපක්ෂය බලන්නේ. ඒක තමයි මේ පෙන්වලා දුන්නේ. ගරු සභාපතිතුමනි, මමත් පුංචි වරදක් දැක්කා. ඒක ඔබතුමාට කියන්න ඕන. ඔබතුමාගේ හැම වැඩ කටයුත්තක්ම හොඳයි. නමුත් ඔබතුමා දඩ මුදල් සඳහා තමයි වැඩිම 2019 වසර සඳහා මුදලක් ලබා ගන්න ඉලක්ක ගත කරලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, ඔබතුමා හොඳ අයවැයක් ඉදිරිපත් කළා නම් ඔබතුමා වැරදි සම්බන්ධයෙන් වැඩි ආදායමක් ලබන්නේ කොහොමද. ඔබතුමාගේ

ඉලක්කය වෙන්වන ඕන ඒක අඩු කරන්න. මේ වැරදි සම්බන්ධව දඩ මුදල් යනවා නම් ඒක අඩු වෙන්වන තමයි ඔබතුමා වැඩ කටයුතු කරන්න ඕන. මම දැක්කේ ඒක තමයි සභාපතිතුමනි, ඔබතුමාගේ මේ අයවැයේ අඩුපාඩුවක් හැටියට. අනෙක් ඒවා හොඳයි. මේ පෙර පාසල් දරුවන්ට අධ්‍යාපනය නොමිලේ ලබා දීම එයින් තවත් වැඩි පිරිසක් මේ පෙර පාසල් වලට බඳවා ගන්න හැකියාවක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා මම ඔබතුමාට කියනවා. සභාපතිතුමනි ඒ එක්කම ගොඩක් වේලාවට මෙතන කපා කළේ අයවැයට වැඩිය මේ පැවතුණු රජය ගැන තමයි දෝෂාරෝපණය ආවේ. වැඩිම බදු මුදල් ගැනුවේ පහුගිය රජය කියලා කිව්වා. ඔව් ඇත්ත. මොනවාද මේ රට වාහන වලට තමයි වැඩිම දඩ මුදල් යෙදෙව්වේ. ඒකේ අරමුණ මොකදද වුණේ ඒකේ අරමුණ වුණේ සභාපතිතුමනි, නීතිය කඩන මිනිසුන්ව අල්ලලා දඩුවම් කිරීම. වැඩි දඩ මුදලක් ගැනුවාම වරදක් කරන්න යනකොට මට ලොකු දඩයක් ගහනවා. මම මේක කරන්න හොඳ නැහැ. ඒකෙන් මුදවා ගැනීම සඳහා තමයි දඩ මුදල ගැනුවේ. එහෙම නැතුව මේ රජයට ආදායමක් ගන්න භිතාගෙන කරපු දෙයක් නෙමෙයි. මේ ඉන්න ඇතැම් මහජන නියෝජිතයෝ ඒකත් දැක්කේ මේ රජයට ආදායමක් ගන්න කරපු වැඩක් හැටියට. එතකොට මේ කඩ කුලිය වැඩි කරනකොට ඒවාට කපා නැහැ. ඒක පුද්ගලිකව. අරක වරදක් කළොත්. වරදක් කළොත් තමයි දඩය ගැනුවේ. මහජන නියෝජිතයෙක් වුණාම පොඩ්ඩක් භිතලා බලන්න ඕන දඩ මුදලක් යෙදෙව්වොත් මහජනයා ඒවායින් ආරක්ෂා කරන්න. අනතුරක් වුණොත් ජීවිතය නැති වෙන්නේ. ඒ පැත්ත බලලා තමයි ඒ දඩ මුදල් රජයක් හැටියට ඒ තිබුණු වතාවරණය උඩ කළේ. තවත් දෙයක් කිව්වා අපේ වන්දන මුදුන්කොටුව මන්ත්‍රිතුමා කිව්වා 2015 කුමන්ත්‍රණවාදිව තමයි මේ රජය පෙරලුවේ කියලා. එතුමා ගොඩක් පරිණත දේශපාලනඥයෙක්. 2015 දේශපාලන කුමන්ත්‍රණයක් වුණා කියලා අපි නම් දන්නේ නැහැ. හැබැයි 2018 ඔක්තෝම්බර් 26 මොකද්ද වුණේ කියලා මම හිතන්නේ එදා ජන්දයකින් පත් වෙලා වෙන්වන ඇති. එතුමා පරිණත දේශපාලනඥයෙක් හැටියට අපි ලාබාලයි අපි ආපු අළුත. රටේ මෙව්වර දෙයක් වෙලා එදා 2015 යි අද 2018 වෙව්ව දේ දේශපාලන කුමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද කියන එක පරිණත දේශපාලනඥයෝ දන්නෙත් නැහැ. ඒකටත් මම උත්තරයක් දෙන්න ඕන. ඒවගේම තව දෙයක් කිව්වා දිව්ගල්ල අපේ මන්ත්‍රිතුමා. එතුමා වේගයෙන් කපා කළා. මම බොහොම අමාරුවෙන් තමයි මෙතන හිටියේ. මාර ශබ්දයකින් කපා කළා. එතුමා හොඳයි. එතුමා කිව්වා මේ රට පෙරලන්න නෙමෙයි ජන්දේ දුන්නේ ගම හදන්න මේ පුංචි ජන්දේ දුන්නේ කියලා. හැබැයි ඒක ගිහින් එතුමාගේ අර ගොම්මන්පිල ඇමතිතුමාට කිව්වා නම් මේක රට පෙරලන්න නෙමෙයි ආණ්ඩුවක් පෙරලන්න නෙමෙයි මේක දුන්නේ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමා නම නිවැරදි කරන්න කියන්න.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රිතුමා එතුමාගේ නම හරියට භාවිතා කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා

මම ඒක නිවැරදි කරන්නම් එතුමාගේ නායකයාට කියන්න ගම්මන්පිල ඇමතිතුමාට කියන්න අති උගත් නායකයාට කියන්න අර කට මහා ලොකුවට පළල් කරලා භිතාවෙන ඇල් වතුරත් නිවලා බොන ඇමතිතුමාට කියන්න ඇත්ත තමයි ඔබතුමා කිව්වා ඔබතුමා දන්නවා ඔබතුමාගේ නායකයා දන්නේ නැහැ ජන්දේ දුන්නේ මේ පළාත් පාලන මැතිවරණය තිබුණේ මේ රට පෙරලන්න නෙමෙයි. මේ ගමේ ප්‍රාදේශීය සභාවට ගමෙන් එන මන්ත්‍රිවරයාව නියෝජිතයා ලෙස පත් කරලා එතන ඒ ගමේ වැඩ කටයුතු කරන්න. හැබැයි එතුමා හැමතැනම ගිහින් කියන්නේ 2015 අපිට ජන්දය දුන්නා. මේකෙන් තමයි රට පෙරලන්න පුළුවන්. එහෙමයි කියන්නේ. අපේ ගම්මන්පිල ඇමතිතුමාට කියන්න. එතුමා තවත් කපාවක් කිව්වා අපි වණ්ඩි වගේ යන්න ගියා කියලා. හැබැයි අපි වණ්ඩි වගේ ගියා නම් අදටත් අපේ ආණ්ඩුව. එහෙම ගිය නැති එක තමයි අපිට මේ පාඩු වුණේ. හැබැයි වණ්ඩි වගේ 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා වණ්ඩි වගේ ගියා. අර

රුපවාහිනි සංස්ථාවට ගියා. එදා ගියා වණ්ඩි වගේ. එහෙම ගිහින් තමයි ඒවා කළේ. අපිට හරි සන්තෝෂයි අධිකරණයෙන් දුන්නා හොඳ කනේ පහරක්. පළමුවෙන්ම ජනාධිපති සිරිසේනට. ජනාධිපති කියලා කියන්න බැහැ. පිස්සෙක්නේ. පිස්සෙකුට කොහෙද ජනාධිපති කියන්නේ. ඒක තමයි අපි දුක් වෙනවා. හැබැයි එදා සිරිසේන සිරිසේන තොලොන්ට් වෙලා පලයන් කිව්ව අය මෙහෙම ගිහිල්ලා ඇමතිකම ගත්තේ. විමල් වරවංශ මන්ත්‍රිතුමා එහෙම. අම්මේ කියපු දේවල්. එතකොට කන්න ඕන වුණාම කබරගොයාත් තලගෝයා වෙනවා මේ අයට. ඉතින් අපිට හරි දුකයි. හැබැයි ඉතින් බොහොම ටික වෙලාවයි තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගියා පාර්ලිමේන්තුව තිබුණා ජනාධිපතිට දුන්නා කනේ පහර. ඊට පස්සේ අභියාචනාධිකරණයට ගියා. හරි සන්තෝෂයි අපිට. රටේ නීතියක් තියෙන්න ඕන. හෙට උප සභාපතිතුමා ගිහින් ඔබතුමාගේ පුටුවේ ඉදගත්තාම මට බහුතරය තියෙනවා එහෙම කිව්වොත් සභාපතිතුමා ඔබතුමා මොකද කරන්නේ.

සභාවේ සෝෂා .....

මෙන්න මේකයි ඇත්ත. මේ වෙච්ච දේ වැඩි දෙයක් ඕන නැහැ සභාපතිතුමනි, මගේ වාහනයක් තියෙනවා. ඇවිල්ලා ගන්නවා වෙන කෙනෙක්. මේක මගේ. මම යනවා පොලිසියට. පොලිසියට ගියත් දෙන්නේ නැහැ. මෙන්න මේක තමයි දුන්න ආදර්ශය. මේ මහා බරපතල ආදර්ශයක් දුන්නේ. ගරු සභාපතිතුමනි, මොන ප්‍රශ්නය ආවත් ඔබතුමා ගෙනිව්ව වැඩපිළිවෙල හොඳයි. මේක හොඳ සාර්ථක වැඩපිළිවෙලක්. අපි ඔබතුමා එක්ක ඉන්නවා. හැබැයි ඔබතුමා එක්ක ඉන්නවා කියන මිනිස්සු ඊළඟ තැන් වලදී ඔබතුමාට නැති වෙයි. අන්න ඒ අවස්ථාවේදී අපි ඉන්නවා. අපි අද නැති වුණාට අපි එදාට ඉන්නවා කියන එක මතක් කරමින් ගරු සභාපතිතුමනි ඔබතුමාට විශේෂ දෙයක් කියන්න ඕන රන්මුදු ඇල්ල සිට කුමාරි ඇල්ල දක්වා විශාල ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන් මේ සභාවට සෙනසුරාදා ඉරිදා පෝය දිනයේ විශාල වාහන ප්‍රමාණයක් එනවා. එන්න ඒ වාහන වලින් ටිකට එකක් කඩන්න පුළුවන් නම් මේ සභාවට ලොකු ආදායමක් ගන්න උද්භිද උද්‍යානය ඉදිරිපිට සම්පූර්ණයෙන්ම වාහන. සමහර විට අපේ ගමේ තරුණයෝ ඒ වාහන වලින් මුදල් අයකරනවා. මේ සභාවට එයින් යම්කිසි මුදලක් ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන්න කියමින් මේ අයවැයට විරුද්ධව ජන්දය ලබා දෙන්නේ මේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයට විරුද්ධව නෙමෙයි. මේක අපි පක්ෂයක් හැටියට මේ රටේ තියෙන වතාවරණය නිසා කියන බවත් මතක් කරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ ප්‍රා දේශීය සභාවට නවක මන්ත්‍රීවරයෙකු ලෙස තරුණයෙකු ලෙස පත් වෙලා තරුණ සේවා සභාව නියෝජනය කරපු තරුණයෙක් විදිහට ඔබතුමන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හොබවන කොට අපිට මහත් ආඩම්බරයක් තියෙනවා. තරුණයෙක් විදිහට තරුණ සේවා සභාවේ අපිට ඒ දවස් වල තරුණ නායකයෙක් විදිහට ගුරුහරුකම් දුන්න තරුණයෙක් විදිහට සභාපති ධුරය ලබලා ඉන්නකොට ඔබතුමන්ගේ පස් වන වාරයේ මංගල අයවැයට සහයෝගය උපරිමයෙන් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ඔබතුමන්ගේ ඉදිරි ගමන් මාර්ගයට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විදිහට අපේ සහයෝගය ලබලා දෙන බවත් මතක් කරමින් මේ අයවැය යෝජනාවේ මම දැකපු කරුණු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න සුදානම් වෙනවා. මේකෙදී ඔබතුමා පස්වන කොටසේදී කියනවා පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ පාදුක්ක නගරය නියෝජනය කරන මන්ත්‍රීවරයා විදිහට පාදුක්ක මහජන පුස්තකාලයේ 2011 වර්ෂයේ සිට 2018 වර්ෂය සඳහා 28 %ක ප්‍රමාණයක් තමයි වර්ධනය වීමක් සිදු වෙලා තියෙන්නේ. ඉතා විශාල පිරිසක් පිරිස අතර ගත්තාම නමුත් වර්ධනය වීම පිළිබඳ පොඩ් ගැටළුවක් තියෙනවා. ඒවගේම ගරු සභාපතිතුමනි, පාදුක්ක මහජන පුස්තකාලයේ ඉතා විශාල සේවක ප්‍රමාණයක් මේවනවිට රාජකාරි කරනවා. ඒකදී මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ පුස්තකාලයට යාබදව තියෙන ප්‍රජා ශාලාව අහිමි වන තත්වයට යද්දී ඔබතුමන් කාරුණිකව අවධානය යොමු කරලා ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම සහ ඒ ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම ගරු කරලා අපගේ ඉල්ලීමට කන් දීලා ඒ ප්‍රජා ශාලාව නැවත යථා තත්වයට පත් කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් ගෞරවනීය ලෙස

ඉල්ලනවා පුස්තකාලය හා ප්‍රජා ශාලාව ඒකාබද්ධ කරලා එළිමහන් කියවීමේ අංගනයක් ඒ ස්ථානයේ ඉදිකළොත් ඉතා නිස්කලංක පරිසරයක් එතන තියෙන්නේ. ඒක ඉතා වැදගත් වෙච්චි. ඒ ස්ථානය තියෙන්නේ සිරි පියරත්න කනිෂ්ඨ විද්‍යාලය හා පුස්තකාලය අතර සම්බන්ධය ඉතා විශාල ලෙස සම්බන්ධ වෙච්චි. මම හිතනවා එදා අපි ඔබතුමන් එක්ක කථා කරද්දි එදා සිදු වුණු වැරද්දක් සිතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක නගරයේ තියෙන වටිනාම ඉඩම් භූමිය මම හිතන්නේ තියෙන. ඒ ස්ථානයේ ඉදිවෙනවා සිතාවක ප්‍රාදේශීය සභාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීලා සේවා පියසක්. එදා ඔබතුමා විශාල කැපකිරීමක් කරනවා ඒ ස්ථානය සුදුසු ස්ථානයක ඉදිකරන්න. නමුත් අපි කණගාටු වෙනවා ඒ ඉඩම් භූමිය අදවනවිට දෙකට කැඩීලා තියෙනවා. ඉතා කණගාටුදායක තත්වයක්. ඒ සේවා පියස ඉඩමේ කෙළවරට ගියානම් ඒ සම්පූර්ණ ඉඩමම සිතාවක ප්‍රාදේශීය සභාව සතුව තියෙන වටිනා ඉඩම් කොටසක් වෙන්න තිබුණා. නමුත් අදුරදර්ශී නායකයෝ ඒ කටයුතු වලට අකුල් හෙලනකොට ඔබතුමන්ට සිදු වෙනවා ඒ සඳහා අරගල කළත් ඒ කටයුත්ත සිදු කරගන්න බැරි වෙනවා. ඒක අපිට සිදු වුණු විශාල පාඩුවක් විදිහටයි මම දකින්නේ. ඒවගේම පාදුක්ක නගර සංවර්ධන ව්‍යාපෘතිය මේවන විට පටන් අරන් තියෙනවා. ඔබතුමන් මේ නගර සංවර්ධනය කියන කොටසේ පාදුක්ක කියන නම ඔබතුමන්ගෙන් හැලුණාද කියලා මට හිතෙනවා. ඒක හැලෙන්න ඇත්තේ සමහර විට ඊළඟ අපේ ආණ්ඩුවෙන් නාගරික සංවර්ධන ඇමති ධුරය අපි විශ්වාස කරනවා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කියලා. ඒ විශ්වාසයත් එක්ක අපි හිතනවා පාදුක්ක නගරයට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගෙන් මේ අයවැයේ නොතිබුණාට ඒ ගේන සංවර්ධන වැඩපිළිවෙල ඔබතුමාගේ ඔප්වේ ඇති කියන විශ්වාසය අපි තුළ තියෙනවා. මොකද ඒ දේශපාලන පිල් මාරුවෙනකොට දේශපාලනයේ සංවර්ධන ව්‍යාපෘති මාරු වෙනවා. ඒකට හොඳම නිදසුන අපි පාදුක්කේ විදිහට දන්නවා. පාදුක්ක නගර සංවර්ධනයට අපි අපේ පුද්ගලික ඉඩම් පරිත්‍යාග කරපු මිනිස්සු විදිහට අපි ඉතා කණගාටු වෙනවා දේශපාලන පලි ගැනීම් අපිට සිදු වුණා පහුගිය කාලයේ පුරාවටම. පහුගිය ආණ්ඩුව පත්වෙලා වම්පික රණවක ඇමතිවරයා නාගරික සංවර්ධන ඇමතිවරයා වුණාට පස්සේ අදටත් පාදුක්ක නගරය වෙනුවෙන් අක්කරයක පමණ ඉඩමක් අපි ලබලා දීලා තියෙනවා. නමුත් අපිට ඉතා අසාධාරණ ලෙස දේශපාලන පලි ගැනීම් සිදු වුණා. ඒ දේශපාලන පලි ගැනීම් සිදු වෙන්නේ මම ඉල්ලීමක් කරන්නේ මේක අපිට සිදු වුණා වගේ තවත් පිරිසකට සිදු නොවිය යුතුයි. මේ සංවර්ධන ව්‍යාපෘති දේශපාලන පක්ෂ මාරු වෙනකොට මාරු නොවිය යුතුයි. පාදුක්ක නගරයට සංවර්ධන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම දේශපාලනඥයින්ට ඕන විදිහට වෙනස් නොවිය යුතුයි. එහෙම මාරු වෙනවා නම් මම හිතන්නේ ඉතා කණගාටුදායක තත්වයක්. එහෙම සංවර්ධන කටයුතු අධික වෙලා තියෙනවා අද පාදුක්ක නගරයේ ඒ ඒ කටයුතු නිසා. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලනවා පාදුක්ක නගරය පිළිබඳ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාත් එක්ක අපිට කථාබහ කරලා නගරය සංවර්ධනය කරන්න තව ඉඩම් පරිත්‍යාග කරන්න ඕනනම් අපි ඒකටත් ලැස්ති වෙලා ඉන්නවා. ඉදිරියේදී එනවා පාදුක්ක නගරයේ කැලණිවැලි දුම්රිය මාර්ගය. ඒ දුම්රිය මාර්ගයත් අපේ ඉතුරු ඉඩම් ටිකක් අපි දන්නවා යනවා කියලා. නමුත් නොමිලේ දෙන්න වුණත් අපි ලැස්තියි. හැබැයි එහෙට මෙහෙට කියවනදේශපාලනඥයෝ නෙමෙයි අපි. අපිට වුණු අසාධාරණය ගැන නෙමෙයි කථා කළේ. අපි දන්න ප්‍රමාණය ගැන නෙමෙයි කථා කළේ. ලැබෙන ප්‍රමාණය ගැන කථා කරන තරමට ඒ තරමට වෛරි දේශපාලනඥයෝ බවට පත් වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා පාදුක්ක නගරයේ විශේෂයෙන්ම පාදුක්ක සතිපොළ ඒ අපේ භූමියේ හැදීලා තියෙන සතිපොළ ඉතා අත්කාරයේ තියෙන සතිපොළක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මේ සභාවට ආපු පළවෙනි දවසෙන් මම ඉල්ලීමක් කළා. තවමත් එය ඉටු වෙලා නැහැ. ඒ නිසා මේ අයවැයත් එක්ක ඒ කටයුත්ත ඔබතුමා කරයි කියන විශ්වාසය මගේ තියෙනවා. ඒවගේම පාදුක්ක නගරය සුවිශේෂී නගරයක්. ලංකාවේම මේ විදිහේ නගරයක් කොහේවත් ඇති කියලා මම හිතන්නේ නැහැ. හතරමං හන්දි 05 ක් තියෙන නගරයක්. මේ නගරයේ හතරමං හන්දි වල වටරවුම් මාර්ගය ඉතා අබලන් තත්වයේ පවතිනවා. ඔබතුමා එදා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට ඒ මාර්ගය ප්‍රතිසංවිධානය කළේ. ඒ මාර්ගය නැවත අබලන් තත්වයට පත් වෙලා. ඒ මාර්ගය ඉතා ඉක්මණින් පිළිසකර කරලා කුමක් හෝ වැඩපිළිවෙලක් ආරම්භ



කරන්න කියන ඉල්ලීම කරනවා. මේ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඒවගේම මේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග 02 ක් බවට පත්වෙන කොට ලියන්විල ඉදන් පාදුක්ක ප්‍රදේශයට එනකම් අපේ ප්‍ර දේශයට අයිති වීක. ඉතා සුළු ප්‍රමාණයක් තමයි අපිට අයිති වෙලා තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා පාදුක්ක නගරයේ දුම්රිය ස්ථානය තියෙන තැනින් පිටුපසට ගෙනිව්වාම ඒ ගෙනියන්න වෙන්නේ අපේ ඉඩම් කොටස් වලට. මම කියනවා ඒ ඉඩමම දෙන්නම්. ඒ කොටසට හරි අරන් යන්න මේ දුම්රිය ස්ථානය. එතනට ගෙනිහින් මේ පාදුක්ක නගරයේ තදබදය අඩු කරන්න තියෙන එකම මාර්ගය මේ දුම්රිය ස්ථානය එතනින් ටිකක් පොළ පැත්තට ගෙනියන්න ඕන. නොගෙනියන නිසා තමයි මේ මාර්ගය වටරවුමක් විදිහට බෝ ගහ අසලින් වංගුවක් විදිහට තියෙන නිසා තමයි විශාල තදබදයක් තියෙන්නේ. ඒ මාර්ගය කෙලින් කරලා හංවැල්ල ප්‍රදේශයට යන මාර්ගය පුළුල් කරගන්න ඒ ඉඩම් කොටස නගරයට අරගෙන සිදු කරගන්න සාකච්ඡාවක් හැකි ඉක්මණින් අරගෙන ඒ නගර සැලැස්මට ඒ කටයුත්තක් එක්කරගන්න කියන ඉල්ලීම ඔබතුමාගෙන් කරනවා. ගරු සභාපතිතුමනි, පාදුක්ක නගරයේ මාර්ගය මේවනවිට 125 බෝපේ පිටකොටුව ගොඩගම මාර්ගය සංවර්ධනය වෙනවා. ඒ මාර්ගය කොටසක් දැන් සංවර්ධනය වෙලා තියෙනවා. ඒ සංවර්ධනය වෙනකොට ඒ මාර්ගයේ විදුලි ආලෝක පද්ධතිය යාවත්කාලීන කළ යුතුයි. මේ තියෙන විදුලි පහන් නෙමෙයි අළුත් විදුලි පහන් යොදලා ඒ නගරය අලංකාර කිරීමේ කටයුතු ඔබතුමා විසින් සිදු කරයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට නාගරික කොට්ඨාසයක ඉන්න මන්ත්‍රීවරයෙක් විදිහට විශේෂයෙන්ම මේ නගරයට විශාල ජනතාවක් පැමිණෙනවා. ඒ ජනතාවගේ ආරක්ෂාව ඒ ජනතාවගේ සුභසාධන කටයුතු වෙනුවෙන් ඔබතුමා වැඩි ඉඩක් යොදා ගනීයි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද වැඩිම බදු ආදායම් මුදල එකතු කරන්නේ පාදුක්ක නගරය ආශ්‍රිතව පාදුක්ක උප කාර්යාලයට. ඒ නිසා මම හිතන්නේ ඒ නිසා විශේෂ අවධානයක් ඔබතුමා යොමු කරයි කියන විශ්වාසය මේ අයවැය ලේඛනයට වඩා එහාගිය සංවර්ධනයක් කරයි කියන විශ්වාසය අපගේ තියෙනවා. ඔබතුමාට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන්න තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට ඕනෑම මොහොතක සෑදි පැහැදි ඉන්නවා කියන බවත් මතක් කරනවා. ඒවගේම අපේ දේශපාලනය පිළිබද දේශපාලනය ඉගෙන ගත්ත තරුණයෙක් විදිහට මට මහත් කණගාටුවක් සහ මහත් පිළිකුලක් ඇති වන අවස්ථා එමටයි. මෙතනට ආප්‍රවාමත් අපි දකින්නේ ඒ පාර්ලිමේන්තුවේ දේශපාලනය නොවේද මෙතන කරන්නේ කියන දේ අපිට හිතෙනවා. මෙතන ඇවිත් සභාපතිවරයාගේ හොද කියනවා. අයවැය හොද කියනවා. හැබැයි අපි අයවැයට විරුද්ධ වෙනවා කියනවා. ඒ දේශපාලන පූර්වාදර්ශය පාර්ලිමේන්තුවේ දෙන පූර්වාදර්ශය නොවේද කියන ප්‍රශ්නය මට තියෙනවා. ඔවුන් ඒ කරන්න හදන්නේ දේශපාලනයට ඇවිල්ලා ඒ පක්ෂයෙන් කිව්ව පලියට අපි විරුද්ධ වෙනවා කියලා. මට මතක් වෙනවා පහුගිය ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගේ යෝජනා තිබුණු වෙලාවේ එතුමන් මා ළගටත් එනවා ඒ ලියුම අත්සන් කරන්න මහා සභාව කැඳවන්න. මම කියනවා එතන විදිහක් නැහැ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මේක අපේ කණ්ඩායම් තීරණයක් කියලා. එතුමා මට කියනවා මල්ලි කොන්දක් තියාගෙන නැගිටපන්. කණ්ඩායම් තීරණ වැඩක් නැහැ. තනි තීරණයකට වරෙන්. උඹලාට මේ වෙලාවේ කරන්න බැරි නම් වැඩකුත් නැහැ.කණ්ඩායම් තීරණ එක්ක ඉදලා නෙමෙයි අපි ඉස්සරහට ආවේ කියලා. මට ඉතින් අද හිතුණා එතුමාගේ කථාවේ එතුමා කියනවා මට මේ කණ්ඩායම් තීරණය අනුව මේකට විරුද්ධ වෙන්න වෙනවා කියලා. එදා ඒ කොන්ද තිබුණේ කියන ප්‍රශ්නය මට අද තියෙනවා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ඒ විදිහට ප්‍රකාශ කරනකොට. එදත් අපි කණ්ඩායම් තීරණ එක්ක හිටියා. අදත් ඉන්නවා. මින් මතුවටත් අපි ඉන්නවා. ඒවගේම ප්‍රදීප් මන්ත්‍රීතුමා වගේම එක්සත් ජාතික පක්ෂයේ කථා කරපු බොහෝ මන්ත්‍රීවරු කියනවා මේ අයවැයට අපි විරුද්ධ නැහැයි කියලා. ගරු සභාපතිතුමනි ඒක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ වැසිකිලි ආධාර ටික දෙනකොට මේ සෙවිලි තහඩු ටික දෙනකොට මේ ලක්ෂ 2 ½ ක් ප්‍රතිපාදන දෙනකොට අපිත් ඒවා ගන්න ඕන. හැබැයි අපි මේකට විරුද්ධ නැහැයි කියලා ප්‍රකාශ කරනවා. මේ අයවැය හොදයි කියලා කියනවා. අයවැයට ජන්දය දෙනකොට විරුද්ධ වෙනවා. මේ දේශපාලන පූර්වාදර්ශය මේ දේශපාලන සංස්කෘතිය ඔවුන් ගන්නේ

පාර්ලිමේන්තුවෙන්. මම හිතනවා ඒකට නම් අපි මේ ප්‍රාදේශීය සභාවට ආවේ ඒ සංස්කෘතියම කරන්න නම් මේ ප්‍රාදේශීය සභාවට ආවේ අපි මේ තරුණයෝ විදිහට අපේ කාලය අපරාදේ කියලායි මට හිතෙන්නේ. ඔබ සියළුදෙනාගෙන්ම මම ඉල්ලන්නේ තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට ඒ අදුරදර්ශී පාර්ලිමේන්තුවේ 225 කවුරු මොන පක්ෂයක හිටියත් ඒ සංස්කෘතියක් නැති ඒ දේශපාලන අසංස්කෘතිකභාවය මේ ප්‍රාදේශීය සභාව තුළ නැතුව අපි හරි තීරණ වලට අපි හිටගනිමු කියන බවත් කියමින් විරුද්ධ නම් ඒ බව ඒ විරුද්ධයි කියන ප්‍රකාශය ප්‍රතිපත්ති එක්ක විරුද්ධ වීම තමයි විරුද්ධවීම කියන්නේ. එහෙම නැතුව තමන්ගේ වාසියට ඒ මොහොතට තීන්දු තීරණ නෙමෙයි ඒ ප්‍රතිපත්ති එක්ක විරුද්ධවීමයි සභාපතිතුමා මේකේ වැරදි දෙයක් තිබුණා නම් අපිත් විරුද්ධ වෙන්න කිසිවිටකත් පසුබට නොවෙනවා කියන දෙයත් මතක් කරමින් අපි තරුණයෝ විදිහට ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය නෙමෙයි කියන දෙය නැවතත් මතක් කරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා

ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරුනි, ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලයෙන් අවසරයි. ජනමාධ්‍යවේදී මහත්වරුනි. අද හයවන මන්ත්‍රී මණ්ඩලයේ අයවැය සම්මත වන මොහොතක්. අතිවාර්යයෙන්ම සම්මත වන මොහොතක්. මේ අවස්ථාවේ මට කථා කරන්න ලැබීම නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්තටම අපි මේ සභාවේ බලාපොරොත්තු වන දෙයක් තිබුණා ඒ මොනවාද අපි ඒ ස්ථානයට ආවේ ගමේ ජනතාවගේ ජන්දය අරගෙන. ඒ ගමේ ජනතාවගේ ජන්දය අරන් අපි ආවේ ඒ ගමේ ජනතාවට අපෙන් කරන්න පුළුවන් යුතුකම් ටික ඉටු කරන්න. මම හිතන්නේ ගරු සභාපතිතුමා ඇතුළු ඒ මණ්ඩලය මේ සකස්කල අයවැය ලේඛනය අපිට ගැලපෙන අයවැයක් ලෙසට මම ඇත්තටම සතුටු වෙනවා. මූලිත්ම සංයුක්ත සැලැස්මක් සංවිධානය කරලා ඒක ක්‍රියාත්මක කළා. ඒකේ තියෙනවා මේ ග්‍රාමයට සිදු වෙන්න ඕන යටිතල පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍ය කරන කටයුතු සම්පාදන වෙලා තියෙනවා මම හිතන්නේ අවශ්‍ය ඒවා ලිඛිතව මේකේ තියෙනවා. අපිට සමාජ සංවර්ධනය පොදු මාර්ග සංවර්ධනය වැඩි දියුණු කිරීම, ආර්ථික සංවර්ධනය, වෘත්තීය පුහුණු වැඩසටහන්, යටිතල පහසුකම් ඒවගේම ග්‍රාමීය මට්ටමේ වැසිකිලි කැසිකිලි සංවර්ධනය, සෞඛ්‍යය වගේම මදුරු උවදුර සම්බන්ධයෙන් එවැනි යහපත් දේවල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. අපි සතුටු වෙන්න ඕන ඒ ගැන. පළවෙනි එක තමයි අපේ ප්‍රදේශයේ තියෙන මේ කසල කළමනාකරණය. පාදුක්ක නගරය ගත්තාම මම මූලිත්ම ආපු දවසේ මතක් කරපු දෙයක් තමයි මේ අපේ රමණීය පුස්සැලි ඔය. ගලගෙදර ඉදන් බෝපේ දක්වා ඒ යන පුස්සැලි ඔය දෙපස තමයි අරුක්වත්ත ගම පිහිටලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට මේ මාර්ගය දෙපස ඉන්න අයට කැලිකසල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. බෝපේ කෝට්ටේ මාර්ගය සංවර්ධනය වෙමින් යනවා. ඉඩකඩ ප්‍රමාණය අඩුයි. ඉතින් බොහොම දෙනෙක් කරන්නේ තමන්ට තියෙන ඒ කැලි කසල ගෙනල්ලා උතුරු අරුක්වත්ත ගනේගොඩ අමරසිංහ මාවත කියන පාලම් අසලට ඇවිත් ඇළට විසි කරනවා. ඕකට තමයි අපේ ජනතාව පුරුදු වෙලා තියෙන්නේ. මීට කලින් අවස්ථාවක මම සභාපතිතුමාට යෝජනා කළා ඒ සහ අපද්‍රව්‍ය එකතු කිරීම ඒවගේම ප්‍රධාන මාර්ගය දෙපස ඇති අයට කසල බදුන් ලබා දීම, කසල කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීම. මේ අයවැයෙන් ඔබතුමා ලක්ෂ 10 ක් වෙන් කරලා තියෙනවා. ඒ දිරාපත් වන කසල ගෙනල්ලා ඒවා විධිමත් කරන්න. ඒ වෙනුවෙන් ඔබතුමාට ස්තූතියි. ඒවගේම පූර්ව ළමාවිය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම. අපේ ප්‍රදේශ වල තියෙන සමහර මධ්‍යස්ථාන ඇතුලත්වීමේ ගාස්තු ලෙස රු 2000 ක් 3000 ක් අයකරන අවස්ථා තියෙනවා. සමහර එක ගෙදර ළමයි දෙනා තුන්දෙනා ඉන්නවා. බොහොම අමාරුවෙන් තමයි මේ අය මේ ස්ථාන වලට ළමයි ඇතුළත් කරන්නේ. ඔබතුමා දරුවන් ඇතුළත් කිරීමේ ගාස්තුව ඉවත් කරලා තියෙනවා. ඒක බොහොම හොඳ වැදගත් දෙයක්. මේ 350 නෙමෙයි මේ ප්‍රදේශයේ ජනතාව වැඩි වැඩියෙන් මේවාට ඇතුළත්වීමේ තත්වයකට එයි. එවිට ඒවා විධිමත් කිරීම සඳහා පියවර ගන්න. නැත්නම් අපිට බොහොම අපහසු තත්වයකට පත් වෙන්න වෙනවා. ඒවගේම තමයි මේ ප්‍රදේශයේ පිහිටා තියෙන ඒ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල කසල කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම. එහි තියෙනවා ක්‍රමවේද අනුගමනය කරන්න. ඒ භාජන වලට දාන්න

ලමයි යොමුකිරීම. මම හිතනවා අපේ ප්‍ර දේශ වලත් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ අයවත් මේ සඳහා එකතු කරගන්න පෞද්ගලික පෙර පාසල් සඳහා ඒ කසල වෙන් කිරීමේ බදුන් සමහර විට මුදලක් හරි අරගෙන ලබා දෙන්න පුළුවන් නම් අපිට ඒ අයත් එකතු කරගැනීමේ ක්‍රමවේදයකට යන්න පුළුවන්. ඊළඟට බැලුවාම යටිතල පහසුකම් අපේ ප්‍රදේශයේ ගොඩක් තියෙනවා එදා අපි ඇරැක්වත්තවත්ත ප්‍රදේශයට ගියා ලේකම්තුමායි සභාපතිතුමාත් අපි ගියා අපි දැක්කා ඒ සමාජ තත්වයන් ඒ ප්‍රදේශ වල තියෙන. සමහර තැන් වල නිවාස වලට තහඩු වැසිකිලි කැසිකිලි ප්‍රශ්න. ඒවගේම මාර්ග ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් ඒ ප්‍රදේශ වල ඉතුරු වෙලා තියෙනවා. සමහර මන්ත්‍රීවරු දාපු ප්‍රතිපාදනත් අයිත් කරගෙන තියෙනවා ඔය ප්‍ර දේශ වලින්. මම බොහොම කණගාටු වෙනවා තමන් ඉදිරිපත් වෙනවා නම් ඉදිරි ඡන්දයට හා ගමේ නියෝජිතයෝ විදිහට පත් වෙනවා නම් එවැනි ක්‍රියා නොකළ යුතුයි. ඒ මාර්ග ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. අපිට කවුරු කළත් කමක් නැහැ. අපි ඔවුන්ට ගෞරව කරනවා. ඒ ගෞරවය ඔවුන් නැති කරගෙන ඉන්නවා. ඒ ගැන අපි ඉතාමත්ම කණගාටු වෙනවා. ඒ සභාව සතු මාර්ග ජලය බැසයන කාණු පද්ධති බෝක්කු ක්‍රිඩාපිටි සඳහා මම හිතන්නේ කෝට් 03 ක පමණ මුදලක් සභාවෙන් වෙන් කරලා තියෙනවා. අපි මේ සභා අරමුදල් භොයා ගන්නේ වරිපනම් බදු, කුලී, බලපත්‍ර ගාස්තු, සේවා ගාස්තු, වරෙන්තු ගාස්තු හා වෙනත් ආදායම් වලින්. ගරු මන්ත්‍රීතුමන්ලා මතක් කළාට පස්සේ අපේ සභාවේ සිටින නිලධාරී මණ්ඩලයන් පොඩි කැපවීමක් කරන්න ඕන මේවා ලබා ගන්න. ඒ කටයුතු අපි කරලා මල නොතලා රොන් ගන්නවා වගේ ඒ බදු ලබාගෙන මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒවගේම මතක් කරන්න ඕන ග්‍රාමීය මාර්ග පද්ධති වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ කාණු ප්‍රශ්නය. මම මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ගනේගොඩ පාර අපි තාර දාලා ප්‍රතිසංස්කරණය කළා. තාක්ෂණ නිලධාරීතුමියන් මේ ස්ථානයේ ඉන්නවා. පාර දැන් වැසි ජලය නිසා කැඩිලා ගිහින් තියෙනවා. ඒක නවත්වන්න බැහැ. විශාල ජල ප්‍රමාණයක් ඒ පාර දිගේ තමයි එන්නේ. අපිට ප්‍රධානම දේ තමයි පාරවල් සෑදීමට ප්‍රථම මේ කාණු පද්ධති යථා තත්වයට පත් කර ගැනීම. ඉදිරියේදී අපිට ප්‍රතිපාදන වෙන් කර ගැනීමට හැකියාවක් ලැබෙයි. කාලය යන නිසා මම දීර්ඝව කපා කරන්න යන්නේ නැහැ. අපිට අවශ්‍ය ඒ ජනතාවගේ ආර්ථිකය හා ඒ යටිතල පහසුකම් නැංවීම තමයි. අපි මෙතනට ඇවිත් ජාතික දේශපාලනය ගැන කැගැහුවා කියලා අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපිට ඕන මෙතනින් ගන්න පුළුවන් දෙයක් අරන් ජනතාවට දීලා ඒ ලයිට් එකක් හරි දාලා දීලා ඒ කටයුතු අපේ නිලධාරී මණ්ඩලය අපි දේශපාලනය කරනකොට නිලධාරීන්ව එක එක දේශපාලන මට්ටම් වලට අදින්නේ නැතිව ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කළොත් අපිට මේ ගමන යන්න පුළුවන් කියලා. එම නිසා සමහර නිලධාරී කියනවා මේ දේශපාලන වැඩ වලට මාව ගාව ගන්න එපා කියලා. ඒක ඇත්ත කථාවක්. අපි ඔ අය එක්ක සහයෝගයෙන් වැඩ කළොත් මේ ගමන අපිට යන්න පුළුවන්. ඒවගේම සභාපතිතුමාට අයිතියක් තියෙනවා අපිට ප්‍රතිපාදන කෙසේ හෝ ලබා දීමේ අයිතියක් තියෙනවා. මම මුලින් කිව්වා වගේ අපිට ලොකු පාඩුවක් තමයි පාදුක්කට වැඩිපුර ප්‍රතිපාදන ලබා දෙන්න කියලා තමයි අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. ග්‍රාමීය මට්ටමින් යටිතල පහසුකම් අඩු තැනක් තමයි පාදුක්ක නගරය. ඒ බව අයෝම මහත්මාත් මතක් කළා. මේ සම්බන්ධව අදහස් දැක්වූ සියළුම ගෞරවනීය මන්ත්‍රීවරුන් ඔවුන් සියළුදෙනාම ඇවිත් ඉන්නේ මහජන නියෝජිතයෝ වශයෙන්. ඔවුන් හිතන දේ විවිධාකාරයි. විවිධාකාර අදහස් දැක්වූවා මේ යෝජනාවට. හැබැයි කොන්ද කෙලින් තියාගෙන හා නම් හා බැරි නම් බැහැ කියන්නේ නැතිව අපිව කොටවන්න හදන එකට නම් මම විරුද්ධයි. එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ. මේ අපේ සභාව. විරුද්ධ පක්ෂයක් කියලා නැහැ කවුරුත් නියෝජිතයෝ. සහයෝගය එහෙම හරි දක්වන එකට මම සන්තෝෂ වෙනවා. ඒවගේම මතක් කරන්න ඕන ජාතික දේශපාලනයේදී මේ මෙමත්‍රීපාල කියලා නම කියනවානේ. ගරු ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන දැන් මෙමත්‍රීපාල කියලා බනිනවා. අපි කොහොමවත් මේ ආණ්ඩුව බලෙන් ගත්තේ නැහැ. දැන් පෝය දෙකකින් ගන්න ආණ්ඩුව බොහොම කැගහා හිටියා මේ මහින්ද මහත්තයා මොකද ගත්තේ නැත්තේ මහින්ද මහත්තයා ගත්තේ නැත්තේ කියලා. ඔන්න අරන් පෙන්නුවා. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ පුළුවන් නම් ආයින් ගන්න. ඒ නිසා තමුන්තාන්සේලා කරපු කියපු දේවල්

අපිට හොඳට මතකයි. තමුන්තාන්සේලා ආපු ගමන් මොකද කළේ ගැහුවා බැංකුවට ගැහුවා බැඳුම්කරයට බිලියන 12 ක් රටට නැති කළා. තමුන්තාන්සේලා ඒවා ඔබොක්කුවට දාගෙන පළාත් සභා මන්ත්‍රීලා මහජන නියෝජිතයෝ සේරම එකතු වෙලා ඡන්දය කෙරුවා. අද මොකද ප්‍රතිඵලය. අද හොරා පැනලා ගියා සිංගප්පූරුවට. ලොකු හොරා මෙහේ ඉන්නවා. එතකොට ජැටිය විකුණන්න හැදුවා. කොළඹ නැගෙනහිර ඒ ජැටිය විකුණන්න ගිහින් තමයි මේ ප්‍රශ්න ඇති වුණේ. පොල් අක්කර 400 ක් කපලා විනාශ කළා. ත්‍රිකුණාමලය වරාය දෙන්න හැදුවා. තෙල් ටැංකි වලින් ටිකක් දුන්නා. මත්තල ගුවන් තොටුපල විකුණන්න හැදුවා. හොරණ දැන් අක්කර 1000 ක් දැන් ටයර් කම්පැනි දාන්න කියලා වම්පික ඒවගේම ප්‍රධාන හෝටල් 02 ක් අයවැයට විකුණන්න හැදුවා. ටෙන්ඩර් කරලා තියෙනවා දැනට. ඉඩම් පනත ගෙනත් ඉඩම් ටික විජානිකයන්ට දෙන්න හැදුවා. මේවා කරනකොට තවත් බලන් ඉන්න කියලාද කියන්නේ. තමුන්තාන්සේලාගේ කොන්ද පණ නැත්තේ. මහින්ද මහත්තයා ආදායම් ගන්න ක්‍රම ලංකාවට හැදුවා. අධිවේගී මාර්ග හදලා ඒවායින් වැඩිම ආදායමක් එනවා. හම්බන්තොට වරාය හැදුවා අනාගතයට. මත්තල ගුවන් තොටුපොල හැදුවා. පාසල් වල විද්‍යාගාර හැදුවා. ගොවිතැන දියුණු කළා. ඒ සේරම තමුන්තාන්සේලා විනාශ කරලා දැන් කියනවා අපි බලෙන් ගත්තා කියලා. බලෙන් ගත්තේ නැහැ සිංහල ජාතිය සිංහල ලේ තියෙනවා මේවා අරගෙන අපේ ජනතාවට ඉදිරියට ගෙනියන්න මේ සම්පත් රැකගන්න ඕන. අන්න ඒ යුතුකම තමයි මහින්ද මහත්තයා කළේ කියලා මම තමුන්තාන්සේලාට මතක් කරනවා. වහෙන් හොරා ඕන නැහැ 10 වෙනිදා වෙනකොට මේ තීන්දුව එනවා. අන්න එදාට අපි රජයක් පිහිටුවලා ඒ රජයෙන් ප්‍රතිපාදන අරගෙන ප්‍රාදේශීය සභාව ඉහළ තලයට ගෙනියන්න පුළුවන් ආකාරයට වැඩ කටයුතු කරන බවත් ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමිය

ගරු සභාපතිතුමනි, උප සභාපතිතුමනි, සභෝදර මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි. මේ අයවැය ගැන කිසිම අවබෝධයක් නැතුව යන අයවැය රැස්වීමක්. පටන් ගත්ත වෙලේ ඉඳලා අයවැය කියන එක මම හිතන්නේ මේ ලේඛනය බලලාවත් නැහැ අපේ මන්ත්‍රීවරු ගෙදරට ගෙනිහින් දුන්නාම. සභාවෙන් අත්සන් කරලා ගත්තා. අද තමයි මේ මෙතන්ට ආවාට පස්සේ ඇරලා බලලා ඇත්තේ කියන එක අපිට නම් වැටහෙනවා. අයවැයට කථා කරන්න සුදානම් වෙලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ජාතික දේශපාලනයයි අයවැයයි දෙක එකට පටලවාගෙන දැන් ලොකු ගැටළුවක් ඇති වෙලා තියෙනවා මේ සභාව තුළ. මෙහෙම කථා කළාම අපිටත් කථා නොකර ඉන්න බැරි තත්වයක් ඇති වෙනවා. මම 1991 දී මේ සභාව නියෝජනය කරන ලයනල් කාරියවසම් මැතිතුමාගේ කාලයේ ඉඳලා අපි දෙන්නෙක් ඉන්නවා ඒ අපේ විපක්ෂ නායකතුමා ජයන්ත රණවක මැතිතුමා. අපි හැමදාම රණවක මැතිතුමා ළඟට එනකම්ම අපි අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේ නැහැ. අපි අයවැයත් තිබුණාද කියලා විරුද්ධ පක්ෂයක් තිබුණාද කියලා අපි කටයුතු කළේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒ තරම්ම අපි සභෝදරත්වයෙන් මේ සීතාවක ප්‍රාදේශීය සභාව ඉතාමත්ම ආදර්ශ විදිහට අපි මේ ගමන ආවා. ඒ කාලය තුළ මේ මතභේද ඇති වුණේ නැහැ. සභාපතිවරු පලි ගත්තේ නැහැ කිසිම කෙනෙක්ගෙන්. නිලධාරී මණ්ඩලය වසර ඇහෙන් බැලුවේ නැහැ කොයි මොහොතකවත්. ඒවගේ තත්වයක් යටතේ අපි ඔක්කොම බොහොම සුහදව සභාපතිතුමාගේ හැම කටයුත්තකදීම ඒවගේම අනෙක් මන්ත්‍රී මණ්ඩලයත් එක්ක බොහොම සුහදව අපි මේ ගමන ආවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒක මාත් එකක් හිටපු අපේ සභෝදර මන්ත්‍රීවරු ගණනාවක් මේ සභාව තුළ අද නියෝජනය කරනවා. ඒ විදිහට අපි ඒ කටයුතු කළා. අයවැයට අපි මෙව්වර කාලයක් ගත්තේ නැහැ. වල්පල් කියෙව්වෙන් නැහැ. අයවැය කියන්නේ මොකද්ද අයවැයේ තියෙන යෝජනා විච්චනය කරලා අපි හදන්න පුළුවන් දේ කරන්න පුළුවන් දේ හදලා අපි එක ගමනක් ආවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. මම දැන් අයවැයට ලැස්ති වෙලා ආපු දේවල් ඔක්කොම මේ කථාවේදී අපේ මංජුල මන්ත්‍රීතුමාත් අපේ අනෙක් කථා කරපු මන්ත්‍රීවරු ගණනාවක්ම කථා කළා. එකම දේ හෝද හෝද මඩේ දාන්නා වගේ මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මම ඇත්තටම සුදානම් වෙලා ආවා කොළයකත් ලියාගෙන එක එක ශීර්ෂ යටතේ

කපා කරන්න ආවා. ඒ කපාවල් හැම එකක්ම අපේ අනෙක් මන්ත්‍රීවරු කොටසක් හෝ ප්‍රකාශ කළා කියන මතක් කරන්න ඕන. මමත් විශේෂයෙන්ම මතක් කළ යුත්තක් තියෙනවා 2019 වර්ෂයේ අපේ ආදායම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දඩ මුදල් වලින්. දඩ මුදල් ගිය අවුරුද්දෙන් බිලියන 13 ක් අයවැය වාර්තාවේ තියෙනවා. ඒවා එකක්වත් තාම අයකරගෙන නැහැ. ඒවගේම මේ අවුරුද්දේ 15 ක් දාලා තියෙනවා. ඊළඟ අවුරුද්දේ 25 ක් දායි. තාම අයකරගෙන නැහැ. අයවැය වාර්තාව හදන්න විතරක් යොදා ගන්නා අංශයක් හැටියට තමයි යොදා ගන්නේ. ඉදිරියේදී ඒවා නිවැරදි කර ගන්න උත්සාහයක් ඇති කර ගන්නොත් මීට වඩා වැඩි කොටසක් කරන්න අපිට පුළුවන් වන නිසා. ඒවගේම මම හිතන්නේ අපි. අපි කිව්වොත් ගොඩක්. විශේෂයෙන්ම මම අපි කණ්ඩායමක් හැටියට තමයි අවේ නමුත් මේ කිසිම ලැබීමක් බලාපොරොත්තුවුවත් අපි කාගෙවත් මැක්කෙක්වත් ඉත්තෙක්වත් හැටියට නෙමෙයි මේ දේශපාලන ගමනේ අපි ඉන්නේ. අපි විරුද්ධ නම් විරුද්ධයි. සභාවෙන් අපිට ප්‍රතිලාභයක් දුන්නත් එකයි අපිට නැතත් එකයි. අපි මන්ත්‍රීවරු හැටියට මේ සභාව නියෝජනය කරන්නේ ජනතාව වෙනුවෙන් අපිට සල්ලි දුන්නේ නැත්නම් අපි ඒකත් කරගන්න විදිහ අපි දන්නවා. මේ සභාව නැත්නම් අපි වෙනත් විදිහකින් වෙනත් විකල්ප යොදලා සංවර්ධනයට වැඩ කටයුතු කරන්න අපිට හැකියාව තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕන. මොකද මන්ත්‍රීවරු කිව්වා අපි එකඑක්කෙනාගේ ඉත්තේ හැටියට අපි ඉත්තේ නෙමෙයි අපිට විනයක් තියෙනවා අපේ පක්ෂයත් අද අරාජික තත්වයට පත් කරලා තියෙන්නේ කවුරුවත් නෙමෙයි. අරාජික ජනාධිපතිවරයා නිසා. අපි කණගාටු වෙනවා මම රැස්වීම් 28 ක් තිබ්බා ඔය ජනාධිපතිවරයා පත් කරන්න මගේ කොට්ඨාසය තුළ. රැස්වීම් 28 ක් සංවිධානය කළා එදා මේ මෝඩ ජනාධිපති ජනාධිපතිවරයා කරන්න. අපි ජාතික දේශපාලනය කපා කරන්න ඕන ජාතික දේශපාලනය ඇදලා ගත්ත නිසා. ජාතික දේශපාලනය මම කපා කරන්නේ නැතුව ඉන්න හැදුවේ මම ආවේ අයවැය ගැන කපා කරන්න. නමුත් ඒ තත්වයට දැන් පත් වෙලා තියෙනවා. සමහර අය මෙතන නඩු තීන්දුව ප්‍රකාශ කරලා ඉවරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශ කරලා ඉවරයි. රත්ජන් රාමනායක මෙතන නැහැ. මෙතන ඉන්නේ අපේ මන්ත්‍රීවරු. රජය පත් කරලා ඉවරයි. මන්ත්‍රීවරුන්ගේ කටිත්ම කිව්වා ඉදිරියේදී අපේ ඇමතිවරු පත් කරලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපේ නාගරික සංවර්ධන ඇමතිවරයා හැටියට පත් කරගෙන මේ ප්‍රදේශයේ වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට ඇගිලි ගහන්නත් මේ කට්ටියට පුරුද්දක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කපා කරන්න අපිට අයිතියක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ එකඑක්කෙනාගේ වල්පල් වලට වල්පල් කපා වලට තීන්දු දෙන තැනක් නෙමෙයි. ඒක නීතිය අනුව නීතියට ගරු කරලා තීන්දු දෙන තැනක් කියන එක අපේ මන්ත්‍රීවරුන්ට අමතක වෙලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕන. ඒවගේම ගොඩක් දුර කපා කරන්න ගියොත් අපේ කාලය යනවා. ඒ කාලය මීඩංගු කරලා වැඩක් නැහැ. ඔක්කොම කපා කළේ වල්පල් කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. බොහොම සුළු පිරිසක් අයවැයට පක්ෂවත් අයවැයට විපක්ෂවත් කෙරෙන්න ඕන දේවලුත් විවේචනය කළා. ඒවගේම සමහර අය අද මෙතන්ට ඇවිත් තියෙන්නේ ඊළඟ මැතිවරණයේ කරන දේවල් කියලා මොකද රටක් හැටියට පක්ෂ 02 ක් තියෙනවා. බහුතරයක් කියන එකවත් මේ අය දන්නේ නැති එක ගැන කණගාටු වෙනවා. අපිට තව අවුරුදු 1 ½ ක් තියෙනවා. අපි මැතිවරණයේ බලය ගත්තේ අවුරුදු 05 කට. අවුරුදු 1 ½ ක් තියෙද්දී එළියට එළවන්න හැදුවාට බහුතරයක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි කවදාවත් මේක දාලා යන්නෙත් නැහැ. අපි ඒ තැනට යන්නේ නැහැ. අපි සාධාරණය සත්‍යය ජය ගන්නවා පිස්සෝ කොච්චර දැගලුවත් මොළේ නැතුව දැගලුවත් ඒ අයටත් අද මහින්ද රාජපක්ෂත් නැති වෙලා තියෙනවා. ඒවගේම ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහවත් නැති වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕන. ඒවගේම මම හිතන්නේ අපේ නායකයා රනිල් වික්‍රමසිංහ කවදාවත් බලයේ රැදිලා ඉන්න දඟලන කෙනෙක් නෙමෙයි කියන එක ප්‍රකාශ කරන්න ඕන. මොකද තමුන්නාන්සේලාට මතක ඇති මීට වසර ගණනාවකට කලින් දෙවතාවක්ම එතුමා මේ අගමැතිකම අත ඇරලා එතුමා යන්න ගියා. එතුමා දන්නවා නීතිය අනුව මට එතන ඉන්න අයිතියක් නැහැ කියලා. නමුත් නීතිය අනුව අද වැඩිම බහුතරයක් ලංකාවේම වැඩිම මනාපයෙන්

ජනතාව පිළිගත්ත මනුෂ්‍යයක් හැටියට අගමැතිවරයා හැටියට කොන්ද පණ ඇති අගමැතිවරයා හැටියට මේ රටට යම්කිසි වැඩක් කරපු කෙනෙක් හැටියටත් අද අරලියගහ මන්දිරයේ ඉදගෙන අපේ එක්සත් ජාතික පක්ෂයේ කොඳු නාරටිය හැටියට හැටදෙලක්ෂයක් වලට දාපු සිරිසේනට මුහුණ දෙන්න ඉන්නවා කියන එක අද මතක් කරන්න ඕන. අද සිරිසේනගේ කෙහෙද ඉන්නේ. කෝ බොල මේ සිරිසේනගේ කියපු ඇමතිවරු අද එයාගේ ඔබොක්කුවට වැටිලා හැබැයි කණගාටුයි කියන්න එක දවසක්වත් අගමැති හැටියට පාර්ලිමේන්තුවටත් නොගිය එක දවසක්වත් ඇමතිවරු හැටියට පාර්ලිමේන්තුවට නොගිය ගිනිස් පොතට ගිය ඇමති මණ්ඩලයකුත් අගමැති කෙනෙකුත් පත් කලා මේ සිරිසේන කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. ලැප්ප් නැති විදිහට අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අභියෝග කරනවා. ඒක වැරදියිලු. ඒ තරම්ම පහත් මට්ටමට වැටිලා. අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒකත් තීන්දුවක් තමයි. අපිට අවශ්‍ය නැහැ ඒ පිළිබදව මෙතන කථා කරන්නවත්. නමුත් මේ කථා කරපු නිසා අපි කථා කරන්න ඕන කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. නිකන්ම බලු වුණා. අපරාදේ. කවුරු කොහොම කිව්වත් පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ප්‍රතිඵල ටිකත් මේ වෙනකොට නැති කරගෙන තියෙනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. ඡන්දේ තියන්න අපි බය නැහැ. අපි ඡන්දක් තියෙන වෙලාවට ඡන්දයක් තියෙනවා. ඡන්දේ දිනන්නත් අපි දන්නවා. ඡන්දේ තියන්නත් අපි දන්නවා. ජනතා ප්‍රසාදය දිනාගත්ත මිනිස්සු අපි ළග ඉන්නවා. ජනතා ප්‍රසාදය දිනාගත්ත මිනිස්සු අපි ඉදිරියට දාලා අපේ වැඩ කටයුතු අපි කරනවා. අපේ අගමැති ජනාධිපති තීරණය කරන්නේ අපි. අපේ පක්ෂයයි තීරණය කරන්නේ. ඒක විපක්ෂයට තීරණය කරන්න බැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. තමුන්නාන්සේලාට ඒක තීරණය කරන්න බැහැ. ඒක අපේ වැඩක්. ඒක අපේ කටයුත්තක්. අධිකරණ වැඩේ අපේ කටයුත්තක් නෙමෙයි. ඒක රටේ නීතියට භාර දෙන්න ඕන. අපිට තීන්දු තීරණ දෙන්න බැහැ. ඒක බුද්ධිමත් තීරණයක් ගනිවි ඒක එදාට බලා ගනිමු. සත්‍යය ජයගන්නවා කියන එක ප්‍රකාශ කරනවා. අපි කියන්න ඕන අපේ සභාපතිතුමා අපේ ගැබ්ණි මව්වරුන්ට කිරි වීදුරුවක් දෙන එක ඉතාමත් හොඳ කාරණාවක් හැටියට කාන්තාවක් හැටියට මම කියනවා. තමුන්නාන්සේලා දන්නවා අපේ හිටපු ඇමතිතුමිය රෝසි සේනානායක ඇමතිතුමිය කාන්තා හා ළමා කටයුතු ඇමතිතුමිය ලෙස මේ රටේ ගැබ්ණි මව්වරු හැමෝටම කොච්චර ගාණක් වුණත් ඒ මව්වරුන්ට රු.2000 ක හොඳ පෝෂණ මල්ලක් දෙනවා. ගැබ්ණි කාලය තුළත් ඒවගේම දරුවා බිහි කරලා මාස 06 ක් යනතුරුත් ඒ පෝෂණ මල්ල ලබා දෙන්නේ ඒ අපේ කාන්තාවන් වෙනුවෙන් යම්කිසි දෙයක් එතුමිය කළාය කියන බවත් මම එතුමියට ස්තූතිවන්ත වෙනවා කාන්තාවක් හැටියට. ඒ කටයුත්ත අදත් කෙරෙනවා. නමුත් කණගාටුවෙන් හරි කියන්න ඕන මේ අරාජිත තත්වය තුළ ඉදිරි වර්ෂය තුළ අයවැයක් අපි මේ සභාව ඇතුළේ තිබ්බත් අද රටේ අයවැයක් තියන්න බැරි තත්වයට මේ රට පත් කරලා තියෙනවා. මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ සියළුම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්න ඒවගේම මේ පෝෂණ මල්ල දෙන්නත් වෙනත් කටයුතු කරන්නත් අපිට අපි මේ අයවැයේ ආවරණය කරන්න දාලා තියෙන ආදායම් මාර්ග ලබා ගන්නත් රටේ අයවැයක්වත් තියාගන්න බැරි තත්වයට අද මේ රට අරාජිත තත්වයට පත් වෙලා තියෙනවා කියන බවත් මතක් කරනවා. ජාතික දේශපාලනය කවුරුත් කථා නොකලා නම් අපි කථා කරන්නෙත් නැහැ. කථා කලාට පස්සේ ඒකට උත්තර දෙන එක අපේ යුතුකමක්. අපි මෝඩයෝ හැටියට යන්නේ නැහැ. මම තනියෙන් කෙලින් අත උස්සලා අයවැයට විරුද්ධ වෙච්ච ගැණියෙක්. මම බය නැහැ මෙතන ඡන්දය නොදීලා මට දෙයක් දුන්නේ නැහැයි කියලා මම පස්සට යන්නේ නැහැ. මාව පස්සට දාන්න උත්සාහ කරපු වෙලාවල් තියෙනවා. නමුත් මම පස්සට යන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕන. මරණින් මිසක් කාටවත් මාව පස්සට දාන්න බැහැ. කිසිම කෙනෙකුට ඇගිල්ල දික් කරලා නැහැ. අපි හිටපු සභාපතිතුමන්ලාට සහයෝගයෙන් වැඩ කරලා තියෙනවා මේ සභාව තුළ. මම මතක් කරන්න ඕන අපේ සභාව නැති කාලයේ අපේ ලේකම්තුමා හොඳ වැඩ කටයුත්තක් කලා කියන එක මම මතක් කරන්න ඕන. එතුමා සභාපති බලතල යටතේ හිටපු ලේකම්වරයා හැටියට මේ ප්‍රදේශය පාලනය කරපු පාලකයා හැටියට සුන්දර සීතාවක කසල කළමනාකරණයට නිසි තැනක් දීලා ගොඩක් බාධක මැද්දේ ඒ කටයුත්ත සාර්ථකව ඉදිරියට ගෙනාවා.

ඒකට එතුමාට මම ස්තූති කරනවා. ඒ කාර්යමණ්ඩලයටත් මම ස්තූති කරන්න ඕන. සීතාවක ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණයන් තුළ විශේෂයෙන්ම මේ ලේකම් මහත්මාට මම ස්තූති කරනවා. මට මංජුල මන්ත්‍රිතුමාත් කියන්න කිව්වා. එතුමාටත් ඒ ස්තූතිය කරන්න අවස්ථාවක් නොවුණා කියලා එතුමාගේ ස්තූතියත් පුද කරන්න කියලා. මම මේ අවස්ථාවේදී ඒ ස්තූතිය ඔබතුමාට පුද කරනවා. මේ ඉන්න කාර්යමණ්ඩලයේ සියළුදෙනාගේම දක්ෂකම නිසා සීතාවක ප්‍රාදේශීය සභාව කියන එක අපේ රටේ වැජඹෙන ස්ථානයක් බවට නමක් තියෙන ස්ථානයක් බවට පත් කරන්න ඔබතුමන්ට හැකි වුණා කියන එක මේ අවස්ථාවේදී නිලධාරියෙක් හැටියට මත ගැටුම් තියෙන්න පුළුවන්. නමුත් ඔබතුමා ඒ කටයුත්තේදී නොබියව මේ ප්‍රදේශයේ ජනතාවට පමණක් නොමෙයි මේ රටටම ඉතාමත් ආදර්ශයක් දුන්නා. හොඳ ප්‍රාදේශීය සභාවක් බවට පත් කරන්න ඔබතුමා නිලධාරි මණ්ඩලයත් එකතු කරගෙන කළා කියන බවත් මතක් කරමින් ඔබතුමාට ස්තූති කරනවා. ඒවගේම අපේ මේ විකුණන් කන සංස්කෘතියක් ගැන කිව්වා අපේ එක මන්ත්‍රිවරයෙක්. මට කණගාටුයි කියන්න තමුන්නාන්සේලාගේ පක්ෂයේ නිර්මාතෘවරයෙක් වන බණ්ඩාරනායක මැතිතුමාගේ පිළිරුව තිබුණු ඒ භූමිය අද සැන්ට්‍රල්ලා හෝටලය අද අපඅට කිසිම අයුරකින් ගන්න බැරි ආකාරයෙන් විකිණුවේ රනිල්ද නැත්නම් වෙන කවුද කියන එක අහන්න ඕන. තමුන්නාන්සේලා ඔක්කෝටම උත්තර දෙන්න මම ලැස්ති නැහැ. මම එක උදාහරණයක් ගත්තේ. ඒ භූමි භාගය ඉතා වටිනාම භූමියක් කොළඹ තියෙන. හම්බන්තොට අපි විකුණලා නැහැ. හම්බන්තොට නැව් එන්නේ නැති වරායවල් හදලා ඒ හදපු ඒවා අපි හරියාකාරව කරගෙන ඇවිල්ලා යම්කිසි ආදායම් තත්වයකට අපි පත් කරන්න අපේ නායකයෝ සුදානම් කළා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන අතර අපේ සභාපතිතුමා ලබුගම පාර ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳව මගේ පුංචි සන්තෝෂයක් තියෙනවා. ඒ ගැන ස්තූති කරන්න ඕන මොකද මගේ ගම් ප්‍ර දේශය. එතුමාගේ ප්‍රදේශයේ මම අද ජීවත් වෙන කෙනෙක් හැටියට ඒ ප්‍රදේශයේ මම අද පදිංචි වෙලා ඉන්න කෙනෙක් හැටියට මම ඇත්තටම සන්තෝෂ වෙනවා ඒ ප්‍රදේශයේ මාර්ග පද්ධතියත් ඉතාමත් හොඳින් පිළිසකර කරන්න ඔබතුමාට ශක්තියක් තියෙනවා නම් ඒකත් කරන්න. ඒ ප්‍රදේශයේ තියෙන කාණු ඉතාමත් අවිධිමත් අන්දමට තියෙන්නේ. නිරිපොල ප්‍ර දේශයේ වෙනත් ප්‍රදේශ වල පාර අල්ලගෙන වැටවල් දැන් සම්පූර්ණයෙන්ම පාරේ තියෙන්නේ. අපි තාර ටිකක් දැම්මා නම් අපිට ඒ තාර ටික රැක ගන්න බැහැ. මාසයක් දෙකක් තුනක් යනකම්වත් වතුර පාර බහින්නේ පාර මැද්දේ. ඒ නිසා ඒ කාණු පද්ධතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. සභාපතිවරයෙක් හැටියට බලතල තියෙනවා. ඒ ප්‍ර දේශයේ ඒ කාණු හරියට සකස් කරන්න වැඩ කටයුතු කරන්න තමුන්නාන්සේට පුළුවන්කමක් තියෙනවා කියන එක මතක් කරමින් කෙහොම කවුරු කළත් හොඳ දෙයක් කරන්න තමුන්නාන්සේට ශක්තියක් වෙන්න කියලා මේ ප්‍ර දේශයේ ජනතාවට අපේ ලේකම්තුමා කළා වගේ හොඳ වැඩපිළිවෙලක් කරන්න කියලා මතක් කරමින් අයවැය වාර්තාවේ මට කිසිම දෙයක් කියන්න ඉතුරු වෙලා තිබුණේ නැහැ. තමුන්නාන්සේ ණය මුදලක් ගන්න යනවා මිලියන ගාණක් සංවර්ධන අරමුදලින්. මේ අයවැයේ සඳහන් කරලා තියෙනවා. ඒවගේම ගොඩනැගිලි කුලිය ලක්ෂ 08 කින් අඩු වෙලා තියෙන්නේ මොකදද කියන අපිට දැන ගන්න ඕන. එක් ලක්ෂ හැටදහහය මේ සැරේ අයවැයේ ආදායමක් ලෙස සඳහන් කරලා තියෙන්නේ. ලක්ෂ 08 ක් අහිමි වෙනවා. ඒ පිලිබඳවත් අපිට දැනුවත් වෙන්න ඕන. අපි කවුරුත් අයවැයට විරුද්ධයි. ඒ විරෝධතාවය මම තනියම හරි ගන්නවා කියලා මම ඉන්නේ. ඒ විරෝධතාවය ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමිය

ගරු සභාපතිතුමනි, හංවැල්ල කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියක් වශයෙන් මේ අයවැය සුභවාදී අයවැයක් ලෙස මම දකිනවා. දේශපාලන හේතූන් මත කණ්ඩායමක් වශයෙන් පක්ෂයක් වශයෙන් විරුද්ධ වෙන්න සිදු වෙලා තියෙනවා. ඒ ගැන මට කණගාටුයි. මට දීපු සහයෝගයට ස්තූති කරනවා. මට කරපු උදව් වලට ස්තූති කරනවා. ඉදිරියේදී අවශ්‍ය වේලාවට ඕනෑම සහයෝගයක් දෙන්න මම ඉදිරිපත් වෙනවා. ඒවගේම තමයි ඉදිරි අවුරුද්දේ ඔබතුමාට වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, නවක මන්ත්‍රීවරයෙක් විදියට මංගල අයවැය අවස්ථාවේ දැන් ගොඩාක් රැන් වෙලා තියෙන අවස්ථාවක වුණත් අපි කථා කරන්න ඕනෙ. ඒකට හේතුව ඔබතුමාත් අපිත් යොවන ක්ෂේත්‍රය හරහා මේ දේශපාලනයට පිවිසි අය. අපි ඔබතුමා අදහන දේශපාලනයත් එක්ක යන කෙනෙක් විදියට ගොඩාක් ආඩම්බරයක් මොකද මම මේ අයවැය මුල ඉදලම අහගෙන හිටියා හැමෝම කථා කළා. මේ අයවැයේ සංකල්පවල වැරද්දක් පෙන්නන්න කිසිම කෙනෙකුට බැරි වුණා. ඔබතුමා දක්ෂ විදියට මේක හදලා තියෙනවා සාහිත්‍ය හරි ගණන් හරි මොනාහරි කරලා නියමෙටම හදලා තියෙනවා. මොකද මේකේ කරුණු ගැන කවුරුවත් කථා කළේ නැහැ. ගණන් හිලවී ගැන කථා කරන්න පුළුවන් ආදායම හොයාගන්නේ කොහොමද ඒ වගේ ගැටළු තියෙනවා. දැන් දඩ මුදල් මෙතන වැඩියි කියලා මන්ත්‍රීතුමෙක් කථා කළා. දැන් එහෙම නම් සිගරට් වලින් මහ ආණ්ඩුව බදු ගන්නවා සිගරට් අරක්කුවල බද්ද. ඒ සිගරට් බොන්න කියනවැ. එහෙම නැහැ. ඒක ආදායම් ප්‍රභවයක් ඒක මේකෙ තියෙනවා. දඩ මුදල් ගහලා ප්‍රදේශයේ සංවර්ධනයට ඒ මුදල් release කරනවා. නිදහස් කරන එකේ ප්‍රමාදය ගැන ගැටළුවක් ඇති. ඒත් ඔබතුමා මේක හොඳට හදලා තියෙනවා කියන එක කියන්න ඕනෙ. මං මේකෙ කරුණු කීපයක් අරගෙන ඒකෙ වැදගත්කම පෙන්නන්නම්. එකක් තමයි ඔබතුමා පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා ඒ කසල බඳුන් ලබා දීමේ වැඩසටහන. මං හිතන්නේ අපේ කුඩා කාලයේ ඔබතුමා වගේ සභාපති කෙනෙක් ඉදලා මේ වගේ පූර්ව ළමාවිය සංවර්ධනය කළා නම් අද හොඳ මන්ත්‍රීවරු ටිකක් ඉන්නවා. අපි පොඩ්කාලේ තමයි දරුවන්ට මේ දේ දෙන්න ඕනෙ. ඒත් ඔබතුමා හොඳ අදහසක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිකුත් ප්‍රාදේශීය සභා වලින් මේක ක්‍රියාත්මක කරයි. මේක හොඳ වැඩසටහනක්. මොකද ඒ දරුවන්ට පාරේ යනකොට මිනිස්සු අතේ තියෙන දේ විසි කරනවා ටොපි කොළය විසිකරනවා. පොඩ් කාලේ ඉදන් ඒ හුරුව තිබ්බොත් ඒ දේ නිසි තැනට යොමුකරයි. හොඳ සංකල්පමය විදියට ඔබතුමා මේක හදලා තියෙනවා. ඒත් එක්කම මම කෙටියෙන් කියන්නම් තවත් වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා ඔබතුමාගේ දායකත්වය දැන් මේ ප්‍රාදේශීය සභා ක්ෂේත්‍රයේ මම දන්නේ නැහැ. අනෙකුත් ප්‍රාදේශීය සභාවල මෙවැනි ක්ෂේත්‍ර ආවරණය වෙන විදියට මුදල් ප්‍රතිපාදන වෙන් කරලා කටයුතු කරනවා කියලා මම හිතන විදියට වෘත්තීය පුහුණුව කියන එක අළුතින් ඔබතුමා දන්නෙත් නැහැ හොඳට බලලා සැහෙන්න මුදලක් වෙන්කරලා තියෙනවා. මම මේක නිකමට බැලුවා කොට්ඨාස 26 න් බෙදලා එතකොට 38461 ක් එනවා අපේ කොට්ඨාශ පාඨමාලාවක් කළොත්. මේක හොඳයි ඉගෙනගෙන ඕලෙවල් ඒලෙවල් කරලා ඉගෙන ගෙන එන අය විධිමත් තැනකට යොමුකරන්න ඕනෙ. විධිමත් සහතිකයක් දෙන්න ඕනෙ. දැන් මේක ගමේ ඉන්න ගෙවල්වල කාන්තාවන්ට ස්වයං රැකියාවක් විදියට මේ පාඨමාලාවක් කරලා ඒක හරි වැදගත් ග්‍රාමීය ආර්ථිකය නංවන්න ගෙවල් වලට කියක්හරි එකතු කරගන්න හොඳයි. ඒ වගේම පුස්තකාලෙන් එක්ක මේ මුදල් දිගට දිගට දැම්ම එකේ වරදක් වෙලා නැහැ මේ සාමාජික සංඛ්‍යාව වැඩිවීම කියන්නේ කියවීම වැඩිවෙනවා කියන එක. ඒක සියයට ගණන් වලින් වැඩිවෙලා තියෙනවා. ඒත් එක්කම ඔබතුමා මටත් ලොකු සාධාරණයක් කරලා තිබුණා මම අර ගෙනාපු පොළක් කියන සංකල්පය පාදුක්කෙයි ස්ථාන දෙකක මධ්‍යස්ථාන පිහිටුවගන්න පුළුවන් වෙයි. ඒක ඉතාමත් හොඳයි මොකද එළවළු විකුණන හැමෝම කැමති නැහැ පොළට ගිහින් බඩු විකුණන්න. දැන් මේ වගේ තැනක් තියෙනවා නම් මෙතෙක්ට බඩු ගෙනත් දෙන්න පුළුවන් වාහනයක වුණත්. අපි ඒකට හොඳ වැඩසටහනක් කොට්ඨාස මට්ටමින් දැන් ඉන්න මන්ත්‍රීවරු 43 දෙනාටම 10 ක් හරි 20 ක් හරි ගමෙන් ලැස්ති කරගන්න කියලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පොහොර උපකරණ දීලා සාමාජික කරගත්තොත් ඒගොල්ලන්ගේ එලදාව අපේ කඩවල් වලට දාලා විකුණන්න පුළුවන්. ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා ඒ ගැන හිතලා අපිට ඒක ලබාදීම ගැන. ඒත් එක්කම විශේෂයෙන් මාර්ග නඩත්තුවල මේ කොට්ඨාස ගත්තාට පස්සේ ගැටළු තමයි අපේ ඒවායේ කඳු පල්ලම් ඒවගේ පාරවල් වල ප්‍රිමික්ස් ව්‍යාපෘතිය අපි තව ටිකක් වැඩි කරන්න පුළුවන් විදියට ශක්තිමත් කරන්න ඕනෙ කියලා මම ඔබතුමාට කියනවා. ඒත් එක්කම පළාත් පාලන ක්‍රමය අපිට



විධායකය මධ්‍යම ආණ්ඩුව තියෙනවා. පළාත් සභා ක්‍රමය තියෙනවා. අපි මේ වෙනකන් ආපු ප්‍රාදේශීය සභා ක්‍රමයක් තියෙනවා. පසුගිය මැතිවරණයෙන් පස්සේ යම් අඩුපාඩු තිබුණත් තවදුරටත් ගමේ මිනිස්සුන්ට වැඩ කරන්න බලය පුද්ගලයෝ හැමෝටම බලය දෙන්න තමයි මේ කොට්ඨාස ක්‍රමය ඇතිකළේ. මේ කොට්ඨාස ක්‍රමය තාම ප්‍රාදේශීය සභා වලට හුරු නැති ගතියක් තියෙනවා. ප්‍රතිපාදන වුණත් සමහර වෙලාවට වෙන් කරනකොට මේ කොට්ඨාස ටික පදනම් කරගන්න කාලය හරි දැන් අවුරුද්දක් කිට්ටුවෙලා තියෙන්නේ. කොට්ඨාස ටික මන්ත්‍රීවරු කීය වුණත් මේක හැමෝටම බෙදෙන්න ඕනෙ. සංවර්ධනයේ ප්‍රතිලාභ හැමෝටම බෙදෙන්න ඕනෙ. එහෙම බෙදුනේ නැත්නම් එක කොට්ඨාසෙකට වැඩිපුර යනවා. බදු ගෙවන ජනතාව හැමෝම තනි කොට්ඨාසවල මන්ත්‍රීවරු ඒ හින්දා ඒ වගේ ප්‍රතිපාදන වෙන් කරනකොට කොට්ඨාස ක්‍රමය භාවිත කරන්න කියලා කියන ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම අද සභාවේ දේශපාලනය ඇදගෙන තේරුමකුත් නැහැ. ඒක නිකන් කාටහරි මොකක්හරි කියලා ඉවරවෙලා පොඩ් වින්දනයක් ලබන්න පුළුවන් එක විතරයි එතන කරන්නේ. නැත්නම් අපි කරපු එකක් නැහැ. මම පොඩ්ඩක් මතක් කරන්නම්. ලංකාවේ සුපිරි අයවැයක් ආවා 2015 අටවෙනිදා පහු වුණාට පස්සේ මට අද වගේ මතකයි ඒකේ තිබුණ ආදායම් ප්‍රභවයන් තමයි මන්දිර බද්ද, ක්‍රීඩා නාලිකා සඳහා වූ බද්ද ඕනෙ කෙනෙකුට හොයලා බලන්න තිබුණා ඔය ආදායම් ප්‍රභවයන් දෙකෙන් කීයක් හොයාගත්තද ඒ ආණ්ඩුව කියලා. මං හිතන්නේ රුපියලක්වත් හොයාගන්න බැරි වුණා ඒ තරම් එවකට තිබ්බ කේන්තියට පලිගන්න ගෙනාපු අයවැයක් ඒක. මොකද මන්දිර බද්ද කියන එක කොහොමටවත් ගහන්න බැහැ. වර්ග අඩි 5000 ට වැඩිය ගෙවල් වලට බදු ගහන්න බැහැ. ස්වාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් මේක දෙකට කඩලා දෙකක් විදියට 2500 කරලා. කඩදාවත් බදු ගහන්න බැහැ එතකොට. මුදල් රෙගුලාසි මේවා හදලා තිබ්බේ කවුද. දිගින් දිගටම මේ ආණ්ඩුව ගියේ අතින් පැත්තට. මිනිස්සුන්ගෙන් ඇත් වුණා ඒ ආණ්ඩුව අපි නෙමෙයි කියන්නේ එතුමාලා පත්කරගත්ත ජනාධිපතිතුමා තමයි කියන්නේ. ඒක ජනතාවටත් තේරුණා ළඟදි තිබ්ව්ව මැතිවරණවල ප්‍රතිඵල තුලින් තේරුම් ගන්න පුළුවන්. මිනිස්සුන්ගෙන් ඇත්වෙව්ව ආණ්ඩුවක් තමයි අපිට ලැබුණේ අපිත් හිතුවා එදා 08 වෙනිදා 09 වෙනිදා එළිවෙනකොට එදා ඉඳලා යහපාලනය කියන එක දඹර අමීල භාමුදුරුවෝ ඇතුළු එක්තරා රජයේ ආයතන වලින් සල්ල ගත්ත ඒවා ඉතින් අපි ඒවා යහපාලනයෙන් බලාපොරොත්තු වෙව්ව ඒවා නෙමෙයි. ඒවා අපි නෙමෙයි කළේ ඒ ආණ්ඩුවෙන්ම කරගත්ත ඒවා. අපිට කරන්න දෙයක් නැහැ දැන්. අපේ කිසිම බලපෑමක් තිබුණේ නැහැ ඒ හින්දා අපි නෙමෙයි ජනාධිපතිතුමා පත්කරගත්තේ ඒ නිසා තාම පටන් ගත්තේ නැහැ ඔය කියන්න. තව ඉස්සරහට හොඳ හොඳ ඒවා කියයි දිගෙ ආපු හැටි කරපුවා ගහගත්ත ඒවා තාම කිව්වේ නැහැ දන්නවනෙ කටෙ හැටි. තාම ටික ටික කියන්නේ ඔය. ඒ වගේ මොන ප්‍රශ්න තිබුණාද එතුමා මරන්න ලැස්ති කළාට පස්සේ තමයි මේ තීරණය ගත්තේ කියලා දැනට කියන්නෙ. තව මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒක බේරගන්න ඕනෙ. හැබැයි දැන් ඔය බනින මිනිස්සු අපිට බැන්නා. කුමන්ත්‍රණයක් සිද්ධ කළේ. එතුමා අතින් පැත්තට ගත්ත එක. එතනත් කුමන්ත්‍රණයක් තමයි. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්. එදත් වුණේ කුමන්ත්‍රණයක් තමයි. නමුත් එතුමා එදා දවස් 100 වැඩසටහන අරගෙන ඇවිල්ලා මහ ගොම්මනේ අතනට රුපියල් 6000 කුත් අරගෙන ගිහිල්ලා වියදම් කරලා බෝල්පොයින්ට් එකෙන් අත්සන් කරලා කෙලින්ම කනපිට හැරිලා සුළුතර අගමැතිව පත්කරනකොට අන්න හොඳයි. ලැබෙන කාලේ හොඳයි නොලැබෙනකොට බනිනවා. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. ඔයට වඩා කපා කරන්නේ නැහැ. මං හිතන්නේ හෙට අතිද්දා තීන්දු තීරණ දෙයි නීත්‍යානුකූල. අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ ආණ්ඩුවක් වෙන්න කියලා. අපේ ආණ්ඩුවේ මේ තියෙන සියලු වැඩසටහන් මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙක් විදියට සභාපතිතුමාට ඔබතුමා හොඳ අයවැයක් ගෙනල්ලා තියෙනවා. යම්කිසි කෙනෙක් මේකෙ තියෙන සංකල්ප වලට කපා කළේ නැහැ වැරදි කිව්වේ නැහැ. හොඳ ජයග්‍රහණයක් ගත්තා මේ අංක වලට කපා කළා විතරයි. සුඛ පතනවා ගරු සභාපතිතුමාට. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, 1987 අංක 15 දරණ පනතේ බලතල ප්‍රකාරව හදුනා ගැනීම සම්බන්ධව ඉලක්කම් හරඹ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාතික දේශපාලනය ගැන කථා කරන්නෙන් නැහැ මම කෙලින්ම කථා කරන්නේ අයවැය ඉලක්ක ගැන පමණයි. එතෙක්දී අපි කථා කළා ආදායම් උත්පාදන මාර්ග අපි හරියට අනුගමනය කරන්නේ නැහැ කියලා. පොඩ් පොඩ් අඩුපාඩු තියෙනවා ඒවා හදන්න තමයි අපි මන්ත්‍රීවරු 43 ක් ඉන්නේ. ඒ නිසා ආදායම් උත්පාදන මාර්ග ගැන ප්‍රධානම ආදායම් උත්පාදන මාර්ගය වශයෙන් සලකන්නෙ වරිපනම් බදු. නමුත් මේ වරිපනම් බද්දේ සංඛ්‍යා ලේඛන අරගෙන බැලුවා. ප්‍රාදේශීය සභාවක් විදියට ඒ සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා. මොකද අයවිය යුතු බදු ප්‍රමාණය බැලුවාම ලක්ෂ 09 ක් විතර තියෙනවා. ඒකෙ නිවැරදිතාවය ගැන මම දන්නේ නැහැ. ගිණුම්කරණ අංශයෙන් තමයි ඒක පැවසුවේ මම හිතනවා ඒක නිවැරදියි කියලා. එතකොට තවදුරටත් අයවෙන්න තියෙන්නේ ලක්ෂයක විතර ප්‍රමාණයක් කියලා තමයි අපේ ප්‍රධානම ආදායම් උත්පාදන මාර්ගය වන වරිපනම්වල තියෙන්නේ. අගයන්වල නිවැරදිතාවය පිළිබඳ සහතික වෙන්නේ නැහැ. මිලභට වරිපනම් පිළිබඳව කථා වෙනකොට ප්‍රාදේශීය සභාවක් විදියට අපිට අළුතෙන් දීලා තියෙනවා යම්කිසි නිර්නායක ටිකක් අපිට ආදායම් උත්පාදනය කරගන්න ක්‍රම. නමුත් අපි මේ ලාභ ලබන ආයතනයක් නෙමෙයි. අපිට බිස්නස් කරගන්න මේ සභාව යොදවාගන්න බැහැ. මේවා හුදෙක්ම මහජන සෞඛ්‍ය, සුබසාධනය, මං මාවත් හදන්න පුංචි ආණ්ඩුවක් විදියට තමයි මේ සභාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ප්‍රාදේශීය සභාව ඇතුළේ අපේ ආදායම් උත්පාදන මාර්ග ක්‍රම දෙක තුනක් තියෙනවා. මේක ඇතුළේ අපිට පුළුවන් දියුණු ගම් වශයෙන් ඇතුළත් කරලා අමාත්‍යවරයා හරහා වරිපනම් ආදායම් වැඩිකර ගන්න ප්‍රදේශය පුළුල් කරගන්න. මේකට කාටවත් දොස් කියන්න බැහැ. මොකද මේක ප්‍රාදේශීය සභාවක් විදියට අනිවාර්යයෙන් කළයුතු සහ අපේ රාජකාරියේ එක කොටසක් වෙනවා මේ වරිපනම්. ඒ වගේම දියුණු ගම් ප්‍රදේශ වශයෙන් නම් කරලා අපි වරිපනම් බද්දක් අයකරලා විශාල මුදල් ප්‍රමාණයක් මේ සභාවට ගේන්න පුළුවන්. ඒවා තමයි ආදායම් උත්පාදන මාර්ග. ඊළඟ එක තමයි ප්‍රාදේශීය සභාවන් විසින් උදාහරණයක් තමයි තමන්ගේ ජනප්‍රියතාවය අඩුවෙයි කියලා සංවර්ධනය නොකළ ඉඩම් මත බදු අයකිරීම. අපේ සභාවේ තියෙනවා සංවර්ධනය නොකළ ඉඩම් මත 2% ක බද්දක් අය කරන්න පුළුවන්. ඒක තක්සේරු වටිනාකමින් නෙමෙයි වෙළඳපල වටිනාකමින් ඒ වෙලාවේ විකුණන්න පුළුවන් වටිනාකමින් 2% ක බද්දක් අයකරන්න පුළුවන්. මේකට අපිට අභියෝග තියෙනවා. අභියෝග තමයි මෙතන කථා කළාම මට කෙනෙක් ගේන තර්කය තමයි මේකෙ ගහක් දෙකක් හිටෙව්වොත් බදු අයකරන්න බැහැ නේද කියලා. ඒක තමයි පනතේ 122 තියෙන්නේ අතුරු ව්‍යවස්ථා පනවන්න පුළුවන් කියලා. අතුරු ව්‍යවස්ථාවක් පනවගෙන අපිට ඕනෙ විදියට රටේ පවතින නීතියට අනුව අතුරු ව්‍යවස්ථා පනවගෙන සංවර්ධනය නොකළ ඉඩම් මත බද්දක් අයකරන්න පුළුවන්. එතකොට මේ ආදායම් මාර්ග වරිපනම් වෙන්නේ නැහැ. එතකොට ප්‍රධාන ආදායම් මාර්ගය වෙනවා සංවර්ධනය නොකළ ඉඩම් මත අපි ලබාගන්න බද්ද. මේකෙන් අයකරන්න ගියහම ඒගොල්ලෝ සංවර්ධනය කරලා නම් අඩුම තරමේ ඒ ප්‍රදේශ දියුණු වෙනවා. අඩුම තරමේ වගාවක් හරි සිද්ධවෙලා ඩෙංගු මර්දනය වගේ අතුරු ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒවා පිළිබඳ අවධානය යොමුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව තියෙනවා සංවර්ධනය කරන ඉඩම් මත 1% ක බද්ද. නමුත් මොනම ස්ථානයකවත් මේ 1% බද්ද ගෙවන්නේ නැහැ. මොකද අපි දන්නවා ප්‍රායෝගිකව ඉඩමක් මිලදී ගන්න සහ විකුණන තැන්වලදී මේ මිල හරියට පාවිච්චි කරන්නේ නැහැ. මේ මිල ඉතාම සුළු ප්‍රමාණයක් තමයි දාන්නේ. බොහොම ප්‍රායෝගිකව කරගන්න පුළුවන් දේවල් තියෙනවා. සභාපතිතුමාගෙනුත් මේ පිළිබඳව අවධානය යොමුකරන්න කියලා ඉල්ලනවා. අපි අළුත් ආදායම් මාර්ගවලට යනවාට වඩා පනතින් දීලා තියෙනවා ආදායම් උත්පාදන මාර්ග නීත්‍යානුකූලව. අන්න ඒ තැන්වලට ගියාම මේ අපිට සභාවේ තියෙන පොඩ් පොඩ් වැඩ ටික කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපිට පුළුවන් අපේ මාර්ග පද්ධතිය දියුණු කරන්න. කාණු පද්ධතිය දියුණු කරනකොට අපි පාරවල්වලට තාර දාලා විතරක් හරියන්නේ නැහැ. හැමෝම කථා කළා මේ පිළිබඳව. මම පුංචි වචනයක් කියන්නම්. අපේ කාණු පද්ධතිය මගේ පළවෙනි

යෝජනාවක් විදියට පළවෙනි ඉල්ලීම විදියට කළෙන් ඒක. අපිට සභාවක් විදියට ඒක හරියට කරන්න බැරිවුණා. මේකෙන් සිද්ධ වෙන්නේ මාර්ග පද්ධතිය හැදෙන එක විතරක් නෙමෙයි අපෙන් එළියට එන මේ අයවැය ලේඛනයෙන් ඉතුරු කරලා වෙන ශීර්ෂයකට යොදවන්න පුළුවන්. අන්න ඒවා ගැන තමයි අපි කල්පනා කරන්න ඕනෙ. අපේ මේ මන්ත්‍රීවරු ප්‍රිමික්ස් ඉල්ලලා හැමදාම පොරකනවා. මෙහෙම රණ්ඩුවෙන් අවශ්‍යතාවයක් නැහැ. මේක අපිටම කරන්න පුළුවන් නම් අපිට වියදම අඩුකරගන්න පුළුවන්. ලක්ෂ 5 කින් කරන දේ ලක්ෂයකින්, පනස්දහකින් කරගන්න පුළුවන් දෙයක් ඒ වියදම පස්සට දැමීම තුළ ඊට වඩා වැඩි වියදමක් දැරීමට සිද්ධ වෙනවා. අයවැය ලේඛනයකින් මේ වගේ දේවලුත් සලකා බලන්න පුළුවන්නම් ඉතාමත් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒක ඔබතුමාට බාරයි. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මේකට අනුවෙච්ච නැති යම්කිසි කාරණාවන් කිහිපයක් මට හිතෙන විදියට පුළුවන්නම් අපේ මහජන සෞඛ්‍ය ගැන කථා කරනකොට මං හිතන්නේ සෞඛ්‍ය සේවකයෙක් ලෙඩ වුණාට පස්සේ විතරක් නෙමෙයි ලෙඩ වෙන්න කලින් රෝගයක් හෝ උවදුරක් වළක්වා ගන්න පුළුවන් ඊට කලින් ඒ ප්‍රතිකර්මය යොදන්න පුළුවන්නම් හොඳයි කියලා කල්පනා කරනවා. පළවෙනි එක තමයි මං ඉන්න ප්‍රදේශයෙන් අවට ප්‍රදේශවලත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පටන් ගන්න පුළුවන් නම් ප්‍රාදේශීය සභාවක් විදියට මැදිහත්වෙලා මන්ත්‍රී කණ්ඩායමේ පක්ෂ විපක්ෂ නැහැ මෙතෙක්ට ආවාම. සභාවක් කියන්නේ මේ ඉන්න සියලු මන්ත්‍රීවරු මේකෙ පක්ෂ විපක්ෂ හේදයක් නැහැ මම දන්න විදියට. අපි පක්ෂ විපක්ෂ වලට බෙදිලා ඇතකොටා ගන්නේ නැතුව මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට ගිහිල්ලා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපිට එන්න තියෙන ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් ව්‍යසනයන් පිළිබඳව අනාගතය පිළිබඳව හොඳ තීරණයක් ගන්න පුළුවන් මහජන නියෝජිතයෝ විදියට. ඊළඟ කාරණාව තමයි අපි මේ හැමදේම කරන්නේ අපේ හොඳ සේවක මණ්ඩලයක් ඉන්න නිසා. මේ සේවක මණ්ඩලයේ සුබසාධනය පිළිබඳව තව ටිකක් බලන්න පුළුවන්නම් ඒ වගේම මන්ත්‍රී මණ්ඩලයට කරන්න පුළුවන්නම් මම කියන්නේ නැහැ මහජන මුදල් යොදවලා නඩත්තු කරන්න කියලා. යම්කිසි ඉන්ජුටරන්ස් ක්‍රමයක් රක්ෂණ ක්‍රමයක් කරන්න පුළුවන්නම් මේ ඉන්න සේවකයන්ට දැනටත් තියෙනවා. මං හිතන්නේ ඒ විධිමත්නම් අවිධිමත් නම් ඒක ක්‍රමානුකූලව හදලා මන්ත්‍රී මණ්ඩලයටත් මේක ලැබෙන්න තියෙනවා නම් හොඳයි. මොකද ඔවුනුත් මහජන සේවකයන් නිසා ඔවුන්ටත් ඒ තත්වය උදා කරලා දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා. ඒ වගේම අපේ පාරිසරික ගැටළු රාශියක් තියෙනවා. මගේ ප්‍රදේශයෙන් තියෙනවා. අනිත් ප්‍රදේශවලත් තියෙනවා. මේ බලපත්‍ර ලබාදීමේදී ප්‍රාදේශීය සභාවක් විදියට මීට වඩා සංවේදීව තවත් සංවේදී වෙන්න පුළුවන්නම් ඒකෙන් වෙන අතුරු ප්‍රතිඵල පිළිබඳ යම්කිසි නිර්ණායක ඉදිරිපත් කරලා නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්නම් ඒ පිළිබඳවත් අවධානය යොමුකරන්න කියලා මේවා සෘජුවම සභාවට අදාල නොවුනට මේකත් අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න ඕනෙ ස්ථාන එනවා අනාගතයේදී. ඒ නිසා ඒ සඳහා අදාල උපදෙස් අරගෙන අපේ වැඩපිළිවෙලක් පටන් ගන්න පුළුවන්නම් ඒක ඉතාමත්ම වටිනවා. ඒ වගේම අපේ තියෙනවා Deposit (තැන්පතු). මොකක්හරි සභාවට අදාල පාරක් හෝ දේපලක් පාවිච්චි කරන්න පුළුවන් Deposit තියෙනවා. මේවා මේ සභාවේ වියදම් විදියට අවස්ථාවකදී ගත්තත් මේවා Fixed Deposit විදියට දාලා ණය කියන ශීර්ෂය යටතේ අපිට ආදායමක් ලබාගන්න පුළුවන්. මම දන්න විදියට මාගේ ප්‍රදේශය තුළ ලක්ෂ 3 කට ආසන්න Deposit තියෙනවා. මේකට මොකද වුණේ කියන එක හරියට අපිට කොහෙද තියෙන්නේ මොන Account එකේද තියෙන්නේ කියන එක Fixed Deposit දාලා ද තියෙන්නේ කියලා මේ වගේ ලේඛනයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්නම් අපිට මේ අයවැයට තව ටිකක් සාධාරණයක් කරන්න පුළුවන්. මං හිතන්නේ අපිට ලැබෙන සෑම රුපියලක්ම හැම මුදලක්ම මහජනතාවගේ දේපලක් විදියට සලකලා අපි ඒකෙ තාවකාලික භාරකාරයෝ වශයෙන් විතරයි කටයුතු කරන්නේ ඒ නිසා මේක උපරිම කාර්යක්ෂම විදියට ප්‍රශස්ත විදියට කළමනාකරණය කිරීම සහිතයෝ විදියට අපිටත් කාර්යමණ්ඩලය විදියට කාර්යමණ්ඩලයටත් ලේකම්තුමාටත් වගකීමක් තියෙනවා. ඒ වගේම අයවැය ලේඛනයක් දිහා බලලා ජාතික දේශපාලනය දිහා බලලා ප්‍රාදේශීය සභාව වැනි පූර්ව සභාවක අයවැයට අපි පක්ෂ වෙනවාද විපක්ෂ වෙනවාද කියන එක තම තමන් තමන්ගේ ප්‍රදේශයට කරන ගෞරවය

තමන්ගේ ප්‍රදේශයට ජනතාවට කරන නියෝජිත තත්වයට සුබදායී විදියට කටයුතු වෙන්වේ නැහැ කියන එක පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ වගේම හැම මන්ත්‍රීවරයෙක්ම දැනගන්න ඕනෙ අපි මොන පක්ෂයෙන් ආවත් මේක ඇතුළට ඇවිත් සහිකයෝ විදියට පක්ෂ දේශපාලනය ජාතික දේශපාලනය ගැන කථා කරලා මෙතන අපි හිත් අමනාපකම් කරගෙන අපේ පොඩි පොඩි හිත්තැවුල් වේදනා, ඒවා මෙතන සංහිදවන තැනක් නෙමෙයි. මෙතන ෆැන් එකකට පත්වුවෙන ලයිට් එකකට අපේ මිනිස්සු වියදමක් කරනවා. ඒකට අපි සාධාරණයක් කරලා මෙතනින් ආදර්ශමත් පුද්ගලයෝ විදියට පිටවෙන්න ඕනෙ. ඒක තමයි මහජන සේවකයෝ විදියට අපි කරන්න ඕනෙ. ජාතික දේශපාලනය ගැන අපි පැය 06 ක් විතර කථා කළා. වැඩක් තියෙනවාද මොකක්ද යන මැසේජ් එක. අපි අපි අතරේ හිනාවෙලා ඒ වෙලාවට තෘප්තියක් ලබනවා විතරයි. ඒකට නෙමෙයි මිනිස්සු අපිව මෙතනට එවලා තියෙන්නේ. අපේ ප්‍රදේශයේ මේ පනතින් කියලා තියෙනවා අපි කරන්න ඕනෙ රාජකාරි. අන්න ඒක ඉෂ්ට කරන්න අපි ඇවිල්ලා ඉන්නේ. අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙහුත් හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ සිටින අයගෙහුත් අපි හොඳ දේවල් ගන්න ඕනෙ. නරක මේක ඇතුළට ගේන්න එපා. ඒ පූර්වාදර්ශය දෙන්න එපා. අපි 43 දෙනෙක් බලාගෙන ඉන්නකොට ලක්ෂ ගාණක් මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලො බලන් ඉන්නේ අපෙන් වරදිනකන්. ඔබ පක්ෂ වුණත් විපක්ෂ වුණත් කවුරු වැරද්දුවත් අපි කථා කරන්න ඕනෙ දේශපාලනඥයෝ විදියට. මම වැරද්දක් කළත් ඔය 42 දිනාම බලන්නෙ වැරදි විදියට. ඔය 42 වැරදි කළත් මගේ දිහා බලන්නෙ වැරදි විදියට. අපි සමාජ නායකයෝ විදියට ඉතාමත් ආදර්ශ විදියට හැසිරෙන්න ඕනෙ. අපි අද කථා කළේ මේ අයවැය ලේඛනයක් ගැන. මොනාද අයවැය ලේඛනය ගැන කථා කළේ කියලා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අහලා බලන්න අපි ඉලක්කම් වලට හරඹ කරලා වැඩක් නැහැ. මේකට ප්‍රතිපත්තියක් අනුව කථා කරන්න ඕනෙ. මේ පනතක් දීලා තියෙන්නේ ඒකයි. මේ පනතට අනුව කථා කරන්න ඕනෙ. මේ අයවැය ලේඛනයේ වැරද්දක් තියෙනවා නම් ඒකට දෙන්න ඕනෙ මේ දේ කළොත් හොඳයි කියන එක. හොඳක් තියෙනවා නම් ඒක හොඳයි කියලා අගය කරන්න ඕනෙ. අපි හොඳයි කියලා විරුද්ධ වෙලා වැඩක් නැහැ. පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේ අයවැය ලේඛනයේ යම්කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන් සර්ව සාධාරණව හැමෝටම දෙයක් කරන්න අමාරුයි. නමුත් මේකෙ යම්කිසි සාධාරණයක් වෙලා තියෙනවා සමාජයට මේකෙ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් අයවැය ලේඛනය ගැන කථා කළොත් විතරයි. මින් ඉදිරියටවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සහ හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නේ මීට එහා ගිය ප්‍රාදේශීය සහ සහිකයෝ විදියට ආදර්ශවත් විදියට මේ අයවැය ලේඛනය මින් ඉදිරියට 2019 වර්ෂයේදී හොඳට හදාගන්නෙ කොහොමද කියලා. මේකට කාටවත් උනන්දුවක් තිබුණේ නැහැ. මොකද මේ අයවැය හදන්න ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න කිව්වාට පස්සේ යෝජනා කියද දුන්නේ දෙකයි තුනයි දුන්නේ. මෙතෙක්ට ඇවිල්ලා පොඩි පොඩි වැරදි දැකලා මේකට කැ ගහලා වැඩක් නැහැ. මේක වැරදිනම් නිවැරදි කරන්න උත්තර දෙන්න ඕනෙ. එහෙම නැතුව අපේ හිත් තැවුල් වලට කථා කරලා වැඩක් නැහැ. ඒ නිසා කථා කරනකොටත් මම දැනගත්තා වික්‍රමනායක ගිණුම්ක්‍රමය මේ හදන අයවැය ලේඛනය පිළිබඳ දැනුමක් නැහැ හැමෝටම මමත් ඇතුළුව. මේ පිළිබඳ දැනුමක් දෙන්න ඕනෙ කථා කරන්න ඉස්සෙල්ලා. සභාපතිතුමා මම ඉල්ලීමක් කරනවා ඊළඟ පාරවත් කථා කරන්න ඉස්සෙල්ලා දැන් සමහර දේවල් කථා කළා විදුලි වියදම ගැන. විදුලිය වියදම රුපියල් 9000 ක් කියලා යම්කිසි මන්ත්‍රීවරයෙක් කථා කළා. එතුමාගේ වැරද්දකුත් නෙමෙයි අපි දැනගන්න ඕනෙ ඒ අයට මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. ඒ නිසා අවබෝධයකින් තොරව කථා කරන ඒ කාලයත් වැයකරන වියදමත් අපරාදේ. ඒකට ලැබිවිට ප්‍රතිඵලය මොකක්ද කියලා පෙරලා මම අහන්න කැමතියි. ඒ නිසා කාගෙහරි හිත රිදුනානම් සමාවෙන්න. මම ඉදිරිපත් කළේ ආදායම වැඩිකරගන්න ක්‍රමය විතරයි වියදම් කරන්න ඕනෙතරම් පුළුවන්. පනත ප්‍රකාරව තියෙනවා අපිට ඕනෙ තරම් ආදායම වැඩිකරගන්න. ඒ පිළිබඳව ඔබතුමාත් මේ මන්ත්‍රී මණ්ඩලයත් ගෞරවනීය අවධානය යොමුකරන්න. ඒ සඳහා මගෙන් සහයෝගය දෙනවා. මේ අයවැය ලේඛනය පිළිබඳ මගේ

පෞද්ගලිකව මන්ත්‍රීවරයෙක් විදියට මගේ එකඟතාවය පලකරනවා. ඒ නිසා කාගෙහරි හිත රිදුනානම් සමාවෙන්න. සියලුදෙනාටම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දනා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරුනි, මන්ත්‍රීතුමියනි, ලේකම්තුමනි ඒ වගේම නිලධාරී මණ්ඩලයෙහුත් අවසරයි. මං හිතුවා විනාඩි දෙකක් හරි මේ අයවැය ලේඛනය පිළිබඳව කථා නොකළොත් මගේ නිකන් හිතට මදි ගතියක් වගේ ආවා. ගරු සභාපතිතුමනි ඔබතුමාගේ අයවැය ලේඛනය ගැන මට කිසි ගැටළුවක් නැහැ. අපිට තියෙන්නේ අපේ පක්ෂයේ තීන්දු තීරණ ගන්න වෙලාවට සියලුදෙනා එකට ඉන්න ඕනෙ. ඒ වගේ තීන්දු තීරණ ගත්තහම අපි එක තීන්දුවක් හැටියට ඉන්න ඕනෙ ඒ නිසා අපි අද පවතින දේශපාලන වාතාවරණයත් එක්ක අපි මේ අයවැයට විරුද්ධ වෙන්න තීරණය කළා. නමුත් මම ඔබතුමාගේ අයවැයට සුඛ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා සීතාවක ප්‍රාදේශීය සභාව හොඳම හොඳ ප්‍රාදේශීය සභාව වෙවා කියලා මේ වසරෙන් මගේ ප්‍රාර්ථනාව. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, වෙලාවත් ගොඩාක් ගිහිල්ලා තියෙන නිසා මම කෙටියෙන් කථා කරන්නම්. ගරු සභාපතිතුමනි ඔබතුමා මේ සභාවේ ඉදිරිපත් කරන ලද මංගල අයවැය ඉදිරිපත් කරපු මොහොතේ විශේෂයෙන් කථා කළ යුතුව තිබුණු කරුණු රාශියක් තිබුණා. කරුණු දෙක තුනක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීම මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මා විශ්වාස කරනවා මේක සීතාවක ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කිරීම කියලා. මොකද අපි දැක්කා විශේෂයෙන්ම අයවැය වාර්තාවල් ඉදිරිපත් කරනකොට මට මතකයි එන්.එම්. පෙරේරා මහත්තයා අයවැය ඉදිරිපත් කරනකොට ගෙවල්වල රේඩියෝ එක දාගෙන ගෙවල්වල මොනාහරි ස්වීට් කෑම ටිකක් හදාගෙන එහෙම තමයි අයවැයවල් ඇහුවේ. නමුත් අද අපි නවක මන්ත්‍රීවරුන් විදියට මේ සභාවේ අයවැය ඉදිරිපත් කරන මොහොතේ සීතාවක ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත කරන්න යන මොහොතේ අයවැය ගැන දෝ කථා කළේ කියන එක අපිට මන්දා මට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම සභාපතිතුමා ඔබතුමා මේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා මේ සීතාවක ප්‍රාදේශීය සභාව 2019 අයවැය ගෙනියන්න ඕනෙ කොතනටද කියන කාරණය පිළිබඳව ඔබතුමා යම් යම් විෂයන් සම්බන්ධයෙන් සකස් කරලා තියෙන බව අපිට තවත් පැහැදිලියි. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මං මේ සභාවේ කථා කරපු ගරු මන්ත්‍රීවරු කථා කරපු අය කථා නොකරපු එක විෂයක් ගැන ඔබතුමාට මා විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. හඬක් නගන්නට නොහැකි මේ කම්කරු සහෝදරයන් වෙනුවෙන් ඔබතුමා රුපියල් 100 ක් හරි පඩි වැඩිකිරීමක් ඔබතුමා මේ අයවැය ලේඛනයෙන් සඳහන් කරලා තියෙනවා. රුපියල් 100 ක් කියන්නේ සොච්චම් මුදලක්. අපිට හැකියාව තියෙන විදියට රුපියල් 100 ක මුදලක් හරි වැඩිකිරීම සම්බන්ධව මගේ ගෞරවනීය ස්තූතිය ඔබතුමාට පුදකර සිටිනවා. ඒ වගේම විශේෂයෙන් ඔබතුමා මේ අයවැය ලේඛනයෙන් උතුම් මාතෘත්වය ගැන කථා කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි දැකලා තියෙනවා අද සමාජයේ දරුවෙක් මවකගේ බඩට ආවාට පස්සෙ ඒ මෑණියන්ට කිසිදු පෝෂ්‍යදායී දෙයක් ලබාගැනීමට නොහැකි තත්වයේ පවුල් රාශියක් අපි මේ බල ප්‍රදේශය තුළ ගම්වල ඉන්නවා. ඒ අයට අඩුම තරමින් කිරි වීදුරුවක් හරි දීලා පෝෂණය ලබාදීමට ඔබතුමා ගත්ත මේ පියවර අපි විශේෂයෙන්ම අගය කරනවා. ඔබතුමා ළමයි ගැන, පූර්ව ළමා අවධිය ගැන, ඔබතුමා විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් ගැන කථා කරනකොට මේක මගේ අදහසක් පමණයි. මම කැමති නැහැ පෙර පාසල් වලට දරුවන් අවුරුදු ගණනාවක් දාන එකට මොකද දරුවන්ගේ අම්මාගෙන් ලැබිය යුතු ආදරය අහිමි වෙලා යනවා. අද සමාජයේ අපි දකිනවා සමහර දරුවන් අවුරුදු 2, 3, 4 මේ පෙර පාසල්වල සිටිනවා. අම්මා වැඩට යනවා තාත්තා වැඩට යනවා ආච්චි අතේ දරුවා පෙර පාසලට යවනවා. දරුවා ආච්චි ගෙදර එක්කත් යනවා. දරුවා ගෙදර එනකොට අම්මා ගෙදර නෑ තාත්තා ගෙදර නෑ. දරුවාට මෑණියන්ගෙ ආදරය නෑ. එහෙම සමාජයක් තමයි අද බිහිවෙලා තියෙන්නේ. දරුවා ලොකුවෙනකොට සමාජය ගැන වෛරයෙන් තමයි

බිහිවෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අප රට තුළ පවතින මේ ශිෂ්‍යත්ව විභාගය ගැන දැඩි කළකිරීමකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හැටියට මම දකිනවා. මොකද අපේ යුගයේ ශිෂ්‍යත්ව විභාගය මේ වගේ තරඟයක් තිබ්බේ නැහැ. අද ඇත්ත ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රතිඵල ගත්තේ නැත්නම් ළමයෙක්ව ඇත ඉස්කෝලෙකට හොඳ ඉස්කෝලෙකට දාගන්න හැකියාවක් නැහැ. මේ දරුවා මැණියන්ගේ කුසේ සිටයි මැණියෝ බිහිකරන්න හදන්නේ මේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩි ලකුණු ගන්නට. ඒ දරුවා ඉපදිවිට දා සිට මැණියන් කෙරෙහි වෛරයෙන් තමයි ඉන්නේ. ඒ මොකද මරන්න ගෙනියන හරකෙක් වගේ තමයි මේ දරුවාට උදේ පාන්දර 05 ට ඇහැරවගෙන පන්තියට දාලා ඒ පන්තියෙන් අරගෙන ඉස්කෝලෙට දාලා ඒ ඉස්කෝලෙන් පස්සේ ආයෙන් පන්තියකට දාලා ඒ දරුවාට මුළු සමාජ තත්ත්වයම ඉගෙනීම එහා වෙන තත්වයට ඒ දෙමව්පියෝ වැඩ කරනවා. දෙමව්පියන්ගේ විභාගය තමයි ශිෂ්‍යත්ව විභාගය. මේවා අපේ දරුවන්ට දැඩිලෙස බලපාපු කරුණු. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, ඔබතුමා යෞවනත්වය ගැන මෙම අයවැය වාර්තාවේ ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේක හොඳ අවස්ථාවක් මොකද අද අපේ රටේ තරුණයන්ට තරුණියන්ට වැඩිහිටියන්ට ගරු කරන දේ පවා නැතිවෙව්ව යුගයක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම අනාගතයේදී මා දකින විදියට පන්සල හෝ පල්ලිය භාරගන්න තරුණයෙක් හෝ තරුණියක් මේ ගම්වල ඉඳි ද කියන විශ්වාසය අපිට නැතිවෙලා තියෙනවා. මොකද ඒ දරුවෝ මේ සංස්කෘතික ක්‍රමත් එක්ක මේ දරුවා ෆෝන් එක්ක එක්ක තමයි ජීවත්වෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම දවස් දෙකකට ඉස්සෙල්ලා දැක්කා සිද්ධියක්. වර්ෂාව නිසා මම බස් එකේ යනකොට මම හිටත් ඉන්න අවස්ථාවේ එහා පැත්තේ මීට එකේ ගැහැණු දරුවෙක් ඉදගෙන හිටියා පන්තියකට යන දරුවෙක්. ඒ දරුවා මම අළුත්අම්බලමින් නගින මොහොතේ සිට ඒ දරුවාගේ අතේ තිබුණේ ෆෝන් එක. ඒ දරුවා ෆෝන් එක ඔබනවා මැසේජ් එකක් ගහනවා ඊට පස්සේ ඒකට තව මැසේජ් එකක් එනවා පිළිතුරක් එනවා ඒ දරුවා හිනාවෙනවා. ආයි එකක් ගහනවා දරුවා ගොඩගම හන්දිය පහුවෙන තුරුත් ඒ දරුවා හිටියේ ෆෝන් එකේ. මේකත් එක්ක අපේ දරුවා ඒකට පරිවර්තනය වෙලා. දරුවෝ තමන්ගේ ගුරුවරුන්ට ආදරය කරන්නේ නෑ. අම්මලාට තාත්තලාට ආදරය කරන්නේ නෑ. වටපිට ඥාතීන්ට ආදරය කරන්නේ නෑ. දරුවෝ නිකන් කාඩ්බෝඩ් දරුවන් බවට පත්වීගෙන යන යුගයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මා එදත් ඔබතුමාට ප්‍රකාශ කර සිටියා විශේෂයෙන්ම අපි අද අපේ යුගයේ යෞවන සමාජ ක්‍රමත් එක්ක මේ අවස්ථාවට එන්නට අපිට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕනේ මේ මා ගැන කියනවා නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ යෞවන සමාජයේ පළවෙනි සභාපතිවරයා හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ සමුපකාරයේ පළවෙනි අධ්‍යක්ෂකවරයෙක් හැටියට අපි එදා තියපු ඒ අඩිය අද සීතාවක ප්‍රාදේශීය සභාව දක්වා එන්නට හැකියාව ලැබුණා මේ යෞවන සමාජ ක්ෂේත්‍රය තුළ. ඒ යෞවන සමාජ ක්ෂේත්‍රය තුළ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන අකමැත්තෙන් කිව්වත් එතුමාගේ යුගය තුළ පැවති යෞවන සමාජ ක්‍රමය යොවුන් පුරය තුළ විශාල ලෙස වැඩකටයුතු රාශියක් කරන්න හැකියාව ලැබුණා. ඒ තුළින් තමයි අපිට මේ අවස්ථාවට එන්නට හැකියාව ලැබුණේ. එතනින් බිහිවුනා ෂර්ලි වෛජයන්තලා, වන්දුලේබලා බිහිවෙනකොට අපේ කාලික වසන්තප්‍රිය වගේ සහෝදරයෝ කීපදෙනෙක් මේ රටේ බිහි වුණා. අද වෙනකොට අපේ ආසනයේ ඉන්න තරුණ තරුණියන්ට මෙවැනි අවස්ථාවක් ලබාදීම ගැන ඔබතුමාට ස්තූතිකරනවා. ඔබතුමා වෙන්කරලා තියෙනවා තරුණ තරුණියන් වෙනුවෙන් හැකියාවක් තිබෙනම් කුමන හෝ ආයතනයක් සම්බන්ධ කරගෙන මේ ආසනය තුළ සීතාවක බල ප්‍රදේශය තුළ ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් යොවුන් පුරයක් වැනි වැඩසටහනක් කරලා ක්‍රීඩාවලට දක්ෂ, සිංදු කියන්න දක්ෂ, නැටුම් වලට දක්ෂ, නර්තන වලට දක්ෂ ඒ වගේම කපීකත්වයට දක්ෂ තරුණ තරුණියන් පිරිසක් බිහිකරන්නට ඒ තුළින් හැකියාව තිබෙනම් අපේ මේ තරුණ පරපුර බේරගන්නට අපිට හැකියාවක් ලැබෙයි කියන එක මා විශ්වාස කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මම වැඩිදුර කථා කරන්න යන්නේ නැහැ. නොයෙක් නොයෙක් දේශපාලන කථා අද කථා කළා. මොකද අපේ මංජුල වීරරත්න මන්ත්‍රීතුමා තමයි ප්‍රථමයෙන්ම ආරම්භ කළේ මේ දේශපාලන වෛරය වපුරන්න. ඔබතුමා එක්ක තරඟක් නෑ මොකද ඒක එතුමාගේ න්‍යාය පත්‍රය. අපි මේ සභාවට එනකොට පළමුවෙන්ම බලන්නේ මංජුල

විරරත්න මහත්තයාට පොඩ් විසිල් එකක් ගහන්න. මොකද එකක් ගහපු ගමන් එතුමා අනිත් විසිල් ටික ගහනවා. ඒ නිසා අපි එතුමා ගැන කලබල වෙන්නෙ නෑ. ඒක එතුමාලගේ පක්ෂයේ තීන්දුවක්. එතුමා කොහොම කිව්වත් මාග්‍රට මන්ත්‍රීතුමිය, ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා කිව්වා, අපේ සුසන්න මන්ත්‍රීතුමා කිව්වා හිතට එකඟව මේ අයවැයට ඒගොල්ලන්ට විරුද්ධ වෙන්නට බෑ. මොකද මේ අයවැය හොඳ අයවැයක්. හැබැයි අර පක්ෂෙන් සිරිකොත මන්දිරෙන් ඒගොල්ලො කියනාදේ ඒගොල්ලන්ට ඉෂ්ට කරන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒගොල්ලන්ට සමාව භාජනය කරන්න ඕනෙ. මොකද එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා තමයි අපේ ආගම්වල තියෙන්නෙ. ඒ නිසා අපි මංජුල මන්ත්‍රීතුමාට වෙර කරන්නෙත් නෑ ඉහළ දේශපාලනය ගැන අද කතාකරලා වැඩක් නෑ. පවතින දේශපාලනය මොනදේ උනත් කොයිපැත්ත ගියත් මේ රට හදන්නදේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමා අවසාන වශයෙන් ඔබතුමා මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නෙ ගමේ ඉන්න අභිංසක ජනතාව වෙනුවෙන් යමක් කරන්නට ඒ නිසා ඒ දේ කරන්නට ඔබතුමාට ශක්තිය, ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මේ අයවැය එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඡන්දය විමසන්න දෙයක් නෑ අපි කොහොමත් 26 ක් 28 ක් ගන්නවා ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. අපි හඬ අනුව ගන්නෙ නෑ. මොකද විශේෂයෙන්ම මතක් කරන්නට ඕනෙ පාර්ලිමේන්තුවේ නම් 20 දෙනෙක්ගේ බහුතරය පෙන්නනවා. ඒ බහුතරය එහෙම ගන්න බෑ. දෙමළ සන්ධානය 15 යි ජනතා විමුක්ති පෙරමුණේ 6 යි 21 යි. ඒගොල්ලො එක්සත් ජාතික පෙරමුණේ අය නෙමෙයි. ඒගොල්ලො ඔච්ච උස්සන්නෙ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න. ඒගොල්ලො අත උස්සන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නිසා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන තකාකරන හැමකෙනාම අපි අහන්න ඕනෙ ජනතාවගේ පරමාධිපත්‍යය මැතිවරණය ඡන්දය කියන එක සාතනය කරපු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නෙ කෙසේද කියන එක මතක් කරමින් ඔබතුමා මෙම කරන ලද මෙම අයවැය ලේඛනය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා සීතාවක ප්‍රාදේශීය සභාව ඉහළට ඔසවා තබන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමදෙනාටම සුඛ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමා ඇතුළු උප සභාපතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අපගේ සීතාවක ප්‍රාදේශීය සභාවේ නිලධාරී මණ්ඩලයෙන් අවසරයි. අද මාගේ දේශපාලන ජීවිතයේ පළමුවෙනි අයවැය. ඉතින් ඒකට පක්ෂව ඡන්දය දීම ගැනත් එය ජයග්‍රහණය කිරීම ගැනත් මම බොහොම සතුටුවෙනවා. ඒ වගේම තව දෙයක් මේ දේශපාලන ගමනේ මම තමයි සීතාවක ප්‍රාදේශීය සභාවේ මුලින්ම මේ අයවැයට සතුටුවෙන පුද්ගලයා. මොකද මගේ කොට්ඨාශයේ පස්දෙනෙක් මන්ත්‍රීවරු ඉන්නවා මට ඉතින් බයක් නෑ. කවුරු කළත් අපිට වැඩ කරන්න පුළුවන් කොට්ඨාසයේ. ඒ වගේම ගරු සභාපතිතුමාටත් මේ අයවැය ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ නිලධාරී මණ්ඩලය ගෙදර යන්න බලාගෙන ඉන්නවා බස් නැතුව ඇති. ඉතින් තව විනාඩියක් හරි ඒක අතපසු වෙනවානම් ඔවුන්ගේ ගමනටත් ඒක බාධාවක් වෙනවා. එතකොට ඔවුනුත් සතුටුවෙයි අපේ සභාපතිතුමාගේ අයවැය ගැන. එව්වර දුර ගැන කතා කරපු අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු අපිට ඒ සම්බන්ධව අයවැය ගැන කරුණු දක්වන්නට තියෙද්දි මේ තියෙන දේශපාලනය ගැන තමයි කථා කළේ. දැන් මම ඒක ගැන කතා කරන්න ගියොත් තවත් කතාව දීර්ඝ වෙනවා. එමනිසා ඔබතුමාටත් මේ අයවැය ඉදිරිපත් කිරීමට, අපේ ලේකම්තුමාටත් මන්ත්‍රී මණ්ඩලයක් නොමැතිව අපේ සභාව ඉහළට ඔසවා තැබූ මේ නිලධාරී මණ්ඩලයටත් ඒ සේවකයන්ටත් සුඛ පතමින් සභාපතිතුමාටත් ජයෙන් ජයම වේවායි පතමින් නිහඬවෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමුදුනි ජයවර්ධන මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එකවචනයක් මම කතා කරන්න ඕනෙ මගේ මංගල අයවැය ගැන. මෙතන තියෙනවා 1987 අප්‍රේල් 17 වෙනි සඳුදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් තමයි අපේ සභා අයවැය ව්‍යවස්ථාපිත නියමයක් කරලා තියෙන්නෙ.

අංක 168, 170 අපිට මේක ප්‍රාදේශීය සභාවට හරි සුවිශේෂයි. මොකද මේකෙන් තමයි ගරු සභාපතිතුමා වෙනත ලබන්නෙ නැති වෙනත රහිත රාජ්‍ය නිලධාරියෙක් කරලා එතුමාට දෙනවා ප්‍රාදේශීය සභාවේ බලප්‍රදේශයේ මූල්‍ය නීති වලට වගකීමත් වගවීමත්. මං හිතනවා ඔබතුමා පලපුරුදු සභාපතිවරයෙක් විදියට මේක හරියාකාරව කරන්නට උත්සාහ කරා තියෙනවා. මං මේ අවස්ථාව ගන්නෙ ඔබතුමාටත් වඩා මේ අයවැය සකස් කරන්නේ අප්‍රේල් 15 ඒකට 1999 ජනාධිපති කොමිෂන් සභා වලින් නිර්දේශ කරන ලද අයවැය කාලසටහනක් තියෙනවා. අප්‍රේල් 15 වෙනි දින මේක පටන් ගන්නේ ගරු සභාපතිතුමා නෙමෙයි ගරු ලේකම්තුමනි ඔබතුමාටත් අනෙකුත් නිලධාරී මණ්ඩලයටත් මම මෙම අවස්ථාව ගන්නවා මොකද ගරු සභාපතිතුමාගේ භූමිකාව එන්නෙ බොහොම කාලයක් ගියාට පස්සෙ. නිලධාරීන් ලේකම්තුමා ඇතුළු අනෙකුත් අංශ ප්‍රධානීන් තමයි මේකෙ මූලිකත්වය ගන්නෙ. මම නිලධාරී මණ්ඩලයට ස්තූති කරන්න මේ අවස්ථාව ගන්නවා. ගරු සභාපතිතුමනි ඔබ සාර්ථකයි කියලා මම හිතනවා. අපේ කතාවක් තියෙනවානේ “No man may be a judge office on case” කියලා. කාටවත් අපේ නඩුවල විනිශ්චයකාරයෙක් වෙන්න බෑ ඒක නිසා මේක අපි හැමදෙනාටම බාර දෙයක්. මම අගය කරන එක අවස්ථාවක් ඔබතුමාගේ තියෙනවා. “කියවමු ජීවිතය” අතිවිශිෂ්ටයි. මොකද මම දැක්ක සුවිශේෂ ලක්ෂණයක් තමයි පුස්තකාල දියුණු කරගනිමින් පුස්තකාල පාඨක පිරිස වැඩි කරගනිමින් ඔබ යම් පණිවිඩයක් සමාජයට ගෙනියනවා. මං ඔබතුමාට ගරු කරන කටයුත්තක් මං හරි කැමති කටයුත්තක්. ඒක දිගටම ඉදිරියට කරගෙන යන්න මේ අයවැයෙකුත් ලබන වසරට ඒ දේ කරන්න යම් විශේෂ වැඩකටයුතු කිහිපයක් යොදාගැනීම ගැන ස්තූති කරනවා. නමුත් මේ අද සම්මත කරගන්න අයවැයක් නෙමෙයි. මේක ගියඅවුරුද්දේ අයවැය. ඒ නිසා කොළේ වහලා ගහන්න පුළුවන් හින්දා මම නම් කොහොමත් ඡන්ද දෙන්නෙ නෑ. අනික මට කියන්න ඉල්ලීමක් තියෙනවා 2019 වර්ෂයේ 101 වැය ශීර්ෂයේ තියෙන 7 වෙනි කාරණය නම් කරන්න පටන් ගන්න එපා. මොකද ගිය අවුරුද්දේ මන්ත්‍රී දීමනාව තියෙනවාට වැඩිය 2019 වර්ෂයේ ඒක කප්පාදු කරලා තියෙනවා. හැබැයි එක හොඳක් කරලා තියෙනවා කමිටු දීමනා 2019 ට වැඩි කරලා තියෙනවා. ඉතින් කප්පාදු කිරීම නවත්වන්න. පුළුවන්නම් ඒකත් වැඩිකරන්න බලන්න. මන්ත්‍රී දීමනා කප්පාදු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. වැඩිය කතා කරන්නෙ නෑ. ඔබසැමටම සුඛ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬවෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. බොහොම කෙටියෙන් පැය කාලක්වත් ගන්න බලාපොරොත්තුවක් නැහැ. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මම හිතන්නේ මම සහභාගී වෙන 19 වෙනි අයවැය විවාදය. මේ සභාවේ සභාපතිවරු රවින්ද්‍ර ජයසිංහ මහත්මයා ඇරෙන්න සිරිසේන රාජපක්ෂ මහත්තයා ඇරෙන්න අනික් අය එක්ක හිටියා. 2006 අපේ නාම යෝජනා කැන්සල් වෙච්ච හින්දා අවස්ථාවක් නොලැබී ගියා. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනෙ මේ 19 න් 17 කටම අපි පක්ෂව ඡන්දය දීපු අය. ගිය 2015 ත් රටේ මේ වගේම තත්වයක් ඇති වුණා. මැතිවරණ ව්‍යාපාරය ආවා. රට අකර්මන්‍ය වුණා. එදා අපිට දේශපාලන තීන්දුවක් වගේම සිද්ධ වුණා ඔබතුමාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න. හැබැයි ඔබතුමා ඉතාමත් බුද්ධිමත්ව ඒ ඡන්දය ජයග්‍රහණය කරගත්තා. ඒකට අපේ කිසි දෙයක් නෑ මොකද ඔබතුමා ජයග්‍රහණය කරපු ආකාරයට තලේරත්ත මන්ත්‍රීතුමාට මේ සැරේ මන්ත්‍රී මූරයත් නැති වුණා. ඔබ කරපු ඒ දේ හින්දා මං හිතන්නේ වන්දන සූරියආරච්චි මන්ත්‍රීතුමා ඒක දන්නවා ඇති ඒ සිදුවෙච්ච සිදුවීම. ඒ හින්දා මම හිතන්නේ ඔබතුමා වෙනුවෙන් එතුමා කැප වුණා. ඒ වගේම අපේ මාග්‍රට මන්ත්‍රීතුමිය එදා කැප වුණා. ඩබ්.ඩී. වන්දසිරි මැතිතුමා අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියද්දි ඡන්දය දීමෙන් වැළකී හිටියා. ඒ වගේ ගරුත්වයක් දීලා අපේ මන්ත්‍රීවරු ඒ කැපකිරීම කළා. ඔබතුමාගේ කඳවුරේ හිටපු කීපදෙනෙක් අපිත් එක්ක එකතුවෙලා මේක පරද්දන්න උත්සාහයක් ගත්තා. ඒ තමයි තිබ්ච්ච දේශපාලන ඉතිහාසය. මම මේ පොඩි කථාවක් කිව්වේ. ඒ වගේම වන්දසිරි ගමගේ මැතිතුමා අයවැය ඉදිරිපත් කරනකොට පාලක පක්ෂයට හිටියේ 09 දෙනයි. මහේෂ් අල්මේදා මැතිතුමා ඉදිරිපත්



කරනකොට පාලක පක්ෂයට හිටියේ 09 දෙනයි. හැබැයි අපි එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විදියට අපි හරි විදියට එදා මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු විරුද්ධ වෙනකොට අද මං හිතන්නේ එක්කෙනෙක්වත් නැහැ ඒ හිටපු මන්ත්‍රීවරු මහජන එක්සත් පෙරමුණේ. ඒ 06 දෙනා විරුද්ධව ඡන්දය දෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය හැටියට ඔල්ගා මන්ත්‍රීතුමිය අපි ඔක්කොම එකතු වෙලා මහේෂ් අල්මේදාගේ අයවැයත් වන්දුසිරි ගමගේ මන්ත්‍රීතුමාගේ අයවැයත් ජයග්‍රහණය කෙරෙව්වා. මං මේ ඉතිහාසය පොඩ්ඩක් කිව්වෙ මොකද අපිට එහෙම දේශපාලන කුහකභාවයක් නැහැ. ඒ නිසා අපි ඒ කටයුත්ත ඒ විදියට කළා. ඔබතුමාගේ අයවැය තුනකට අපි ඡන්ද දුන්නා. එකකට තමයි දුන්නේ නැත්තේ අද මේකට දෙන්නෙත් නැහැ ඒකත් කියන්න ඕනෙ. මේ විශේෂයෙන් ඔබතුමා එක්ක තියෙන තරහක් අමනාපයක් නෙමෙයි. මේ රටේ තියෙන දේශපාලන වාතාවරණය අනුව ඉහළ දේශපාලන නායකයෝ හැසිරෙන විදිය අනුව පහළ දේශපාලනය අපිට කරන්න බැරි වෙනවා අද ඡන්ද දුන්නොත්. ඒ වගේම අවිස්සාවේල්ල ආසනයේ ඔබතුමාගේ නායකයා එක ප්‍රධාන නළුවෙක් මේ අළුත් ආණ්ඩුව හදන එකේ. එහෙම වුණාම එළියට බැස්සාම අහයි අපේ බල මණ්ඩලය තියෙනවා ඉරිදාට. තමුසෙලා අරහෙ ගිහිල්ලා දීලා ආවා නේද? බල මණ්ඩලයට විරුද්ධව කථා කරන්නේ කියලා. අපේ පාක්ෂිකයෝ අහනකොට අපිට උත්තර දෙන්න වෙනවා. අපේ පාක්ෂිකයෝ තමයි අපේ පක්ෂයට ඡන්ද දෙන්නේ. අපි ඒගොල්ලන්ගෙ ගෞරවයත් ආරක්ෂා කරන්න ඕනෙ. ඒ හින්දා විශේෂයෙන් මම එතෙක්දී කියන්නේ අපිට ඒ දේශපාලනය එක්කත් යන්න වෙනවා. සමහරු හිතනවා නමුත් අපි අද තමුන්නාන්සේලාට අමාරු අවස්ථාවක් ආවා නම් ඒ වෙනුවෙන් අපි ලැස්තීවෙලා හිටියේ ඒකත් කියන්න ඕනෙ. දැන් සියලුදෙනාම මෙහෙම ඉන්න හින්දා කියන්නේ. අමාරු අවස්ථාවක් තමුන්නාන්සේට මේ සභාවේ ආවානම් තමුන්නාන්සේ ආරක්ෂා කරන්නත් අපි බලාපොරොත්තුව හිටියා. අපි දැනත් හිටියා එහෙම ගැටළුවක් නැහැ මෙතන. එහෙම ආවානම් දැන් වුණත් අපි ඒක කරනවා මොනවා කිව්වත්. දැනුත් බැරිවෙලාවත් අතින් අය විරුද්ධයි කිව්වොත් එහෙම. පුළුවන්නම් කියන්න. ඒ නිසා මම කියන්නේ අපේ වන්දන ලියනගේ මන්ත්‍රීතුමා නැත්නම් හම්බවෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ මේකෙ අපිට. ඒ නිසා අර කිව්වත් වගේ අපේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු හිතනවා ලබන අවුරුද්දේ ඒගොල්ලන්ට දෙන්න ඕනෙ නෑ දෙන මුදල් කිය හරි ඒගොලන්ට දෙන සෙවිලි තහඩු රු. 25000 හරි 30000 හරි දෙන්න ඕනෙ නෑ. වැසිකිළි ආධාර දෙන්න ඕනෙ නෑ කියලා හිතෙනවානම් ඒක නොදන්නා කියලත් මම හිතන්නේ අපේ මන්ත්‍රීවරු 13 දෙනා කිසිම ප්‍රශ්නයක් කරන්නේ නෑ. ඒ නිසා එහෙම ප්‍රතිපත්තියකට මේ සභාව යන්න බෑ. කොට්ඨාශ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ අසෝක වැලිකල මන්ත්‍රීවරයා ඉන්නවා. මම කියන්නේ ඒ කොට්ඨාශයට මන්ත්‍රීවරයා පුළුවන් විදියට උදවු කරන්න ඕනෙ. මගේ කිසිම ගැටළුවක් නෑ එහෙම වුණාම අපේ කොට්ඨාශය පාරවල් ටික එතුමා හදයි. ඒ වැඩ ටික එතුමා කරයි. ඒක තමයි වියයුතු දේ. ඒ නිසා වැඩ කරන කාලෙට මම දන්නවා වැඩ කරලා ඡන්ද ගන්න බෑ වන්දුසිරි ගමගේ මන්ත්‍රීතුමා දවසක් කිව්වා. ඒකට වෙනම ක්‍රමයක් හොයාගන්න ඕනෙ ඡන්ද ගන්න. ඒ හින්දා විශේෂයෙන්ම මම හිතන්නේ වැඩ කරලා ජයග්‍රහණය කරන්න බෑ. ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔබතුමාගේ මේ අයවැයේ තියෙනවා හොඳ යෝජනා. මම ඒවා අගය කරනවා. විශේෂයෙන්ම තියෙනවා පෙරපාසල් දරුවන්ගෙ ප්‍රශ්නෙදී ඔබතුමා මැදිහත්වෙන ආකාරය කියලා. ඒ වගේම තියෙනවා ඔබතුමා වෘත්තීය පුහුණුව තරුණයින්ට. ඒක හොඳ වැඩක්. ඒ වෘත්තීය පුහුණුව තරුණයින්ට දෙන එක ඉතාමත්ම හොඳ වැඩක් විදියට අපි දකිනවා. එහෙම වුණාම අපිට මන්ත්‍රීවරු 43 දෙනා හරහා ඔබතුමාත් එක්ක යම්කිසි වැඩපිළිවෙලක් දියත් කරන්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම අපි කල්පනා කරන්න ඕනෙ මේ අයවැය තුළ ඔබතුමා එක පැත්තකින් සමහර වන්දුසිරි ගමගේ මන්ත්‍රීතුමා කියපු එක කාරණයකට එකඟ වෙන්නෙ නෑ. එතුමා කියනවා අර මංජුල මන්ත්‍රීතුමා මතුකළා වගේ මිලියන 130 කට වැඩි මුදලක් මුද්දර ගාස්තු හරහා ලබන අවුරුද්දේ ලබාගන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මේ අවුරුද්දේ මිලියන 75 ක් 80 ක් හම්බවුණාට ලබන අවුරුද්දේ මේක හම්බවෙන එක වැඩිවෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්. කවුරුහරි වික්කොත් තමයි මේ මුදල් ටික ලැබෙන්නෙ. හොඳට මතක තියාගන්න මුද්දර ගාස්තු කවුරුහරි ඉඩම් වික්කෙ නැත්නම් ඒවා ඒ විදියට සිද්ධ නොවුනොත් ඒ මුද්දර

ගාස්තු අපේ සභාවට එන්නෙ නෑ. කවුරුහරි උසාවි දඩ මුදල් දිහා බලන් ඉන්නවා. වැරදි අඩුවෙන් කළොත් අපි වැඩිකරගත්තට වැඩක් නෑ ඒ දඩ මුදල් ටික මේ සභාවට එන්නෙ නෑ. ඒ නිසා මේ ගැනත් අපි අවධානය යොමුකරන්න වෙනවා. අපි වැඩසටහන් නිර්මාණය කරද්දි අපේ අයවැය පියවගන්න අපි හැමදාම කරන දෙයක් තමයි ඒක මගේ කාලෙන් කළා ගමගේ වන්දසිරි මැතිතුමාගේ කාලෙන් කළා. උසාවි දඩ මුදල්, ඒ වගේම මුද්දර ගාස්තු මේවා අපි ටිකක් වැඩිපුර බජටි එකට ඇතුල් කරනවා. මොකද සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන ගානම වර්ෂ අවසානයේ එන්නෙ නෑ. එතකොට සමහර වැඩ අඩපණ වෙනවා. ඒ වගේම මේකෙ තියෙනවා ඔබතුමා දැන් දරුවෝ වෙනුවෙන් පෙරපාසල් දරුවෝ වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තරුණයෝ වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඔබතුමාට පුළුවන්නම් ලබන වර්ෂයේදීවත් උත්සාහයක් ගන්න අපේ බල ප්‍රදේශය තුළ ඉතා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙනවා වැඩිහිටි නිවාසයක් ඇතිකරන එක. මොකද වැඩිහිටියන්ට සමහර වෙලාවට තමුන්තාන්සේට ජේනවා ඇති හංවැල්ල මාකට එකේ කීදෙනෙක් ඉන්නවාද වැටිලා යනඑන මං නැතිව. මේක මුදල් වැයකරන ආයතනයක් හැටියට නෙමෙයි. ඒ වගේම එහෙම යන්න එන්න බැරි ඉතාමත්ම දුප්පත් සමහර වෙලාවට දරුවන්ගේ රැකවරණය නැති දෙමාපියන්ට ඉන්න පුළුවන් තැනක් අපිට හදන්න පුළුවන්නම් මම හිතන්නෙ අපි සියලුදෙනා එකතුවෙලා මේ සීතාවක බලප්‍රදේශය තුළ ඉතාම වටිනා වැඩකොටසක් බවට පත්වෙන්න පුළුවන්. ඒක අපි ඉතාමත් හොඳට හිතලා බලලා අවුරුද්දක් දෙකක් තුනක් හරි මේ පාලන කාලය තුළ කරන්න පුළුවන්නම් ඉතා වටිනා වැඩපිළිවෙලක් වෙයි. ඒ හින්දා මේ අයවැයේ මම හොඳ පැත්ත දැක්කා මම කලින්ම කිව්වා. අපි විරුද්ධ වෙනවා ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ අයෝම මන්ත්‍රීතුමා ඉන්නවා මෙතන අපේ තරුණ මන්ත්‍රීතුමා. වන්දසිරි ගමගේ මැතිතුමාත් ඉන්නවා. එතුමා කියනවා පාදුක්කෙ ඉඩම් අපි පරිත්‍යාග කළා. අපි ඒ පරිත්‍යාගය කළේ පාදුක්ක නගරය දියුණු කරන්න කියලා. මට මතකයි ඉන්දික ගුණවර්ධන අමාත්‍යතුමාගේ කාලයේ පාදුක්ක නගරෙ තියෙන මේ ඉඩම ගන්න ගියාම කරුණාරත්න උපසභාපතිතුමා එක පයින්ම දෙන්න එකහ උනා. අයෝම මන්ත්‍රීතුමාගේ පියා ඩී.ඩී. කරුණාරත්න මැතිතුමා අපේ හිතවතා බොහොම අමාරුවෙන් දුටලා එලවලා තමයි අපි අත්සන ගත්තෙ. ඒ හින්දා වන්දසිරි ගමගේ මැතිතුමන්ට නෑ කියන්න බෑ මේක එතුමා තමයි සභාපතිවරයා මම විපක්ෂ නායකවරයා. ඒ නිසා පරිත්‍යාගයක් නෙමෙයි එදා තක්සේරු මුදල කියද මම දන්නෙ නෑ එදා එතුමන්ලාට ඒ තක්සේරුව ගෙව්වාද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ තක්සේරුවට තමයි මේ ඉඩම ලබාගත්තෙ. ඒ නිසා මේවා නිවැරදි වෙන්න ඕනෙ සභාවකදී. මේ නවක මන්ත්‍රීවරු මෙහෙම කිව්වාම සමහර වෙලාවට දන්නෙ නෑ. ඒ නිසා ඒකෙ කිසි වරදක් නෑ ඒ දේපල තක්සේරු කරලා දේපල පවරගන්න එකේ. රජයට අවශ්‍ය උනාම ගන්න එකේ කිසි වරදක් නෑ. ඒක එතුමා දන්නෙ නෑ ඒ කාලෙ එතුමා කුඩා දරුවෙක්. මම අදත් කතාකරන්නෙ පුතේ කියලා එතුමාට. ඒ නිසා එතුමා දන්නෙ නැතුව වෙන්න ඇති මේක කියන්න ඇත්තේ තාත්තා පරිත්‍යාග කළා කියලා හිතන්න ඇති. මේක තක්සේරු දෙපාර්තමේන්තුව හරහා කියක් හම්බුනාද කියන්න දන්නෙ නෑ. සත්‍ය කතාව ඒක තමයි. හැබැයි සමහර වෙලාවට අපි දැක්කා මේකේදී දිවිගල්ල මන්ත්‍රීතුමා බොහෝම වේගයෙන් කතා කරලා කියනවා මට වෙලාවකට හිතුනා මේක බණ කතාවක්ද කියලා. මට නිකන් සෝවාන් උනා කියලා දැනුනා ඒ වෙලාවේ. එතුමාට මොනාහරි හැකියාවක් තියෙනවා ඒ පිළිබඳව. මං මේක හොයන්න මේ හැකියාව කොහෙද සැඟවිලා තියෙන්නෙ කියලා. එතුමා ගුරුවරයෙක්ට වැඩිය හොඳට ඒක කළා. ඒ හින්දා මම හිතනවා එතුමා බොහොම අපූරුවට මේ ගැන කියනවා. හැබැයි ඔක්තෝම්බර් මාසෙ පහුගිය 20 වෙනිදා මේ දේශපාලනයේ කුමන්ත්‍රණයක් සිද්ධ උනේ. ඒ දේශපාලන කුමන්ත්‍රණය සිද්ධ වෙනකොට මෙමන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මම මොකද විමල් වීරවංශ මහත්තයා වගේ එතුමාට “සිරිසේනයෝ වරෝ” කියලා කතාකරන්න කැමති නෑ “හිටන් හුටන්” කියන්න අපි කැමති නෑ. එතුමා මේ රටේ ජනාධිපතිවරයා. ඒ නිසා ඒ ගෞරවය අපි තියනවා ජනාධිපතිවරයා හැටියට. අපි කියන්නෙ මේ ජනාධිපතිවරයාව පත්කරන්න වෙහෙස මහන්සි වෙව්ව කණ්ඩායම තමයි අපි. අපි ලොකු කැපකිරීමක් කළා ඒ වෙලාවේ. ඒ ජනාධිපති ජන්දෙට මට මතකයි ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාලා වන්දන බාලසූරියලා අද හිටපු උප

සභාපතිතුමාලා ආනන්ද රූපසිංහ මේ වාහනේ යනකොට කොටුකරලා අරුක්වත්තෙ ගෙදරකට දාලා තමයි බේරගත්තෙ. ඒ නිසා මරන්න පස්සෙන් එලෙව්වා. ඒ නිසා ඒ කාලෙ තිබ්ව්ව දේශපාලන වාතාවරණය. ඒක තමයි සත්‍ය තත්වය. එදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දවසෙ මැතිවරණය ගණන් කරන තැනට මම ගයාන් මන්ත්‍රීතුමාලට කිව්වා ඕගොල්ලො මෙතෙන්නට එන්න එපා ඡන්දෙ ගණන් කරන එකට අපි යන්නම්. ඔයාලට ආරක්ෂාවක් අවශ්‍යයිනම් මම ස්ථාන කීපයක් කිව්වා ඕන්නම් මේ පැත්තෙ මේ ගෙදරට හරි ඇවිල්ලා ඉන්න කියලා. ඒ නිසා මෙහෙම වාතාවරණයක් වටපිටාවක් තිබ්බෙ මේ ජනාධිපතිවරයා පත්කරගන්න අපිට. අපි ඉතාමත් අමාරුවෙන් සාක්කුවේ තියෙන කියහරි වියදම් කරලා තමයි ඔල්ගා මන්ත්‍රීතුමිය කිව්වා වගේ මුළු ආසනයේම කට කැබෙනකම් රැස්වීම්වල කතා කරලා එතුමාව ජනාධිපති කළේ. එතුමා අවුරුදු තුනහමාරක් ගියාට පස්සෙ තමයි කියන්නෙ රනිල් එක්ක බෑ කියලා. මහ බැංකු බැඳුම්කරය ගැන කියන්නෙ. බැඳුම්කරය හොරකම් කළා කියලා කියන්නෙ. දෙයියනේ එහෙමනම් දින 100 අයිත්වෙලා අළුතෙන් එකක් හදාගන්න තිබුණා ඒ වෙලේ. ඒක නෙමෙයි සත්‍ය කතාව මෙයා ඉල්ලුවා ජනාධිපතිවරණයට ඉල්ලන්න ලබන සැරේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වයට. එක්සත් ජාතික පක්ෂය කිව්වා මේ අපේක්ෂකත්වය ආපහු ඔයාට මේ පක්ෂෙන් දෙන්න ලැස්තියක් නෑ. ඊට පස්සෙ හොර රහසේ කතා කළා කරු ජයසූරිය මැතිතුමාට. හොර රහසේ කතා කළා සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාට. හැබැයි විනයක් තියෙන නායකයෝ දෙන්නෙක් හැටියට ඒ දෙපල හොරෙන් ගිහින් අගමැතිකම් ගන්න ලැස්තිඋනේ නෑ. ඉතාමත් විනය ගරුක පුද්ගලයෝ හැටියට පක්ෂ නායකතුමාත් එක්ක මේ ගැන කතා කරලා එතෙන්නට නොගියාම එතුමාට අඩි 08 ක් පොළව යටට දානවා කියපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වෙ අපි නෙමෙයි එතුමා. අපිනම් දන්නෙ නෑ ඒ කතාව එතුමා තමයි කිව්වේ රත්තරන් අශ්වයෝ පදිනවා අරවා තියෙනවා මේවා තියෙනවා මේ සියල්ල වේදිකාවේ කිව්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමා කියපු කෙනාව ගෙනල්ලා හොර රහසේම ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයා හැටියට 6.30 වෙනකොට මම හිතන්නෙ දිවුරුම්දෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ අමාත්‍යතුමා ගාල්ලෙ රැස්වීමක ඉන්නෙ එතුමා. ඒ නිසා මේක රටම ගිනිගන්න වැඩක් උනා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතුවා මේක දීලා යයි කියලා ඒනිසා සියලු දේශපාලන පක්ෂ එතුමා වටා ඒකරාශී උනා. විශේෂයෙන්ම රවුල් හකීම් මැතිතුමා, වම්පික රණවක මැතිතුමා, රාජිත සේනාරත්න මැතිතුමා, එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා, දිගම්බරම් මැතිතුමා ඒ වගේම ආර්. සම්බන්දන් මැතිතුමා. මේ සියලුදෙනා එතුමා වටේ එකතුවෙලා කිව්වා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කරපු වැඩේට අපි සියලුදෙනා එකතුවෙනවා කියලා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අරුණ කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම එතුමන්ලා සියලුදෙනා මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියා. ඔබතුමා ඉන්න කියනකන්. ඒ නිසා ඔබතුමා කලබල වෙන්න එපා. ඒ නිසා එදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ සියලුදෙනා එකතු උනා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතුඋනාම අපි කියනවා රනිල් බේරගන්න නෙමෙයි ඉදිරිපත් උනේ ඒක කියන්න ඕනෙ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න එතුමා එකතු උනා. පාර්ලිමේන්තුවේ කතා කළේ ඒ ගැන. ඒ නිසා වන්දන සුරියආරච්චි මැතිතුමා කියාගෙන ආපු කතාව ඒක. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි මේ 122 ක් එකතු උනේ. 122 නෙමෙයි යසිරු මන්ත්‍රීතුමා මෙතන නෑ මගේ එක්ක කතා කර කර හිටියෙ අනාගතයේ මොකක්ද වෙන්නෙ කියන ප්‍රශ්නට එයා ඉන්නෙ ලොකු ගැටළුවක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ තව 10 ක් 12 ක් ඉන්නවා. අනාගතයේ යම්කිසි තීන්දුවක් ගන්න බලාගෙන. හොඳට මතක තියාගන්න අද රාත්‍රියේ ගන්න තීන්දුව ඉතාම වැදගත් තීන්දුවක් වෙයි. බයවෙන්න එපා අද රාත්‍රියට මොකක්හරි තීන්දුවක් හම්බෙයි. ඒ හින්දා කවරුහරි හිතනවානම් මේක අපේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අයවැය තමයි මේ ඔක්කොම කිව්වේ. ඒ හින්දා මම කියන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා වැදගත් තීන්දුවක් හම්බෙයි. හම්බෙන තීන්දුව මොක උනත් අපි ඒක භාරගන්නවා. ඒ නිසා දැනට තියෙන්නෙ අතුරු තහනම් නියෝග අපි කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ කීර්තිමත් දේශපාලනඥයෙක් එතුමා අපි අගය කරන කෙනෙක්. මේ රටට වැඩකරපු දේශපාලනඥයෙක්. යම්කිසි කාර්යභාරයක් කරපු කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා. හැබැයි එතුමාගේ දේශපාලනයත් විනාශ කළා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ මෛත්‍රීපාල

සිරිසේන මැතිතුමා විනාශ කළේ නිකන් නෙමෙයි. ඒ විනාශයට මහින්ද රාජපක්ෂ මැතිතුමාත් වගකියන්න ඕනෙ. එතුමා දෙසැරයක් මේ රටේ ජනාධිපතිවරයා විදියට ඉඳලා එතුමාට විශ්‍රාම යන්න තියෙන එක නැතිකරලා එතුමාව මේ කුණු කුඩෙට ඇඳලා දැමීමෙ කවද? විමල් වීරවංශයි උදය ගම්මන්පිලයි, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ප්‍රධාන මේ සියලුදෙනායි කියලා විශේෂයෙන් කියන්න ඕනෙ. ඒ කරපු එකේ පාපෙ මහින්ද රාජපක්ෂ මහත්තයා විඳවනවා. තාමත් ඉතින් ඒගොල්ලො කියන එක කරන්න වෙලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නෙ අද අපිට ගරු සභාපතිතුමනි, තමුන්නාන්සේට කියන්න තියෙන්නෙ මේ අයවැය වෙලාවෙදි අන්න ඒ හේතුව නිසා තමයි අපිට අයවැයට ඡන්ද දෙන්න බැරිවෙලා තියෙන්නෙ. අපිට වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතුව නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම වෙන ප්‍රාදේශීය සභාවක් උනානම් මේක දෙන්න තිබුණා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔබතුමාගේ නායකයා මේ වෙනුවෙන් දැඩි කැපකිරීමක් කරන නිසා අපි කොහොමද එළියට බැහැලා අවිස්සාවෙල්ල මිනිස්සුන් එක්ක අපේ පාක්ෂිකයෝත් එක්ක ඉන්නෙ. ඒ නිසා මෙතන ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ වැඩපිළිවෙලක තමයි අපි ඉන්නෙ. ඒ නිසා මේ අයවැයේදී මීට වඩා දීර්ඝව මම කතාකරන්න යන්නෙ නෑ. ඒ නිසා අපි කියනවා දැන් තමුන්නාන්සේලා සියලුදෙනාම ගිහිල්ලා මට මතකයි පාර්ලිමේන්තුව ඉස්සරහ රැස්වීමට ගියා. එදා ගියේ පහුවදාට ආණ්ඩුව හදන්න. ඒ ආණ්ඩුව හදලා ආණ්ඩුවෙන් ශක්තිමත් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ඇමති මණ්ඩලයත් එක්ක ඉදිරි ගමනක් යන්න දැන් හන්දියක් ගානෙ උද්ඝෝෂණ කරනවා. අපිට මැතිවරණයක් දියවි. අපිට දියවි දියවි මැතිවරණයක් කියලා මේ වෙලාවේ මැතිවරණයක් දෙන්න පුළුවන්කමක් නෑ හේතුව මොකද මේ මැතිවරණයක් දෙනවා කියන්නෙ මේ කුමන්ත්‍රණයෙක් එක කොටසක් බවට ඒක පත්වෙනවා. ඒකයි වැඩේ තියෙන්නෙ. අපි ඡන්දවලට බය නෑ. මේ එක කොටසක් තමයි කුමන්ත්‍රණයේ එක කොටසක් බවට පත්වෙනවා ගරු සභාපතිතුමනි මේ වෙලාවේ මැතිවරණයක් දුන්නහම. ඒ නිසා තමයි අපි කියන්නෙ මේ මැතිවරණයට යන්න. අපි කියනවා භාරකාර ආණ්ඩුවක් හරහා මැතිවරණයට යන්න අපි ලැස්තියි අපේ නායකයෝ ඉන්නවා. තමුන්නාන්සේලා හරි බයයි තමුන්නාන්සේලා හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සැරේ දාලා යයි කියලා ඔබතුමාලා හිතුවේ. දාලා ගියේ නෑ. ඉතාමත්ම හොඳට මේක ආරක්ෂා කළා. විමල් වීරවංශ මහත්තයාලට මේක අමතක වුණා. ඒගොල්ලො තමයි සිරිසේනගේ කිව්වා වෙදිකාවට නැගලා. ඒ වගේ අපහාස විදියට කතාකළේ ඕගොල්ලො. හිටත් හුටත් කිව්වා ඒ නිසා දැන් අගේට ගිහිල්ලා දෙකට නැවිලා මෙහෙම කරලා ඇමතිකම ගන්නවා. ඒක තමයි තියෙන ලැජ්ජනැතිකම. මේ ලැජ්ජනැතිකම මම හිතන්නෙ මේ ලැජ්ජනැති දේශපාලනඥයෝ කිහිපදෙනෙක් මේ රටේ ඉන්නවා. ඒ හින්දා අපි කියනවා තමුන්නාන්සේලාට මේ රට පෙරලීමට මහා ලොකු සද්දෙට අපේ දිවිගල්ල මන්ත්‍රීතුමා කතාකළා. ගම්පෙරළිය ගැන කතාකළා. මේ ගම්පෙරළිය කියන අයවැයේ එහෙම එකක් නෑ. හැබැයි මේක ඒ ව්‍යාපෘතියේ නම. හොඳට මතක තියාගන්න ඒ වගේ ව්‍යාපෘති කලින් ආවා. මහ නැගුම, ගම නැගුම තව මොනවාද මට මතක නෑ උතුරු වසන්තය, දකුණු වසන්තය මේ අයවැයේ නෑ මේවා. මේවා සංවර්ධන කාලෙට දාගන්න එක එක නම්. ඒ හින්දා අපි කියන්නෙ අපේ දිවිගල්ල මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම එතුමා මේ ගම්පෙරළිය වැඩසටහන තාම ගම්වලට සල්ලි ටිකක් හම්බෙන්න තියෙනවා දැන් ඒක නතරවෙලා තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නෑ ඒ නිසා අපි කියනවා තමුන්නාන්සේලා බොහොම හොඳට ස්වාධීන මැතිවරණයක් තියලා ඒකෙන් ජයග්‍රහණය කරනවානම් ඒ නිසා මේ ප්‍රාදේශීය සභාවේ අපි එකක් පිළිගන්නවා එදා 2015 දී ඒ මැතිවරණය දිනපු ගමන් අපි කිව්වා ඡන්ද තියන්න කියලා. මේ ඡන්ද ඇද ඇද ඇවිල්ලා මෙමුත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එයාගේ කණ්ඩායම හරියනකන් කල් ඇද්දා. ඒකෙ ප්‍රතිඵලය තමයි අද අපි සමහර වෙලාවට මේ විපක්ෂයේ වාඩිවෙන්න සිද්ධ උනේ. මැතිවරණයෙන් අපිට පරාජයට පත්වෙන්න සිද්ධ උනේ. ඒ වෙලාවේ මේ ඡන්දය තිබ්බානම් අද පාලක පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙලා මෙතන හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි එකක් කියනවා අපේ කිසිම ප්‍රශ්නයක් නෑ අපි කිසි බයක් නෑ අපේ ගරු සභාපතිතුමනි. එහෙමනම් මේ රැ බෝ වෙව්ව වෙලාවේ මම මීට වැඩිය කතාකරන්න යන්නෙ නෑ. එහෙම නැත්නම් කියන්න කාරණා තව ගොඩක් තියෙනවා. ඔබ සියලුදෙනාටම මම හිතන්නෙ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මේ අයවැය ගැන මම මුලින්ම කිව්වා,

අයවැය ගැන හොඳ කාරණා කීපයක් මම මුලදිම කිව්වා. අයවැය ගැන කියන්න ඕනෙද මම එහෙනම් කියන්නම් සභාපතිතුමා ඔබතුමා අවසර දෙනවානම්. අයවැයට අපි තමුන්නාන්සේගේ මම මුලදි කිව්වා මොකක්ද කරන්නෙ කියලා. ඒ හින්දා තමුන්නාන්සේට මෙතන ප්‍රශ්නයක් ගැටළුවක් ආවානම් අපි ඒ අවස්ථාවට ඉන්නවා. මේකෙ ගැටළුවක් නෑ අපිට පේනවා හැබැයි එකක් මතක තියාගන්න මේ එකට ඉන්න මිනිස්සු ටික විශ්වාස කරන්න බෑ. ඉන්නවා කීපදෙනෙක් මම දන්නවා මේ සැරේ බෑ අයිසේ අපි තව සැරේක දෙමු අයිසේ කියනවා. හරිද 2019 දි 20 දි වෙනකොට තමුන්නාන්සේ බුද්ධිමත්ව කල්පනා කරන්න වෙයි මෙහෙම කණ්ඩායමක් ඉන්නවා. මේක කඩාකප්පල් කරගෙන යන්න පුළුවන්ද කියලා. ඒ නිසා ආණ්ඩුවක් ගන්නකන් ඉන්නවා තමුන්නාන්සේට ගහන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒකට අපි ඉඩදෙන්නෙ නෑ. මේ අවුරුදු 04 අපි සභාවේ හිටියොත් තමුන්නාන්සේ ආරක්ෂා කරනවා කියන එකත් මතක් කරමින්. සියලුදෙනාටම ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා ඇතුළු සභෝදර මන්ත්‍රී මණ්ඩලයෙන් අවසරයි. මං හිතන්නෙ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වෙලා අද මේ මූණදෙන 10 වෙනි අයවැය තමයි මගේ. 10 වෙනි අයවැය එකක් වැඩිඋනානේ අපේ. ඔව් 09 වෙනි අයවැයට කතා කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. මං හිතන්නෙ පාදුක්ක ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මෙතෙක්දී මංජුල වීරරත්න මන්ත්‍රීතුමා උදෙණිම කතා කළා පාදුක්කට කුඩම්මාගේ සැලකිලි ලැබිලා කියලා. මම ඒක සභාපතිතුමාගෙන් නිවැරදි කරගත්තා. මම හිතන්නෙ මුදුණ දෝෂයක් හින්දා ඒ මුදල වෙන් කිරීම නියමාකාරව ඒක සටහන්වෙලා නෑ. ලක්ෂ 100 ක මුදලක් පාදුක්කටත් කොස්ගම ලක්ෂ 100 ක මුදලකුත් හංවැල්ල නගරයට ලක්ෂ 60 ක මුදලකුත් කහහේන ලක්ෂ 40 ක මුදලකුත් වෙන් වෙලා තියෙනවා. මම හිතන්නේ ගරු සභාපතිතුමනි, අපි මේ ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ඉතා දිර්ඝ කාලයක් තුළ විශාල ප්‍රශ්න රාශියක් ඔබ තමුන්නාන්සේට ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රධානම දේ තමයි මීපේ වෙළඳ සංකීර්ණය ඉදිකිරීම. අපි කණගාටු වෙනවා ඒ සම්බන්ධව ඔබතුමා මෙතුවක්කල් කටයුතු නොකිරීම පිළිබඳව. මොකද අපි බලාපොරොත්තු වෙනවා ලබන අයවැයෙන්වත් එම වෙළඳ සංකීර්ණය ඉදිකරලා අපි දන්නවා අද අපිට ඒ ගොඩනැගිල්ල අහිමි වෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා. අද සමුපකාරය අතුරු බදු දීලා තියෙනවා මේ ගොඩනැගිල්ල තියෙන භූමිය. ඒවගේම අපි දන්නවා පාදුක්ක උප කාර්යාලය හරහා අපි සභාව ගෙතියන්නේ වරිපනම් ආදායමෙන්. පාදුක්ක ප්‍ර දේශයේ වරිපනම් ආදායමින් තමයි මේ සීතාවක ප්‍රාදේශීය සභාවෙන් වැඩි හරියක් සංවර්ධන කටයුතු සිදු වෙන්නේ. නමුත් අද අපිට පාදුක්ක උප කාර්යාලය එදා ගම් සභා යුගයේ තිබුණු කාර්යාලයම තමයි තියෙන්නේ. අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ලබන වසරේවත් ඒ උප කාර්යාලය සංවර්ධනය කරලා එතන නවීන ගොඩනැගිල්ලක් ඉදිකරලා පාදුක්කට අළුත් පෙනුමක් ලබා දෙන්න කියලා. ඒවගේම වෙළඳ සංකීර්ණය අද ගරා වැටිලා තියෙනවා. ඒ වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් විදිහට සලකනවා. ඒවගේම අපි හැමදාම ඉල්ලනවා පාදුක්ක නගරය දියුණු කරන්න. ඒ ආශ්‍රිතව තියෙන කුඩා නගර දියුණු කරන්න කියලා. අපිට තාම බැරි වෙලා තියෙනවා එක රුපියලක්වත් ඒ සඳහා යොදවා ගන්න. අපි කපා කරනවා බෝපේ උප නගරයක් හැටියට. අපි නියෝජනය කරන කොට්ඨාසය. ග්‍රාම සේවක වසම් 05 ක් තියෙනවා. අපිට වැසිකිලියක්වත් හදා ගන්න බැරි වෙලා තියෙනවා පහුගිය කාලයේ. අපේ ආණ්ඩු තිබුණා. අපේ සභාපතිවරු හිටියා. නමුත් අපිට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කණගාටු වෙනවා සභාව නියෝජනය කරන උප සභාපතිවරයා විදිහට අපි හිතනවා ඉදිරි වසරේවත් ඔබතුමා ඒ සඳහා මැදිහත් වෙලා අපිට RD හෝ PRD ඉඩම තුළ ඒ කටයුත්ත ඉටු කරන්න පුළුවන් කියලා. නැත්නම් අපිට ඉඩමක් පවරාගෙන හරි අපිට බලාපොරොත්තුවක් තියෙනවා නාගරික සංවර්ධන ඇමති ධුරය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ලැබෙයි කියලා. ඒ ලැබීම තුළ බෝපේ මංසන්ධියට රාජ්‍ය ඉඩමක් නැහැ. 124 බස් නැවතුමට පාවිච්චි කරන්නෙන් ඒ හන්දිය. ඉතින් අපි ඉඩමක් අත්පත්කරගෙන හරි ඒ සංවර්ධන කටයුතු කරන්න ඔබතුමාගේ අමාත්‍යතුමා සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒවගේම අපි දන්නවා සිරිසේන

රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ මේ සභාව නියෝජනය කරනවා වැඩ ඒකක ශක්තිමත් කරන්න ආරම්භ කළා කටයුතු කළා. නමුත් රවින්ද්‍ර ජයසිංහ මැතිතුමා ඒ කටයුත්ත ඉදිරියට ගෙන ගියා. නමුත් පහුගිය කාලයේ අපේ සභාවේ සේවකයෝ විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. නමුත් අපිට වැඩ ඒකක ටික ශක්තිමත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ හරහා ප්‍රාදේශීය සභාවේ වරිපනම් මුදලින් උසාවි දඩ මුදලින් මුද්දර ගාස්තු වලින් සංවර්ධන කටයුතු කරනවා. පාරවල් හදනවා. තාර දානවා. කොන්ක්‍රීට් කරනවා. නමුත් අද ඒ මාර්ග නඩත්තු කරගන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. අපේ යන්ත්‍ර සුත්‍ර තිබුණත් අතින් කාණු කපන්න වෙන අවස්ථා තියෙනවා. මම ගරු සභාපතිතුමාගෙන් ඉල්ලනවා අපි තවත් ප්‍රමාද නොකර අපේ සේවකයෝ ඉන්නවා ඕනවාට වැඩිය ඒ සේවකයෝ යොදාගෙන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගනිමින් මේ මාර්ග නඩත්තුවට කාණු පද්ධති සංවර්ධනය කරන්න කටයුතු කරයි කියලා ඉදිරියේදී. ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕන ඉතාම හොඳ යෝජනාවලියක් ඔබතුමාගේ අයවැය ප්‍රකාශනයේ තියෙනවා. සුරකිමු මාතෘත්වය, සෙනෙහසේ නවාතැන, පූර්ව ළමාවිය මධ්‍යස්ථානය. මම ගරු සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පාදුක්ක ප්‍රදේශයේ පූර්ව ළමාවිය මධ්‍යස්ථාන තියෙන්නේ මම හිතන්නේ මිනිස් හා පාදුක්කේ. අපි ඉල්ලීමක් කරනවා බෝපේ ප්‍ර දේශයේ ඉඩමක ගොඩනැගිල්ලක් හදලා හරි පූර්ව ළමාවිය මධ්‍යස්ථානයක් ලබා දෙන්න. මොකද පාදුක්ක නගරය ආසන්නව බෝපේ රාජසිංහ මහා විද්‍යාලය තියෙනවා. අද බෝපේ රාජසිංහ විද්‍යාලය කියන්නේ ප්‍ර දේශයේ ජනප්‍රියම පාසලක්. පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ ළමයි අස්කරලා ඒ විද්‍යාලයට දානවා. අද වටරැක දිහා ඉදන් ළමයි එනවා. ගොඩගම ඉදන් ළමයි අද බෝපේ රාජසිංහ විද්‍යාලයට එනවා. ඒවගේ පාසලක් තියෙන ප්‍ර දේශයක පූර්ව ළමාවිය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මුදලක් වෙන් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒවගේම මේ පෙර පාසල් වලින් අයකිරීම අයිත් කරලා තියෙනවා. මමත් කැමතියි දුප්පත් ළමයෙකුට කියක්වත් නැතුව ඉගෙන ගන්න තියෙනවා නම්. නමුත් අපිට මේකේ ගැටළුවක් වෙනවා ළමයි ඇතුළත් කර ගැනීමේදී. සේරම පොරකයි පාදුක්ක අපේ පෙර පාසලට ඇතුළත් වෙන්න. මිනිස් පෙර පාසලට ඇතුළත් වෙන්න. අපි එතකොට සීමා කරන්නේ කොහොමද. එහෙම ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා. අපි ප්‍ර දේශයේ මන්ත්‍රිවරු හැටියට අපිත් අසරණ තත්වයට පත් වෙනවා ළමයි තෝරන්න ගිහිල්ලා. මම හිතන්නේ අපි කොයිදේවත් නිකන් දෙන්න හොඳ නැහැ. නිකන් දුන්නාම අගයකුත් නැහැ. ඒ සම්බන්ධව තව ටිකක් ඉදිරියේ මුදල් කමිටුවේ හරි සාකච්ඡා කරලා සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. වැඩි වෙලාවක් කපා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ අයවැයට අපි කොහොමත් සහාය දෙනවාද කියලා රණවක මන්ත්‍රිතුමා කිව්වා එතුමා සහයෝගය දෙනවා කියලා. අපි බැලුවේ අපි තීන්දුවක් ගත්තා නම් හරි ඔබතුමා මොකද්ද දන්නේ නැහැ කරන්නේ. අපිත් බලාපොරොත්තු වෙනවා එහෙම දෙයි කියලා. ගරු සභාපතිතුමනි මම හිතනවා මේ වසරේ එක්සත් ජාතික පක්ෂයට අරමුදල් නිදහස් කරන්න අවශ්‍ය නැහැයි කියලා මොකද ඔවුන් මේ අයවැයට විරුද්ධ වෙනවා නම් පක්ෂයේ තීන්දුව මත ඔවුන්ට අපේ මුදල් නොදී ඉමු කියලා මම යෝජනාවක් විදිහට ගේනවා එක්සත් ජාතික පක්ෂයට ඒ මුදල් ලබා දෙන්න එපා මොකද අයවැයට විරුද්ධ වෙනවා නම් කියලා. ඔවුන් හැමදාම මේ සභාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඔවුන් හැමදාම ඇවිල්ලා සභාපතිවරයාව රවට්ටගෙන අයවැයේදී ජන්දයට විරුද්ධ වෙනවා. ඔවුන් හිතන්නේ අපේ මාග්‍රට මන්ත්‍රිතුමිය ඉතා කණගාටුවෙන් වුණත් අද විරුද්ධ වෙනවා කිව්වා. එතුමියට ඇදෙන තරමට ඉන්නේ විරුද්ධව ජන්දය දෙන්න වෙනවාට. අපේ සභාවේ අයවැයෙන් මුදල් ඕන නැති හින්දා තමයි ඒ මුදල් එපා හින්දා තමයි ඒ අයවැයට විරුද්ධ වෙන්නේ. ගරු සභාපතිතුමනි, අපේ ඊළඟට තියෙන ගැටළුව තමයි කැලි කසල ප්‍රශ්නය. කැලි කසල ඉවත් කිරීමට සභාවට ඉඩමක් අත්පත් කරගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය කොහෙන්හරි හොයා ගෙන අවශ්‍ය ඉඩම් අපේ ප්‍රදේශයේ තිබුණත් ඒකට එකගතාවය ලබලා දෙනවා. චිත්තක මන්ත්‍රිතුමාගේ ප්‍ර දේශයේ ඉඩමක් තියෙනවා. අපි ඒ ගැනත් හොයා බලලා කටයුතු කරමු. මොකද අපේ ප්‍ර දේශ සිසු යෙන්ම ජනාකීර්ණත්වයට පත් වෙමින් තියෙන ප්‍ර දේශ. අද වෙන්දේසි ඉඩම් රාශියක් තියෙනවා. ඒ වෙන්දේසි ඉඩම් වල පදිංචිකරුවන්ට අද කුණු ටික දාන්න තැනක් නැතිව ඉන්නවා. ආසනයේ වරිපනම් ගන්න හැම තැනකින්ම කුණු එකතු කිරීමක් කරන්නේ නැහැ. නමුත් වරිපනම් ගෙවන යම්

කොටසකට එයින් අසාධාරණයක් වෙනවා. එක කොටසකට සාධාරණයකුත් යම් කොටසකට අසාධාරණයක් වන නිසා අපි ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් අපේ ප්‍රදේශ වලත් අඩු ගාණේ නගර ආශ්‍රිතවත් ඒ කැලි කසල එකතු කිරීමේ සතියකට දවස් දෙක තුනක්වත් පැමිණීමට අවශ්‍ය මම හිතන්නේ දැන් රටවාහන තියෙනවා. අපේ සභාවට අවශ්‍ය සම්පත් අවශ්‍ය ප්‍රමාණයට ලැබීලා තියෙනවා. ඒ සම්පත් ප්‍රයෝජනයට අරගන්න. අපි දන්නවා අපේ ප්‍රදේශයේ ජනතාව වරිපනම් ගෙවනවා. අක්කර බදු ගෙවනවා. ඔවුන්ට කිසිම සෙතක් නැහැ පාරක් හදන එක ලයිට් එකක් දානවාට අමතරව. ඒ නිසා මම ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ප්‍රදේශ තෝරාගෙන අපිට කැලි කසල ඉවත් කිරීමේ සහයෝගය ලබා දෙන්න කියලායි. ගරු සභාපතිතුමනි, ආදායම් උත්පාදන ව්‍යාපෘති ගැන කථා කරනවා. අපි හැටදාම කියනවා අපේ ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරක තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ 1/3 ක ප්‍රමාණයක් තියෙන ඉතා සුන්දර පරිසරයක තියෙන ආසනයක්. අපේ ප්‍රදේශයට සංචාරකයෝ දිනපතාම පැමිණෙනවා. කෙටි නිවාඩු සඳහා පැමිණෙනවා. කුමාරි ඇල්ල රන්මුදු ඇල්ල ඒවගේම උඩගම නාන පීල්ල ඒවගේ ප්‍රදේශ වල අපේ තියෙන ස්ථාන ටික සංවර්ධනය කරන්න. මම හිතන්නේ අපේ අයවැය යෝජනා වල මේවා කථා කරලා ඇති ඉහේ කෙස් ගාණට. කථා කරනවා විතරයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ප්‍ර දේශ වල කුණු ටික එකතු කරලා ඒ සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කරලා ඒ සඳහා යම් මුදලක් වියදම් කරලා සේවකයෙක් දාලා ටිකට එකක් කඩලා නැත්නම් ඒ ප්‍රදේශයේ අද බෝතල් වලින් පිරිවිව ප්‍රදේශ වෙලා තියෙනවා. උඩගම නාන පීල්ල ගාව රන්මුදු ඇල්ලේ යන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. අපිට ආදායම් උත්පාදනය කරගන්න හොඳම ව්‍යාපෘතියක් හැටියට ඒ සංචාරක ව්‍යාපෘතිය හරහා යම් වැඩපිළිවෙලක් යොදන්න කියලා ඒ සඳහා මුදලක් වෙන් වෙලා නැහැ. ඒ සඳහා මුදලක් වෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ගරු සභාපතිතුමනි, මම අපේ සභාව පැත්තෙන් පොඩි ඉල්ලීමක් කරනවා මෙය වායුසමනය කලා නම් මීට වැඩිය පහසුවක් තියෙනවා. අපිටත් දැන් උදේ ඉදන් වාඩි වෙලා හිටියා පැය 08 ක් 09 ක්. මීට වැඩිය අඩු වියදමක් යන්නේ. ඒ සඳහා මුදලක් වෙන් කරන්න. මම හිතන්නේ කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. ඒවගේම මම දකින අඩුපාඩුවක් තමයි ප්‍රධාන කාර්යාලයේ රට වාහන අපේ සේවකයන්ගේ බයිසිකලයක්වත් දාන්න ස්ථානයක් නැහැ. ඒ සඳහා නොතෙමෙන ගරාජයක්වත් හදන්න. හදිසියේ උප කාර්යාලය ළගට එන්න බැහැ. දෙපැත්තේ වාහන ගහලා. ඒ සඳහා නිශ්චිත ස්ථානයක් යොදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබතුමා ගෙනාපු මේ අයවැය ඉතාමත් හොඳ අයවැයක්. මොකද අයවැයක් කියන්නේ අපිට තියෙන ප්‍රධානම ආදායම වරිපනම්, උසාවි දඩ, මුද්දර ගාස්තු අක්කර බදු ඒ ටික තමයි අපිට තියෙන්නේ ප්‍රධානවම. අපේ ඉන්න කාර්යමණ්ඩලයෙන් මම ඉල්ලීමක් කරනවා මේවා එකතු කිරීමට උනන්දුතාවයක් ලබා දෙන්න. ලේකම්තුමා ඒ කටයුත්ත කරයි. අපිට එතකොට ඒ ඉලක්ක කරා යන්න පුළුවන්. අපි හිතනවා ප්‍රධාන අමාත්‍යතුමාත් දැන් අපිට සහයෝගය ලබා දෙන නිසා එතුමා අපිට තියෙන මුද්දර ගාස්තු වැඩි ප්‍රමාණයක් ඉදිරි අවුරුද්දේ නිදහස් කරයි. එතකොට අපිට මේ ඉලක්ක කරා යන්න පුළුවන්. පහුගිය කාලයේ 2018 වසරේ අයවැය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සම්මත කරගත් අයවැයක් අපි මෙතුමා කල් ක්‍රියාත්මක කළේ. අපේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන මුදල් බොහොම ටිකක් තමයි මේ වසරේදී ලබා දෙන්න පුළුවන් වුණේ. මම සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මෙතන ප්‍රමාණය කියන්නේ නැහැ. ඒ සඳහා හිතලා බලලා වැඩිපුර ප්‍රතිපාදන මුදල් අපේ සියළු මන්ත්‍රීවරුන්ට වෙන් කරලා දෙන්න කියලා ප්‍රමාණය කියන්න හොඳ නැහැ එතකොට අපේ එක්සත් ජාතික පක්ෂයේ අය කලකිරෙයි අපිට හම්බ වුණේ නැහැනේ කියලා. ඔබතුමාගේ අයවැයට අපේ කණ්ඩායමේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කොමියුනිස්ට් පක්ෂයෙන් අනෙක් අපේ සභෝදර පක්ෂ වලත් සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් නිහඩ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් පුසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මන්ත්‍රී මණ්ඩලයේ සියළුදෙනාගෙන්ම අවසරයි. ලේකම්තුමා කාර්ය මණ්ඩලය සියළුදෙනාගෙන්ම අවසරයි. ඔබතුමා අද ඉදිරිපත් කරලා තියෙන අයවැය ඉතාමත් කාලෝචිත වාමාංශික දේශපාලනයේ නියලිලා සිටින

සභාපතිවරයෙක් හැටියට අපේ ප්‍රාදේශීය සභාවේ තියෙන ආදායම් තත්වයත් එක්ක සන්සන්දනය කරලා අපේ ප්‍රාදේශීය සභාවත් ආරක්ෂා කරගෙන ගමේ අභිසංක දුප්පත් ජනතාවගේ පීඩාවන් දුරු කිරීම සඳහා ඔබතුමා අද මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය මම අධ්‍යයනය කරපු වෙලාවේ ඇත්තටම හොඳ අයවැයක් හැටියට මම දැක්කා. මම ගොඩක් අයගේ කථා අහගෙන ඉඳලා මටත් හිතුණා යම් අදහසක් දක්වන්න ඕන කියලා. අපි වාමාංශික දේශපාලනයේ නියලිලා සිටින මන්ත්‍රීවරු හැටියට ඔබතුමා නගර සංවර්ධනය පිළිබඳව තුම්මෝදර නගරයත් වග ඉරිදාපොළ නගරයත් මේ අවස්ථාවේදී යෝජනා කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ නගර දෙකේ තුම්මෝදර පොදු පහසුකම් මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඔබතුමා ඒ ගැන අවධානය යොමු කරලා කලින් අපි ඇස්තමේන්තුවක් යොමු කළා. නමුත් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. මේ අවුරුද්දේවත් අපිට ඒක ඉෂ්ට කරගන්නට ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒවගේම වග ඉරිදාපොළ ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමේදී වැසි ජලය බැස යාමේ කාණු පද්ධතිය නිසි ආකාරව නැහැ වග ඉරිදාපොළ හන්දියේ. ඒ ගැන අපි ඇස්තමේන්තුත් කරලා තියෙනවා. ලේකම්තුමා අපේ තාක්ෂණ නිලධාරීතුමියත් ගිහිල්ලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ අපහසුතාවය එතන පවුල් දෙක තුනක් විදිනවා. මොකද ඒ නගරයේ තියෙන වැසි ජලය සියල්ලම බැස යන්නේ කාණුව හරහා. ඒ කාණුවෙන් ගිහිල්ලා ඒ ගෙවල් දෙක තුනම යට වෙනවා. අද ඉරිදාපොළ නගරයත් තුම්මෝදර නගරයත් සංවර්ධන කටයුතු සඳහා භාජනය කිරීමේදී මම ඔබතුමාට ඒ කෙරෙහි අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒවගේම මගේ කොට්ඨාසය තුළ වතුකරයේ දමිළ ජනතාව ජීවත් වන ප්‍රදේශයක්. ඒ වතු වල මම මගේ මැතිවරණ වෙලාවේ මම ඒ ගෙවල් වල ඇවිද්දා. ඔබතුමා පහුගිය කාලයේ ඒ යුගයේ එක වැසිකිලියක් තමයි එක මන්ත්‍රීවරයෙකුට දීලා තිබුණේ. ඒ වැසිකිලියේ ආධාරය හරහා ඒ පවුල් වල ප්‍රශ්නය විසඳන්න බැරි තත්වයක් තියෙනවා. ඒ අභිසංක ජනතාව වෙනුවෙන් ඔබතුමා වැසිකිලි 50 ක් ඉදිකිරීම සඳහා විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. ඒ ගැන මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. මේ යෝජනා ඔබතුමා නිසියාකාරව අරගත්තා වගේම මම හිතනවා මේ ප්‍රදේශයට ස්වාභාවික විපත් සිදු වෙනවා. ගංවතුර උවදුරු, නායයෑම්, ඒ සියළු දේ සිදු වෙනකොට මම මේ අයවැය වාර්තාව කියවලා බලුවාම මට ඒක දැක ගන්න හම්බ වුණේ නැහැ ඔවුන් හට ඒ වෙලාවේදී අපි උපකාර කරන්නට යම් මුදලක් වෙන් කරලා තියෙනවා කියලා. මේ පිළිබඳව ඔබතුමා නැවත අධ්‍යයනය කළ යුතුයි. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපේ සහයෝගය අපි කණ්ඩායමක් හැටියට අපේ පළමු අයවැය හැටියට මේ අයවැයේ වැඩ කටයුතු ටික සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට අපි මන්ත්‍රීවරු හැටියට අපේ ශක්තිය හා සහයෝගය ලබා දීමට අපි අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ අය දේශපාලන වශයෙන් කථාබහ කළාට අවුරුදු 3 ½ ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයත් මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ආණ්ඩුවක් ගෙනිව්වා. හැබැයි අවුරුදු 3 ½ ක් තුළ මේ ප්‍රදේශයටවත් මේ රටටවත් වුණු එක හොඳක්වත් නැහැ. සිදු වුණු දෙයක් තියෙනවා නම් කියන්න. අවුරුදු 3 ½ තුළ අපි මෙන්න මේ දේ කළා කියලා රජයක් හැටියට. හැබැයි අපේ රජය කාලයේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ නිසා වැඩ බැරි වාසන්තෙන් අරගෙන වැඩ පුළුවන් වාසන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මෙමත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමීට හිතුණා මේ රට ගෙනියන්න පුළුවන් එකම නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. අපේ අයවැය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පූර්ණ සහයෝගය දෙනවා. මේ අයවැය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට අපගේ සහයෝගය දක්වමින් ඔබ සියළුදෙනාටම ජයවේවා යැයි ප්‍රාර්ථනා කරමින් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

අපේ වෙනත් මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරන්නේ නැද්ද.

ගරු උප සභාපතිතුමනි, මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි. ඉතා දීර්ඝ වෙලාවක් පැය 09 ක් පමණ ආසන්න කාලයක් අපි මේ සභාවේ මන්ත්‍රීවරු 38 දෙනෙක් කථා කරනවා කථා කරනවා අහගෙන හිටියා මේ කාලය තුළ. මේ අයවැය පිළිබඳව



බෙහෝ අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා. අපි අදහස් ඉදිරිපත් කරපු ඉදිරිපත් නොකරපු හැමෝමම ස්තුතිවන්ත වෙනවා මේ අයවැයට සහභාගි වෙලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා සහයෝගය දැක්වීම පිළිබඳව. මම සතුටු වෙනවා මේ අයවැය සම්බන්ධව සභාපති හැටියට අපිව රකින්න දෙපාර්ශවයම එකඟ වීම ගැන. අද ආණ්ඩුව අපිට ඡන්දය නොදී හිටියානම් විපක්ෂය ආරක්ෂා කරනවා කියලා කිව්වා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 04 ම මේ සභාපති ධුරයේ රැඳෙමින් අපිට අයවැය ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි බොහොම සතුටුයි. එහෙම මන්ත්‍රී කණ්ඩායමක සභාපතිවරයා විදිහට කටයුතු කරන්න ලැබීම පිළිබඳව. ඒ සතුටත් අපි ප්‍රකාශ කරනවා. ඒවගේම ඒ කෙසේවෙතත් අද අයවැය ආරම්භ කරමින් මංජුල වීරරත්න මන්ත්‍රීතුමා උදේ කාලයේ බොහෝ තර්ක ඉදිරිපත් කරමින් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් එතුමා මා මීට පෙර කරපු ඒ වචන හරඹ ඒ විදිහටම පස්වෙනි වතාවටත් අපි ඇහුවා. අපි දැක්කා. ඒ නිසා එතුමාට අනුව මේ අයවැය මම හිතන්නේ කිසි එලයක් නැති ප්‍රතිඵල රහිත අයවැයක් හැටියට තමයි එතුමාගේ සංඛ්‍යා ලේඛන සහ අදහස් දැක්වුවේ. විපක්ෂ නායකතුමාත් ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීතුමන්ලාටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඒ සම්බන්ධයෙන් හොඳ අදහස් ගණනාවක් තිබුණා. මංජුල වීරරත්න මන්ත්‍රීතුමාට ඇයි මේ කාරණා පිළිබඳව එහෙම අදහසක් අරගන්න බැරි වෙන්න මම එතුමාගෙන් ඉල්ලනවා මට පහුකාලයකදී හෝ මේ අයවැයවල් වලින් හොඳ අයවැයක් මේ ප්‍රාදේශීය සභාවේ අපිට බලා ගන්න පුළුවන් නම් අරන් එන්න. මම ආසයි ඒක බලලා එහෙම අයවැයකට ගමන් කරන්න. විශේෂයෙන්ම වරිපනම් බදු ගැන මා කපා කළා. මේවනවිට වරිපනම් බදු ප්‍රතිශතය 61 % කට අපි ලබා ගෙන තියෙනවා. 61% ක් වරිපනම් බදු අපේ වාර්තා අනුව මේ ඔක්තෝම්බර් මාසය වනවිට අපි උපයාගෙන තියෙනවා. ඒවගේම වරෙන්තු ගාස්තු අපි අයවැය අනුව ඒවා අපේක්ෂිත ඉලක්කයන් කරා ළඟා වෙමින් තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා ඒ කටයුතු වලටත් අපිට හොඳ ප්‍රතිඵල එකතු කිරීම අපිට ලැබෙනවා කියලා. කුලී මුදල් අපි 74 %ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. ඒවගේම ආදායම් ආධාරත් එලෙසින්ම අපි සැහෙන තැනකට මේ ආදායම් එකතු කිරීමෙන් අපි ගමන් කරලා තියෙනවා. අඩුපාඩුකම් තියෙන බව සැබෑව. නමුත් අපි ඒ සියල්ල මග හැරගෙන මේ වර්ෂය තුළ අපි කටයුතු කරන්නට සුදානම් බව අපි ප්‍රකාශ කරන්නට ඕන. ඒ සඳහා උප සභාපතිතුමා ප්‍රධාන මන්ත්‍රීතුමන්ලාගේ ඒ සහාය අපි නිරන්තරයෙන් ලබාගෙන අපේ පක්ෂ වල ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය ආදී අපේ ප්‍රදීප් මන්ත්‍රීතුමාගේ පක්ෂය මේ හැමදෙනාම ඒවගේම පොදුජන එක්සත් පෙරමුණ මේ සියළු දේශපාලන පක්ෂ ඒවගේම අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අපේ සභාවේ මේ වැඩ කටයුතු වලට අනාගතයේ ඒ සහාය ලබා දීලා මේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් ඒ හැමකෙනාගේම යුතුකම හා වගකීම ඉෂ්ට කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ අයවැයේ කාරණා 10 ක් මත පදනම්ව අපි මේ අයවැය ඉදිරිපත් කළා. ඒ නිසා ඒ කාරණා 10 මේ පනත අනුව අපිට කරන්න තියෙන කාරණා මත තමයි මේ අයවැය අපි සකස් කරලා ඉදිරිපත් කළේ. ඒ නිසා මීට වඩා පොදු උපයෝගීතා සේවාවන් එක්ක අපිට ඉෂ්ට කරන්න තියෙන වැඩ කොටස එලෙසින් ඉෂ්ට කරන්නට අපි හැකි උපරිම පෙර අවුරුදු හතරෙන් ඒවගේම ඒ ගත්ත අත්දැකීම් එකතු කරගෙන තමයි අපි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අයවැය ලේඛන අතර වඩා හොඳ අයවැය ලේඛනයක් 2019 වර්ෂයට අදාලව අපේ සභාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අපිට හැකියාව ලැබුණාය කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට මීට වඩා බදු ගහලා අයකරන්න පුළුවන් තත්වයක නෙමෙයි අපි අයවැය සකස් කරන කාල සීමාවේ තිබුණේ. ඒ නිසා අපේ රටේ මිනිසුන්ට හොඳටම බදු ගහලා අපේ ජනතාවට හුස්ම ගන්න බැරි කාලයක තමයි පහුගිය මාසේ 26 වෙනිදා වෙනකම් අපි හිටියේ. අපි හැමෝම දන්නවා. අපේ රටේ පහුගිය වසර 3 ½ ක කාලය ඇතුළේ අපි බොහෝ අමාරුකම් වලට මුහුණ දුන්නා. ඒක ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ තියෙන ප්‍රශ්න ගැන අපි දන්නේ මේ ඊයේ පෙරෙයිදා. එහෙම ප්‍රශ්න තිබිලා තමයි මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ කියන එක තමයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. මේ අයවැය හදන කාලය

වෙනකොට අපිට අළුතින් දෙයක් මිනිසුන්ගෙන් අරගන්න පුළුවන් තත්වයක මේ රට තිබුණේ නැහැ. ඒ නිසා අපි වරිපනම් සීමාව වැඩි කරන්න කියලා අදහස් ආවා යෝජනා ආවා. නමුත් අපි ඒවා ක්‍රියාත්මක කරන්න අපිට යන්න පුළුවන් මට්ටමක තිබුණේ නැති බවයි අපි කණ්ඩායම් රැස්වීමේදීත් කථා කළේ. අපිට එහෙම මුදල් එකතු කරන්න පුළුවන් තත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් උපරිම විදිහට අපි මේ අයවැයේ මුදල් ලබා ගන්න පුළුවන් තැන් වලින් මුදල් අරගෙන මේ කටයුත්තට ගමන් කරන්න අපි කටයුතු කළේ. අපි මුද්දර ගාස්තු පිළිබඳව වැඩි විශ්වාසයක් තිබිණ. ඒ වෙනුවෙන් අපිට පහුගිය කාල සීමාවේම පෙර වසර වලත් ඒවගේම මේ වසරේත් අපිට ලැබුණු ආදායම අනුව අපි විශ්වාස කරනවා අපිට මේ ඉලක්කය ළඟා කරගෙන ඒ මුදල් ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ ගැන විශ්වාසයක් තියලායි ඒ මුදල් ප්‍රමාණය දැමීමේ. ගිය අවුරුද්දේ 74 තිබුණු වෙලාවේ අපි මේ අවුරුද්දේ ඊට වඩා එහාට ගමන් කරලා තියෙනවා. අපිට ලබන අවුරුද්දට මේ යෝජනා ටික ක්‍රියාත්මක කරගන්න පුළුවන් ප්‍රමාණවත් මුදල් ප්‍රමාණය අපිට ලැබේවි කියන විශ්වාසය තමයි අපිට පවතින්නේ. ඒවගේම 2015 අයවැය ලේඛනය ගැන මංජුල වීරරත්න මන්ත්‍රිතුමාත් තවත් අපේ මන්ත්‍රිතුමන්ලා අදහස් ඉදිරිපත් කළා ඒ අයවැය ලේඛනය අපිට ඉදිරිපත් කළාට එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ හැකියාවක් ඒ මාස 06 ක කාලයේ අපිට ලැබුණේ නැහැ අපේ ආණ්ඩුව වෙනස් වීමත් එක්ක. ඒ නිසා ඒ මැතිවරණයේදී පරාජ වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා විතරක් නෙමෙයි අපිට ආණ්ඩුවත් අහිමි වුණා. ආණ්ඩුවට අපේ මන්ත්‍රිවරු 142 ක් ඉන්න වෙලාවේ අපිට දි.මු ජයරත්න ඇමතිතුමා එක විනාඩි 05 කින් 10 කින් අපේ රටේ අගමැති පුටුවෙන් මන්ත්‍රී පුටුවට වැටෙනවා. එහෙම අවස්ථාවකදී අපේ ආණ්ඩුව අරගෙන එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුව හදලා මේ අපේ තිබුණු වැඩ කටයුතු ටික අපේ සැලසුම් අනුව ඉස්සර අරගෙන යන්න අපිට ප්‍රතිඵල ලබා ගන්න තිබුණු තැන් අපිට නැවත ලබා ගන්න බැරි වුණා. ඒවගේම අපේ මංජුල වීරරත්න ඇමතිතුමා බොහෝ කාරණා කථා කළා. විශේෂයෙන්ම අපි හදපු බස් නැවතුම්පොළවල් ගැන කථා කළා. ඒවා පහුගිය කාලයේ තිබුණු විදිහත් අද ඒවා නවීකරණය කරමින් යනවා. එදා ආදායම් උත්පාදන ව්‍යාපෘති විදිහට තමයි එදා අපි ලබා දුන්නේ. ඒවා එලෙසින්ම ක්‍රියාත්මක කරලා ඉස්සරහාට අරගෙන යන්න බැරි වුණා අපෙන් පස්සේ අද වෙනකම් ඒ කාරණා එලෙසින්ම පවතිනවා. දැන් පෞද්ගලික අංශයත් එක්ක කථා කරලා එවැනි තත්වයනුත් වෙනස් කරන්න කටයුතු කරමින් යන බව අපි සඳහන් කරන්නට ඕන. වන්දන සුරියආරච්චි මන්ත්‍රිතුමාත් ඉතා දීර්ඝව පැයකට වඩා වැඩි කාලයක් එතුමා මේ සභාවේ අදහස් දැක්වුවා. ඒ නිසා ඒ මොන විවේචනයත් තිබුණත් ප්‍රාදේශීය සභාව විදිහට අපි මේ අයවැය ලේඛනය හරහා මේ ජනතාවගේ පහසුකම් මේ අයවැය ලේඛනයේ සඳහන් කාරණා ඉෂ්ට කරන්න අපි මන්ත්‍රී මණ්ඩලය අපේ කණ්ඩායම විදිහට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕන. මේ වටහා ගැනීමට තියෙන අඩුපාඩුකම් අපි දැක්කා. ඩෙංගු මර්දන ව්‍යාපෘතිය පිළිබඳව කථා කළා හංවැල්ල හා පාදුක්ක ගැන විතරයි කියලා. නැහැ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල දෙකට අදාලවයි මුදල් වෙන් කරලා තියෙන්නේ. එතකොට මුළු ආසනයම සම්පූර්ණ වෙනවා. ඒ නිසා එවැනි කාරණා මත ඉදගෙන එතුමන්ලා කාරණා ඉදිරිපත් කළා. ඒවගේම අද මාර්ග පද්ධතිය සංවර්ධනය නොකිරීම පිළිබඳව කාණු පද්ධතිය ගැන මෙතුමන්ලා කථා කළා. මම හිතනවා මේ සභාවට පැවරුණු මාර්ග ප්‍රමාණය අද ඔබතුමාලා දකිනවා ඒ කාලයට වඩා අද බොහෝ වැඩියි. හැබැයි අපි එයට ගැලපෙන විදිහට සභාවේ සේවක සංඛ්‍යාව අපිට ලැබිලා නැහැ. අපි දන්නවා සිරිල් මහත්තයා ඉන්න කාලයේ එතුමාලා වැඩ කළා. හැබැයි ඒ තිබුණු පාරවල් ප්‍රමාණය ප්‍රාදේශීය සභාවට පැවරුණු ප්‍රමාණය අඩුයි. අද ඊට වඩා වැඩියි. නඩත්ති කිරීම එදා තිබුණු බොරළු පාරට වඩා අද තාර පාරවල් සංඛ්‍යාව වැඩියි. ඒවා නඩත්තු කිරීම් කරන්න වෙනවා. මේ තත්වයන් ගැන බලන විට සේවක සංඛ්‍යාවේ ගැටළුවත් එක්ක අපිට විවිධ ගැටළු වලට මුහුණ පාන්න වෙනවා. ඒක විටින් විට වසරෙන් වසර තත්වය උද්ගත වෙනවා පාරවල් සභාවට පැවරෙන්න පැවරෙන්න. ඒනිසා කාණු පද්ධති වැඩි වෙනවා. සේවක සංඛ්‍යාව එලෙසින්ම වැඩිවීමක් නැහැ වසර ගණනාවකින්. ඒ නිසා ඒ සම්බන්ධව ඉල්ලීම් කරලා තියෙනවා. අපිට පුළුවන් වෙයි ව්‍යාපෘති යටතේ හෝ මේ කටයුත්ත සම්පාදන කරගෙන ඉදිරි වර්ෂයේදී අපි උපරිම කැපවීමෙන් මේ කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන්න ඕන. ලිබඩු කාර්යාල උපකරණ

ගැන කටා කළා. එයින් රු. කෝටියක මුදලක් ලක්ෂ 100 ක මුදලක් අපි වෙන් කරන්නේ උප සභාපතිතුමා ප්‍රකාශ කළ විදිහට මේ ගොඩනැගිල්ල වායු සමනය කරගන්න ඕන කිව්වා. අපි ඒ සඳහා සුර්ය බල ශක්තිය ලබා ගැනීම සඳහා අපි ණය මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඒ වැය ශීර්ෂයේ ඇතුළු කරලා තිබුණු 109 -2 යටතේ තිබුණු මුදල් ප්‍රමාණය. ඒක හයලක්ෂ හැටදාහයි අනෙකුත් ලිබඩු හා කාර්යාල උපකරණ වෙනුවෙන් වෙන් කරලා තිබුණේ. දේශීය ණය සංවර්ධන අරමුදලින් ඒ ණය ලබා ගත්තොත් අපිට මේ කටයුත්ත කෙසේ හෝ මේ වසරේ මුල් කාල සීමාවේ මාස 06 කින් පමණවත් අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයකින් අපි කටයුතු කරනවායි කියන කාරණය අපි මතක් කරන්න ඕන. බොහෝ කාරණා අපේ මන්ත්‍රිතුමන්ලා හැමෝම කටා කළා. අයවැය ගැන හොඳ අදහස් ගණනාවක් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම පෙර පාසල් වල දරුවන් සඳහා රු.600 ක මුදලක් මාසිකවම අයකළා. ඒ ගාස්තුව තමයි අපිට අයින් කරන්න සිදු වුණේ. විවිධ ගැටළු හා ප්‍රශ්නත් දිගින් දිගටම මේ සම්බන්ධව ආවා. ඒවගේම අපි අදහස් කරනවා අපේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය අපි එලෙස ලබා දිය යුතුයි කියලා. මේ මුදල් ලබා නොගැනීම මත ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවත් එක්ක කටා කරලා විමල් ප්‍රසන්න මන්ත්‍රිතුමාගේ ප්‍රධානත්වයෙන් අපිට මේ ගැන කටා කරන්න පුළුවන්. ඒ වැඩසටහන ගැන අපේ පෙර පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය වැඩි කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දරුවන් ඇතුළත් කිරීමේදී ප්‍රශ්න ගැටළු මතු වන්නට අපේ පෙර පාසල් පද්ධතියේ ඉන්න ප්‍රමාණය වැඩි කරන්න අපි මේ වෙලාවේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම මම හැමදාම කියන දේ බස්නාහිර පළාතේ ප්‍රඥප්තීන්ට අනුව හොඳ නිවැරදි මග පෙන්වීම අපේ රජයේ මධ්‍යස්ථානයක් විදිහට පෙර පාසලට වගකියන ආයතනය විදිහට සීතාවක ප්‍රාදේශීය සභා පෙර පාසල් පද්ධතිය එක දෙයක් හරි දෙයක් උගන්වන පෙර පාසල් පද්ධතියක් බවට පත්වීම ගැන තමයි මම දැක්කේ. හැම ළමයෙකුටම ඒක දෙන්න බැරි වුණත් මගේ අරමුණ හා ඉලක්කය වන්නේ ඒ අවශ්‍ය කරන අධ්‍යාපන ප්‍රමිතිය අපි ළගය එන දරුවන්ට ලබා දීම. ඒවගේම එතනින් එහාට ගිහින් ඉදිරි වර්ෂය ඇතුළේ අපේ සීතාවක බල ප්‍රදේශයේ තියෙන සියළු පෙර පාසල් ආචාර්ය මණ්ඩලය දැනුවත් කරලා එක විෂය නිර්දේහයක් අපේ සීතාවක දරුවන්ට ඒ අවශ්‍ය කරන ප්‍රමිතියට ඒ අවශ්‍ය කරන නිර්නයකයන්ට අනුව ඉගැන්වීමේ කටයුතු තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් අපේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පෙර පාසල් සම්බන්ධව අපි අළුත් ආචාර්ය මණ්ඩලයක් සුදුසුකම් තියෙන අයගෙන් බඳවා ගත්තා. ඒ නිසා ඒ අයත් සමග අපේ හිටපු ආචාර්ය මණ්ඩලයත් සමග එකතු වෙලා මේ කටයුතු වඩා ශක්තිමත් මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවා. ඒක තමයි අපේ ඉලක්කය. මට මතකයි මීට පෙර වසර වලදී අපේ සභාවේ මන්ත්‍රිතුමන්ලා මංජුල මන්ත්‍රිතුමාත් කිව්වා එක කාරණයක් ගැන එක වසරක එක කාල සීමාවක යන්න ඕන කියලා. ඒ අනුව අපි ඔබතුමාලාට කියන්න ඕන පුස්තකාල පද්ධතිය අපි ඒ වෙනුවෙන් අපේ කැපකිරීම උපරිම ලෙස කළා. ඒ සඳහා අපිට විශාල මුදලක් වැය කරන්න පුළුවන් වුණා. අද අපිට පුස්තකාල වලට කරපු ආයෝජන ගැන සතුටු වෙන්න පුළුවන්. අපේ පුස්තකාල පද්ධතිය අද ඉහළ මට්ටමකට පත් වෙලා තියෙනවා. පළාත් පාලන ආයතන අතර හොඳ පුස්තකාල පද්ධතියක් බවට බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ අපිට හිමිව තියෙන්නේ අපි ඒ කරපු ආයෝජනයන් සහ ඒ කරපු කැපකිරීම් මතයි කියන කාරණය මතක් කරන්න ඕන. ඒ නිලධාරීන් කරන්නවු කැපකිරීම නිවාස හා ප්‍රජා සංවර්ධන අංශය, පුස්තකාල, පෙර පාසල් ඒ සියළුදෙනා කරන්නාවූ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට අපිට හොඳ තත්වයකට ගමන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ලබන වසර 04 ක කාලය ඇතුළේ හෝ මේ පෙර පාසල් හා මාතෘ සායන ඉහළ තැනකට කටා කරන්න පුළුවන් තැනට අපේ පද්ධතිය මෙතනයි තියෙන්නේ කියන තැනට ගේන්න අපි උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ මන්ත්‍රි මණ්ඩලයේ විශේෂයෙන් අපේ කාන්තා මන්ත්‍රිවරියන් ගණනාවක් මේ සභාවේ ඉන්නවා. ඒ අයගේ සහාය අපිට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ මාතෘ සායන වල අඩුපාඩු ගැන කටා කළා. අපි ඒවා ගැනත් ලබන වර්ෂයේ අවශ්‍ය කරන පහසුකම් මොනවාද කියලා බලලා ප්‍රාදේශීය සභාවට පුළුවන් දේත් ඉන් බාහිරව ලබා ගත හැකි දේත් අපි ලබාගෙන ඒ

මධ්‍යස්ථානක් පුස්තකාල වල ගුණාත්මක තත්වයට පෙර පාසලක් මාතෘ සායනක් එලෙසින් ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමුන්තාන්සේලාගේ අදහස් යෝජනා හා ඒ සොයා බැලීම් වලට තමුන්තාන්සේලා එකතු වෙන්න කියන කාරණාව තමයි අපි සභාව විදිහට මතක් කරන්නේ. ඒ වෙනුවෙන් හැකියාව තියෙන දස්කම් තියෙන අය ඒ වෙනුවෙන් උනන්දුව තියෙන අය ඉන්නවා. ඒ නිසා හැමෝම ඒ කටයුත්තට එකතු වෙන්න කියන කාරණාව මතක් කරනවා. ඒවගේම වෘත්තීය පුහුණුව පිළිබඳව ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරපු අපේ මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. ඒ නිසා ඒ අයගේ අදහස් අපිට ලබා ගන්න පුළුවන්. උප සභාපතිතුමා ඉන්නවා. විපක්ෂ නායකතුමා ඉන්නවා. ඒවගේම අපේ සමන්ත උදය කුමාර මන්ත්‍රීතුමා, වින්තක මන්ත්‍රීතුමා, ශ්‍රී ලංකා හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමිය, අපේ අයෝම මන්ත්‍රීතුමා, උපුල් මනෝජ මන්ත්‍රීතුමා මේ තරුණ පිරිස් හැමෝම වගේ හා වැඩිහිටි අයත් ජාතික තරුණ සේවා සභාව හරහා මේ වෘත්තීය පුහුණු පිළිබඳව තරුණයන්ට යමක් ලබා දිය යුතුයි කියන තැන හිටපු උදවිය. ඒ නිසා මේ ව්‍යාපෘතිය හරහා මේක ආරම්භයක් විතරයි. මේ ආරම්භය මීට වඩා ලබන අවුරුද්දේ 2020 දී තවත් එහාට යන තැනට පත් කිරීමේ වගකීම සහ ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම තමුන්තාන්සේලා සතුයි මොනවාද කරන්න පුළුවන් කාරණා කියලා අපිට අදහස් ගන්න. ඒ නිසා මේ අයවැය ලේඛනය හරහා එවැනි අළුත් ව්‍යාපෘතිත් ක්‍රියාත්මක කරලා ඒවගේම අපි දෛනිකව එදිනෙදා කරන්න තියෙන ඒ ව්‍යාපෘති සඳහාත් අපි අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රජයක් විදිහට අපේ රජයක් වැඩ කරන්න පුළුවන් රජයක් නුදුරු දිනයේදී අපේ රටේ බිහි වෙයි. එහෙම වුණොත් අපිට 2015 කාලයේ වගේ අපේ රටේ සංවර්ධනයට නායකත්වය දෙන දායකත්වය ලබා දෙන හොඳ කාලපරිච්ඡේදයක් අපේ රටට උදා වුණොත් සීතාවක ප්‍රාදේශීය සභාවේ ඒ පද්ධතිය අළුත් කරන්නට අළුත්ත් යමක් අපිට ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. අයවැය ප්‍රකාශයේ මට අමතක වුණු කාරණයක් ගැන සඳහන් කළා. ෆයිසර් මුස්තාෆා මැතිතුමා ලබා දුන්න මුදල් ප්‍රතිපාදනයන් අළුත් ආදාහනාගාරය සහ ඒ සම්බන්ධයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ලබලා දුන්නා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය ඇමතිතුමා ගැන අපිට කථා කරන්න බැරි වුණත් ඒ ගැන සඳහන් කරන්න ඕන. අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා ඒ මුදල් ප්‍රමාණයන් අපිට ලබා දීම පිළිබඳව. අපිට පෙරදී පහුගිය ආණ්ඩුව කාලයේ ලැබුණු ප්‍රතිපාදනයන් සම්බන්ධව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් ගීතාංජන ගුණවර්ධන මැතිතුමාත් රජයේ අමාත්‍යවරුන් විදිහට නියෝජනය කරන කාලයේ මේ සීතාවක සංවර්ධනයට අපේ පළාත් පාලන ආයතන සංවර්ධනයට විශාල දායකත්වයක් විශාල මුදලක් අපිට එතුමාලා එකත් කළා. ඒවගේම අතාවුල්ලා ඇමතිතුමා පළාත් පාලන ඇමතිතුමා විදිහට ඒ වෙලාවේ අපිට විශාල ශක්තියක් ලබා දුන්නු බව අපි සඳහන් කරන්න ඕන. එලෙසින්ම එවැනි කාලපරිච්ඡේදයක් උදාවීම අපි හැමදෙනාගේම බලාපොරොත්තුව. ප්‍රාර්ථනාව. ඒ සඳහා අපිට අවස්ථාවක් උදා වෙයි කියලා අපි විශ්වාස කරනවා. මම දිගින් දිගටම මේ වෙලාව අරගෙන කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අයවැය සම්බන්ධව ඔබතුමන්ලාගේ අදහස් වලට අපි ගරු කරනවා. ඒ අදහස් ඉදිරිපත් කළේ තමුන්තාන්සේලා මේ කටයුතු තවදුරටත් වඩා හොදින් අපේ මිනිසුන්ට බදු ගෙවන ජනතාවට ඉෂ්ට කරන්න පුළුවන් වටපිටාවක් වැඩපිළිවෙලක් සහ ඒ කටයුතු කාර්යක්ෂම කරන්න නිසා ඒ අදහස් අපි සටහන් කරගත්තා. ඒ අදහස් එක්ක අපි ලබන වසරේ වඩා හොඳ ජීවන තත්වයක් ඒ වගේම පහසුකම් සහිතව මිනිසුන්ට කටයුතු කරන්න පුළුවන් සෑම අංශයකින්ම අපි මේ අයවැය ලේඛනය ඇතුල් කරපු සෑම අංශයකින්ම ඒ අපේක්ෂිත බලාපොරොත්තු ඉලක්කයන් ජයග්‍රහණය කරන්නට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් අපිට ශක්තිය ධෛර්යය එකතු කරපු අපි හැමදෙනාම අපේ හැම දේශපාලන නායකයෙක්ම අපි සිහිපත් කරන්නට ඕන. ඒ අය අපිට ලබා දෙන දිරිගැන්වීම් අපිට ලබා දෙන මගපෙන්වීම් අපි කිසි කාලයක අමතක කරන්නේ නැහැ. මගේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එතුමා නිසා මේ අයවැයට විරුද්ධයි කිව්වා ජයන්ත රණවක විපක්ෂ නායකතුමා එතුමා කරන කාර්යභාරය නිසා. එතුමා රට වෙනුවෙන් වැඩ කරන නායකයෙක්. හැමදාම රට ගැන හිතපු නායකයෙක්. ඒනිසා ඒ නායකත්වය අපිට විශාල

ශක්තියක්. ආශීර්වාදයක්. ඒ අපිට විතරක් නෙමෙයි මුළු රටටම. රටේ අනාගතය වෙනුවෙන් එතුමා ආශීර්වාදයක්. ඒ නිසා අපි එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන. අපේ අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන අපි සඳහන් කරන්න ඕන. එතුමා ලබා දෙන ඒ ආශීර්වාදය ශක්තිය අනාගතයේදීත් අපිට ලැබේවි. පහුගිය වසර ගණනාව තුළම එතුමාගෙන් අපිට අවශ්‍ය කරන ශක්තිය ලැබුණා. ඒවාගේම ආණ්ඩුවේ අපේ අනෙකුත් අපි සමග හිටපු අපේ ඇමතිතුමන්ලා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළුදෙනාගේම සහාය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගාමිණී ලොකුගේ මැතිතුමා වැනි නායකයෝ ඒ අයත් සිහිපත් කරනවා. හැමදාම අපිත් සමග සම්බන්ධකම් තිබුණා. පළාත් සභාවේ අපේ ප්‍රධාන අමාත්‍යතුමා, මහේෂ් අල්මේදා මන්ත්‍රීතුමා, සුමිත් විජයමුණි සොයිසා මන්ත්‍රීතුමාත් ඒවගේම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ලෙනාඩ් කරුණාරත්න මන්ත්‍රීතුමා මේ අයත් මුදල් ප්‍රතිපාදන ගෙනත් අපේ ආසනයේ අපේ බල ප්‍රදේශයේ මාර්ග පද්ධති වලට වැඩ කරන්න කටයුතු කළා. ඒ හැමදෙනාටම අපි ස්තූතිවන්ත වෙනවා අපිට දක්වන සහයෝගයන් පිළිබඳව. රජයට හා පළාත් සභාවට. ඒවගේම අපේ සභාවේ සියළු මන්ත්‍රීතුමන්ලාට උප සහාපතිතුමා ප්‍රධාන අපේ සියළු මන්ත්‍රීතුමන්ලාට අපි ස්තූතිවන්ත වෙනවා මේ අයවැය ලේඛනයට සහාය ලබා දීමත් සභාව පවත්වාගෙන යාම සඳහා ඔබතුමා ලබාදෙන සියළු සහායන් අපි අගය කරනවා. අපේ නවක මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. අපි පහුගිය කාලයේ ඒ අයත් එක්ක වැඩ කරද්දි යම්යම් හින් රිදීම් ඇති වෙන්න ඇති ප්‍රතිපාදන වෙන් කර ගැනීමේදී. ඒ අපේ මන්ත්‍රීතුමන්ලාට වෙන් වුණු මුදල් ප්‍රතිපාදන 22 දෙනෙකුට තමයි ඒ වෙලාවේ ප්‍රතිපාදන වෙන් කරලා තිබුණේ. අපිට 43 ක් එක්ක වැඩ කරන්න සිදු වුණා. අපි අනාගතයේදී ඒ අඩුපාඩු සියල්ල නිවැරදි කරගෙන ලබන වසර හොදින් ගමන් කරන්නට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න ඕන. ඒවගේම මේ අයවැය ලේඛනය සකස් කිරීමේදී අපේ කණ්ඩායමේ මන්ත්‍රීතුමන්ලාගේ උප සහාපතිතුමා ඇතුළු සියළුදෙනාගේ සහාය අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි අගය කරනවා ඒ ලබා දුන් සහයෝගය. මම සඳහන් කරන්න ඕන අපේ දේශපාලන අධිකාරිය වශයෙන් ගිතාංජන ගුණවර්ධන හිටපු ඇමතිතුමා එතුමා තමයි මගේ පහුගිය වසර 04 ක කාලය ඇතුළේ මේ සීතාවක ප්‍රාදේශීය සභාවේ සුවිශාලම සංවර්ධනය කරන්නට දායකත්වය නායකත්වය හා මගපෙන්වීම අපිට ලබා දුන්නේ. මුදල් ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවා පෞද්ගලිකව ඍජුවම මැදිහත් වුණු නායකයා මේ අවිස්සාවේල්ල ආසනයේ. මම මේ කාරණාව මතක් කරන්න ඕන. අවිස්සාවේල්ල ආසනයට ආදායමක් රටට එකතු කරන්න පුළුවන් ව්‍යාපෘතියක් ගෙනාපු පහුගිය කාල සීමාවේ නායකයා ගිතාංජන ගුණවර්ධන මැතිතුමා. ඉලුක්ඕව්ට උද්භිද උද්‍යානය. අපේ ප්‍රදේශය අවිස්සාවේල්ල සීතාවක ඉලුක්ඕව්ට ලෝකයේ යම් තැනකට අරන් යන්න පුළුවන් තැනක් බවට මධ්‍යස්ථානයක් බවට අරගෙන ගියපු නායකයා එතුමා කියලා මම විශ්වාස කරනවා. ඒවගේම එතුමා හරහා අපිට බොහෝ දේවල් ලැබුණා. ඒ නිසා මේ මොහොතේ මම බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ අයවැය ලේඛනය සකස් කිරීමේදී සහාය ලබා දුන් හැමට මේ කාරණා ඇතුළත් හොද අයවැය ලේඛනයක් හදන්න උදව් කරපු හැමදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ සහාද හිතවතා බුද්ධික රුපසිංහ සහෝදරයාත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු හැමදෙනාමත් මම සිහිපත් කරනවා උප සහාපතිතුමා ප්‍රධානව විමල් ප්‍රසන්න මන්ත්‍රීතුමා, මුදුන්කොටුව මන්ත්‍රීතුමා, ප්‍රේමරත්න මන්ත්‍රීතුමා, වන්දන ලියනගේ මන්ත්‍රීතුමා මම මේ වෙලාවේ සිහිපත් කරන්නේ විශේෂයෙන්ම 2015 අයවැය ලේඛනය ගැන වන්දන ලියනගේ මන්ත්‍රීතුමා කථා කළා. අපි බොහොම අමාරු තත්වයකට මුහුණ දුන්න වෙලාවේ ඒ මන්ත්‍රීතුමන්ලා තමයි එදා විශේෂයෙන්ම රංජනී ඉද්දගොඩ මන්ත්‍රීතුමිය විශාල ශක්තියක් අපිට ඒ වසර 04 තුළ ලබා දුන්නා. එවැනි උදව්‍යත් සමග තමයි අපි එදා 2015 අයවැය ලේඛනය ගැන මතක් වෙනකොට ඒ නිසා ඒ හැමදෙනාමත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ හැමදෙනාටමත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම සභාවේ ලේකම්තුමා එතුමා ප්‍රධාන අපේ කාර්යමණ්ඩලයේ හැමදෙනාටම මම බොහොම ස්තූතිවන්ත වෙනවා. අපේ සන්ධ්‍යා මාලනි මහත්මිය, ඒවගේම අපේ සිරෝෂණි මහත්මිය අපේ අනෙකුත් ගිණුම් අංශයේ කටයුතු කරන උදව්‍ය නිවාස හා ප්‍රජා සංවර්ධන අංශය, පුස්තකාල මේ සියළුදෙනා අපි සිහිපත් කරනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමන්ලා දෙපලත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල

ප්‍රාදේශීය ලේකම්තුමන්ලා ඒ සියළුදෙනාමත් අපි සිහිපත් කරනවා. අධ්‍යාපන කාර්යාල මේ හැමදෙනාමත් අපි සිහිපත් කරනවා. මේ රාජ්‍ය ආයතන සියල්ල අපිත් එක්ක එකතු වෙලා වැඩ කළා. ඒ හැමදෙනාටම අපි ස්තූතිවන්ත වෙනවා. ලබන 2019 වසර වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු අයවැය ලේඛනය යථාර්ථයක් බවට පත් කරන්නට හැමදෙනාගේම සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළේ කාගෙවත් පක්ෂ පාට හේදයක් බලලා නෙමෙයි. ඒ නිසා හැමෝටම තමයි මේ ප්‍රතිපාදන ලැබෙන්නේ. මේ මහජන එක්සත් පෙරමුණට විතරක් නැත්නම් මේක පොදුජන පෙරමුණට විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඒ අයටත් මෙහි ප්‍රතිලාභයන් ලැබෙන බව අපි සඳහන් කරනවා. ප්‍රතිපත්ති මොකක් තිබුණත් මම හිතනවා මේ අයවැය මේ ප්‍රදේශයේ ජනතාවට වැඩ කරන්න පුළුවන් අයවැය ලේඛනයක්. එහි අඩුපාඩු පෙන්වා දෙමින් අනාගතයේදී අපි සියළුදෙනා එකතු වෙලා මේ අයවැය ලේඛනය සම්මත කරගන්නට ඔබ සියළුදෙනාගේම සහාය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. දේශපාලන අර්බුද එයි. අපි ප්‍රාදේශීය සභාවක් විදිහට ඉදිරියට ගමන් කරන්නට ඕන. ඒ ගමන් කිරීම සඳහා දේශපාලන පක්ෂ පාට හේදයන් අමතක කරලා මේ අයවැය ලේඛනය සුභවාදීව ජයග්‍රහණය කරන්නට හැමදෙනාගේම සහයෝගයෙන් ජයග්‍රහණය කරන්නට ඔබ සියළුදෙනාගේම සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් අපිට මේ අවස්ථාවට එකතු වෙලා අයවැය ලේඛනය සඳහා අදහස් ඉදිරිපත් කරලා සහයෝගය දැක්වූ උප සභාපතිතුමා විපක්ෂ නායකතුමා ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායමටම ස්තූතිවන්ත වෙමින් ඔබ සියළුදෙනාටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මගේ කථාව අවසන් කරනවා. සියළුදෙනාටම ස්තූතියි.

